

බුද්‍ර දහම දැක ගනීම් - 8

ප්‍රඛිලේ අනාත්‍යස්‍යතොසු ධව්ලෙසු

(කච්චානගොත්ත සූත්‍රය
මධුපිණ්ඩික සූත්‍රය සහ
අනාථපිණ්ඩිකොවාද සූත්‍රය
ඇසුරෙන්)

රචිත කොරෝලගේ

ප්‍රථම මුද්‍රණය : 2016 සැප්තැම්බර (පිටපත් 10,000)

ISBN No. 978-955-41184-9-2

පොත පිළිබඳ විමසීම්:

මහාචාර්ය රවිනු කොගලගේ
Email: koggalage@yahoo.com
Web: http://ravi.harimaga.com
Mobile : 0777234239

මුද්‍රණය:
නීට ගැලික්ස් (පුද්ගලික) සමාගම
2A, රාජුල හරස් පාර, මාතර
දි.ක. 0777061809, 041-2223174

බම් දානායකි - නොමිලයේ බෙදාහැරීම පිණීසයි.

සිඛල දානා ධමම දානා ජීතාති

සියලු දානයන් අතරින් ධම දානය උතුම්වේ



පූජ්‍යානුමෝදනාව

ආර්ය මාර්ගය සොයුම්න් වෙහෙසෙන ජනයාට ඒ සඳහා ගොමු වීමට කාරුණිකව ධර්මය පහදා දෙමින් අග්‍රා මෙහෙවරක යෙදෙන මහාචාර්ය රඩින්ද කොග්ගලගේ මහතාට අපගේ පූජාමය වේවා! එකුමා පතන බෝධියකින් අමා මහ නිවන් සම්පත්තිය පූර්ණය වේවා!!

මාගේ පර්ලෝසැපත් පියා- විශ්‍රාමලත් ගම්පති එල්. ඩී. මිපිටිය මැතිදුන්ටත්, මව- විශ්‍රාමලත් විද්‍යාල්පතිනි එල්. මිපිටිය මැතිණියටත්, සහෝදරයා- බැංකු කළමනාකාර ආනන්ද බණ්ඩාර මාරපන මහතා සහ සහෝදරය වන විශ්‍රාමලත් සංඛ්‍යාලේඛන තිලධාරිණි අගේක කුමාර මාරපන මෙනවිය ඇතුළු වර්ග පරම්පරාවේ සියලුම ඇශ්‍ය හිත මිතුදීන්ටත් මෙම උතුම් ධර්ම දානයෙන් ජනිත වන කුසල් සම්භාරය අනුමෝදන් කරන අතර එකී බලයෙන් ඔවුන්ගේ ජීවිත සුඩිත මුදිත වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනය කරමි. තවද, මට සිං සතර කියාදුන් මාගේ දායාබර ගුරු හවතුන්ටත්, රට වෙනුවෙන් දිවී පිදු සියලු රණවිරුධ්‍යන්ටත් මේ පූජ්‍ය කරමයෙන් ජනිත වන කුසල් සම්භාරය අඡරාමර නිවන් සුව පිණිසම හේතු වේවා! එසේම අප බුද්ධසාහනය ආරක්ෂා කරන සියලුම ලෝක පාලක දෙවිදේවතාවුන් වහන්සේලාද, හවාගුයේ සිට අව්‍යාච්‍ය දක්වා වෙසෙන සියලු ලෝක සත්වයේ මේ පිං අනුමෝදන් වී සුඩිත මුදිත වී තිරවාණ අවබෝධයට පත් වේවා!! මේ සඳහා දායක වුණු පද්මා කුමාර මාරපන මහත්මියටත් මේ පිං උතුම් අමා මහ නිවන් අවබෝධය පිණිසම උපනිශ්‍ය වේවා!!!

තිරවාණ අවබෝධයම අරමුණු කරමින් මේ හයානක සංසාරයේ ගමන් කරන්නා වූ අපට මේ ධර්මයේ සත්‍යාවබෝධයම වේවා! ඒ සඳහා ධර්මය පහදා දෙමින් වෙහෙස වන ව්‍යවහාරයේ පරිසමාප්තාර්ථයෙන්ම කිලුණ මිතු මහාචාර්ය රඩින්ද කොග්ගලගේ මැතිදුන්ටද ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිවන් සුව සාක්ෂාත් කරගැනීමට මේ පිං හේතු වේවා! පර්ලෝසැපත් අප දෙපාර්තමේන් දෙමාපියන් සහ ඇශ්‍ය මිතුදීන්ද මේ පිං අනුමෝදන් වී සංසාර ගමන් කෙලවර දකින්වා! සුජ්‍යවත්ව සිටින අපගේ සහෝදර සහෝදරයන්ද දු දරු මුනුපූරු මිනිබිරියන් සහ අපටද නිරෝගී සුව සහ සෙත් ගාන්තියම උදා වේවා!

මෙම සභයේදීම ධර්මයේ සත්‍යාච්ඡා යි. කේ. වීරසිංහ, සි. කේ. ජයමහ මුදලි, සුනේතා සහ ගාමණී සන්දතායක යන මහත්ම මහත්මින් විසින් දායකත්වය දරන්නාවූ මේ ධර්මදානමය පිංකම හේතු වාසනා වේවා!

එසේම වීරසිංහ පවුලේ මියගිය පියාට පිං පිණිසත්, සුජ්වත්ව සිටින දැනට 87 වැනි වියේ පසුවන දායාබර මැණියන්ට දිරසායුප සඳහාත්, ආධාර දුන් හිතවතුන්ගේ මියගිය අයට පිං පිණිසත් බුදු දහම අපට පැහැදිලි කරදෙන රෝ කොර්ගලගේ මැතිතුමාට පිං පිණිසත් දායකත්වය දරනු ලබන්නේ ට. ඩ්ලිල්වි. එම. රමණි වීරසිංහ සහ ජී. එම. ඉන්දානි වීරසිංහ විසිනි.

ලතුවන්කන්දේ හේමා විකුමසිංහ මිය සහ සුනිල් ජයරත්න මහත්මා විසින් දෙමෙනියන්ට පිං පිණිසත් පවුලේ සියලු දෙනාට වතුරාරය සත්‍ය අවබෝධය පිණිසත්, ඩී. ආර. ජයරත්න මැණිකේ විසින් පරලේසුපත් ඩ්ලිල්වි. එම. වේකිර මැණිකේ මැණියන්ට සහ ඩී. ආර. ඩී. බණ්ඩාර පියාණන්ට පිං පිණිස සහ පවුලේ සැමට වතුරාරය සත්‍ය අවබෝධය පිණිසත්, දාස්වත්තේ නාන්දා දසනායක මිය විසින් ඇය ඇතුළු පවුලේ සැමට වතුරාරය සත්‍ය අවබෝධය පිණිසත්, මේ සඳහා දායකත්වය දරන ලදී.

තම් වශයෙන් සඳහන් නොකළ තුළුගේගාඩ සුහදාරාමයේ, මාතර, සහ උතුවන්කන්ද ස්ථානවල ධර්මසාකච්ඡාව වලට සම්බන්ධ වී මේ සඳහා දායක වූ සියලුම පින්වතුන්ට මෙම උතුම ධර්මදානමය කුසලය නිවන් පිණිසම උපනිගුය වේවා!!!

මෙම උතුම ධම්දානමය කුසල බලය හේතු කොට ගෙන මෙයට සහසම්බන්ධ වූ සියලුම දෙනාට නීදුක්, නිරෝගී සුවපත්හාවය ලැබීම පිණිසත්, මේ ගොතම බුදු සපුනේදීම වතුරායී සත්‍යය ධර්මය අවබෝධය පිණිසත්, නිවන් සුව අවබෝධය පිණිසත් හේතුවේවා.

සාදු! සාදු! සාදු!

පෙරවදන

ඩුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පෙර නොඅසූ විරැ ධර්මතාවයක්. ඒක මාර්ග සත්‍යයට පමණක් නොව මුළු වතුරාරය සත්‍යයටම පොදුයි. පරිවිච්චමුල්පාදයටත් පොදුයි. ඒ සඳහා පුද්ගලික මත පසෙක තබා බුද්ධ දේශනා නුවණීන් විමසිය යුතුයි. අපි දත්ත රිකට ගලපන්න ගියෙන් තව මොනවා හරි ටිකක් දැනගනීයි, නමුත් දහම දකින එකක් නම් නැහැ. සම්මාදිවිධිය ඇතිවෙන එකක් නැහැ. ඩුදුරජාණන් වහන්සේම දේශනා කරනවා පුබිබේ අනනුස්සුතෙසු දම්මෙසු කියලා. පෙර නොඅසූ විරැ ධර්මතාවයක් මේ දේශනා කරන්නේ. ඒකයි ඩුදුරජාණන් වහන්සේ නමක් පහළවුණු කාලයකම, ධර්මයක් පවතින කාලයකම විතරයි මේවායෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන් කියලා කියන්නේ. එහෙම නොවුණා නම් ඩුදුරජාණන් වහන්සේ නමක් නොහිටියන් මය දෙය කරන්න පුළුවන් වෙන්න ඕනෑම්. එහෙම බැහැ කියන්නේ මේ ධර්මය දැක්කා කියන්නේ පරිවිච්චමුල්පාදය දැක්කා කියන ධර්මතාවයක් තියෙන නිසා. මෙන්න මේ වගේ අවබෝධයක් ගන්න ඕනෑම් කියන එක තමන් නුවණීන් තේරුමිගන්න වෙනවා. මම කියනවාට නෙවෙයි, දහමට ගලපලා ටිකක් නුවණීන් විමසන්න කියන අදහසින් මෙම පොත කියවන්න.

මධුපිණීඩික පුතුය බොහෝ දෙනෙක් අසා තිබුනත් ඒ එහි එක් කොටසක් පමණයි. පරිවිච්චමුල්පාදය සහ වතුරාරය සත්‍ය පැහැදිලි කරන “සති හා අසති” කොටස අසන්නට ලැබෙන්නේ ඉතා කළාතුරකිනි. මෙහිදී දහම අවබෝධයට අත්‍යවශ්‍ය යයි භැගෙන එම කොටස් සාකච්ඡාවට ලක්කරණ ලබයි. එමෙන්ම කච්චානගාන්ත සුතුයට අනුව දාජ්‍රී වලින් මිදි කරාගතයන් වහන්සේ මැදින් පෙන්වාදුන් දහම එනම් පරිවිච්චමුල්පාදය යනු කුමක්ද යන්නත් විමසනු ලබයි. නිරෝධය යනු හටගන් දෙය නැති වීමද? නැත්තම් නුපදින ස්වභාවයද යන්නත් මෙහිදී විශේෂයෙන් අවධානයට යොමු කළ යුත්තකි. එසේම අනාථිණීඩිකොටාද සුතුයට අනුව

- 1) න වක්බූං උපාදියිස්සාම්, න ව මේ වක්බූනිස්සිතං වික්ද්ඹාණ.
හවිස්සතී'ති.
- 2) න රුජූ උපාදියිස්සාම්, න ව මේ රුජූනිස්සිතං වික්ද්ඹාණ.
හවිස්සතී'ති
- 3) න වක්බූවික්ද්ඹාණ උපාදියිස්සාම්, න ව මේ
වක්බූවික්ද්ඹාණනිස්සිතං වික්ද්ඹාණ. හවිස්සතී'ති

මෙතන දි වක්බුවිස්ක්ස්ඩාණය තියෙනවා කියලා දත්තගෙන තියෙන්නේ තව විස්ක්ස්ඩාණයකින්. දකින්න වක්බුවිස්ක්ස්ඩාණයක් පහල වුණා නේ. එහෙම එකක් තියෙනවා කියන එකත් පනවාගත්ත එකක් කියලා නේද මේ කියන්නේ. අහැත් පනවපු එකක්, රුපයන් පනවපු එකක්, වක්බුවිස්ක්ස්ඩාණයත් පනවපු එකක්. මේ එකක්වත් දැකීමේ සිද්ධියට අයිති නැහැ යන්නටත් අවධානය යොමු කිරීම දහම අවබෝධයට උදව් වේය යන්න අපගේ හැඟීමයි.

සේවාන් වීම සඳහා අවශ්‍යයෙන්ම අවබෝධ විය යුතු;

- යං කිස්වී සමුද්‍යයයිමිම්. සබ්බං තං නිරෝධයයිමිම්.
- යෙ ධම්මා හෙතුප්පහවා තෙසං හෙතුං තථාගතො ආහ - තෙසක්ව යො නිරෝධා එව්වාදී මහා සමණා.
- හෙතු පරිවිච සම්භාත්. හෙතුහාගා නිරුප්කිති.
- ඉමස්ම්. සති ඉදං හොති, ඉමස්ස උප්පාදා ඉදං උප්පාජති. ඉමස්ම්. අසති ඉදං න හොති, ඉමස්ස නිරුද්ධා ඉදං නිරුප්කිති.

යන ධර්මතා ත්‍රිපිටක දේශනා අනුව විමසා, ඒ අවබෝධය සඳහා ප්‍රයෝගිකව කළ යුත්තේ කුමක්ද යන පැහැදිලි දේශනය ඇතිකර ගැනීමට ඔබට යම් උපකාරයක් වී නම් අපගේ මේ සුළු උත්සාහය සාර්ථක වනු ඇත.

වෙනදා මෙන්ම වෙහෙස නොබලා මෙම පොත පරිසනකගත කොට මූලුණද්දාරයෙන් ඔබ අතට පත් කිරීමට උරදුන් දිලිරුක්ෂී විරරත්තන මහත්මියටත්, මාතර අමරතුංග මහතාටත්, පෙර නොඅසු බුදු දහම අවබෝධ කිරීමට සුදුසු මනසක් ඇති විකසිත වීමට ආසන්න නෙවීම පොහාවිවුමෙන් දහම් පිහාසාවෙන් පෙලලන ඔබ සැමට ඒ සඳහා මෙම ධර්ම ප්‍රස්ථාපකය කුඩා හිරුයස් දහරක් වේවා යන අදහසින් මනා පිටකවරයක් සකසා දුන් අමිල් මහතාටත් මෙම ජීවිතය තුළම බුදු දහම දැකින දහම් ඇසු පහල වී නැවත අපාගත තොවන අමා මහා නිවන් මගට පිවිසීමට මෙම පින උපනිශ්චයක්ම වේවා! අපගේ මෙතෙක් පැවති අවබෝධය තිරවුල් කරදීම සඳහා බෙහෙවින් උපකාරී වූ මෙවැනි දහම් කරණු හෙළි කරදීම සඳහා ධර්ම සාකච්චා වල යෙදුණු සහ භාවනා වැඩසටහන්වලට සහභාගිවූ සැමටත් මෙම කුසලය නිවන් පිණිසම උපනිශ්චය වේවා!! දැනට 95වෙනි වියේ පසුවන දායාබර පියාණන්ටත්, සියලු සහෝදර සහෝදරියන් ඇතුළු ඇුති හිතම්තුදින්ටත් තිදුක් නිරෝගී භාවය සහ දහම් අවබෝධය පිණිසත්, පරලෝසුපත් දායාබර මැණියන් සහ සහෝදරයා ඇතුළු, සියලුදෙනා තමින් මිය පරෙලාව හිය ඇුති හිතම්තුදින්ට හිතසුව සහ දහම් අවබෝධය පිණිසත් මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා!!!

මහාචාර්ය රචිණු කොග්ගලගේ

2016-07-23 දින සුභදාරාමයේ දී පැවැත්වුණු ධරුම සාකච්ඡාව

සෝච්චන් වීමට...

නමා තස්ස හගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස//

ආයතන ගැන පිරිසිද දැකීමේ දී ආයතන හයම අවබෝධ කරගන්න තියෙනවා. දිවයි, තාසයයි වැඩිකරන හැරි පැහැදිලි කරන්න කියලා කෙනෙක් කිවිවා. අපි හැමදාම ඇහැයි, කනයි ගැන තේ කතාකරන්නේ. දිව කියන්නේ ජ්විහා ආයතනය. දිවට දුනගන්නේ රස. දිව කියන්නේ අභ්‍යන්තර ආයතනය, දිවට ගෝවර වෙන්නේ රස. ගෝවර භූමිය. හැම ආයතනයකටම ගෝවර භූමියක් තියෙනවා. ඒ ගෝවර භූමියෙන් එහා ඒවා ගෝවර නැහැ. ගබා දිවට ගෝවර භූමිය නෙවයි. දිවට ගබා අහන්න බැහැ. දිවට වර්ණ දැකින්න බැහැ. ඒවා ගෝවර නැහැ. දිවට ගෝවර රස විතරයි. ජ්විහා ආයතනයට අරමුණු වෙන්නේ රසාරම්මණ. වෙත කිසිම දෙයක් අරමුණු වෙන්නේ නැහැ. රස්නේ සිතල එහෙම දැනෙන්නේ නැත්ද? අයිස්ත්‍රිම එහෙම කනකාට සිතලක් දැනෙන්නේ නැත්ද? සිතල දැනෙන්නේ ජ්විහා ආයතනයට නෙවයි. කායායතනයට. එතකාට අපි දිව කියලා හිතාගෙන ඉන්නේ කායායතනයේ කොටසකට. කායායතනයේ ස්පර්ශයට තමයි රස්නේ සිතල දැනෙන්නේ. ජ්විහා ආයතනයට දැනෙන්නේ රස විතරයි. රස්නය, සිතල, තද ගතිය දැනෙන්නේ කායායතනයට. එතකාට ආයතන පටලවා ගන්න එපා. අපි හිතාගෙන ඉන්න දිව වෙනම එකක්. එක නම් ඇල්ලුවත් දැනෙනවා. රස නෙවයි, තද වෙනවා වගේ ගති දැනෙනවා. එහෙම අල්ලලා තියෙන්නේ දිව නෙවයි, කායායතනය. දිවට දුනගන්න පුළුවන් රස විතරයි කියන එක තේරුම් ගන්න ඕනෑම.

එතකාට රස දැනෙනවා නම් විතරයි දිවක් තියෙනවා කියන්න පුළුවන්. රස දැනෙන්නේ නැත්නම් දිවක් නැහැ, දිවක් ඉපදිලා නැහැ. රස දැනෙන්නේ නැත්නම් දිවක් තියෙනවා කියන එක බොරුවක් නේ? ජ්විහා ආයතනය කියන එක අර්ථ දක්වන්නේ රස දැනීම මත. රස දැනීම කියන එක දැනෙන්නේ නැත්නම්, වැඩි කරන්නේ නැත්නම්, දිවක් තියෙනවා කියන එකට තේරුමක් නැහැ. එහෙමත් තේරුම් ගන්න ඕනෑම.

ගලිද ඇහෙන්නේ කනෙන්. කන තැත්තම ගලිද ඇහෙන්නේ නැහැ. ගලිද ඇහෙන්නේ නැත්තම් කන තියෙනවාද? නැහැ. කන තැත්තම ගලිද ඇහෙන්නේ නැහැ කියන එක නම් පැහැදිලියි නේද? ගලිද ඇහෙන්නේ නැති වෙලාවට කනක් නැහැ. සේතායනය කියන්නේ ගලිද ඇහෙන උපකරණය. එතකොට ඒ උපකරණයට තේරුමක් තියෙන්නේ ගලිද ඇහෙන කොට විතරයි. නැත්තම් අර බෝතික්කෙක්ගේ කනක් තියෙනවා කිවිවා වගේ තමයි. කනක් තියෙනවා නමුත් ඒක වචන මාත්‍රයක් විතරයි. අරථයක් නැහැ. ගලිද අහන අරථයෙන් නෙවයි. ඒක ලෝකයට අයිති මූලාවකින් කියන දෙයක්. ගොට්ට් එකක කනක් තියෙනවා කියලා කියනවා වගේ. ඒක ලෝකයට ඇත්ත වුණාට ඇත්ත ඇතිහැරී නෙවයි කියන එක තේරුම ගන්න ඕනෑම. ලෝකයට ඇත්තයි, පවතින ඇත්තයි දෙකක්. ලෝකයට ඇත්ත රහතන් වහන්සේට බොරුවක්. ඇත්ත ඇතිහැරී දකින කෙනාට ලෝකයට අයිති ඇත්ත බොරුවක්. එහෙමත් තේරුම ගන්න. එතකොට ගලිද අහන්නේ නැතුව කන තියෙනවා කියන එක ලෝකයට ඇත්ත. නමුත් ඇත්ත ඇතිහැරීයෙන් ගත්තොත් ගලිද අහන්නේ නැති වෙලාවට කනක් ගැන කතා කරන්න බැහැ.

ඒ වගේම තමයි ඇහැක්. රුප දුකීම මතමයි ඇහැක් ගැන කතා කරන්න ප්‍රථමත්. දකින්න බැරි නම් ඇහැක් තියෙනවා කිවිවාත් තේරුමක් නැහැ. ලෝකයා කියයි ඇහැක් තියෙනවා කියලා, ඒ වුණාට ඇත්ත ඇතිහැරී තුවණීන් බැලුවෙන් දුකීමේ ක්‍රියාව කරන්න බැරි නම් ඇහැක් තියෙනවා කියන එකට තේරුමක් නැහැ. ඒක අර අන්ධයාට ඇහැක් තියෙනවා කිවිවා වගේ කතාවක්. ඇස්දෙක තියෙනවා පෙනෙන්නේ නැහැ කියන එක ලෝකයට අයිති වචන මාත්‍රයක් මිසක් ඇත්ත ඇතිහැරී නෙවයි. ඒක බොරුවක්. පෙනෙන්නේ නැත්තම් ඇහැක් තියෙන්න බැහැ. එක් අනිත් පැත්ත, පෙනෙනවා නම් ඇහැක් තියෙනවා ම සි. පෙනීමේ ක්‍රියාව සිද්ධවෙනවා නම් ඇහැක් තියෙනවා, පෙනීමේ ක්‍රියාව සිද්ධවෙන්නේ නැත්තම් ඇහැක් තියෙනවා කියන එක බොරුවක්. අපව රවට්තන එකක් කියලා හොඳට තේරුම ගන්න ඕනෑම.

ගලිදයක් ඇහෙනවා නම් ඇහෙන මොහොතේ කනක් තියෙනවා. ගලිදය අහන්නේ නැති වෙලාවට කනක් ඉපදිලා නැහැ. බිහිරි අයට කනක් තියෙනවා කියන එක බොරුවක්. එතකොට අයිති බිහිරි වෙලාවල් තියෙනවා. ගලිදය අහන්නේ නැහැ කියන්නේ බිහිරයි. ඒ වෙලාවට කන නැහැ. කන තියෙනවා කියනවා නම් ඒක බොරුවක්.

බෙදය අහන මොහොතේ විතරයි කන තියෙන්නේ. රුප දැකින මොහොතේ විතරයි ඇහැ තියෙන්නේ. ගඳ සුවද බලන වෙලාවේ විතරයි නාසය තියෙන්නේ. රස බලන වෙලාවේ විතරයි දිව තියෙන්නේ. ස්පර්ශ දැනෙන මොහොතේ විතරයි කය තියෙන්නේ. ඒක තෝරුම් ගන්න ඕනෑ.

පිළිතුර: කතා කරන කොට දිව වැඩකරන හැරී ගැන පූජ්‍යනයක් අහනවා. කතා කරනවා කියන්නේ අපෙන් එළියට දානවා මිසක් අපි ඇතුළට ගන්නවා නෙවෙයි. ඒක තිකම් ඇවිදිනවා වගේ වැඩක්. කයෙන් ඇවිදින්න පූජ්‍යන් නේද? ඒ වුණාට ඒක ආයතනයක් විදියට ගන්නේ නැහැ. ආයතන විදියට ගන්නේ අපේ ඇතුළට එළියෙන් අරමුණු අරන් දෙන ඒවා විතරයි. මස් දිව ගැන නෙවෙයි මේ කියන්නේ. මස් වලින් හැඳුන දිව අයිති කායායතනයට. ඒකයි සිතල උෂණ දැනෙන්නේ. සිතල කියන්නේ රස නෙවෙයි. කාය ස්පර්ශයක්. මාංග දිව කයේ කොටසකට දීපු නමක්, හරියට අත වගේ. ඒකට දැනෙනවා නමුත් දැනෙන්නේ රස නෙවෙයි. රස දැනෙන කොටස තමයි මාංග දිවේ සමහර තැන්වල තියෙන කායායතනයට අයිති නැති කොටසක්. ඒකට කියන්නේ ජ්විහායතනය කියලා. රස දැනෙන ආයතනය. රස දැනෙන ප්‍රසාදයක් තියනවා. ඒකට ජ්විහා ප්‍රසාදය කියලත් කියනවා. ජ්විහායතනයට වර්ණයක්, හැඩියක් නැහැ.

අපට හිතෙන්නේ අපි දිව දුකලා තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ජ්විහායතනය කවදාවත් දැකින්න බැහැ - අනිදිස්සනයි කියලා. වක්බායතනය අනිදිස්සනයි. කවදාවත් දුකලා නැහැ. නමුත් අපි ඇහැ කියන කොට කියන්නේ 'මම නම් මගේ ඇස් දෙක දුකලා තියෙනවා' කියලා. ඇස් කියන කොටම අපට හැඩිසටහනක් පෙනෙනවා. සුදුපාට එකක කුපු බෝලයක් තියෙනවා. විතුයක් අදින්න පූජ්‍යන්. ඔය කියන සටහන තමන්ගේ ඇහෙන් දැන් තමන්ට පෙනෙනවා ද? මේ මොහොතේ හිතට නම් පෙනෙනවා, නමුත් ඇහැට පෙනෙන්නේ නැහැ. ඒහෙනම් දැන් හිතෙන් සිහි කරන්නේ මේ මොහොතේ තියෙන ඇහැද, අතිතයේ දුකපු ඇහැක්ද? අතිතයේ දුකපු ඇහැක්.

අතිතයේ ඇහැක් දුක්කේ කොහොමද? කණ්ණාචියෙන්. ඔය දුකලා තියෙන්නේ කණ්ණාචියේ තිබුණු ඇහැද, තමන්ගේ ඇහැද? කණ්ණාචිය ඇතුළේ හැඳුනු ප්‍රතිබ්මිබයක් දුකලා තියෙන්නේ. එතකොට ප්‍රතිබ්මිබයක් දැක්කා මිසක් තමන්ගේම ඇහැ දුකලා නැහැ.

තමන්ගේ ඇහැ කවදාවත් දැකලා තැහැ. දකින්නත් බැහැ.

දැන් පිහියකින් වෙන දෙයක් කපන්න පුළුවන් වූණාට ඒ පිහියම කපන්න බැහැ. ඒ වගේ ඇහැට අනිත් ඕනෑම දෙයක් දකින්න පුළුවන් වූණාට ඇහැ දිහා බලන්න බැහැ. එහෙනම් අපි ඇහැ කවදාවත් දැකලා තැහැ. ඇහැ වගේ තව මොකක් හරි දැකලා මිසක් ඇහැම දැකලා තැහැ. ඒක දකින්න බැහැ.

මේ මොහොතේ දකින්න බැහැ, අතිතයේ දැකලත් තැහැ. අනාගතයේ දකින්නත් බැහැ. ඇහැ, කන, නාසය, දිව, කය - මේ ආයතන පහම අනිදස්සනයි. පිරිසිද දැකීමේදී මේවා තේරුමිගන්න ඕනෑම. අර්කිත්ත ආයතන කියන ඒවා කවදාවත් දකින්න බැහැ. අනිදස්සනයි. අපේ මෝඩකමට තමයි අපි දැකලා තියෙනවා කියලා වර්ණයක්, හැඩයක් හදාගෙන තියෙන්නේ. ආයතන පිරිසිද දැකීම සඳහා තමයි අපි ධර්මය විමසන්නේ. අපි දැන්න දෙය බොරුවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සර්වයුතා යුතුනයෙන් අවබෝධ කරලා දේනා කරපු සත්‍යයට අනුව අපි දැන් හොයනවා. අපි ඇහැ, කන කියලා හිතාගෙන ඉන්න දෙයට කටුවකින් ඇත්තෙනාත් අපට හොයාගන්න පුළුවන් ඒ මොන ආයතනයද කියලා. එතකොට කායාතනයේ කොටසකට තේ අපි කන කියලා තියෙන්නේ. සෞතායතනයට තෙවෙයි තේ. රිදෙනවා නම් කායාතනය. පෙනෙනවා නම් වක්‍රායතනය.

අපි මේවා පටලවාගෙනයි ඉන්නේ. අපි ඇහැ, කන කියලා හිතාගෙන ඉන්නේ කායාතනයේ කොටසකට. අලියාට ලොකු කනක් තියෙනවා කියන ඒක මුලාවෙන්ම කියන කතාවක්. කන් පෙත්ත කියන්නේ කායාතනයේ කොටසක් මිසක් කන තෙවෙයි. ඔය හැම තැනින්ම ගබා ඇහෙන්නේ තැහැ. රටටිව් ලෝකයාට මේක ඇත්තක් වූණාට ඇත්ත ඇතිහැටියෙන් දකින කෙනාට ඒක ඇත්තක් තෙවෙයි. කන ලොකුයි කියන කොට ඒ ගබා ඇහෙන කන තෙවෙයි, ඒක කයේ කොටසක්. අපි හිතන් ඉන්න ඒක ඒකක්, ඇත්ත ඇතිහැටි තව ඒකක්.

පිළිතුර: ඇහැ අනිදස්සනයි, ඒ වූණාට රුප අනිදස්සන තැහැ. ඇහෙන් දකින දෙය සතිදස්සනයි. ඒක දකින්න පුළුවන්. අහාන්තර ආයතනය අනිදස්සනයි, බාහිර ආයතනය සතිදස්සනයි. ඇහෙ ක්‍රියාව දැකීම, දකින්නේ මොනවාද? රුප. රුප දකින්න බැහැ කියලා තැහැ. නමුත් රුප දකින ඇහැ දකින්න බැහැ. වර්ණ රුප සතිදස්සනයි.

වරණ රුප දකින්න පුළුවන් හින්දාමයි දකින්නේ.

සතිපටියානයට අනුව අජ්ංකත්ත රුප, බහිදේ රුප මොනවාද කියලා නොදු භදුනගන්න යිනේ. අජ්ංකත්ත ආයතන කියන්නේ ඇහැළු, කන, නාසය, දිව, ගරීරය, මනස. බහිදේ ආයතන කියන්නේ රුප, ගබ්ද, ගණ, රස, පොටියාබෝ, ධම්ම - අජ්ංකත්ත ආයතන හයට අරමුණු වෙන ඒවා. ඒවාට බහිදේ කියනවා. එතකොට අජ්ංකත්ත ආයතන අනිද්ස්සනයි. දකින්න පුළුවන් එකම දෙය රුප විතරයි. ගබ්ද, ගණ, රස දකින්න බැහැළු. සහිදස්සන එක දෙයයි තියෙන්නේ. ඇසට අරමුණු වෙන රුප විතරයි දකින්න පුළුවන්. ඇහෙන් විතරයි දකින්න පුළුවන්, ඇහැටු ගෝවර රුප, එහෙනම් රුප විතරයි පෙනෙන්නේ. වෙන මොක්ත් පෙනෙන්නේ තහැළු.

දැන් එතනිඩුත් තේරුමිගන්න දකින්න පුළුවන්, සහිදස්සන වෙන්නේ බාහිර රුප විතරයි. එතකොට කවදා හරි ඇහැක් දැකලා තියෙනවා නම් ඒ බාහිරව තියෙන ඇහැක් වෙන්න යිනේ. දකින හැමදෙයක්ම ඇහැටු සාපේශ්චව බාහිරයි. ඇහෙන් අතක් දැක්කා නම් ඒ අත බාහිරයි. එක බාහිර රුප ගණයට දාන්න යිනේ. අපි ඕකට අභ්‍යන්තරයි කියනවා. ගරීරයට අයිතියි, ගරීර රුපය කියනවා. නමුත් තේරුම් ගන්න ඇහෙන් දකින දේවල් අපි කොටස් දැකකට බෙදනවා. පොදුවේ ඇහෙන් දකින ඒවා මොනවාද? ඇහැටු සාපේශ්චව බැලුවෙන් බාහිර ආයතන, බාහිර රුප. හැඳුයි අපේ මෝඩකමට අපි ඕක දැකකට බෙදනවා - මට අයිති රුප කොටසක් තියෙනවා. මගේ ගරීරයේ කොටස් වික දැක්කාත් ඒවා අභ්‍යන්තර කියලා දානවා, ගරීරයෙන් පිට ඒවාට බාහිර කියලා වර්ග කරනවා. ඔය ලෝකයාට අයිති, මෝඩකමට කරන වර්ග කිරීමක්.

කාය රුපයට අභ්‍යන්තර කියලා තමයි අපි කියන්නේ. අත, කකුල ඕන් එකක් තමන්ගේ ගරීරය නම් අපි එකට කියනවා අභ්‍යන්තර කියලා. මේ ඇත්ත නෙවෙයි. අපි කියනවා ඕකට අභ්‍යන්තර රුපය කියලා. ඇයි එහෙම කියන්නේ? ගරීරයට අයිති හින්දා. අපි කියපූ ගමන් ඕක ඇත්ත කියලා ගන්න ඒපා. මම කිවිවා තේ ලෝකයාට ඇත්ත රහතන් වහන්සේට බොරු කියලා. දැන් අපි ඉන්න මුළාවේ ඉදාලා ඇත්ත ඇතිහැටු දකින්න තුවන මෙහෙයවන්න තියෙනවා. ඒ සඳහා තමයි සතිපටියානයේ කායානුපස්සනාව දිලා තියෙන්නේ. රුපය පිරිසිද දකින්න. දැන් තවම කායානුපස්සනාව වැඩුවේ තහැන් ඕක කිවිවාට. අත ගරීරයට අයිතියි කිවිවාට කායානුපස්සනාව

වැඩුවාද? නැහැ. ඔය ලෝකයා පිළිගන්න මට්ටම. ලෝකයා පිළිගන්න මට්ටම බොරුවක්.

දැන් අපි ඒ බොරුවෙන් මිදෙන්න, රහතන් වහන්සේගේ දැක්මට යන්න තමයි මේ හදන්නේ. ලෝකෝත්තර දැක්මට යන්න. එතකොට පටන්ගන්න තැන ලෝකයාට තියෙන රුප විකක් තියෙනවා. දැන් මේ අවබෝධය අරන් තියෙන මට්ටම නෙවෙයි. පටන්ගන්න කොට අපි ඉන්න මට්ටමක් තියෙනවා නේ. ඒ මට්ටමේ දී අපට අභ්‍යන්තර ගිරිරයක් කියලා දෙයක් තියෙනවා, ඒකට බාහිර වුණ රුප ලෝකයක් තියෙනවා. ඔක හැඳියි ලෝකයාට ඇත්ත මිසක් ඇත්තම ඇත්ත නෙවෙයි. දැන් අපිට මෙක ඇත්ත. ඒ මොකක්ද? ගිරිරයක් කියලා රුපයක් තියෙනවා, ඒකට අයිති නැති අනිත් රුප ඔක්කේම බාහිරයි. අපි ඔය විදියට බෙදනවා. ගිරිරයට අයිති ඒවාට අපි කියනවා අභ්‍යන්තර රුප කියලා. ගිරිරයට අයිති නොවන රුප වලට කියනවා බාහිර රුප කියලා. ඔක ලෝකයට අයිති ඕනෑ කෙනෙකුට හරි නේද? වෙනත් ආගමක කෙනෙකුගෙන් ඇහුවත් ඔක හරි කියයි.

එහෙනම් අපි තවම දහම දැකලා නැහැ. සාමාන්‍ය ලෝකයාට රුපයේ ඇත්ත ඇතිහැරි දැකින්න ඕනෑ නම්, බුදුරජාණන් වහන්සේ කුමයක් කියලා දීලා තියෙනවා. ඒ තමයි කායානුපස්සනාව. කායානුපස්සනාව තියෙන්නේ එතකොට රුපයේ ඇත්ත දැකින්න. රුපයේ ඇත්ත දැකලා නම් කායානුපස්සනාව ඕනෑ නැහැ. දැකලා නැති අයට විතරයි කායානුපස්සනාව තියෙන්නේ. රුපය පිරිසිද දැකිනකම් කායානුපස්සනාව වඩින්ත තියෙනවා. එතකොට කායානුපස්සනාව තියෙන්නේ රුපයේ මූලාවෙන් මිදිලා රුපයේ ඇත්ත ඇතිහැරි දැකින්න අපේ ප්‍රයාව දියුණු කරන්න. දැන් මූලික දැක්ම තියෙන්නේ ප්‍රයාවටද, ලෝකයට අයිති මට්ටමට ද? ලෝකයට අයිති මට්ටමට. මේ ගිරිරයක් තියෙනවා, ඒකට අපි අභ්‍යන්තර රුප කියනවා. ඒකෙන් බාහිර ඒවාට බාහිර රුප කියනවා.

එතකොට බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවේ දී කියනවා ඉති අංශකත්ත. වා කායේ කායානුපස්සී විහරති කියලා. මෙන්න අංශකත්ත රුපය කියලා දැනගෙන ඒකේ කායේ කායානුපස්සී ව ඉන්න කියනවා. ඇයි එහෙම ඉන්න කියන්නේ? ඒකේ ඇත්ත දැකිනකම්. තවම ඇත්ත දැකලා නැහැ. ඒකත් හිතේ තියාගන්න ඕනෑ. මේ ඇත්ත නො දැකපු කෙනාටයි කායානුපස්සනාව තියෙන්නේ. ඇත්ත දැකිනකම් නුවන ප්‍රයාව දියුණු කරන්න.

ර්ලගට කියනවා ඉති බහිද්ධා වා කායේ කායානුපස්සී විහරති කියලා. එතකොට බාහිරයේ තියෙන තමන්ගේ කය ගැන තෙවෙයි ඔය කියන්නේ. පොදුවේ රුප ගැන මේ කියන්නේ. අපි බාහිර රුප කියලා කොටසක් වෙන් කළා නම්, ඔන්න ඕවා ගැන දැන් සිහිය, නුවණ පිහිටෙන ඉන්න කියනවා.

සතිදේස්සන රුප කියන්නේ දකින්න පුළුවන්. දැන් දකින්න පුළුවන් රුප තමයි අපි කොටස් දෙකකට බෙදුවේ. අත දක්කොත් අභ්‍යන්තර රුපය කියනවා, ගැන් එක දක්කොත් බාහිර රුපය කියනවා.

මය රුප දෙකම ඇහෙන් දකළා නේද අපි දුනගත්තේ? එතකොට ඇහෙන් දකළා දුනගත්ත රුපය දැන් ජාති දෙකකට බෙදුවා. අශේෂිතයි බහිද්ධයි. ඇහැ පිරිසිද දුකපු එක දැන් මතක් කරගන්න. ඇහෙන් දකළා තියෙනවා කියලා කියන්නේ අර වතුරට එබෙන බල්ලා වගේ නේද? ඇහෙන් දකළා පෙනෙන දෙය තියෙනවා මයි කියලා කියනවා. දැන් අර වතුරට එබෙන බල්ලාගේ උපමාව දුන්නේ ඇහැ ගැන අවබෝධ කරගන්න. එතකොට ලෝකයා ඉන්නේ පෙනෙන දෙය තියෙනවා මයි කියන දෘෂ්ඨියේ. ඒ දෘෂ්ඨියේ ඉන්න කෙනාට දැන් බාහිර රුප තියෙනවා. බල්ලාගේ මාන්සිකත්වයට බාහිර රුප තියෙනවා. ඒ රුපෙ තමයි මේ දුනගත්තේ. වතුරේ ඉන්න බල්ලා තමයි මේ දුනගත්තේ - පෙනෙන දෙය තියෙනවා. ඒ දෘෂ්ඨිය තියෙන කෙනාට එක ඇත්ත.

එතකොට ඇහෙන් දකළා තියෙන රුප තමයි අපි ඔය කොටස් දෙකකට බෙදුවේ. කොටසක් ගරීරයට අයිතියි, කොටසක් ගරීරයට අයිති නැහැ, බාහිරයි. ගරීරයට අයිති නම් අශේෂිතයා, අයිති නැත්තම් බාහිර කියනවා. ඔය රුප දෙකම ඇහෙන් දකළා දුනගත්ත ඒවා නේද? දැන් ආයතන ගැන සිහිය, නුවණ තියෙන කෙනාට විකක් ඇත්ත පෙනෙනවා. ඇහෙන් දකින්න බැහැ කිවිලොත් බොරුවක්. ඇහෙන් දකින්න පුළුවන්. ඇහෙන් දකින්න බැහැ නම් ඇහැ පෙනෙන්නේ නැහැ, ඇහේ ලෙඩක්. ඇහැ පෙනුන නිසා නේ දුනගත්තේ. ඇහේ හැදෙන්නේ ප්‍රතිච්චිම්බයක්, ඇහේ ස්වියාකාරිත්වය - මේවා තමයි දැන් ප්‍රයාවෙන් හොයන්න ඕනෑ. දැන් අපි ලෝකයට අයිති දක්මේ ඉදලා වික වික නුවණීන් දකින්න හදනවා.

ඇහැට පෙනෙන රුප තියෙනවා කියලා භාරගත්තාට පස්සේ නේද අශේෂිතයා බහිද්ධ කියලා දෙකට බෙදන්නේ? කොටසක් ගරීරයට අයිතියි, කොටසක් අයිති නැහැ - අභ්‍යන්තර බාහිර කියලා

බෙදන්නේ?

පිළිතුර: දැන් පෙනෙන වික ගැන හොයලා, ඇහැ අවබෝධ කරගෙන පෙනෙන්නේ නැති වික ගැන හොයම්. ඒකයි මේ පෙනෙන එකක් ගත්තේ - අත. තවම මූහුණ නෙවෙයි ගත්තේ. ඉස්සෙල්ලා පෙනෙන දෙයෙහි මූලාව තෝරුම් ගත්ත.

දන් නුවණක් එත්ත ඕනෑම ඇත්ත ඇහැටු මූලාව තියෙනකම් තමයි අපි බාහිර 'අත' ගැන කතා කරන්නේ. ඇහැටු සාපේශ්ඨව බාහිර අත, ඇහැටු සාපේශ්ඨව බාහිර ගැන් එක. වතුරට එබෙන බල්ලාට වතුරේ ඉත්ත බල්ලා. ඒ කියන්නේ ඇහෙන් දකින දෙය තියෙනවා මයි කියන දෂ්චේරිය මත නේද මේවා ගැන කතා කරන්න ප්‍රාථමික? රුපයට අහුවෙලා.

මින්න බලාගත්ත දෂ්චේරිය වෙලා මවාගත්ත රුපයක් ගැන මේ කතා කරන්නේ. ඒකයි ඕක ලෝකයට අයිති දැක්ම කියලා කියන්නේ. ඇත්ත ඇතිහැටු නෙවෙයි. ලෝකයාගේ ඇත්ත රහතන්වහන්සේට බොරු. මිවා නිකම් නෙවෙයි කියලා තියෙන්නේ. මය නුවණ ඇතුවයි දහම හොයන්න ඕනෑම. අපි දන්න එකම ඇත්ත කියලා හොයන්න ගියෙන් ඇත්තක් අහුවෙන්නේ නැහැ නේ, දන් ඇත්ත දන්නවා නම් තව හොයන්න දෙයක් එතකොට නැහැ නේ. අපි දන්නේ නැහැ. අපේ මේඛකමට දන්න වික තමයි දන්නේ ලෝකයට අයිති දැක්මේ දී. මේඛකමට ලෝකය හදලා ඕක ඇත්ත කරගෙන නේ අපි ජ්‍යෙවත්වෙන්නේ. සසරේ මෙව්වරකල් ආවේ එහෙම නේ. දන් ලෝකයෙන් එතරවෙන නුවණ ගත්ත නම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ආයතන පිරිසිද දකින්න කියලා. ආයතන පිරිසිද දකින්නේ නැතුව නිවනක් පනවන්නේ නැහැ කියලා දේශනා කරනවා.

එතකොට දන් අපි ඇහැ නිසා දුනගන්න රුප තියෙනවා. ඒවාට කියනවා සනිදස්සන රුප කියලා. දකින්න ප්‍රාථමික රුප. බල්ලා වතුරට එබුණහම දකින්න ප්‍රාථමික. දකින්න බැහැ කිවිවොත් බොරුවක්. බල්ලෙක් වගේ පෙනෙනවා. එහෙම පෙනෙන්නේ නැත්තම් උගේ ඇහැ ලෝඩක්. වක්බායතනය වැඩ කරනවා නම් රුප පෙනෙනවා. පෙනීම කියන සිද්ධිය වෙනවා. අපටත් පෙනීම කියන සිද්ධිය වෙනවා. දන් ප්‍රශ්නේ තියෙන්නේ පෙනීම කියන සිද්ධියේ ඉදන් මූලාවෙන වික. මූලා කරන්නේ කවුද? හිත. පෙනීම සිද්ධ කරන්නේ ඇහැ. ර්මුගට පෙනෙන දෙය ගැන තව කෙනෙක් හිතනවා නේද? ඒ තමයි මනායතනය.

පෙනෙන ගතිය තමයි වර්ණ සටහන. ඇහේ හැකියාව වර්ණ සටහනක් හදලා දෙන එක. මිකට රුප සංඡාව කියලාත් කියනවා. ඇහැට පුළුවන් රුප සංඡාවක් හදලා දෙන්න. කනට පුළුවන් ගබ්ද සංඡාවක් හදලා දෙන්න. දිවට පුළුවන් රස සංඡාව හදලා දෙන්න. නාසයට පුළුවන් ගද සුවදෙන් සංඡාවක් හදලා දෙන්න. කයට පුළුවන් ස්පර්ශ වලින් සංඡාවක් හදලා දෙන්න. රට වඩා දෙයක් ඇහැට, කනට, නාසයට, දිවට, ගිරිරයට කරන්න බැහැ. කරන්න පුළුවන් එකම දෙය ඒකට ගෝවර සංඡාව හදලා දෙන එක විතරයි. සංඡාව කියන කොට විතුයක් වගෙය කියලා හිතන්න. විතුයක් ඇදලා දෙනවා ජ්වාව ගෝවර භූමිය. දුන් දිවෙන් පුළුවන් රස වලට අදාළ විතුය ඇදලා දෙන්න. කයට පුළුවන් ස්පර්ශ වලට අදාළ සටහනක් ඇදලා දෙන්න.

මේ සටහන කාටද දකින්න පුළුවන්? මනසට තමයි මික දකින්න පුළුවන්. ඔය ආයතන වලින් හදලා දෙන, ඇදලා දෙන විතුය දකින්න පුළුවන් මනසට. මේ හය දෙනා හදලා දෙන විතුය පෙනෙන්නේ මනසට විතරයි. වෙන කාටවත් පෙනෙන්නේ නැහැ. එතකොට ඇහෙන් ඇදලා දෙන වර්ණ විතුය පෙනෙන්නේ කාටද? මනසට. මනසට අරමුණු කරන්න මන්න දුන් වර්ණ සංඡාවක් කියනවා. එහෙම නැත්තම් ගබ්ද සටහනක් තියෙනවා. කතෙන් නම් ගබ්ද විතුය ඇදලා දෙනවා මනසට. කත ගබ්ද වලින් විතුය ඇදලා දුන්නාට කනටවත් බැහැ ඒක දිහා බලන්න.

මෙතන වෙලා තියෙන්නේ මෝඩයන්ට තමයි පෙනෙන්නේ. නුවණක්කාරයන්ට පෙනෙන්නේ නැහැ. ලෝකයට අයිති ද්රැශනයට පෙනෙනනවා තියෙනවා කියලා. නුවණ පහළ වුණෙන් තමයි මේ සංඡාව මිරිගුවක් නේ කියලා නුවණින් දකින්නේ. ප්‍රජාවන්තයින්ට තියෙනවා කියලා පෙනෙන්නේ නැහැ, මෝඩයන්ට පෙනෙනවා තියෙනවා කියලා. එතකොට කතාව රිකක් වෙනස් කරන්න වෙනවා. එතකොට මෝඩකමට ඉන්න ලෝකයාට පෙනෙන දෙය රහතන් වහන්සේට පෙනෙන්නේ නැහැ - අනිදස්සනයි.

පිළිතුර: දුන් ඔය ඇත්ත දකිනකම් අපි ඉන්නේ බල්ලාගේ මානසිකත්වයේ. වතුරට එබෙන බල්ලා අන්න බල්ලෙක් ඉන්නවා කිවිවා වගේ මානසිකත්වයකින් තමයි මේ ලෝකයා ඉන්නේ. ඒකයි ලෝකයාට ඇත්ත රහතන් වහන්සේට බොරු කියලා කිවිවේ. දුන් බල්ලාට ඇත්ත අපට බොරු නේ. බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කිවිවාට ඒක අපට බොරුවක් නේ. ඒ වගේ අපි තියෙනවා කියන රුප

රහතන් වහන්සේට බොරුවක්. ඒක අපේ මෝඩලමට, ඇශේ ඇත්ත දැන්නේ නැති හින්දා නේ අපි තියෙනවා කියන්නේ.

එතකාට ඒ මට්ටමට යන්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ඇහැ කියන එක පිරිසිද දකින්න කියලා, ඇත්ත ඇති හැරියෙන් දකින්න කියලා. අපි තවම මූලාවෙන් තියන තියන දෙය ඇත්ත කියලා භාරගන්නවා. පෙනෙන පෙනෙන දෙය තියෙනවා කියලා භාරගන්න මට්ටමේ තමයි අපි ඉන්නේ. එතකාට බල්ලගෙයි අපයි වැඩි වෙනසක් තියෙනවා ද? පෙනෙන දෙය තියෙනවාමයි, නැත්තම් තියෙන නිසාමයි පෙනෙන්නේ කියන දාෂ්ටීයේ අපි ඉන්නේ. අපට තුවෙක් නැහැ බලන නිසා පෙනෙනවා කියලා. අපි හිතන්නේ තියෙන නිසා පෙනෙනවා කියලා. ඇත්ත තත්ත්වය තමයි බලන නිසායි පෙනෙන්නේ. දැන් බල්ලෙක් වතුරට එබෙන නිසා නේද පෙනෙන්නේ? උං බැලුවොත් නේද පෙනෙන්නේ? නැතුව වතුරේ බල්ලෙක් ඉන්න හින්දා ද පෙනෙන්නේ, බලන නිසා පෙනෙනවා ද? බලන නිසාමයි පෙනෙන්නේ.

මින්න මහොම ධර්මතාවයක් තියෙනවා. අපි ඇහැ උදව් කරගෙන බලන නිසාමයි අපට රුප පෙනෙන්නේ. ඇහෙන් බැලුවේ නැත්තම් පෙනෙයි ද? පෙනෙන්නේ නැහැ. එතකාට අපි ආයතනයක් හදාගෙන ඕක ඇතුළෙන් බලන නිසාමයි පෙනෙන්නේ. එතකාට ආයතනයට ගෝවර වික විතරයි පෙනෙන්නේ. ඒකට අභුවෙන වික විතරයි පෙනෙන්නේ. ඇහැ කියන උපකරණයෙන් බැලුවොත් වර්ණ වික පෙනෙනවා. කන කියන උපකරණයෙන් බැලුවොත් ගෙවිද වික ඇහෙනවා. අපට හිතෙනවා එළියේ තියෙන ඒවා ගැටෙන හින්දා තමයි ඕක වෙන්නේ කියලා. ගැටෙන කතාව අඩු ගණනේ කයට කිවිවා නම් හරි නේද? වදින්න ඕනෑ. දිවේ නම් වදින්න ඕනෑ. නාසයෙන් විකක් වදින්න ඕනෑ. ඇහේ වදින්න ඕනෑ ද? ඇහේ ඇවිල්ලා වදිනවාද එළියේ තියෙන දේවල්?

ප්‍රතිබිම්බයක් උපද්දනවා. ඒකෙන් තේරුම් ගන්න අපි හිතන් හිටියාට ගැටෙනවා කියලා - ගැටෙනවා නෙවයි, ප්‍රතිබිම්බයක් උපද්දනවා. ප්‍රතිබිම්බයක් ඉපදේශීම තමයි මම අර විතුයක් ඇදාලා දෙනවා කිවිවේ. සටහනක් හදාලා දෙනවා. දැන් මේ උපකරණයට පුළුවන් සටහනක් හදාලා දෙන්න. ඒ සටහන එළියේ තියෙන එකක් ද, වෙන දෙයක් ද? දැන් කණ්ණාඩියේ හැදෙන ප්‍රතිබිම්බය එළියේ තියෙන දෙය ද, වෙන දෙයක් ද? හරි අමාරුයි උත්තර දෙන්න නේද?

ප්‍රතිඵිම්බය කියන්නේ එළියේ තියෙන දෙය නොවෙයි. දැන් ගොට්ටු එකක් ගත්තොත් එළියේ තියෙන දෙයම ද? නැහැ. ප්‍රතිඵිම්බය කියන්නේ වෙන ධර්මතාවයක්. මේ එළියේ තියෙන එක නොවෙයි.

එතකොට මේ ඇහැ සකස් කරලා දෙන සටහන එළියේ තියෙන දෙය කිවිවොත් වැරදියි. ඇහැ සකස් කරලා දෙන ප්‍රතිඵිම්බය වෙන ධර්මතාවයක්. එකට සිනේ නම් එළියේ තියෙන එක වගේයි කියලා කියන්න පුළුවන්. එළියේ තියෙන දෙයමයි කිවිවොත් එක බොරුවක්.

එතකොට තේරුම් ගන්න ඇහෙන් හදලා දෙන්නේ සටහනක්, විතුයක්. විතුය කියන එක ඇත්ත බාහිර පවතින දෙය නොවෙයි. බාහිර තියෙන දෙයක අනුරුවක්, ප්‍රතිඵිම්බයක්, ගොට්ටු එකක් - කියලා කියන්න පුළුවන්. එක බාහිර දෙයම කියලා කියන්න බැහැ.

එතකොට ඔය විදිහට තේරුම් ගන්න කනෙන් හදලා දෙන එකත් බාහිර දෙය නොවෙයි. කනේ හැකියාව මත ඇදලා දෙන විතුයක්, සටහනක්. ගද සුවද කියන්නේ එළියේ තියෙන ගද සුවදම නොවෙයි ඔය දැනගන්නේ. නාසයේ හැකියාව මත හදලා දෙන සටහනක්. එ සටහන එළියේ තියෙන දෙය නොවෙයි, ආයතනයේ හැකියාව මත උපද්දලා දෙන දෙයක්. එතකොට අපි බලනවා කියලා දැකින්නේ මේ ඇහැ උපද්දලා දෙන දෙයක් මිසක් එළියේ තියෙන දෙය නොවෙයි.

දැන් වතුරට එබෙන බල්ලා ඔය කතාව දන්නේ නැති හින්දා නේද රටටෙන්නේ? එය දකින්නෙනත් ඇහෙන් හැකියාව අනුව ඇහැ උපද්දලා දෙන දෙය. එයා ඕක දන්නේ නැති හින්දා හිතනවා 'නැහැ, එළියේ ඉන්න බල්ලාව මයි මේ දැක්කේ' කියලා.

එතකොට අපිත් ඇහෙන් රුපයක් දැකලා එළියේ තියෙන දෙයමයි මේ දැක්කේ කියලා හිතුවොත් ඒ බල්ලාගේ මානසිකත්වය. ඒ තමයි ලෝකයට අයිති දෘශ්‍යය. ලෝකයට අයිති දැක්ම ඇත්ත ඇතිහැටි නොවෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ ඒ ධර්මතාවය. ලෝකයට අයිති ඇත්ත රහතන් වහන්සේට බොරු. දැන් බල්ලාට ඇත්ත අපට බොරු නේ. බල්ලාට ඇත්ත වතුරේ බල්ලෙක් ඉන්න බව. අපට එක බොරුවක් නේ. බල්ලාගේ මානසිකත්වයට එක ඇත්ත.

එහෙනම් තේරුම් ගන්න අපිත් ඒ දෘශ්‍යයෙන් බලන කොට ඇත්ත කරගෙන තියෙන එවා - පෙනෙන පෙනෙන දෙය තියෙනවාමයි කියන දෘශ්‍යයෙන් බලලා ඇත්ත කරගෙන තියෙන එවා ඇහැ පිරිසිද

දැකින කොනාට ඒක බොරුවක්. ඒ ඇයි? ඇහෙන් උපදේශලා දෙන දෙය දැකිනවා මිසක්, බාහිර තියෙන දෙය නොවෙයි ඔය දැකළා තියෙන්තේ. ඇහෙෂ් හැකියාව මත උපදේශපු වර්ණ සටහනයි ඔය දැකළා තියෙන්තේ.

එතකොට ඒ වර්ණ සටහන නේද හිතට දැකින්න පුළුවන්? ඇහෙෂ් හැකියාව මත වර්ණ සටහනක් හඳුලා දෙනවා. ඕක නේද රළගට උපදීන හිත දැකින්තේ? එතකොට හිතට අරමුණු වෙන්තේ ඒ සටහන. ඒ වර්ණ සංඡුව. මේ වර්ණ සංඡුව හිත දැකිනකොට ඇහෙෂ් කෘතාය ඉවරයි. වකු වික්ද්‍යාණය නිරුද්ධවෙලා ඉවරයි මතේ වික්ද්‍යාණය පහළවෙන කොට. එහෙම දෙයක් අහලා තියෙනවා නේද? වික්ද්‍යාණය දෙකකට එකවර පවතින්න බැහැ. වකු වික්ද්‍යාණය නිරුද්ධවෙලා මයි මතේ වික්ද්‍යාණය පහළවෙන්තේ. රෝපස්සේ මතේ වික්ද්‍යාණයෙන් තමයි අර සටහන දැකින්තේ. මතේ වික්ද්‍යාණයෙන් සටහන දැකිනකොට වකු වික්ද්‍යාණය තියෙනවා ද? නැහැ. ඇහැ තියෙනවා ද? නැහැ. රුපය තියෙනවා ද? නැහැ.

මන්න ඕක තේරුම් ගන්න. ඒවා ඉතුරු නැතුවම නිරුද්ධවෙලා. වකු සම්බස්සයට අයිති වික දුන් ඉවරයි. මතේ සම්බස්සයට අයිති වික තමයි දුන් ඉපදිලා තියෙන්තේ. මන, ධම්ම මතේ වික්ද්‍යාණ කියන ඒක උපදීන කොට ඇහැ, රුප, වකු වික්ද්‍යාණ කියන වික ඉතුරුවක් නැතුවම නිරුද්ධයි. ඕවා හොඳට මතක් කරගන්න ඕනෑ. එතකොට අපි නිරුද්ධ වුණු බව දන්තේ නැහැ. ඒකට සිහියක් නැහැ. අර තවම තියෙන දෙය ගැනමයි මේ හිතන්තේ. හරියට අර වතුරේ ඉන්න බල්ලා ගැනමයි මේ දුනගන්තේ කියලා බල්ලාගේ හිත කියනවා වගේ. රෝපස්සේ ගහක් යටට ගිහිල්ලත් අර බල්ලා ගැන හිතන්න පුළුවන්. ඒ බල්ලා තවම ඉන්නවා ද දන්තේ නැහැ, ආයේ හිතන් බලන්න ඕනෑ කියලා. මූලාවන් පුගක් තියෙනවා - අන්තොජටා බහිජටා කියලා. බාහිර ගැටය තමයි ඕය ලිහන්තේ. එපියේ තියෙනවා කියලා පිළිගත්ත ඒක අපි බොරුවකට, මූලාවකට අභුවුණා කියලා නුවණින් දැකින්න ඕනෑ.

එතකොට ඔය මූලාවේ ඉදන් නේද අපි අභ්‍යන්තර රුප, බාහිර රුප කියලා මේ ඇහෙන් දැකපු දෙය බෙදුවේ? අත දැක්කහම ඒක අජ්ජිතත්ත රුපයක් - ඒ කියන්තේ ගරිරයට අයිති රුපයක් කිවිවා. අර ගැන් ඒක දැක්කහම ඒක බාහිර රුපයක් කිවිවා. ඔය දෙකම කළේ ඇහෙන් දැකින දෙය තියෙනවා කියන දාෂ්ටියේ ඉදන් නේද? ඒ ලෝකයාගේ දාෂ්ටියේ

ඉදත් මිසක් ඇත්ත ඇතිහැරී දුකලා නොවෙයි. ඇහැ ගැන සිහිය තුවන පිහිටුලා නොවෙයි.

බුදුරජාණන් වහන්සේ පෙන්නනවා - අභ්‍යන්තර අත්තුත් තියෙනවා, බාහිර ගැන් එකකුත් තියෙනවා. ඔය ලෝකයා ඉන්න තත්ත්වය. කමක් නැහැ මතතින් පටන් ගන්න. ඉති අජ්ංකත්ත. වාකායෙ කායානුපස්සි විහරති - ඔන්න අජ්ංකත්ත රුපයෙන් පටන් ගන්නවා. අත කියලා එකක් තියෙනවා. ඒක අජ්ංකත්ත රුපයක් නේ, ගේරයට අයිතිය නේ කියලා. දැන් ඕමක් බලන්න රුපය හටගත්ත හැඳි - ඉති රුපං, ඉති රුපස්ස සමුද්‍යෙ - මෙන්න මේකයි රුපය හටගත්ත හේතු කියලා බලන්න. දැන් හේතු ආයතන පැත්තෙන් බලන කෙනාට මුළාව පෙනෙනවා. ඇහෙන් දුකලා නේ ඔය අත තියෙනවා කියලා ගත්තේ. මෙතන ඇහේ මුළාව වුණේ නැත්තම් ඔය බාහිර අත පිහිටයිද? ඔන්න රුප නිරෝධය දකිනවා. සමුද්‍යයි, නිරෝධයි.

අර බල්ලාගේ මානසිකත්වයෙන් බැලුවාත් සමුද්‍ය. ඇත්ත ඇතිහැරී බැලුවාත් ඇහැ නිසා සකස් කරලා දීපු වරණ සටහන හිත දුකලා. හිතෙන් හදුනු දෙය හිතෙන් දුනගෙන. ඒක කොහොමද එළියේ තියෙන්නේ? එළියේ තිබුවාත් අර බල්ලා වතුරේ බල්ලෙක් තිබුවා වගේ තමයි. හිතෙන් හදුනු බල්ලා එළියෙන් තිබුවා. ඒක මුළාවක් මතමයි, අවිද්‍යාව මතමයි කෙරුවේ. එතකොට අවිද්‍යාවයි මුළාවයි යෙදුනේ නැතිනම් බාහිර අතක් පිහිටයි ද? නැහැ. අන්න එතකොට රුපයයි, රුප සමුද්‍යයි, රුප නිරෝධයයි පෙනෙනවා. ඔක දුක්කා නම් සම්මා දිවියිය - ලෝකෝත්තර සම්මා දිවියිය. දැන් ලෝකයෙන් එතරවෙන දුක්මක් එනවා.

මෙක රිකක් අමාරුයි. නමුත් අමාරු වුණාට මේ තමයි දහම.

එළිතුර: ඔනේ නම් අත බාහිර කියලා ගන්න, ඔනේ නම් අජ්ංකත්ත කියලා ගන්න. ඔය දෙකම කියන්නේ අර බල්ලාගේ දාජ්ටීයේ ඉදගෙන. ඇහේ මුළාවෙන්. අත තියෙනවා කිවිවේ මුළාවට අඩුවෙලා නේ. පෙනෙන දෙය තියෙනවා කියන දාජ්ටීයට වැටිලා නේ. තියෙන නිසාම දුක්කා කියන දාජ්ටීයට වැටිලා. තියෙන නිසා දුක්කා. බැලුව නිසා දුක්කා නොවෙයි. දැන් බල්ලා හිතෙන්නේ තියෙන හින්දා පෙනෙනවා මිසක් මේ බලන හින්දා පෙනෙනවා කියලා උග්‍ර කවදාවත් හිතෙන්නේ නැහැ නේ. අපට හිතෙන්නේ නැහැ.

හිතෙන්න නම් ප්‍රයාව, තුවන වචන්න ඕනෑ. දහමක් අහලා සම්පත්ක්ෂේකුය කියන එක හදාගන්න ඕනෑ. සම්මා දිවිධිය කියන එක හදාගන්න ඕනෑ.

පිළිතුර: මසැස කියන්නෙත් ඒ වගේම රුපයක්. පෙනෙන රුපය කියන්නෙත් ඒ වගේම රුපයක්. ඔය දෙකම ලෝකයට අයිති දාශ්වියෙන් භාරගත්ත ඒවා. දත් මසැසට පෙනෙනවා කියන්නේ - මසැස කියන රුපයත් අපි දාශ්වියකින් හදාලා තියෙන්නේ. අර අත හැඳුවා වගේ ගරීරයේ ඉතුරු කොටස් වික හැඳුවේ කොහොමද කියලාත් බලන්න වෙනවා. මොන ආයතනයෙන් දූනගෙන ද ඔය ගරීරයේ කොටස හැඳුවේ? ඕකට තමයි ඉති අංශකත්තං වා කායේ කායායානුපස්ස විහරති කියලා කියන්නේ. අංශකත්ත කය ගැන බලන්න ඕනෑ ඒකේ ඇත්ත දකිනකම්. ඇත්ත දක්කහම මොකද වෙන්නේ? රුපයෙන් මිදෙනවා. රුපයට අභුවෙන්නේ තැහැ. න ව කිස්වේ ලොකේ උපාදියති වෙනකම් ඕක බලන්න තියෙනවා. අතෙන් විතරක් ඕක බලලා බෙරුනාට බැහැ. න ව කිස්වේ ලොකේ උපාදියති වෙනකම් ඉතුරු රුප වලටත් බලන්න ඕනෑ. අංශකත්ත රුපයක් තියෙනවා නම් ඔය හැම රුපයකටම ආයතන විදිහට මෙක බලන්න කියනවා. හරියට බැලුවාත් එදාට අල්ලගන්න රුපයක් තැතිවෙනවා.

මේ පනවාගත්ත රුපයක් නේ මෙව්වර කල් බැලුවේ - අත් කායා'ති වා පනස්ස සති පව්වුපටියිතා හොති. අත් කායා'ති වා: කියක් තියෙනවා කියලා - පනස්ස: පනවපු - සති: සිහිය පිහිටනවා - පව්වුපටියිතා හොති: ඇත්ත ඇතිහැටියට දකින සිහිය එළඹ සිටිනවා. මේ පනවාගත්ත රුපයක් නේ මෙව්වර කල් කය කියලා භාර අරන් තියෙන්නේ. මූලාව මත හදුපු කයක්. ඇතේ මූලාව මත එළියේ පිහිටපු රුපයක්. බල්ලාගේ මානසිකත්වය. ඒක තමයි කියන්නේ ලෝකයාට අයිති දාශ්වියේ ද තියෙනවා. එතකොට ඒ හදුපු රුපය අභ්‍යන්තරද, බාහිරද කියලා අභුවා වගේ වැඩක්. එතකොට ඒ දාශ්වියේ ඉදන් නේද ඒක අභන්නේ? රුපයේ බැසගෙන නේද ඔය ප්‍රශ්නය අභන්නේ?

රුපයේ බැසගත්තා කියන්නේ රුපය උපාදානය කරලා. ලෝකයට අභුවුණා, දුකට අභුවුණා. රුප උපාදානයට අභුවෙලා. ඊටපස්සේ අත වෙනස් වෙනවා කියලා බැලුවත්, රුප කලාප වලින් හැදිලා තියෙනවා කිවිවත්, සතරමහා ධාතුව කියලා බැලුවත්, ලේ මස් නහර ඇට

ඇටමිදුල් කියලා බැලුවත්, රුපයට අහුවෙලා ඉවරයි. මූලාවෙලා ඉවරයි.

පිළිතුර: දන් එලය මොකක්ද, හේතුව මොකක්ද? අතක් තියෙනවා කියන කොට එලය මොකක්ද? අත - එලියේ තියෙන රුපය. ගැන් එකක් තියෙනවා කියන කොට එලය මොකක්ද? ගැන් එක. මොනවායින් හරි හැඳිව රුපය. හේතුව? අර වතුරට එබෙන බල්ලාගේ උපමාව මතක් කරගන්න. බල්ලෙක් ඉන්නවා කියන කොට වතුරේ ඉන්න බල්ලා එලය. හේතුව මොකක්ද? අවිද්‍යාව, මූලාව - කොහේද? මේ බල්ලාගේ මනස තුළ නේද? ඇහෙන් දැකීමේ දී ඇස ගැන දන්නේ නැහැ. ඇසේ හැකියාව දන්නේ නැහැ. ඇහෙන් හැකියාව මේ වරණ සටහන ඇදාලා දෙන එක. හිත තමයි ඕක දිභා බලලා ඕය පෙනෙන්නේ බල්ලෙක් කියලා කියන්නේ. මන, ධම්ම, මතෙන් වියුක්කාණය. හිතෙන් හදුපු දෙය හිත ඇතුළේ කියලා දන්නේ නැහැ. ඕක තියෙන්නේ බාහිරයේ කියලා විශ්වාස කරනවා. පෙනෙනවා නේද සමුදය? හේතුව හදුන ගන්න. හේතුව තියෙන්නේ මේ පැත්තේ (තමන් තුළ). බාහිර රුපය කියන්නේ එලය. එක හදුපු හේතුව තියෙන්නේ තමන් තුළ - අවිද්‍යාවයි, මූලාවයි. හිතෙන් හදාලා දීපු දෙය හිත දූනගත්තා කියලා සිහිය, තුවනු නැහැ. ආයතන ගැන තුවන්ක් නැහැ. එතකොට එක තමයි සමුදය, නැත්තම් හේතුව. ඒ හේතු යෙදෙනකම් එලියේ රුපය තියෙනවා. ඒ හේතු යෙදෙනකම් එලියේ 'අත' තියෙනවා ම යි. මය හේතු යෙදුනේ නැති දච්චට? සමුදය යෙදුනේ නැති දච්චට? එලය තිරැදීයයි.

තිබුණ 'අත' නැතිවුණා නෙවයි. එකත් තේරුම්ගන්න ඕනෑ. අතක් උපදින්නේ නැහැ. උපදින්න හේතු වික නැතිවුණා. ආයේ උපදින්නේ නැහැ. න ව කිස්වේ ලොකෝ උපදියති. උපදාන කරන්න අතක් නැතිවෙනවා. එතකොට බාහිරද, අහාන්තරද කියලා අහන්න අතක් පිහිටන්නේ නැතිවෙනවා. එදාට ලෝකයෙන් එතර වෙනවා. කය කියන රුපයෙන් එතර වෙනවා.

පිළිතුර: මේරිගුව දුකලා රුපයක් තියෙනවා කියලා මෝඩකමට භාරගත්තා. ආයතන මූලාව. එතකොට ආයතන මූලාවෙන් සළායතන ලෝකයක් හදාලා තියෙන්නේ - මූලාව නැතිවුණ දච්චට රුපය තිරැදීයයි, උපදින්නේ නැහැ, පිහිටන්නේ නැහැ. ඇය ඒ? පිහිටන්න හේතු යෙදිලා නැහැ. හේතු යෙදුනේ නැත්තම් එලය නැහැ. ඕක තමයි පරිව්ව සමුප්පාදය කියන්නේ. හේතු තියෙන කොට එලය තියෙනවා, හේතු යෙදුනේ නැත්තම් එලයක් ගැන කතා කරන්න බැහැ. හේතු

පටිව්ව සම්භතං හෙතුහාගා නිරැක්ෂකති - මික තේරුම් ගත්තොත් සෝචන් වෙනවා. ලෝකයෙන් එතරවෙන ද්ර්ගනය මේ තියෙන්නේ.

ලෝකය පිහිටන්නේ කොහොමද, දුක පිහිටන්නේ කොහොමද, රුපය පිහිටන්නේ කොහොමද කියලා දැකිනවා. රුප උපාදානය කියන්නේ දුක. එතකොට දුකයි, දුක්බ සමුදයයි, දුක්බ නිරෝධයයි ඔය තියෙන්නේ. හෙතුහාගා - මේ පැත්තේ හේතු වික හංග වූණොත් බාහිරය නිරුද්ධයි. මෙව්වර කල් පනවපු රුප වික නිරුද්ධ වෙනවා.

එතකොට කායානුපස්සනාවේ දී මේ විදියට අර්ක්මත්ත රුපයට බලන්න කියනවා. ඉති අර්ක්මත්තං වා කායේ කායානුපස්ස විහරති. බාහිර රුප වලටත් බලන්න කියනවා. ඉති බහිද්ධා වා කායේ කායානුපස්ස විහරති. බහිද්ධ රුප කියන්නේ මෙන්න මෙවායි, රුපය මොකක්ද, සමුදය මොකක්ද - සමුදය යෙදුනේ නැත්තම් ඕවා තියෙයි දී? නිරුද්ධයි. ඔය නුවණ ආවොත් සෝචන් වෙනවා. එමිලේ රුප කඩ කඩා ඉදලා - මික අනිත්‍යය කියලා, මික සතරමහා ධාතුව, මික රුප කළාප, මික විත්තක්ෂණ 17යි කියලා බැඳුවාට නිරෝධය අඩුවෙන්නේ නැහැ. දකින්න තරම් නුවණ එතන නැහැ. ඒ දහම නෙවෙයි, පටිව්ව සමුප්පාදය නෙවෙයි. ඔය ලෝකයට අයිති දැක්ම. තව විදියකට කිවිවොත් අර බල්ලා කරන හාවනාව වගෙයි.

බූදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ඉතාම උතුම ද්ර්ගනයක්. ලෝකයෙන් එතරවෙන ද්ර්ගනයක් - සම්මාදිවියිය - වතුරාර්ය සත්‍යය - දුක මේකයි, දුක්බ සමුදය මේකයි, දුක්බ නිරෝධය මේකයි - හේතුව්ල සම්බන්ධය - පටිව්ව සමුප්පාදය - හෙතුං පටිව්ව සම්භතං හෙතුහාගා නිරැක්ෂකති කියන ධර්මතාවය පෙන්වන ද්ර්ගනයක්. යං කිසුවේ සමුදයධම්ම. සබඩං තං නිරෝධධම්ම - ඔය සමුදය ධර්ම නේද? අහාන්තර කියලා බෙදුවෙයි, බාහිර කියලා බෙදුවෙයි සමුදය වුණු ධර්ම. යං කිසුවේ සමුදයධම්ම - මොනවාම හරි සමුදය වුණු ධර්මයක් තියෙනවා නම්, සබඩං තං - ඒ සියල්ල අර්ක්මත්ත වේවා, බහිද්ධ වේවා, ඔය සියල්ල, නිරෝධධම්ම - නිරෝධ ධර්ම කියන්නේ උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ. සබඩං තං නිරෝධධම්ම - නිරෝධ කියන්නේ ඉපදිලා නැහැ. හේතු නැත්තම් උපදින්න විදියක් නැහැ. නිරෝධ කියන්නේ තියෙන දෙය නැතිවුණා නෙවෙයි. තේරෙනවා ද?

මික හරි ගැහුරුයි, දකින්න බැරි නැහැ, දැක්කොත් සෝචන් වෙනවා. මෙතනදීම ප්‍රජාවන් සෝචන් වෙන්න. හැබැයි මික ප්‍රත්‍යුෂ්‍ය

වෙන්න ඕනෑම්. හේතුං පටිච්ච සම්භාත් හේතුහාගා නිරුප්සකති.

යෝ කිස්ක්වී සමුද්‍යධම්මං සඩ්බං තං නිරෝධධම්මං. කොණ්ඩැක්ස් භාමුදුරුවේ මේ වික අහලා සේවාන් වුණා.

යෙ ධම්මා හේතුප්පහවා තෙසං හේතුං තථාගතො ආහ. යෙ ධම්මා හේතුප්පහවා - මොනවා හරි ධර්මතාවයක් හේතුන් නිසායි හටගන්නේ. තෙසං හේතුං තථාගතො ආහ - තථාගතයන් වහන්සේ ඔය හේතු වික පෙන්නලා දෙනවා. හේතු වික දකින්න පුළුවන් නම් එතනම සේවාන් වෙන්න පුළුවන්.

දැන් අපි රුපය (ඒලය) විතරයි දකින්නේ, හේතු දකින්නේ නැහැ. හේතු වික දැක්කොත් සේවාන් වෙන්න පුළුවන්. රුපය පිහිටන්න හේතු වික දැක්කා නම් රුපයෙන් මිදෙනවා. හේතුහාගා නිරුප්සකති කියන ධර්මතාවය පෙනෙනවා. තෙසක්ව යො නිරෝධා එවංවැදු මහා සම්බෝ - තෙසක්ව යො කියන්නේ හේතුයි එලයි දෙකම. ඔය දෙකම නිරෝධයි. ඔන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ධර්මය. යෙ ධම්මා හේතුප්පහවා තෙසං හේතුං තථාගතො ආහ - හේතු වික බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. තෙසක්ව යො නිරෝධා - කියන කොට එලයයි හේතුයි සේරම නිරෝධයි - උපදින්නේ නැහැ.

මින්න ඕක තේරුම් ගත්තොත් ආයේ ලෝකයක් පිහිටන්නේ නැහැ, ලෝකයෙන් එතර වෙනවා. ඔය දක්මට කියනවා සේවාන් වෙනවා කියලා. සම්මා දිට්යීය කියලා කියනවා. මේක බොහෝම සියුම් ධර්මතාවයක්, දකින්න බැරිත් නැහැ, මෙව්වර කල් දැකළත් නැහැ. ප්‍රබ්බෘ අනුත්ස්සුතෙසු ධම්මෙසු - පෙර නො ඇශ්‍ර විරු ධර්මතාවයක්. අහලා තියෙනවා, ඇශ්‍රවාට දැකලා නැහැ. ඔය වෙන වික නම් ඕනෑම තරම් අහලා තියෙනවා. ධර්මය අහන්න ඕනෑම්. අහන දෙය භෞද්‍යට මෙනෙහි කරන්න ඕනෑම්. නිකම් ම ඇශ්‍රවාට මදි. ඇශ්‍රවාට අනුන්ගේ ධර්මයක් නේ. මේක තමන්ගේ ධර්මයක් කරගන්න ඕනෑම්.

එතකොට මේ ආයතන ගැන බලන්න කියන්නේ ඔන්න ඔය ධර්මතාවය දකින්න. ඇශ්‍ර ගැන, කන, නාසය, දිව, කය ගැන එකම ධර්මතාවය, එකම පටිච්ච සමුප්පන්න ධර්මතාවය තියෙන්නේ. ආයතන මුළාව හින්දා අපි ලෝකය හදනවා. ඒ මුළාව තැන්නම් ලෝකයක් පිහිටන්නේ නැහැ. එතකොට ඔන්න ඕක අවබෝධ වෙනකම් කායානුපස්සනාව වඩන්න තියෙනවා, රුපය පිරිසිද

දැකිනාකම්. පිරිසිද දැක්ක දච්චට මොකද වෙත්තේ? යාවදෙව කුණුණමත්තාය - ඇළානයක් පහළවෙනවා - ඇළානය පිශීස. කායානුපස්සනාව වඩත්තා කියන්තේ ඔත්තා ඔය ඇළානය පිශීස. පටිස්සතිමත්තාය - පිහිටලා ඉත්තා සිහියක් සඳහා, එළඹ සිටි සිහියක් සඳහා. රේගට අනිස්සිතාව ව විහරති - ඒක අතිත් හැම එකකටම වඩා වැදගත් - නිස්සිතාව ව විහරති කියන්තේ ඇසුරු කරගෙන ඉත්තාවා. දැන් අපි රුපය ඇසුරු කරගෙන තේ ඉත්තේ. අනිස්සිතාව ව විහරති - ඇසුරු තො කරන මට්ටමකට එත්ත පූජාවන්. මෙව්වර කල් ඇසුරු කරපු රුපය - අභ්‍යන්තර වේවා, බාහිර වේවා, අනිස්සිතාව ව විහරති - ඇසුරු කරන්තේ නැතුව ඉත්ත පූජාවන් මට්ටමකට එතාවා. ඔත්ත කායානුපස්සනාවේ ප්‍රතිඵ්‍යෘෂණය. එදාට න ව කිස්ෂ්වී ලොකේ උපාදියති - මේ ලෝකයේ රුප කියලා කිසිම දෙයක් උපාදාන කරන්න ඉතුරු වෙත්තේ නැහැ.

මත්ත ඔහාම දැක්මකට යන සම්මා දිවිධියක් මේ කියන්තේ. දහම කියන්තේ, පරේව්ව සමුප්පාදය කියන්තේ, වතුරාර්ය සත්‍යය කියන්තේ. යං කිස්ෂ්වී සමුද්‍යධම්මං - කිසියම් ම ධර්මයක් හේතුප්‍රත්‍යෙන් හටගත්තා නම් - සබ්බං තං - ඒ සියල්ල, ආයේ එකක්වත් ඉතුරු කරලා නැහැ. නිරෝධධම්මං - තුපදින ධර්ම. තිරෝධය කියන්තේ තුපදින. මෙතන අපි වරද්ද ගන්තේ ඉපදුණු දෙය නැතිවෙනවා කියලා ලෝකයට අයිති පැත්තෙන් බලනවා. තිරෝධ කියන්තේ උපදින්තේ නැහැ. හේතු නැත්තම් උපදින්න විදියක් නැහැ. ඕකයි පට්ටිව සමුප්පාදය. ඉමස්ම්. සති ඉදෂ භෞති ඉමස්ම්. අසති ඉදෂ න භෞති - හේතු තියෙනවා නම් එලය තියෙනවා, හේතු නැතිවුණ දච්චට එලයක් ගැන කතා කරන්න බැහැ.

පිළිතුර: ඒ ආයතන වෙත් කරලා බලන්න. වක්බායතනයයි, මනායතනයයි. සෞතායතනයයි, මනායතනයයි. වක්බායතනයට පූජාවන් සටහන ඇදුලා දෙන්න විතරයි. ඒක මොකක්ද කියලා බලන්න බැහැ වක්බායතනයට. මනස තමයි ඒක දිහා බලන්තේ. සෞතායතනයට පූජාවන් සටහන ඇදුලා දෙන්න විතරයි - ගබඳ සංඛ්‍යාව. ඒ සංඛ්‍යාව මිරිගුවක්. එතකොට මනස දකින්තේ ඔය මිරිගුව. හැම ආයතනයකින්ම ඇදුලා දෙන්තේ සටහනක්. ඒක මිරිගුවක්. රුප සංඛ්‍යා, ගබඳ සංඛ්‍යා, සාන සංඛ්‍යා, රස සංඛ්‍යා, පොටියබු සංඛ්‍යා, දම්ම සංඛ්‍යා - ඔය සංඛ්‍යා වික මිරිගු. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සංඛ්‍යාව මිරිගුවක් කියලා. එතකොට මිරිගුවට රුප හදන්තේ අපේ තියෙන මෝචිතමට, අවිද්‍යාවට. ඒ හදුප රුප එමියේ තියෙනවා

කියලා භාරගැනීම තමයි රුප උපාදානය. දුක සකස්වීම, ලෝකයට අහුවීම. ඔය හදන්නේ පංච උපාදානස්කන්ධ. රුපයක් භාරගත්තාද, රුපයේ පිහිටියාද, - අහිනත්ති, අහිවදති, අත්සෙසාය තිවිති - රුපයේ සතුව ව්‍යුණාද, රුපය ගැන කතා කළාද, රුපයේ බැසගත්තාද, - මින්න උපාදානය.

එතකොට ඒ රුප උපාදානය තමයි ලෝකය කියලා කියන්නේ. දුක කියන්නේ. ඕක ඇතිවෙන්නේ මේ පැත්තේ මෝඩකම නිසා. සමුදය - අවිද්‍යාව, මූලාව. ආයතන ගැන තො දත්තාකම. එතකොට මේ පැත්තේ සමුදය යෙදුනේ තැන්තම් අර පැත්ත තිරුද්ධයි. යං කිස්ක්වී සමුදයමිම. සබඩ තං නිරෝධමිම. කියලා තුවන්ක් පහළ වෙනවා. පහළ වුණෙන් ගැලවෙනවා. ආයේ අපාගත වෙන්නේ තැනැ කියලා කියන්න පුළුවන්. කොයේඩිස්ක් භාමුදුරුවේ පත්වුණු තත්ත්වයට පත්වෙන්න හැකියාව තියෙනවා.

පිළිතුර: තණ්හාව තැතුව උපාදානය තැහැ. තණ්හාපවිචය උපාදානං. තණ්හාව තැතිවුණෙන් තැවත ඉපදීම තැතිවෙනවා, හැබැයි අවිද්‍යාව තියෙනකම තණ්හාව තැති කරන්න බැහැ. ආර්ය අත්සාංගික මාරුගය කියන්නේ ඇත්ත ඇතිහැටි දකින මාරුගය. සම්මා දිවිධියෙන් පටන්ගන්නේ. තණ්හාව තැති කරන්න කිවිවාට බැහැ රුප තියාගෙන. අපි හදන්නේ රුප තියාගෙන තණ්හාව තැති කරන්න නේ. එක කරන්න බැහැ. සමුදය දකින්න මිනේ. සමුදය දක්කොට් තිරෝධය පෙනෙනවා. ඉති රුපං, ඉති රුපස්ස සමුදුයා, ඉති රුපස්ස අත්ප්‍රභාමෝ - ඔව්වරයි - එතකොට සම්මා දිවිධිය ඇතිවෙනවා. සම්මා දිවිධිය ඇතිකර ගත්තොත් මතක තියාගන්න සේවාන් වෙන්නේ තැතුව මැරෙන්නේ තැහැ. මේක බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. සම්මා දිවිධිය ඇතිකර ගත්තොත් සේවාන් වෙන්නේ තැතුව මැරෙන්නේ තැහැ. එතකොට දහමෙන් ප්‍රයෝගනය ගත්තා වෙනවා.

එකයි සම්මා දිවිධිය ඇතිකරගන්න කියන්නේ. ලෝකය ගැන දකින්න. ඕක දකින්න තමයි අපි එක එක ආයතන ගැන වෙන වෙනම කතා කරන්නේ - ඇහැ ගැන කතා කළත්, කන, නාසය, දිව, කය ගැන කතා කළත්, එකම ධර්මතාවය.

පිළිතුර: අපි දිව ගැන කතා කරන කොට අපට එක එක රස දැනෙනවා නේ. දිවෙන් පුළුවන් රස බලන්න විතරයි. ලෝකයට අයිති රස තියෙන්නේ මොනවා වලද? ආහාර වල, කැමුවල තමයි රස

තියෙන්නේ කියලා තිතතවා. කරවල තම මේ රස. තමුත් තුවන තියෙන කෙනාට දැන් සිහිවෙනවා මේ මොන මුලාවක්ද කියලා. අර වතුරේ බල්ලෝ හැඳුවා වගේ තමයි. රස දිවේ ස්පර්ශය තිසා දැනුන දෙයක් නම් ආහාරයේ තියෙන්න පුළුවන්ද රස? දිවේ විදින්න කළින් රසක් ඉපදිලා ඇ? නැහැ. රස උපදින්නේ ස්පර්ශය තුළ. එස්සපවිචාවා වෙදනා - ඔන්න ඔය ධර්මතාවය තේරුමිගන්න. ඒකයි මේ ආයතන ගැන බලන්න කියන්නේ. එතකොට රස කියන එක ඒ මොහොත් උපද්දන දෙයක් මිසක්, කළින් තිබුණු දෙයක් නෙවෙයි. රස සංයුව උපද්දන එක තමයි දිවේ හැකියාව. මනසට තමයි ඔක විදින්න පුළුවන්.

අර උණ්ණාහ බ්‍රාහ්මණයා අහන්නේ ඇහැ, කන, නාසය, දිව, ගේරය කියලා පස්දෙනෙක් ඉන්නවා. එගාල්ලෝ අරමුණු අරන් දෙනවා. නා නා ගෝවර, නා නා විෂය - ඔය පස්දෙනාට වෙන වෙන දේවල් තමයි විෂය වෙන්නේ, ගෝවර වෙන්නේ. හැබැයි එගාල්ලන්ට අරමුණු විදිමේ හැකියාවක් නැහැ. අරමුණ අරන් දුන්නාට, සංයුව හදලා දුන්නාට මොකක්ද කියලා දූනගැනීමේ හැකියාව එගාල්ලන්ට නැහැ. දැන් කුමරාව ගොටෝ ගත්තාට කුමරාව දන්නේ නැහැ මොන ගොටෝ එකද ගත්තේ කියලා. ඒ වගේ තමයි ඇහැ. වර්ණ සටහන් හදලා දුන්නාට එක් තියෙන්නේ මොකක්ද කියලා කවදාවත් ඇහැ දන්නේ නැහැ. ගබ්ද සංයු අරන් දුන්නාට කන දන්නේ නැහැ මොන සංයුවද මේ අරන් දුන්නේ කියලා. ඒවා ටික විදින්නේ කවුද? මනස. එතකොට ආයතන පහට පිළිසරණ මනස.

රළගට මනසට පිළිසරණ සතිය. සතියෙන් තමයි මනසේ වෙන මුලාවන් හදුනගන්න පුළුවන්. රළගට සතියට පිළිසරණක් තියෙනවා - විමුක්තිය - මිදෙනවා. හරියට සතිය පිහිටෙවිවොත් මිදෙනවා. මිදිමටත් පිළිසරණක් තව තියෙනවා - එක තමයි තිවන. ඔහොම පියවරින් පියවර යන්න තියෙනවා. මේ ආයතන පහ ඩාට තේරුම් ගත්තොත් - ඔය පස්දෙනාටම එකම දෙයයි කරන්න පුළුවන් - එගාල්ලන්ගේ ගෝවර භුමියට අදාළ සංයුවක් හදලා දෙන එක විතරයි. සංයුව විතුයක්. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ලෝකය කියන්නේ විතු ගොඩක් කියලා. ලෝකයේ තියෙන්නේ විතු ගොඩක් විතරයි. න තෙ කාමා යානි විතුනි ලොකෙ, සඩකප්පරාගො පුරිසස්ස කාමො - මේ පැත්තේ ඇතිවෙන සංකල්පනා වික තමයි කාමය කියන්නේ.

එතකොට කාම ලෝකයට අපුවෙන්නේ සංකල්ප ගොඩකින්. එහියේ තියෙන හින්දා නෙවෙයි. මෙහෙන් හදන සංකල්ප වික හින්දියේ කාම ලෝකයට අපුවෙන්නේ. අර වතුරේ බල්ලෝ හදනවා වගේ. මුළාවට, මෝඩකමට හදන සංකල්ප.

මේවා තේරෙන්නේ සම්මා දිවිධිය ආවොත් විතරයි. ආයතන පිරිසිද දකීන නුවණ, රුපය පිරිසිද දකීන නුවණ - මේවා දැක්කොත් විතරයි සම්මා දිවිධිය ඇතිවෙන්නේ.

පිළිතුර: සතිය පිහිටනවා කියන්නේ එකක්, නුවණ පිහිටනවා කියන්නේ සම්පූර්ණය. සති සම්පූර්ණකාරී හොති - අපි කායානුප්‍රස්සනාව ගැන කතා කරන හින්දා එතන රුපය ගැන, කය ගැන සිහිය පිහිටන්න කියනවා. අර්කිත්ත වේවා, බහිදේ වේවා සිහිය පිහිටුවීමේ දී වවන 3ක් තියෙනවා. ආතාපි සම්පූර්ණා සතිමා - සතිමා කියන්නේ සිහිය පිහිටුවීම. ආතාපි කියන්නේ උත්සාහය. උත්සාහයක් නැතුව සිහිය පිහිටන්න බැහැ. දුන් පුරුෂක් අයගේ ඔය දෙක විතරයි තියෙන්නේ. සම්පූර්ණය එන්නේ දහමක් අහලා තේරුම්ගත්ත කෙනාට, සම්මා දිවිධිය තියෙන කෙනාට. එතකොට සිහිය පිහිටනවාත් එකකම එතන සිද්ධවෙන්නේ මොකක්ද කියලා නුවණක් එනවා ආයතන පැත්තෙන්. එක සම්පූර්ණය. ඒ සම්මා දිවිධිය. දහමක් අහලා දැක්ක කෙනාටයි ඔය මාරුගය වඩින්න පුළුවන්. සතර සතිපටියානය වැඩිමෙන් ප්‍රතිඵල ලැබෙන්නේ සම්මා දිවිධිය තියෙන කෙනාට. මේක කරන්නේ කුමක් සඳහාද කියන අවබෝධයක් තියෙන්න ඕනෑම්. කටුරුවත් කිවිව පලියට කරනවා නෙවෙයි.

අපි රුපයේ මුළාවෙලා ඉන්නවා. ඒ මුළාව මෙන්න මේ විදියේ මුළාවක්. ඔය මුළාව නැති කරගන්නයි අපි රුපය ගැන සිහිය පිහිටන්නේ. එතකොට සම්මා දිවිධිය ඇතුව දුන් සිහිය පිහිටනවා. දුන් ආතාපි, සතිමා විතරක් නෙවෙයි, ආතාපි සම්පූර්ණා සතිමා වෙනවා. සතිපටියානය හැමෝටම වඩින්න පුළුවන් හැබැයි මාරුගල්ල ලැබෙන්නේ මේ සාසනයේ විතරයි මාරුගල්ල ලැබෙන්නේ. නිකම්ම කෙනෙක් සිහිය පිහිටුවාට මාරුගල්ල ලැබෙන්නේ නැහැ. එතකොට ඒ නිකම්ම කෙනාගේ තත්ත්වයෙන් මිදෙන්න නම් දහමක් අහලා දකින්න ඕනෑම්. එයාටයි මාරුගය තියෙන්නේ. දහම අහලා දකින හැටි තමයි මේ පෙන්නන්නේ. එක දනගත්ත කෙනාට ර්ලගට තියෙනවා මාරුගය වඩින්න. ඕක දැක්ක පලියටම සෝවාන් වෙන්නේ නැහැ. තව වැඩ

පිළිවෙළක් තියෙනවා. දැන් සේවාන් මාරුගයට වැටුනා වෙනවා ඔය වික තේරුම් ගත්තොත්.

මේ ආයතනවල මූලාව - යං කිස්සේවී සමුද්‍යයධම්මං - මොනවා හරි හේතු ප්‍රත්‍යායන්ගෙන් හටගත්තා නම්, සබැං තං කියන්නේ ඒ සියල්ල, නිරෝධධම්මං. - ඔන්න ඔතන තමයි වැදගත්ම තැනැ. ඒ හටගත්ත දෙය නැවත කවදාවත් උපදින්නේ නැහැ. උපදින්න හේතු නැහැ. ඒවා නිරෝධ දම්ම. නැතිවෙන එකට නෙවෙයි නිරෝධ කියන්නේ, තුපදින ගතියටයි නිරෝධ කියන්නේ. තියෙන දෙය නැතිවෙන කතාවක් නෙවෙයි මේ කියන්නේ. ඒක හොඳට තේරුම් ගත්ත. නැවත කවදාවත් උපදින්නේ නැහැ. නැවත උපත නැතිකරනවා. වඩුවාට ආයේ ගෙවල් හදන්න බැහැ. නැවත උපදින්නේ නැහැ. රහතන් වහන්සේ කියන්නේ නැවත ඉපදීම නැති කරපු තත්ත්වයක්. තියෙන දේවල් නැති කරපු කෙනා නෙවෙයි.

පිළිතුර: රහතන් වහන්සේගේ තියෙන්නේ සළායතන නිරෝධ කරපු මට්ටමක්. පරිව්වසමුප්පාදයේ කියනවා අවිෂ්ණාපවිචාර සංඛ්‍යාරාගාරයා, වික්ස්කුජාණපවිචාර නාමරුපං, නාමරුපපවිචාරයා සංඛ්‍යාර නිරෝධයා. වික්ස්කුජාණනිරාධා නාමරුප නිරාධා. නාමරුපනිරාධා සංඛ්‍යාරතන නිරාධා. නිරෝධයි කියලා පැහැදිලිව දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ. අපට ඕක නැහැ නැහැ මෙහෙමයි කියලා වෙනස් කරන්න ඉඩක් නැහැ.

එතකොට බුදුරජාණන් වහන්සේ පසු දවසක දී උදාන වාක්‍යයකින් කියනවා - මම පෙරයම රෙයෙහි දී පරිව්ව සමුප්පාදය අනුලෝධ වශයෙන් මෙනෙහි කරමින් හිටියා. අනුලෝධ වශයෙන් මෙනෙහි කළා කියන්නේ පවිචාර කියන ධර්මතාවය. මැදියම් රෙයේ දී ප්‍රතිලෝධ වශයෙන් පරිව්ව සමුප්පාදය මෙනෙහි කළා. ර්ලගට තුන්වෙනි යාමයේ දී අනුලෝධ පරිලෝධ වශයෙන් මෙනෙහි කළා.

අනුලෝධ වශයෙන් මෙනෙහි කළා කියන්නේ අවිෂ්ණාපවිචාර සංඛ්‍යාරයා, සංඛ්‍යාරපවිචාරයා වික්ස්කුජාණං කියලා ඔහොම දුකට යනකම් හටගැනීම මෙනෙහි කළා. අවිෂ්ණාපවිචාරයා සංඛ්‍යාරයා, සංඛ්‍යාරපවිචාරයා වික්ස්කුජාණං, වික්ස්කුජාණපවිචාර නාමරුපං, නාමරුපපවිචාරයා සංඛ්‍යාරතනං, සංඛ්‍යාරතනපවිචාර එසේ, එසසපවිචාර වෙදනා, වෙදනාපවිචාර තණා, තණාපවිචාර උපාදානපවිචාර උපාදානපවිචාරයා

හවෙا, හවපවතායා ජාති, ජාතිපවතායා ජරාමරණංසොකපරිදේවදුකී දොමනසූපායාසා සමහවති. සමහවති කියන්නේ හටගන්නවා. එවමෙතස්ස කෙවලස්ස දුකිකිනයස්ස සමුද්‍යෝ හොති කියලා මෙනෙහි කළා. ඒකට කියනවා අනුලෝම වශයෙන් පටිච්ච සමුජ්පාදය මෙනෙහි කළා කියලා.

පටිලෝමට පටිච්ච සමුජ්පාදය මෙනෙහි කළා කියලා කියන්නේ මොකක් ද? හොඳට තේරුම් ගන්න දුකේ ඉදන් අතිත් පැත්තට ආවා නෙවෙයි. එහෙමත් සමහරු කියනවා. ප්‍රතිලෝම කියන්නේ අවිද්‍යාව නිරෝධ නම් සංඛාර නිරෝධයි. සංඛාර නිරෝධ නම් වික්ද්‍යාණය නිරෝධයි. වික්ද්‍යාණනිරෝධා නාමරුපනිරෝධා, නාමරුපනිරෝධා සලායනනිරෝධා, සලායනනිරෝධා එස්සනිරෝධා, එස්සනිරෝධා වෙදනානිරෝධා, වෙදනානිරෝධා ත්‍යෙහානිරෝධා, ත්‍යෙහානිරෝධා උපාදානනිරෝධා, උපාදානනිරෝධා හවනිරෝධා, හවනිරෝධා ජාතිනිරෝධා, ජාතිනිරෝධා ජරාමරණංසොකපරිදේවදුකී දොමනසූපායාසා නිරුප්කන්ති. එවමෙතස්ස කෙවලස්ස දුකිකිනයස්ස නිරෝධා හොති කියලා එකින් ඒකට නිරෝධය මේ බලන්නේ. ඒකට කියනවා ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරනවා කියලා.

රේලැට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරනවා කියන්නේ අවිෂ්ණාපවතා සඩ්බාරා, අවිෂ්ණානිරෝධා සඩ්බාරානිරෝධා සඩ්බාරානිරෝධා. සමුද්‍ය තියෙන කොට එලය තියෙනවා, සමුද්‍ය නැත්නම් එලය නැහැ කියන ධර්මතාවය දකිනවා. ඔය දෙකම එකට මෙනෙහි කරන්න පුළුවන් නේද? අර මුල ඉදන් අගටයි අග ඉදන් මුලටයි යනවා නම් ඔතන දී අනුවත්තවා. දෙකම එකට කොහොමද මෙනෙහි කරන්නේ කියලා. එහෙම දෙයක් නෙවෙයි මේක.

එ උදාන ගාරාවේ¹ දී කියනවා කොහොමද මේ සමුද්‍ය මෙනෙහි කර කර නිටියේ කියලා. ඉමස්මීම සති ඉදි හොති, ඉමස්ස උප්පාදා ඉදි උප්පාත්ති - තියන්න අනුලෝමට මෙනෙහි කළා කියන තැන. ඒ කියන්නේ මේ දෙය තියෙනවා නම් මෙය තියෙනවා - ඉමස්මීම. සති ඉදි හොති. මේ දෙය හටගන්තොත් මේ දෙය හටගන්නවා - ඉමස්ස උප්පාදා ඉදි උප්පාත්ති. හේතුවයි එලයයි.

¹ බුද්ධ තිකාය, උදාන පාලි, බේධි වග්ග

² රෝහිතස්ස පූත්‍රය. සංපුක්ත තිකාය, සගාරා වර්ණි, 2. දෙවපුත්ත සංපුක්තය, නානාතිරිප්පය වර්ගය.

හේතුව අවිද්‍යාව, එලය සංඛාරය වෙන්න පුරුවන්. එතකොට අවිද්‍යාව තියෙන කොට සංඛාරය තියෙනවා, අවිද්‍යාව ඉපදුනෙන් සංඛාරය උපදිනවා. ඒක තමයි අනුලෝච්චව මෙනෙහි කරනවා කියන්නේ. පටිලෝච්චව මෙනෙහි කළා කියන්නේ ඉමස්ම්. අසති ඉදී න හොති - මේ හේතු නැත්තම් එලය නැහැ. අවිද්‍යාව නැත්තම් සංඛාර නැහැ. ඉමස්ස නිරුද්ධා ඉදී නිරුත්කති - අවිද්‍යාව නිරුද්ධ නම් සංඛාරත් නිරුද්ධයි කියලා ධර්මතාවයක් මෙනෙහි කළා.

එතකොට ඔය දෙක එකට මෙනෙහි කළා කියන කොට තේරුම් ගන්න ඉමස්ම්. සති ඉදී න හොති, ඉමස්ස උප්පාදා ඉදී උප්ප්‍රේති. ඉමස්ම්. අසති ඉදී න හොති, ඉමස්ස නිරුද්ධා ඉදී නිරුත්කති කියන ධර්මතාවය තමයි ඔය මෙනෙහි කළේ.

අනුලෝච්චව මෙනෙහි කිරීමේ දී ධර්මතාවයක් පහළ වුණා, අවබෝධයක් පහළ වුණා. ඒ අවබෝධය තමයි මේ සියලුම ධර්මතා සහේතුක ධර්ම කියන එක. යෙ ධම්මා හෙතුප්පහවා තෙසං හෙතුම් තරාගතො ආහ - ඔන්න හේතු වික දකිනවා. පවිචා කියලා දකින එකේ දී අවබෝධ වුණා කියනවා මේ සියල්ලම සහේතුක ධර්ම කියන එක. හේතුන්ගෙන් හටගන්ත ධර්ම. මේ ධර්මතා සියල්ලම හේතුන් තිසාමයි හටගන්නේ. වෙනම අපට එලයක් ගැන කතා කරන්න බැහැ හේතුවකින් තොරව කියලා ධර්මතාවයක් තියනවා. තෙසං හෙතුම් තරාගතො ආහ - ඒ හේතුව බුදුරජාණන් වහන්සේ එතන දී තේරුම් ගත්තා කියලා උදාන වාක්‍යයේ දී කියනවා. හේතු වික දැක්කා.

ර්ලගට ප්‍රතිලෝච්චව මෙනෙහි කරන කොට ඉමස්ම්. අසති ඉදී න හොති, ඉමස්ස නිරුද්ධා ඉදී නිරුත්කති - මේ හේතුන් නිරුද්ධ වෙන කොට, එලය නිරුද්ධයි කියලා ධර්මතාවයක් දැක්කා - තෙසක්ව යො නිරෝධා - එහෙම නැත්තම් හේතු වික නිරුද්ධ බව දැක්කා - හෙතුහා - එතකොට එලයට මොකද වෙන්නේ? නිරුත්කති. ඉස්සෙසල්ලා ධර්මතාවල හේතු වික දැක්කා. දෙවනියට දැක්කා මේ හේතුන් නිරුද්ධවෙන දේවල් කියලා. හංගවෙන දේවල්, ක්ෂයවෙන දේවල්. මේ හේතුන් ක්ෂයවෙනවා කියලා දැක්කා. මේ ප්‍රත්‍යා ක්ෂයවෙනවා. එහෙම නම් එලය නිරුද්ධයි. හේතුන් ක්ෂය වුණාත් එලය තියෙන්න බැහැ කියලා අවබෝධ කරගත්තා කියනවා. බුද්ධක නිකායේ උදාන පාලියේ බෝධි වග්‍රයේ පළවෙනි උදාන ගාරා තුනේ කියන්නේ ඔය වික.

පටිවිව සමුප්පාදය අනුලෝචන මෙතෙහි කළා, එතකාට පහළවුණ ධර්මතාවය තමයි මේ ධර්ම සියල්ලම සහේතුකයි කියන ධර්මතාවය. රේලුගට නිරෝධා පැත්ත - ඉමස්ම් අසති ඉදී න හොති, ඉමස්ස නිරුද්ධා ඉදී නිරුත්කිති - කියන පැත්තෙන් ප්‍රතිලෝචන මෙතෙහි කිරීම තුළින් තේරුනා ඒ හේතු සූය වෙලා යනවා. ඒ හේතු විනාශ වෙනවා. එහෙනම් එල නිරුද්ධියි කියලා අවබෝධයක් ආවා කියනවා. මෙන්න අවබෝධ කරපු ධර්ම.

එතකාට හේතු සූය වුණෙන් එලයක් උපදින්න බැහැ කියන ධර්මතාවය තමයි නිරෝධය කියන්නේ. මේ වික හොඳට තේරුම් ගන්න ඕනෑම්. එතකාට ඔය ධර්මතාවය පෙන්නන්න ගත්ත නිදර්ශන වික තමයි අවිද්‍යාව, සංඛාරය, වික්ෂ්ණාණය, නාමරුප, ආදිය. ඕවා අතර තියෙනවා පටිවිව සමුප්පන්න සම්බන්ධතාවයක්. සමුදය තියෙනවා නම් එලය තියෙනවා, සමුදය යෙදුනේ නැත්නම් එලයක් ගැන කතා කරන්න බැහැ. ඉපදිලා නැහැ. නුපදින ස්වභාවයක්. ඔන්න ඔය නුපදින ගතිය තමයි නිරෝධය කියන්නේ. උපදින්නේ නැති බව. සමුදය යෙදුනේ නැත්නම් එලයක් ඉපදිලා නැහැ. තියෙන දෙයක් නැතිවුණ කතාවක් නොවෙයි.

ඔය ධර්මතාවය දකින්නේ නැති හින්දයි මේ ධර්මය දකින්න බැරි. අපි බලන්න හදන්නේම හටගත්ත දෙය නැතිවුණා කියලා තේ. හටගත්ත දෙයක් තියෙනවා නම් හේතුප්‍රත්‍යායෙන් හටගෙන තියෙන්නේ. ඒක පළවෙනි දෙය. ඩැබැයි මේ හේතු සූය වෙනවා. භංග වෙනවා. හේතු භංග වුණෙන් එලය හටගත්න බැහැ කියන නුවණක් එන්න ඕනෑම් - නිරෝධය - යා කිස්ක්වී සමුදයයම්ම. සඩ්බං තං නිරෝධයම්ම. යෙ ධම්මා හෙතුප්‍රහවා තෙසං හෙතු. තරාගතො ආහ - තෙසක්ව යො නිරෝධා - ඒවා නිරෝධ වෙන භැරි පෙන්නනවා. නිරෝධ වෙන භැරි කියන්නේ ඒවා නැතිවෙන භැරි නොවෙයි. සමුදයයි නිරෝධයයි පෙන්නන්නේ. සමුදය තියන කාට එලය තියෙනවා, සමුදය නැත්නම් එලය ගැන කතා කරන්න බැහැ - ඉපදෙන්නේ නැහැ - නුපදිනවා. තෙසක්ව යො නිරෝධා එවංවාදී මහා සමණෝ.

මේ වික තේරුම් ගත්තොත් දහම දැක්කා වෙනවා. පටිවිව සමුප්පාදය දැක්කා වෙනවා. දහම දැක්කා නම් සෝවාන් මාර්ගයට වැශෙනවා. සම්මා දිවියිය.

ඒතකොට ඒක අවබෝධ වෙනකම් තමන් දහමට අනුව මෙනෙහි කරන්න ඕනෑම්. ඕවා යෙදෙන්නේ කොහොද? ආයතන වැඩි කරන තැන්වල. සළායතන වල. අපි ආයතන පාවිච්ච කරන තැන්වල. ඒතකොට මේ බව තේරුම ගැනීම පිණිස බාහිර රුපයටත්, අභ්‍යන්තර රුපයටත් දෙකටම බලන්න කියනවා. ඇයි ඒ? රුපයට අනුවෙන ගතිය තමයි මේ කාමලෝක වල ස්වභාවය. අපි ඉන්නේ කාමලෝකයේ. කාමලෝකයේ ස්වභාවය තමයි රුප වලට අනුවෙන ගතිය. අපි රුපයේ බැසගෙන ඉන්නේ. ඒතකොට ඒතැනීන් මිදෙන්න බුදුරජාණන් වහන්සේ වැඩි පිළිවෙළක් පෙන්නනවා. මූලින් සම්මා දිවියිය ඇති කරගත්ත කෙනාට දන් වැඩිපිළිවෙළක් පෙන්නනවා.

දන් මේ වික දුනගත්තාට අපි තවම රුපයෙන් මිදිලා තැහැ. තවම අනුවෙනවා. දන් මේ මෝඩකමටයි අනුවෙන්නේ කියලා තුවණක් තියෙනවා, ඒ වුණාට තවම අනුවෙනවා. පරණ පුරුදු බලවත්. මේ අහගත්තා කියලා රුපයෙන් මිදෙන්නේ තැහැ. දක්කත් ඊලගට වැඩි පිළිවෙළක් තියෙනවා ඒකෙන් මිදෙන්න. ඒ පිළිවෙළ තමයි කායානුපස්සනාව.

ඒතකොට අජ්ංකත්ත රුපය ගැන සිහිය පිහිටවන්න කියනවා. කායේ කායානුපස්ස විහරති ආතාපි සම්පර්ජනා සතිමා විනෙයා ලොකෙ අහිංසාදාමනස්සං - කය ගැන බලාගෙන ඉන්නවා. කොහොමද? ආතාපි සම්පර්ජනා සතිමා - දන් සම්පර්ජනය තියෙන්නේ මේ ගැන දුනගත්ත කෙනාට. එයා දන් සිහිය පිහිටවනවා, ඒකට උත්සාහ කරනවා. ඒතකොට අජ්ංකත්ත රුපයටත් සිහිය පිහිටවන්න ඕනෑම්, බහිද්ධ රුපයටත් සිහිය පිහිටවන්න ඕනෑම්. සිහිය පිහිටවන කොට වෙන පළවෙනි දෙය තමයි විනෙයා ලොකෙ අහිංසාදාමනස්සං - මේ කය කියන, තැත්නම් රුප කියන ලොකයේ ඇලීම් ගැටීම් දුරුවෙනවා. ඔය පූරුව ප්‍රතිපදාව.

ර්ලගට ආයේ ප්‍රතිපදාවේ තියෙනවා රුපයෙන් සම්පූර්ණයෙන් මිදෙන්න. ඉස්සෙල්ලා ඇලීම් ගැටීම් දුරුවෙනවා. ඒක ලොකයට අයිති ප්‍රතිපදාව තැත්නම් පූරුව ප්‍රතිපදාව. කය දිහා බලන්න ඒක විදියක් තමයි අජ්ංකත්ත කය කියලා එකක් තියෙනවා. ඒක හැදිලා තියෙන්නේ කොහොමද? ග්‍රීරය කිවිවාට ඔතන තියෙන්නේ කෙසේ, ලොම්, නිය, දත්, සම්, මස්, නහර කොටස ගොඩක් නේ කියලා බලන්න ප්‍රථමවන්. ඔන්න අජ්ංකත්ත රුපය ගැන බලන එක විදියක්. ඒතකොට ඇලීම් ගැටීම් දුරුවෙනවා. හැබැයි තවම මෝහය දුරුවෙන්නේ තැහැ. දන්

කෙස්, ලොම්, නිය, දත් ඉතුරුවෙලා. එහෙනම් ඒ ගැනත් බලන්න ඕනෑම. කෙස්, ලොම්, නිය, දත් හැදිලා තියෙන්නේ සතරමහා ධාතුවෙන්. පයිවි, ආපෝ, තේජේ, වායෝ - රුප කළාප වලින්. එතකාට දැන් කෙස්, ලොම්, නිය, දත් වලින් මිදෙනවා නමුත් සතරමහා ධාතුවට අභුවෙනවා. තවම මිදිලා නැහැ. එතකාට ඇලීම් ගැටීම් දුරුවෙනවා. නමුත් මෝහය තවම තියෙනවා. එපියේ සතරමහා ධාතුව තියෙනවා, ඒක දැනගන්න 'මම' ඉන්නවා කියලා හිතෙනවා. ඒක තේරෙන්නේ නැත්තම් අර බල්ලාගේ උපමාව මතක් කරගන්න. වතුරේ බල්ලෙක් ඉන්නවා, උණ හැදිලා තියෙන්නේ කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර වලින් කියන එක.

ඖන්න එක මට්ටමක මුළාවක් - බල්ලෙක් ඉන්නවා කියන මුළාව දුරු වුණා. ඒ බල්ලාට තියෙන ඇලීම් ගැටීම් දුරුකරගන්න ප්‍රාථමික භැබැයි එතන තවම කෙස්, ලොම්, නිය, දත් ගොඩක් තියෙනවා කියලා මුළාවකයි ඉන්නේ. ඊළගට තව විකක් එහාට යනවා - නැහැ, ඔතන තියෙන්නේ රුප කළාප ගොඩක්, සතරමහා ධාතුව, පයිවි, ආපෝ, තේජේ, වායෝ කියලා දැන් කෙස්, ලොම්, නිය, දත් රිකෙන් අයින් වෙනවා නමුත් සතරමහා ධාතුව ඉතුරු කරගෙන.

එතන සතරමහා ධාතුව තියෙනවා කිවිවත් තවමත් මුළාවේ තේද ඉන්නේ? එතකාට ඒ කුමයට ඇත්ත අභුවෙන්නේ නැහැ. මොකද අපි තවම රුප ගැන හොයන්නේ බාහිරයෙන්. එතකාට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා බාහිරයෙන් ලේකය ගැන හොයලා ඇත්ත දකින්න බැහැ, තමන් තුළින් බලන්න කියනවා. බණියක් පමණ ගරිරය තුළින් බලන්න කියනවා².

ඖන්න එතකාට පෙනෙනවා එහෙනම් ආයතන වලින් බලන්න කිවිවා තේද කියලා. ඖන්න දැන් තුවනක් එනවා එහෙනම් මොන ආයතන වලින්ද අර බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තේ? ඇහැයි, මනයි. ඇහෙන් දැක්කා කියන්නේ මොකක්ද? ඇහේ හැකියාව මොකක්ද? වර්ණ සංඛ්‍යාවක් අරන් දෙන එක. මනස කරන්නේ වර්ණ සංඛ්‍යාවට අනුව හිතන එක. හිතන කොට රුප පෙනෙනවා. ඒ රුප පෙනෙන්නේ පෙර අත්දැකීම් විකත් එක්ක. දැන් වර්ණ සංඛ්‍යාවේ, මිරිගුවේ නිකම් හැඩයක් තියෙනවා. ආ, ඔය හැඩය තියෙන්නේ මෙන්න මේකේ නේ - කියලා පෙර අත්දැකීම් රුපයක් ඇදලා ගන්නවා. දැන් ඒක මනසෙන් කරපු වැඩක්. මන, ධම්ම, මනෙක්

² රෝහිතස්ස සූත්‍රය. සංපුක්ත නිකාය, සගාරා වර්ගය, 2. දෙව්ප්‍රත්ත සංපුක්තය, නානාතිර්පාය වර්ගය.

වික්‍රේද්‍යාණය. ඒක මතස ඇතුළේ වැඩක්. වක්‍රායතනය නිරද්ධවෙලා ඉටරයි. දැන් මතස වැඩ අර ඉතුරු කරපු සංඳුවන් එක්ක.

දැන් සංඳුව මිරිගුවක් කියලා තුවණක් නැහැ. ඒ නිසා පරණ අත්දුකීම් වික දාලා ඒකට රුප හදනවා. හැබැයි තවම මතස ඇතුළේයි රුප වික හදන්නේ. බල්ලාව හදන්නේ මතස ඇතුළේ. රළාගට එතනත් සිහිය තුවණ නැති හින්දා විශ්වාස කරනවා - ඔය දැනගත්ත දෙය තියෙන්නේ එළියේ, බාහිරයේ කියලා. මත්න බාහිර ලෝකයට අඩුවෙන හැටි. එතකොට හිත ඇතුළේ හැඳුවා කියලා ඒ ඇත්ත පිළිබඳව සිහිය, තුවණ නැතිකම මතම එළියේ තියෙනවා කියලා දුඩ්ව විශ්වාස කරනවා. මත්න රුපයේ බැස ගන්නවා. රුප උපාදාන කරනවා. එළියෙන් කියපු ගමන් රුපයට අඩුවුණා, රුප උපාදාන කළා, දුකට අඩුවුණා. සංඛ්‍යාවාදානකෘතියා දුක්‍රා කියන්නේ ඕකට. මේ රුප උපාදානයට.

ර්ටපස්සේ ඒකේ ඇලිලා, ගැටිලා දිගට යන එක වෙන කතාවක්. එතන කොහොමත් කරම, දුක සකස් කරනවා ඇලිම් ගැටිම් වලින්. රුපය එළියෙන් තියන තැනත් දුක සකස්වෙන්නේ. ඒක තමයි සංඛ්‍යාත්තෙන පක්ෂ්වූපාදානකෘතියා දුක්‍රා කියන්නේ. රුපය හාරගැනීමම දුකයි, රුපයේ බැස ගැනීමම දුකයි. මොකද - ලෝකයට අඩුවුණා. ඒකේ ඇශ්‍රුණේ නැහැ, ගැටුණේ නැහැ කියලා බෙරෙන්න බැහැ. මොකද මුලාව තියෙන නිසා. එළියේ රුපය තියෙන කොට මෙහේ මම ඉන්නවා. මට ඕනෑම නම් ඒකේ ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ඒ වුණාට මම ඉන්නවා, සක්කායදිවියේ තියෙනවා. සක්කායදිවියේ තියෙනකම් සහරේ යනවා. ඒක තමයි තේරුමිගත්ත ඕනෑම.

එතකොට ඔය සක්කායදිවිය කඩන්න තමයි සම්මාදිවියේ, හරි දැක්ම ඕනෑම වෙන්නේ. එතකොට මත්න තුවණ ආපු වෙලාවේ ඉදන් තමයි ආයා මාර්ගය වැඩෙන්න පටන් ගන්නේ. එතකම් වැඩුනේ ලෝකයට අයිති ආරය අෂ්යාංගික මාර්ගය. ඔය තුවණ ආවාට පස්සේ වැඩෙන්නේ ලෝකයෙන් එතරවෙන අර්ය අෂ්යාංගික මාර්ගය. ඒකට කියනවා ලෝකෝත්තර ආරය අෂ්යාංගික මාර්ගය කියලා. ඒකයි මම කිවිවේ දැන් දැනගත්ත දෙය - සම්මාදිවිය ආවාටම සම්පූර්ණ නැහැ. දැන් කරන්න වැඩපිළිවෙලක් තියෙනවා. හැබැයි ඒ වැඩපිළිවෙල තියෙන්නේ මේ වික තේරුමිගත්ත කෙනාට විතරයි. බුදුභම අහලා දක්ක කෙනාට විතරයි මාර්ගය තියෙන්නේ.

මේ සම්මාදිවිධිය තැකුවත් ඉතින් මොකක් හරි භාවනාවක් කරනවා කියලා කරන්න පුළුවන්. ඒවායින් මොනවා හරි අත්දකින්නත් පුළුවන් වෙයි. හැඳුයි ඒවා කවදාවත් මාර්ගල්ල වෙන්නේ තැහැ. අපි කුමති වුණත් තැනි වුණත්, ඒක තමයි ඇත්ත. දහමක් අහලා දැක්ක කෙනාට විතරයි ආයේ මාර්ගය වඩන්න පුළුවන්. තැන්නම් වැඩින්නේ ලෝකයට අයිති ආර්ය අෂ්ට්‍යාංගික මාර්ගය. මොකද රුපය පිළිඅරගෙන, රුපයේ බැසගෙන නේ අනින් භාවනා ඔක්කොම කරන්නේ. රුපයෙන් එතර වෙන්න නෙවෙයි, ලෝකයෙන් එතර වෙන්න නෙවෙයි. ඒ නිසා මේ තුවණ එන්න ඕනෑම ඕනෑම ඒ කියන්නේ සම්මාදිවිධිය ආවොත් ඔය තුවණ එනවා.

පිළිතුර: හේතු ටික තමන් භෞයාගන්න. එක එක්කෙනාගේ කෙලෙස් මට්ටමට එක එක හේතු තියෙනවා. තමන්ට තියෙන හේතු භදුනගන්න ඕනෑ. පටිවිව සමුප්පාදයේ ඕනෑ එකක් - අවිද්‍යාව වෙන්න පුළුවන්, සංඛාර, වික්ද්‍යාණ, තාමරුප, සළායතන වෙන්න පුළුවන්. කෙනෙකුට සළායතනය පෙනෙනවා. රළුගට වේදනාව වෙන්න පුළුවන්, තණ්හාව වෙන්න පුළුවන්. පටිවිව සමුප්පාදයේ තියෙන ඒවා නේද ඔය කියන්නේ? තව කෙනෙක් උපාදානයෙන් අහනවා. තව කෙනෙක් ජාතියෙන් අහනවා. ඔය ඕනෑ එකතින් තමන්ට ගුහනය වෙන තැනකින් භෞයන්න. ඔය ඕනෑ තැනකින් අර ජාති තුන බැලුවාත් සම්මාදිවිධිය එනවා. ඉති රුපං, ඉති රුපස්ස සමුද්‍යා, ඉති රුපස්ස අත්ප්‍රඛිගමා. සළායතනය මේකයි, සළායතන සමුද්‍ය මේකයි, නිරෝධය මේකයි. ඒක දකින කෙනාට සම්මාදිවිධිය එනවා. තණ්හාව මේකයි, තණ්හා සමුද්‍ය මේකයි, නිරෝධය මේකයි. එතැනිනුත් සම්මාදිවිධිය එනවා.

පිළිතුර: එක තමන්ට දහමට අනුව පෙනෙන්න ඕනෑ. කායානුපස්සනාව වඩන කොට ඉස්සෙල්ලා ඇලීම්, ගැටීම් අඩුවෙනවා. අතහැරෙනවා. නමුත් රුපය පිරිසිද දැකීම එතැනින් ඉවර තැහැ. රළුගට ඉති අෂ්කිත්තං වා කායේ කායානුපස්සී විහරති, බහිද්ධා වා

³ සම්මාදිවිධි සූත්‍රය, මේකීම නිකාය, මුලප්‍රේණාසක, මූල පරියාය වර්ගය

කායේ කායානුපස්සී විහරති, අංශකමත්තබහිද්ධා වා කායේ කායානුපස්සී විහරති කියලා දෙක වෙන් කරලා බලන්නත් තියෙනවා, දෙක එකට බලන්නත් තියෙනවා. එකට බලන එකේ මෙව්වර කල් ප්‍රශ්නයක් තිබුණා තම් දැන් ඒ ප්‍රශ්නය නැතිවෙයි මේ සම්මාදිවිධිය එනකොට. ගරිර රුපය හැඳුනු හැරි අපට වෙනම බලන්න පුළුවන්. බාහිර රුප වෙනම බලන්න පුළුවන්. ගැටුවක් නැහැ නේ. දැන් ඔය දෙක එකට බලන්නත් පුළුවන් නේද? මෙහේ මූලාව හින්දා නේද ඔය දෙකම හදලා තියෙන්නේ? රුපය හැඳුවාට පස්සේ නේ ඔය දෙක දෙකට බෙදලා තියෙන්නේ. ගරිරයට අයිතියි, බාහිරයි කියලා. රුපය හදුපු එකම මූලාව නේ, අර වතුරේ බල්ලෝ හැඳුවා වගේ. ආයතන වල සිහිය, තුවණ නැති හින්දා නේ එහෙම වුණේ. මෙහේ හදුපු එක එළියෙන් තියෙනවා. දැන් අංශකමත්ත බහිද්ධ දෙක එකට බලන්නත් පුළුවන් නේද? ගරිර රුපය කිවිවත්, බාහිර රුපය කිවිවත් මේ ඇහෙන් දැකින එකේ ඇත්ත දැක්කේ නැති හින්දා නේ මූලාව යෙදුනේ.

මිකම බලන්න පුළුවන් සමුද්‍යයි, වය ධම්මයි. සමුද්‍යය ධම්මානුපස්සී වා කායස්මිං විහරති, වය ධම්මානුපස්සී වා කායස්මිං විහරති, සමුද්‍යවය ධම්මානුපස්සී වා කායස්මිං විහරති. එතනත් තියෙනවා සමුද්‍ය-වය එකට දැකින සිද්ධිය. එකත් වෙනම තේරුම්ගන්න ඕනෑම.

දැන් ඒ විදියට බලනකොට එන අවබෝධය මොකක්ද? අත්තී කායො'ති වා පනස්ස සති පව්චුපටියිතා හොති, යාවදෙව ස්කූලමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිකා ව විහරති, න ව කිස්ේව් ලොකේ උපාදියති.

අත්තී කායො'ති වා පනස්ස - අත්තී කියන්නේ තියෙනවා. කයක් කියලා දෙයක් තියෙනවා, රුපයක් කියලා දෙයක් තියෙනවා කියලා - පනස්ස - අපි පනවගෙන තියෙනවා. ඔන්න දැන් එහෙම පනවාගත්ත දෙයක් නේද මේ තියෙනවා කියලා හිටියේ කියලා සිහියක් පිහිටනවා - සති. පව්චුපටියිතා හොති - එළඹ සිටිනවා. මෙහෙම පනවාගත්ත කයක් නේද අපි භාරජරන් ඉන්නේ කියලා එළඹ සිටි තුවණක් එනවා. වෙනදා ඇත්තටම තියෙන දෙයක් තිබුණා කියලා එළඹ සිටි තුවණක් එනවා. මේ මූලාව මත මෙහෙම පනවාගෙන හිටියා - කයක් තියෙනවා, අතක් තියෙනවා, බාහිර ගැන් එකක් තියෙනවා, මෙක මේ මූලාව හින්දා පනවාගෙන ඉන්නවා නේද කියලා එළඹ සිටි සිහියක් තියෙනවා. ඒ මොහොත්ම සිහිය පිහිටනවා. එළඹ සිටිනවා.

මේ කියන්නේ දැන් කායානුපස්සනාව වැඩුවොත් මොකද වෙන්නේ කියලා. වඩින්න කලින් ස්වභාවය නෙවෙයි. මම කිවිවේ දැන් අහගත්තාට අපි තවම රුපයට අනුවෙලා නේ. දැන් එයාට කියනවා දැන් කායානුපස්සනාව වඩින්න කියලා. වැඩුවොත් වෙන ප්‍රතිඵලය තමයි එළඹ සිටි නුවණක් එනවා. රුපයක් භාරගන්න කොටම නුවණක් එනවා ඕය පනවාගත්ත එකක් නේ කියලා. මේ මූලාව හින්දා පනවාගත්ත එකක් නේ කියලා. අර වතුරට එබෙන බල්ලා වගේ පනවාගත්ත එකක් නේ කියලා. සිහිය එළඹ හිටිනවා සති පවුෂපටිතා හොති.

එතකොට මොකක්ද වෙන්නේ - යාචදෙව ක්‍රාණමත්තාය - අනාගතයේ නුවණ සඳහා. පටිස්සතිමත්තාය - එළඹ සිටි සිහිය සඳහා. අනිස්සතො ව විහරති - රුපය ඇසුරු කරන්නේ නැතුව සිටීම සඳහා. එදාට කියන්න පුළුවන් - න ව කිසුව් ලොකේ උපාදියති කියලා. මේ ලෝකයේ කිසිවක්ම උපාදාන කරන්නේ නැහැ. රුප ලෝකයේ කිසිවක්ම උපාදාන කරන්න ඉතුරුවෙන්නේ නැහැ කියලා නුවණක් එනවා.

කායානුපස්සනාව වඩින්නේ ඇයි කියලා දැන් පැහැදිලි දක්මක් එනවා. ගුරුවරයාට ඕනෑම හින්දා නෙවෙයි. කවුරුත් කියන හින්දා නෙවෙයි. සම්මාදිවිධිය ආපු කෙනාටය මාරුගය උපද්‍රවාගත්ත පුළුවන්. එක කාටවත් දෙන්න බැහැ. දැන් ගුරුවරයාට කියන්න ඕනෑම නැහැ දැන් මෙක කරලා ඇවිල්ලා මොකද වෙන්නේ කියලා ඇවිල්ලා කියන්න කියලා. එහෙම කතාවක් නෙවෙයි. මෙන්න මෙකයි ධර්මතාවය, දැන් රුපය ගැන මූලාවෙලා ඉන්නවා. අවබෝධය ආවොත් මෙන්න මෙහෙම අවබෝධයක් එයි. එක තමන් දැන්න දෙයක්. එහෙනම් ඒ අවබෝධය එනකම් මොකක්ද කරන්න තියෙන්නේ? කායානුපස්සනාව වඩින්න ඕනෑම. අභ්‍යන්තර රුපය ගැනත් බලන්න තියෙනවා, බහිද්‍ර රුපය ගැනත් බලන්න තියෙනවා. සිහිය පිහිටන්නත් තියෙනවා. නුවණ යොදන්නත් තියෙනවා ඇත්ත ඇතිහැටියේ බලන්න. සමුද්‍යයයි නිරෝධයයි පෙන්නන්න තියෙනවා. ඉති රුපං, තෙති රුපස්ස සමුද්‍යයා, ඉති රුපස්ස අත්ථ්‍යමො කියලා දැන්න කෙනාට සම්මාදිවිධිය තියෙනවා. එයාට තමයි සම්පර්ශය තියෙන්නේ. සම්මාදිවිධිය නැති කෙනාට සම්පර්ශයක් නැහැ. සිහියම පිහිටන්න ඕනෑම.

එතකාට දහම අහලා තුවණීන් දැක්ක කෙනාට සම්පරානය එනවා, සම්මාදිවිධිය එනවා. අපේ අය හිතන්නේ භාවනා කරගෙන ගියහම සම්මාදිවිධිය පහළවෙයි කියලා. ඇයි ඉතින් සමාධියේ ඉන්න කොට අන්න රුපය කැඩි කැඩි යනවා, අනිත්‍යයි, අනිත්‍යයි, ඔන්න සම්මාදිවිධිය පහළ ව්‍යුණා කියලා තේ හිතන්නේ. ඒ දැනුමයි මේ සම්මාදිවිධියෙන් එන දැනුමයි අහසට පොලොව වගේ වෙනස් පැති දෙකක්. නමුත් බුදුරජාණන් වහන්සේ පැනෙවිවේ දන්න, දැකින කෙනාටයි මේ ආසුව ප්‍රහාණය කරන්න පුළුවන් කියලා. නොදන්න, නොදකින න අජ්‍යනතො, න අපස්සතො කෙනාට තෙවෙයි. දන්න, දනගන්න වෙන්නේ දහම අහලා තුවණීන් වීමුළුවාත් විතරයි. වෙන විදියක් තැහැ.

පිළිතුර: ඔය විදිහට බැලුවාත් මොකද වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. න ව කිස්ෂ්විලොකේ උපාදියති වෙයි. ගරීර කුඩාව හදන එක නවත්වයි ඇත්තේ දැක්ක ද්‍රව්‍යට. වඩුවා වැඩ නවත්වයි. අප්පික්ත්ත, බහිදේද වෙන් කිරීම අපි කරනවා තෙවෙයි, භාවනාවේදී කරනවා තෙවෙයි. ලෝකයේ ඉන්න අය එක කරලා තියෙන්නේ. රුපය අප්පික්ත්තයි, බහිදේදයි කියලා වෙන් කරගෙන ඉන්නවා රුපය තියෙන කෙනා. ඇපේ පෙනීමේ මුළාව අනුව රුපයේ බැසුගන්නවා. රුපය භාරගන්නවා. භාරගත්ත රුපය බෙදනවා ඔය දෙඳාකාරයට විතරක් තෙවෙයි, එකාලොස් ආකාරයක් තියෙනවා රුපය බෙදන්න. ඇසට අභුවෙවිව තිසා රුපයේ බැසුගන්නවා. රුපයේ බැසුගන්නේ අවිද්‍යාව, මුළාව තිසායි. ඇසට අභුවෙවිව තිසා තෙවෙයි. ඇසට අභුවෙවිව එක් සිහිය, තුවණ නැති හින්දා, අවිද්‍යාව හින්දා. ඇස මුල්කරගෙන රුපයක් පනවගන්නවා. ඒ රුපය තමයි එකාලොස් ආකාරයකට දාන්නේ. දුර රුප, ලග රුප, කුමැති රුප, අකුමැති රුප, ඕලාරික, සියුම්, හින, ප්‍රණීත, අතීත, අනාගත, වර්තමාන කියලා. රුපයක් තිබුණොත් තේ ඔය විදියට කතාකරන්න පුළුවන්.

එතකාට රුපය පැනෙවිවේ කොහොමද? ඇපේ මුළාවෙන්, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ මුළාවෙන්. ආයතන මුළාවෙන්. එකයි මේ සලායතන ලෝකයක් තියෙන්නේ කියලා කියන්නේ. සලායතනයේ ඇත්ත නොදන්නකම හින්දා ලෝකයක් පනවනවා. ඔනේ ආයතනයක මුළාව තිබුණොත් රුපයට අභුවෙනවා. ආයතන මුළාවෙන් කරන්නේ රුපයකට අභු කරනවා. ඒ කියන්නේ අපි රුපයක් පිළිගන්නවා, රුපයක් භාරගන්නවා. ඒ භාරගත්ත රුපයට කුමති

අකමැති වෙන්න පුර්වන්, තමන්ගේ හෝ අනුත්ගේ වෙන්න පුර්වන්. ඔය කියන එක එක විදියට වර්ග කරනවා.

පිළිතුර: ඔහොම එකොලොස් ආකාරයට බෙදා බෙදා බලන්න ඕනෑම නැහැ. ඒක රුපයේ ඉන්න කෙනා කරන වැඩික්. අපි ඕක් ඉදාලා තමයි සසරේ ආවේ. ආයේ ඕක කරන්න ඕනෑම නැහැ. දැන් ඔය බෙදා එකෙන් මිදෙන්තයි මේ යන්නේ. රුපය පැනෙවිවොත් නේ ඕකට අඩුවෙන්නේ. බල්ලා වතුරේ බල්ලෙක් පැනෙවිවොත් නේ ඔය එකොලහට දාන්නේ.

දැන් අපි හදන්නේ රුපයෙන්ම මිදෙන්න, රුපය ඉක්මවා යන්න. ලෝකය ඉක්මවා යන්න. ඒකයි ලෝකෝත්තර දරුණනය කියන්නේ. නැවත එකොලොස් ආකාරයට පනවන්න නෙවෙයි. නැවත කවදාවත් එකොලොස් ආකාරයට අඩු නොවෙන්න. අජ්ජිත්ත බහිද්ධ වෙන් කරලා බලන්න බැරි නම් හොඳයි. ඒ කියන්නේ තමන් දැන් අජ්ජිත්ත බහිද්ධ එකට බලන මට්ටමට ඇවිල්ලා. වෙන් කරන්න බැහැ කියන්නේ, දැන් මෙහේ මූලාව හින්දා නේ අරෙහේ රුප කියලා දකිනවා. දැන් ආයේ මොකක්ද ඕක් බෙදන්නේ? එහෙම බෙදීමක් නැහැ නේද කියලා අහන්නේ දැන් කායානුපස්සනාව වැඩිලා - වෙන වෙනම වඩුපු එක. බාහිර රුපය වෙනම බැලුවා, අජ්ජිත්ත රුපය වෙනම බැලුවා - එහෙම බලන්න තියෙනවා නේ. ඔහොම බලාගෙන යනකොට වෙලාවක් එනවා: එහෙම වෙන්කරන්න දෙයක් නැහැනේ, ඔය දෙකම එකයි නේ කියලා දකින අවස්ථාවක්. එතකොට වෙන්කර ගන්න බැරි වෙනවා. මූලාවෙන් හදුපු රුපය නේ අපි දෙකකට බෙදුවේ.

දැන් ඇහෙන් දකුපු රුපය නේ - මේ අත ගිරයට අයිතියි, අතිත් වික බාහිරය කියලා බෙදුවේ. ඒක ලෝකයාට ඇත්තක්. ලෝකයාට ඇත්තක් කියන්නේ අර වතුරට එබෙන බල්ලාට ඕක ඇත්තක්. ඒ දෂ්ඨියේ ඉන්න කෙනාට ඕක ඇත්තක්. නමුත් සිහිය, නුවණ පිහිටන කෙනාට? ආයතන මූලාව තියෙනකම් ඕක තියෙනවා. මේ මූලාව නැත්තම්? එතකොට අජ්ජිත්ත බහිද්ධ එකට දැන් බලන්නේ. මෙතන දී තමයි රුපය හැඳුනේ කොහොමද, මේ මූලාව නැත්තම් රුපය පිහිටන්නේ නැහැ කියලා බලන්නේ. දැන් ආයේ අජ්ජිත්ත බහිද්ධ කියලා වර්ග කර කර බලන්න දෙයක් නැහැ. දැන් පොදුවේ බලනවා.

ප්‍රශ්නයකට උත්තරය: මේ පරිවිච සමුප්පාදය තමයි බලන්නේ. සමුද්‍යයයි නිරෝධයයි ඔය බලන්නේ. පරිවිච සමුප්පාදය කියන්නේ ඒක

- හටගන්න හැඳියි, නිරද්ධවෙන හැඳියි බලනවා. ඉමස්මී. සති ඉදි හොති, ඉමස්ස උප්පාදා ඉදි උප්ප්ප්තති. ඉමස්මී. අසති ඉදි න හොති, ඉමස්ස නිරද්ධා ඉදි නිරුත්කති - මන්න පරිව්ව සමුප්පාදය. පරිව්ව සමුප්පාදය දැකීම තමයි සම්මාදිවිධිය කියන්නේ, ධර්මය දැක්කා කියන්නේ, සේවාන් ව්‍යුණා කියන්නේ. සේවාන් වෙන්න ඕනෑත් ඔය ධර්මතාවය දැකීමයි.

පිළිතුර: වර්තමානයේ දී නාමරුපපවිචාරයා සලායනන කියන එක වෙන්නේ කොහොමද කියලා අහනවා. මේවා ගැන කළින් බලලා නැති හින්දා ගැමුරුදි වගේ පෙනෙනවා. එකට යන්න කළින් වික්ද්‍යාණයට නාමරුප නේ. දැන් නාමරුපය කියන්නේ මොකක්ද? තමන් දන්න දෙයින් පවත්ගන්න. නාමරුප වෙන් කර කර බලලා ඇති නේ? අපි අහලා තියෙනවා රුපය කියන්නේ සතරමහා ධාතුවයි, උපාදාය රුපයි කියලා. නාම කියන්නේ? වේදනා, සංඛා, වේතනා, එස්ස, මනසිකාර. එතකොට නාමරුපයේ නාමය කියන්නේ හිත දැනගන්න රිකක් නේද? හිතත් එකක් ඇතිවෙන වෙතසික රිකක්. හිත දැනුවත් කරනවා. දැන් හිත දැනුවත් කරන්නේ මොනවා ගැනද? රුප ගැන. නාම ධර්ම හරහා තමයි රුපයක් ගැන අදහස් රික හිතට දෙන්නේ. දැන් වික්ද්‍යාණයට අරමුණු වෙන්නේ නාමරුපය. වික්ද්‍යාණය කියන්නේ හිත නේ. හිතට අරමුණු වෙන්නේ නාමරුපය. වික්ද්‍යාණපවිචාරයා නාමරුපං කියනවා, නැත්තම් නාමරුපපවිචාරයා වික්ද්‍යාණං කියනවා. ඔය දෙක අක්ද්‍යුමක්ද ප්‍රත්‍යායි. බටමිට දෙකක් එකට හේත්තු කළා වගේ එකට තියෙන්නේ. එකක් නැතුව අනිත් එකට තියෙන්න බැහැ, වැවෙනවා. එකකට එකක් අනොනාය වශයෙන් ප්‍රත්‍යාය වෙලා. එතකොට නාමරුපයට වික්ද්‍යාණය උද්විවෙලා, වික්ද්‍යාණයට නාමරුපය උද්විවෙලා.

දන් වික්ද්‍යාණය කියන්නේ හිතට නේ. හිතට පිළිබුවක්, හිතට දකින්න පුළුවන් ස්වභාවය තමයි ඔය නාමරුපය. වික්ද්‍යාණය මොකක් හරි ගැන දැනගන්නවා නේ. හිත මොකක් හරි ගැන දැනගන්නවා නේ. ඒ දෙය තමයි නාමරුපය. හිතට අරමුණුවෙන ගතිය. වික්ද්‍යාණය කියන්නේ දැනගන්න ගතිය. දැනගන්නේ මොනවාද කියලත් එකක් තියෙන්න එපැයි. දැනගැනීමක් තියෙනවා නම් මොකක්ද දැනගත්තේ කියලා කතාවකත් එනවා නේ. දැනගත්තේ නාමරුපය ගැන. දැන් හිත දැනුවත් කරන්නේ වෙතසික රිකෙන්. වෙතසික රිකෙන් රුපයක් ගැන කියාදෙනවා. විස්තර කරනවා.

දුන් හිතට කෙලීන්ම රුප අල්ලන්න බැහැ. හිතට නාමධේම කුණින් තමයි රුපයක් ගැන දුනගන්න පුළුවන්. වේදනා වෙශ්‍යාසිකය උදාහරණයකට ගත්තොත් - එකෙන් කියනවා මේක නොදැයිද, නරකයිද, මැදහත්ද කියලා. ඒ මොකක් ගැනදී? රුපයක් ගැන කියන්නේ. එතකොට ඒ වෙශ්‍යාසිකයෙන් රුපය ගැන අදහසක් දෙනවා. ඒ වගේ තමයි අනිත් වෙශ්‍යාසික රිකත්.

එතකොට දුන් විස්ක්කාණයට පිළිඳි වෙන්නේ නාමරුපය. පිළිඳි වෙනවා කියන්නේ හිතට පෙනෙන මටටම. ආයතනය හදාලා දෙන දෙය කාටද හදාලා දෙන්නේ? හිතට. දුන් වක්කායතනයේ වැඩි ඉවරකරලා එයා තිරැදැයි නේ. සටහනක්, විතුයක් ඇදාලා දෙන්නේ කාට දකින්නද? හිතට දකින්න. එතකොට හිතට පෙනෙන පිළිබිඳුව තමයි ඔය සංඡාව. රුප සංඡාව වෙන්න පුළුවන්, ගබ්ද, ගනු, රස, පොටිය්බිඳ සංඡාව වෙන්න පුළුවන්, ඒ විතුය.

එතකොට විස්ක්කාණයට අරමුණු වෙන ස්වභාවයට කියනවා නාමරුපය කියලා. දුන් මතක තියාගන්න ඔය දෙකේම මුල අවිද්‍යාව තියෙනවා. ඇත්ත ඇතිහැරි නොදැන්නකම. විස්ක්කාණයට මොකක් හරි අරමුණු වෙනකොට එක යට තියෙනවා ඇත්ත ඇතිහැරි නොදැන්නකම. විස්ක්කාණය මායාකාරයෙක් නේ. එයා කියනවා ඔය පෙනෙන්නේ එළියේ තියෙන දේවල් කියලා. බාහිර, සතරමහා බාතුවෙන් හැඳිවිව දේවල් කියලා. මට පෙනුනත් නැතත් ඒවා තියෙනවා, ඒ අය ඉන්නවා කියලා. ඇයි එළියේ නේ තියෙන්නේ, අපි හිතුවත් නැතත් ඒවා තියෙනවා කියලා කියන්නේ. අපි හිතුවත් නැතත් එළියේ වෙශ්‍යාසික් තියෙනවා කියලා නේ අපට හිතෙන්නේ. විත්ත රුපය තියෙන්නේ තමන් ලූ. එළියේ තියෙන්නේ ගබාල් වැළි විනින් හදුපු රුපය නේ කියලා තමයි අපි හිතන්නේ. අපට මතක් වෙන්නේ විත්ත රුපය. එළියේ තියෙන්නේ අපි ඇත්ත කියලා හිතන රුපය. එහෙම ඇත්ත කියලා හිතවන්නේ මේ විස්ක්කාණයේ තියෙන මායාවෙන්.

දුන් හිතට විත්ත රුපය පෙනෙන කොට, නාමරුපය ද්රුශනය වෙනකොට, අවිද්‍යාවෙන් කරන්නේ - අන්න අරෝහේ එහෙම රුපයක් තියෙනවා කියලා භාරගන්නවා. එළියේ තිබා කියන්නේ භාරගත්තා. දුන් රුපය එළියේ තිබාවාත් අපට ගිහින් බලන්න පුළුවන්. එළියේ තියෙනවා කියලා විශ්වාස කළාත් එක ඇහෙන් දකින්න බැරි ද? පුළුවන්. ගිහින් අල්ලන්නත් පුළුවන්. ගදුසුවදත් බලන්න පුළුවන්.

දැනෙයිද නැත්ද කියන එක වෙනම කතාවක්. රසක් බලන්නත් පුළුවන්. ඇයි ඒ? එළියේ රුපයක් තියෙනවා කියලා හිතන නිසා. බල්ලාගේ උපමාවේ බල්ලා තව බල්ලෙක් ඉන්නවා කියපු ගමන් උව අල්ලන්න පුළුවන්. ගදුවටත් බලන්න පුළුවන්. අනිත් ආයතන විලින් අත්දිකින්න පුළුවන් කියලා හිතනවා.

දැන් නාමරුපයේ මූලාව මත, එක එළියේ තියෙනවා කියපු එක මත නැවතත් සලායතනයම උපදේශන්න පුළුවන්. දැන් අපට හිතෙන්නේ මේ ආයතනයෙන් අත්දැක්කොත් මේ වගේ වෙයි කියලා අදහසක් හිතේ තියෙනවා. එළියේ රුපය තියෙනවා කියපු ගමන් ආයතන හයෙන්ම අත්දිකින්න පුළුවන් වෙනවා. ර්ලගට අපේ පෙර අත්දැකීම්වල තව තියෙනවා සැගවුණු ආපුව. දැන් ර්ලගට තණ්ඩාව වැඩ කරන්නේ : ආ, ඔය දදය ඇහෙන් දක්කොත්ද, කනෙන් ඇහුවොත්ද, නාසයෙන්ද, දිවෙන්ද, කයෙන්ද කියලා කියෙනවා කොයි ආයතනයෙන්ද වැඩියෙන්ම ආස්ථාදය තියෙන්නේ කියලා. අඹගේඩියක් තම එක කාලා බැලුවොත් හොඳයි කියලා දිවට මූල්‍යෙන දෙනවා. ඒ පෙර ආපුව, කෙලෙස් හිත්දා. අපි දන්නෙත් නැහැ, කොයි ආයතනයෙන්ද වැඩිපුර බලයක් දෙන්නේ කියන එක එතන හැංගිලා තියෙනවා.

අර සූත්‍රයක තියෙන්නේ ආයතන හය එකට ගැටහෙපු සත්ත්‍ර හයදෙනෙක් වගෙයි කියලා. බලවත් වෙන කෙනා අනිත් පස්දෙනාම තමන් යන පැත්තට ඇදෙනෙන යනවා. ඒ වගේ බලවත් වූ ආයතනය මූල්‍යකරගෙන තමයි දිගින් දිගට යන්නේ.

නාමරුපයේ මූලාව මතමයි සලායතන. ආයතනයක් ඕනෑ වෙන්නේ බාහිරයේ තියෙන රුප අත්දිකින්න. ආයතනයක් නැතුව අපට බාහිරය අත්දිකින්න බැහැ. නිකමට හිතන්න ඇහැ, කන, නාසය ආදිය තිබුණේ නැත්නම එළියේ රුප අපට වැඩක් වෙන්නේ නැහැ. අත්දිකින්න බැහැ. මේ ආයතන තියෙන්නේ එළියේ රුප අත්දිකින්න. ඕක තමයි කාමලෝකයේ හැටි. මේ ආයතන පිනවන්නම උපදින එක තමයි කාමලෝකය කියන්නේ. ඒ කියන්නේ රුප, ගබ්ද, ගනු, රස, පොටිඩ්බිල අරගන්න තියෙන ආසාව නිසාමයි කාමලෝකයේ උපදින්නේ. ඒවා තියෙන්නේ කොහොද? එළියේ. ඒවා තියෙනවා නෙවෙයි, තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. අපේ කෙලෙස් මට්ටමටයි එහෙම පෙනෙන්නේ. ඔය ඇත්ත ඇතිහැටි නෙවෙයි. මේ කාමලෝකයේ කෙලෙස් මට්ටමට අපට හිතෙන්නේ ආයතන වලට අඩුවෙන දේවල් එළියේ තියෙනවා කියලා. ඒ නිසා තමයි අපි

කාමලෝකයේ ඉපදිලා තියෙන්නේ. මතුප්‍රා ලෝකය කියන්නේ කාමලෝකයක්.

දැන් අපට මේ මට්ටමේ රුප තිබුණාට බුන්ම ලෝකයේ රුපාවචර හෝ අරුපාවචර මට්ටමට මේ වගේ නොවෙයි. තමන්ට සමාධිය වඩා ධ්‍යාන වඩාගත්තොත් මේවා අත්දිකින්න ප්‍රාථමික - කාමාවචර මට්ටමේ ඉදිලා රුපාවචර මට්ටමට යන කොට මේ කයෙන් අත්දිකින්නේ නැහැ. කායායතනය යටපත් වෙනවා. රුපාවචර බුන්ම ලෝක මට්ටමේ දී කායායතනයයි, ජ්විහායතනයයි, සානායතනයයි වැඩකරන්නේ නැහැ. එතන දී තියෙන්නේ ඇසයි, කනයි, මනසයි විතරයි. ඒවායෙන් කෙලෙස් යටපත් කලාත් අරුපාවචර මට්ටමට යන්න ප්‍රාථමික. එතකොට ඇහැ, කන හටගන්න තියෙන කෙලෙස් යටපත් වෙලා. දැන් හිතෙන් හිතන්න විතරයි තියෙන්නේ. දැන් අරුපාවචර මට්ටම ගැනත් විකක් වරදවා ගත්ත තැනක් තියෙනවා රුප නැහැ කියලා. ඒ මට්ටමේ දී ඒ ආයතන හදන කෙලෙස් යටපත් කිරීමක් වෙන්නේ. දැන් මතුප්‍රායෙක් වෙලා සමාධි ධ්‍යාන වැඩුවාත් ඒ මට්ටමට යන්න ප්‍රාථමික. දැන් බාහිරයේ මොක්කත් වෙනස් කළේ නැහැ නේ. මේ ආයතන හදන්න තියෙන තමන්ගේ කෙලෙස් මට්ටමයි යටපත් කළේ.

එතකොට රුපාවචර මට්ටමේ දී රුප ගැන හිතුනාට ඒවා අල්ලන්න ප්‍රාථමික කියලා අදහසක් එන්නේ නැහැ. රස බලන්න ප්‍රාථමික කියලා අදහසක් එන්නේ නැහැ. ඒවායේ ගණසුවද බලන්න ප්‍රාථමික, බාහිරයේ තියෙනවා කියලා අදහසක් එන්නේ නැහැ. අරුපාවචර නම් ඇහෙන් දිකින්නවත් එලියේ තියෙනවා කියලා අදහසක් එන්නේ නැහැ. කනෙන් අහන්නවත් තියෙනවා කියලා අදහසක් එන්නේ නැහැ. හිතෙන් පෙනෙනවා වගේ තමයි. හිත හිතා ඉන්න ප්‍රාථමික.

පිළිතුර: ගරීරයක් නැත්ද කියලා ප්‍රශ්නයක් අහනවා. ගරීරයක් නැහැ කියලා කියන්නේ - දැන් තමන් ඔහොම ඉදන් සමාධි වඩා ධ්‍යාන වැඩුවහම ඒ මට්ටමට යන්න ප්‍රාථමික. දැන් ගරීරයක් නැත්ද? තියෙනවා. කාටද තියෙන්නේ? එලියෙන් බලාගෙන ඉන්න කෙනාට තියෙනවා. නමුත් ධ්‍යානයේ ඉන්න කෙනාට ගරීරයක් පිහිටන්නේ නැහැ. ගරීරයක් පිහිටන්න, කායායතනය උපද්දන්න කෙලෙස් නැහැ. අපට තේරෙන්නේ නැහැ අපේ කෙලෙස් මට්ටමට මේක උපද්දලා අපි බැලුවා කියලා. දැන් උපමාවේ බල්ලාට තේරෙන්නේ නැහැ බල්ලාගේ කෙලෙස් මට්ටමට බල්ලෙක් හදලා බැලුවා කියලා. ඒ මට්ටමෙන්

මිදුණු කෙනාටයි පෙනෙන්නේ අරය මූලාවෙලා කියලා. අමි බල්ලා මූලාවෙලා ඉන්නවා කියලා කියනවා වගේ. එතකොට ද්‍රානය වචුපු කෙනාට පෙනෙනවා අතින් අය මූලාවෙන් නේ මේවායේ ඉන්නේ කියලා. එයාට රැජ පිහිටන්නේ නැහැ. හැඳුයි එයාගේ කායායනය භද්‍ර කෙලෙස් වික යටපත්වෙලා. රැජාවවර ද්‍රාන කියන්නේ ඒකයි. අරුපාවවර ද්‍රාන නම් ඒකට අරැජ ලෝකය කියනවා. ඇයි ඒ? මේ එළියේ තියෙන ලෝක වෙනස් ව්‍යුණා ද? නැහැ. හිත ඇතුළේ ඒවා උපද්ධවන්න තියෙන කෙලෙස් වික යටපත්වෙලා.

විද්‍රශනා කරන්න බැරිද කියන එක වෙනම කතාවක්. තවම විද්‍රශනය නෙවයි. කෙලෙස් යටපත් වෙලා. දැන් සම්මාදිවිධිය තියෙන කෙනාටත් ද්‍රාන වලට යන්න පුළුවන්. සම්මාදිවිධිය නැති කෙනාටත් ද්‍රාන වලට යන්න පුළුවන්. බුදුදහම අහලා නැති අයටත් ද්‍රාන වඩන්න පුළුවන් නේ. ඉතින් ඒ දෙක් වෙනසක් තියෙනවා. විද්‍රශනය කරන්න පුළුවන්ද බැරිද කියන එක වෙනම කතාවක්. ද්‍රාන වැඩුවාත් විද්‍රශනා කරන්න පහසුයි. ඒ කාටද? සම්මාදිවිධිය තියෙන කෙනාට. නැතිකෙනා විද්‍රශනාව වඩන්නේ නැහැ. ද්‍රානයේම ඉන්නවා. ඒ හින්දා ද්‍රාන වඩන්න පුළුවන් නම් හොඳයි. සම්මාදිවිධිය තියෙන කෙනා ද්‍රාන වඩනවා නම් එයාට ඉක්මනට මාරුගැලු ලබන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ නීතරම කියන්නේ මහණෙනි, සමාධිය වඩවි, මහණෙනි, සමාධිය වඩවි කියලා. ද්‍රාන වඩන්න කියලා තමයි කියන්නේ. අඟේ අය තමයි ද්‍රාන වඩන්න එපා කියන්නේ ඒවාට ඇලෙයි කියලා. සම්මාදිවිධිය තියෙනවා නම් ද්‍රානය උදව්වක් ම යි. ද්‍රානයෙන් නීවරණ යටපත් කරනවා. එතකොට දහම දැකින්න හරිම පහසුයි. නීවරණ ගොඩ් ඉදත් දහම දැකින්න අපහසුයි. ඒක නේ වෙලා තියෙන්නේ. දහම අහගත්තාට, නීවරණ ගොඩ් ඉදත් නේ අහගත්තේ. සමාධියක ඉදලා දහම ඇපුවා නම් සමාධියෙන් අනතුරුවම යථාභුත යුතානය පහළවෙනවා. ඒකයි ද්‍රාන වඩන්න කියන්නේ. ද්‍රාන වඩන්න බයවෙන්න එපා. ඒ ගැන නොදන්නා අය බය කරන්න පුළුවන්. පුළුවන් තරම් සමාධිය වඩන්න, ද්‍රාන වඩන්න.

මුලින්ම පටන්ගන්න කොට ග්‍රීරය හොඳට දැනෙනවා නේ. විකක් හිත සමාධි වෙනකොට අත්දකලා ඇති මේ ඇගිලි දැනෙන්නේ නැතුව යනවා. අත්දෙක ගැවිලාද කියලා වත් දැනෙන්නේ නැතුව යනවා. මහොම රැජාවවර මට්ටමට යනකොට මුළු ග්‍රීරයම දැනෙන්නේ නැහැ. භතරවෙනි ද්‍රානය වෙනකොටත් මේ වාචිවෙලා ඉන්න ගතිය

දැනෙනවා. අරුපාවර වෙනකාට කයෙන් එන කිසිම දැනීමක් තැහැ. නීත විතරයි. පාවෙනවා වගේ, හරි සැහැල්ලයි. ඒවා ඕනෑම කෙනෙකුට කරලා අත්දකින්න පූජාවන්. කරන්න පූජාවන් නම් කරන්න.

සම්මාදිවිධිය තියෙන කෙනාට සමාධි ධ්‍යාන වචන්නමයි තියෙන්නේ, වෙන වැඩික් නැහැ. නීවරණ යටපත් ව්‍යුතු ගමන්ම ධර්මතාවය පෙනෙනවා. එතකාට නීවරණ යටපත් කරගන්න තමයි පූර්ව ප්‍රතිපදාව කරන්නේ. දැන් මේවා අහගත්තාට - එහෙනම් අසුහය වඩා වැඩික් නැහැතේ කියලා හිතන්න එපා. එහෙම එකක් තෙවෙයි මේ කිවිවේ. රුපයක් නැත්තම්, කයක් නැත්තම් මොකටද අසුහය වචන්නේ කියලා හිතෙයි. එහෙම එකපාරට ගන්න එපා. ඔය අපේ විතරක මතසට ගත්ත දැනුමක් විතරයි. එක තමන්ගේ ප්‍රත්‍යාස්‍ය ඇශානය වෙනකම්ම පූර්ව ප්‍රතිපදාවේ හාවනා වික අනිවාරයෙන්ම කරන්න ඕනෑ. පූර්ව ප්‍රතිපදාවෙන් නීවරණ යටපත් කරගන්නවා. නීවරණ යටපත් කරපු මතසට තමයි දහම දකින්න පූජාවන්. දැන් නීවරණ යටපත් කරන්න ලෝකයට අයිති හාවනා වික කරන්න ඕනෑ. මෙමතිය, අසුහය, මරණසතිය, මේවා කරන්න ඕනෑ. සමහරුන්ට ප්‍රශ්නයක් එනවා මෙමතිය වඩිදී මමත්‍ය වැඩිවෙනවාද කියලා අහනවා. වැඩිවුණාට කමක් නැහැ එක කරන්න. මම ඉන්නවා, අනුන් ඉන්නවා කියලා හිතෙනවා තේදී? එහෙම හිතුනාට කමක් නැහැ එක කරන්න. මම නැහැ, අනුන් නැහැ කියලා දැන්මම ඕක පටලවා ගන්න එපා. මෙමතියෙන් නීවරණ යටපත් වෙනවා. නීවරණ යටපත් කරපු මතසට ඇත්ත පෙනෙන කොට, එදාට ද්‍රව්‍යසක් එය මේ පූර්ව ප්‍රතිපදාව අවශ්‍ය නැහැ කියලා. ඒ දැනුම දක්ම එනකම් කළින් නවත්වන්න එපා.

දැන් මේ ගැමුරු දහම අහගත්තාට, අවබෝධය එන්නේ නැත්තේ මොකද? අපේ පූරුදු බලවත්, නීවරණ බලවත්. එහෙනම් ඒ නීවරණ යටපත් කරගන්න වැඩිපිළිවෙලක යෙදෙන්න ඕනෑ. ඒ හින්දා මූලික හාවනා වික කරන්න ඕනෑ. ඒ අතරේ ආයතන ගැන සිහිය තුළුණ පිහිටන එක කරන්න ඕනෑ. එක ඇස් පියාගෙනත් පූජාවන්, ඇස් ඇරෙගෙනත් පූජාවන්. ඇවිදින කොට, යනාථන කොට, කනබොන වෙලාවට, ඕනෑම වෙලාවක විද්‍රෝහනය කරන්න පූජාවන්. එකට වෙනම වෙලාවක් නැහැ. සම්මාදිවිධිය තියෙන කෙනාට හැම එකක්ම විද්‍රෝහනා අරමුණක්. මොන ආයතනය වැඩ කළත් විද්‍රෝහනා අරමුණක්. ලෝකයට අහුවෙන්නේ මෙහෙමයි, මේ කෙලෙස් යෙදුනේ නැත්තම් අහුවෙන්නේ නැහැ කියලා පෙන්නන්නයි තියෙන්නේ. එක විද්‍රෝහනය.

පිළිතුර: ඇහෙන් රුපයක් දැකලා සිතෙන් දුනගන්න එක ගත්තහම (ආයතන භයෙන්ම වෙන්නේ එකම සිද්ධිය) - ඒ ආයතනයෙන් මූලික විස්ක්‍රේණය දෙනවා. ඇහෙන් නම් පෙනෙන ස්වභාවය තියෙනවා. කනෙන් නම් ඇහෙන ස්වභාවය, නාසයෙන් නම් ගදුපුවද දුනෙන ස්වභාවය තියනවා. නමුත් තවම මොකක්ද කියලා දන්නේ නැහැ. විතුයක් ඇදිලා දිලා තියෙනවා. සටහනක් භද්‍රලා දිලා ඒ ආයතනය නිරුද්ධ වෙනවා. ආයතනය නිරුද්ධ වුණාට ප්‍රශ්නය තියෙන්නේ ඒ එක්කම මනස පහළවෙනවා - මනෝ බාතුව. වකු විස්ක්‍රේණ බාතුවෙන් අනතුරුවම වෙන ඒකකට එන්න තොදී මනෝ බාතුව පහළවෙනවා. ඒකට තමයි සම්පරිච්චා සිත කියන්නේ. පක්ෂවද්වාරාවර්ශන සිතෙන් මොනවා හරි ආයතනයක විස්ක්‍රේණ සිතක් එනවා නේ. ඒ විස්ක්‍රේණ සිතෙන් පසුව අනිවාර්යයෙන් පහළවෙන්නේ මනෝ බාතුව. ඒක ධර්මතාවයක්. වෙන ආයතනයකට පහළවෙන්න බැහැ. මිකට කියනවා අනන්තර ප්‍රත්‍යා කියලා. අනන්තර කියන්නේ ඒ අතරට තව කෙනෙකුට එන්න දෙන්නේ නැහැ. ඒ විස්ක්‍රේණය නිරුද්ධ වෙනකාටම අනිවාර්යයෙන් එන්නේ සම්පරිච්චා සිත. සම්පරිච්චා සිත කියන්නේ මනෝ බාතුවට. මනෝ බාතුවේ වදිනවා මුල් විස්ක්‍රේණයෙන් හදුපු සටහනක්. එතකාට දැන් මනෝ බාතුවට දුනගන්න දෙයක් ඉතුරුකරලා තමයි මුල් විස්ක්‍රේණය නිරුද්ධ වෙන්නේ.

ඇහැ නිරුද්ධ වුණාට, වකු විස්ක්‍රේණය නිරුද්ධ වුණාට, නිකම තෙවෙයි, මනසට භාරගන්න දෙයක් ඉතුරුකරලා තමයි නිරුද්ධ වෙන්නේ. හැබැයි ඒක එය ලග තියෙනවාත් තෙවෙයි, අනිත් කෙනා ප්‍රග තියෙනවාත් තෙවෙයි. මනෝ බාතුවට දැන් හටගන්න අවස්ථාව තියෙනවා. ඒක අනන්තර ප්‍රත්‍යා කියලා කියනවා. අතරක් නැහැ, වෙන කෙනෙකුට එන්න ඉඩක් නැහැ ඒ අතරට. එතකාට අනිවාර්යයෙන්ම විස්ක්‍රේණ සිතකට පස්සේ එන්නේම සම්පරිච්චා සිත. සම්පරිච්චා කියන්නේ අර ඉතුරු කරපු ඒක ඇවිල්ලා මේකේ වදිනවා වගේ කතාවක්. දැන් මේ ලෝකයට අයිති කතා වලින් විස්තර කළාට එහෙම්මම තෙවෙයි. තේරුම්ගන්න මේ කියන්නේ. සංයුත ඇවිල්ලා නිකම වදින ගතියක් කියලා හිතන්න කො.

දැන් මනසට යමක් වදිනකාට මනස නිකම ඉන්නේ නැහැ නේ. ඒ මොකක්ද කියලා තීරණය කරගන්නවා. සන්තීරණ සිත. ඒකට කියනවා මනෝ විස්ක්‍රේණය කියලා. තීරණය කරනවා. තීරණය

කලාට තවම මොකක්ද කියලා දැන්තේ තැහැ. ඇහෙන් දැක්කාට මොකක්ද කියලා දැන්තේ තැහැ. ශබුදයක් ඇපුනා මොකක්ද කියලා දැන්තේ තැහැ. දැන් මොකක්ද කියලා දැනගත්ත පරණ අත්දැකීමක් ගත්ත වෙතවා. පෙර ඇසුරක්. අන්ත එතනදී නිශ්චය කරනවා 'මේ මේක නේ' කියලා. ඒ සිතට කියනවා වොත්පතන කියලා. ඔය ටිකේ කිසි ප්‍රශ්නයක් තැහැ.

ර්ලගට තමයි ප්‍රශ්නය - අපුත් කරම කරන එක පටන්ගත්තේ ර්ලගට. දැන් තවම හිතෙන් හදුපු දෙය හිත දැනගත්ත විතරයි. ඒකේ ලොකු ගැටළුවක් තැහැ. ගැටළුව එන්තේ මේ දැනගත්ත දෙය එළියේ තියෙන්තේ කියන කොට. ලෝකයට අපුවෙන්තේ, රුපයේ බැසගත්තේ, රුප උපාදානය කරන්තේ, දුක සකස්වෙන්තේ ඔය අවස්ථාවේ දී. මේ දැනගත්ත දෙය එළියේ තියෙනවා කියන කොට තමයි අපුවෙන්තේ. දැන් මනසින් හදුපු දෙය නේ මනසින් දැනගෙන තියෙන්තේ.

සිත් ධාරවක් ඇති වුණාට මේවා කඩලා වෙන් කරලා බලන්න අපට බැහැ. තේරුම් ගත්ත රස කරලා කිවිවාට ප්‍රායෝගිකව බලන්න අපට බැහැ. එහෙම ප්‍රාථමික බුදුවරුන්ට හෝ ප්‍රයාවෙන් අධික සැරුළුත් මහරහතන් වහන්සේ වගේ උත්තමයන්ට විතරයි. සාමාන්‍ය රහතන් වහන්සේලාවත් මේවා වෙන් කරලා බලන්න බැහැ. මේ වෙන අවස්ථාවේ දී වෙන අයට බලන්න බැහැ. ඒ තරම් සියුම් ධර්මතා. මේ වික වැඩිපුර දැනුමට කිවිවා මිසක් මේවා දැන්තේ තැකි තරමට හොඳයි, දහම දැකින්න පහසුයි. දත්ත අයට තියෙන වැරදි මත අඩුකරගත්තයි මේ කිවිවේ. නොදන්නා අයට ප්‍රශ්නයක් තැහැ.

ඒ අයට තියෙන්තේ ආයතන දෙක වෙන්කරන්න විතරයි. ඇහැයි, මනයි කියලා දෙකක් තියෙනවා. ඇහෙන් කම්ලේ වර්ණ සංයුත්වක් අරන් දුන්නා. මනසෙන් ඒක දැනගත්ත. එව්වරයි. මහා ගොඩක් දාගත්ත ඕනෑම තැහැ. එතකොට මනසෙන් දාගත්ත එක ගැන අවබෝධ වෙන්න අර උපමා වලින්ම හිතන්න. වතුරට එබෙන බල්ලාට මොකද වුණේ? ඇහෙන් රුපයක් පෙන්වුවා. ඒ රුපය වර්ණ සටහනක් විතරයි. එතන කිසිම වර්ණ සටහනක් හදාලා දෙන එක. එතන කිසිම වැරද්දක් තැහැ. ර්ලගට මනසෙන් ඒක දිහා බලනවා නේ. එතකොට තමයි 'මේ සටහනේ ඉන්තේ බල්ලෙක්' කියලා නිශ්චය කරන්තේ. ඒ කරන්තේ මනසින්. තවම ඒක හරි වුණත්, වැරදි වුණත් අපට

නවත්වන්න බැහැ. කට්ටිය පුළුවන් කියලා කරන්න හියාට තවම නවත්වන්න බැහැ. පෙනෙන දෙයට යමක් මතක්වෙන එක නවත්වන්න බැහැ. ඇහෙන දෙයට රුපයක් මතක්වෙන එක නවත්වන්න බැහැ. මොකද අපි ඉන්නේ සැඩපහරකට, ඕසුයකට අඩුවෙලා. එකට කියනවා කාම ඕසුය කියලා. අපි කාමලෝකයේ ඉන්නේ කාමඕසුයට අඩුවෙලා.

එතකොට ඔය එකක්වත් රුපයක් නැතුව අපට ගන්න බැහැ. දැන් ගබ්දයක් ඇහෙන කොට රුපයක් නැතුව ඒ ගබ්දය ගන්න බැහැ මේ මට්ටමේ ඉදගෙන. ඔය ගබ්දය එන්නේ මෙන්න මෙකෙන් කියලා කියලා ඉවරයි. සැඩපහරට අඩුවෙලා. ඕසුය ගලාගෙන එනවා. ඉතින් ඕක නවත්වන්න යන්න එපා. නවත්වන්නත් බැහැ. එකට අදාළ රුපයක් මතක් වුණා, එක තියෙන්නේ එමියේ කියලාත් අපේ කෙලෙස් මට්ටමට පිළිගන්නවා.

දැන් අනිත් පැත්තට හොඳට සිහිය තුවන පිහිටන කෙනා එක දැනගත්තේ මොන ආයතන විලින්ද කියලා බලනවා. මොන රුපය දැනගත්තත් වෙන් කරලා බලනවා ඔය රුපය දැනගත්ත මොන ආයතනද උදවු වුණේ කියලා. ඇහැයි මනයි ද, කනයි මනයි ද, තාසයයි මනයි ද, ද්වයි මනයි ද, කයයි මනයි ද, නැත්තම් මනයි මනයි ද. හිතෙන්ම මතක් කරලා හිතෙන් දැනගත්තා කියලා. එහෙමත් වෙනවා. මනසට යන්න කළින් ආයතන පහෙන් එන වික හොයාගත්තා. සුවදක් දැනිලාද දැනගත්තේ, රසක් දැනිලාද දැනගත්තේ, ඇගේ වැදිලාද දැනගත්තේ, නැත්තම් ඇහෙන් දක්ලාද, ගබ්දයක් ඇහිලාද දැනගත්තේ කියලා හිතාගත්තන පුළුවන් නේ. ඔය වික බැරිවෙන්න බැහැ.

එතකොට ඔය පස්දෙනාගෙන් කවුරු පහළ වුණත් එයාට අනතුරුව මනසමයි පහලවෙන්නේ කියලා මතක තියාගන්න. එක ධර්මතාවයක්. එතකොට අර පස්දෙනාට පුළුවන් සංයුත් මාත්‍රයක් අරන් දෙන්න විතරයි. සංයුත් ජාති රුක් විතරයි මේ පස් දෙනා නිසා තියෙන්නේ. රුප සංයුත්, ගබ්ද සංයුත්, සාන සංයුත්, රස සංයුත්, පොටියිබි සංයුත්. ඔය පස්දෙනාගෙන් එක්කෙනෙක් හදලා දීපු එකක් විතරයි මනසට දැනගත්තන පුළුවන්. මනසට ඕක ද්රුශනය වෙනකොට අර පස්දෙනා නිරුද්ධවෙලා ඉවරයි. සංයුත්ව ගැන හිතන කොට ඇහැත් නිරුද්ධයි, රුපයත් නිරුද්ධයි, වක්‍රි වික්‍රිකාණයත් නිරුද්ධයි. හිතට මන-ධම්ම කියන එකක් හදාගෙන දන් ඇප්දෙක වහගෙන

හිතන්න පුළුවන්. දැන් ඇහෙන් වැඩක් තැහැ, එයා නිරද්ධයි. එයාගේ කෘත්‍යය ඉවරයි.

දැන් මන-ධම්ම. ඒක මතෙන් විස්ක්දාණයෙන් දැනගත්තවා. එතකොට ඔය විස්ක්දාණය තමයි මායාව කරන්නේ, ඔය දැනගත්ත දෙය එලියේ තියෙන්නේ කියලා කියන්නේ. ඒ එලියේ තියෙන දෙය දැනගත්ත මෙහේ ඇහැකි තියෙනවා කියලා ඔය කතා දෙකම කියන්නේ මතෙන් විස්ක්දාණයෙන්. දැනගත්ත රුපය බාහිරයේ තියෙනවා, ඒක දැනගත්ත මෙහේ අත්කෝත්ත ආයතනය කියන ඇහැ ඕනෑම වූණා කියලා එහෙම දැනුවත් කරන්නේ මනස. දෙපැත්තකට බෙදුවා - ද්වයතාවය. ඔය ද්වයතාවයට අභ්‍යවූණා කියන්නේ ලෝකයට අභ්‍යවූණා. අභ්‍යන්තර බාහිර කියලා දෙපැත්තකට බෙදුවා. ඒක කමළ කවුද? මනස. වකු විස්ක්දාණය නොවෙයි. හැබැයි වකු විස්ක්දාණය නැතුව මනසට ඕක කරන්නත් බැහැ. වකු විස්ක්දාණය තමයි මුල අල්ලා දුන්නේ. මුල හදා දුන්නේ.

එතකොට ඒ වකු විස්ක්දාණයේ මායාකාරී ගතිය තියෙනවා, ඒ වූණාට මුළාකරන්න බැහැ. හරියට මැර්ක්කාරයා වගෙයි. මැර්ක්කාරයාට පුළුවන් මැර්ක් එකක් පෙන්නන්න. රචනෙනවාද නැත්ද කියන එක තියෙන්නේ බලන එක්කෙනාගේ අත්. මැර්ක්කාරයා මැර්ක් එක පෙන්නුවාට, රචනෙනවාද නැත්ද කියන එක තියෙන්නේ කෙනා කෙනාගේ අත්. එක ප්‍රේක්ෂකයෙකුට ඉස්සරහ අසුන්වල වාචිවෙලා බලන්න පුළුවන්, තව කෙනෙකුට තිරය පිටුපස හැංගිලා ඉන්න බලන්න පුළුවන්. දෙන්නම බලාගෙන ඉන්න අය. මැර්ක්කාරයා නොවෙයි. දැන් මැර්ක්කාරයාගේද වැරද්ද, රචනෙන කෙනාගේ ද? රචනෙන කෙනාගේ. අපට මැර්ක්කාරයාට බණින්න බැහැ අපට රචුවූවා කියලා. එයා එයාගේ වැඩ්ඩි කළා. එයා හරි අහිංසකයි. රචනෙන්නේ මෝඩයේ. හැංගිලා ඉන්න කෙනාට කිසි ප්‍රශ්නයක් නැහැ. එයා ප්‍රයාවෙන් දකින කෙනා. මෝඩකම්න් දකින කෙනා රචනෙනවා.

ඒ වගේ තමයි වකු විස්ක්දාණය හරි අහිංසකයි. හැබැයි එයාගේ මුළා කරවන ගතිය තියෙනවා. ඒ වූණාට බලකරන්න බැහැ මුළාවෙන්න කියලා. රචනෙනවාද නැත්ද කියන එක මනසට අයිති වැඩක්. එතකොට මනසට ඇත්ත ඇතිහැටි දැනගෙන බලන්නත් පුළුවන්, ඇත්ත ඇතිහැටි නොදාන මුළාවෙන් බලන්නත් පුළුවන්. මුළාවෙන් බැලුවෙන් දෙපැත්තකට බෙදාලා ගන්නවා - එලියේ අර රුපය

තියෙනවා, ඒ රුපය දැනගත්ත මේ පැත්තේ ඇහැ තියෙනවා. දැන් එකක් නොවෙයි රුප දෙකක්ම හැඳුවා. ඇහැ කියන රුපයත් හැඳුවා, ඇහෙන් දකින එළියේ තියෙන බාහිර රුපයත් හැඳුවා. ඔන්න මවතවා. තිකම් නොවෙයි, ඒ රුප දෙකම උපාදාන කළා. අපි හිතන්නේ එක රුපයක් උපාදාන කළා කියලා. රුප දෙකක් උපාදාන කළා.

මතන දුක සකස් කළා කියලා අපි දන්නේ තැහැ. ඒ බව පැහැදිලි කරන්නේ බුදුකෙනෙක් විතරමයි. සංඛ්‍යාත්තෙන පැක්ෂ්ව්‍යපාදානකීඩා දුකා. රුප උපාදාන ස්කන්ධය දුකක් කියලා. රටවුනා නම් දුක සකස් කළා. රටවුනේ නැත්තම් එහෙම වෙන් කරන්නේ තැහැ. හැබැයි පෙනීමේ සිද්ධිය තියෙනවා. විද්‍යාත්‍යාණයේ කාතා දන්නවා, පෙන්නනවා. දැකීම, දැකීමේ සිද්ධිය තුළ රුපත් තැහැ, ඇහැකුත් තැහැ. පෙනීම කියන සිද්ධියේ දී අභ්‍යන්තර, බාහිර කියලා දෙකක් තැහැ.

හැබැයි පෙනීමට අමතරව අභ්‍යන්තර, බාහිර රුප පනවනවා කියන සිද්ධිය නවත්වන්න නම් රහත්වෙන්න ඕනෑ. ඊට මෙහා නවත්වන්න බැහැ. එකයි මම කිවිවේ මේවා නවත්වන්න යන්නත් එපා කියලා. එක නවත්වන්න අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. පිළිවෙළට යන ප්‍රතිපදාවක්. එතකාට තමන් රුපයට අපුවෙන මට්ටමේ ඉන්නවා නම් කායානුපස්සනාව වඩින්නේ. අපි කායානුපස්සනාව වඩින්නේ? අපි රුපයේ මුළාවෙලා ඉන්නවා ඒ මුළාවෙන් මිදෙන තෙක්. න ව කිස්ෂ්වී ලොකේ උපාදියති වෙනකම් කායානුපස්සනාව වැඩිලා මැදි. කොහො හරි රුපයක් තියෙනවා කියලා හිතෙනවා නම්, එතනම තේරුමිගන්න මට තව කායානුපස්සනාව වඩින්න තියෙනවා.

අනාගම් තත්ත්වය දක්වා වඩින්න ඕනෑ වුණාට, හරි දක්ම ආවහම සෝවාන් වෙනවා. වැරදි දාශ්ටී ටික කැබේනවා. සම්මාදිවිධිය තියෙනවා. සෝවාන් වුණාත් වඩින්න ඕනෑ. තවම සසරේ යනවා නේ. හැබැයි ලොකු කෙලෙස් ටිකක් කැඩිලා. එකයි වැඩිම වුණාත් තැවත හත් වරයි උපදින්නේ කියලා කියන්නේ. අපාගත වෙන්නේ තැහැ කියලා කියන්නේ.

සෝවාන් වුණා කියලා සමථ හාවනාව කරන්න එපා කියලා එකක් තැහැ. තවම කෙලෙස් මතුවෙනවා. සෝවාන් වුණා කියලා නීවරණ නැතිවීමක් කියලා එකක් තැහැ. එකයි සිහිය තුවන පිහිටන්න කියන්නේ. එයාටත් කියන්නේ පංච උපාදාන ස්කන්ධයේ අනිවිව සංඡාව වඩින්න කියලා. එයාටත් තියෙනවා පංච උපාදාන ස්කන්ධයක්. එකේ තියෙන වැරදි දාශ්ටීයයි කැබේන්නේ. සකක්කායදිවිධිය

කැඩෙනවා. පංච උපාදාන ස්කන්ධය හින්දා මම ඉත්තවා කියලා එන හැඟීම කැඩෙනවා. ඒ පහ හින්දා වැරදි දාශ්ටේයක් ආවා නම් රුපයමයි මම, රුපය තුළ මම ඉත්තවා, මා තුළ රුපය තියෙනවා, මම රුපවත්තය කියලා දාශ්ටේ එත්ත පුළුවන් හතර ආකාරයක් තියෙනවා. ඒ එකකට හෝ අභුවුණාත් සක්කායදිවිධිය.

සෝවාන් වූණාත් ඒ බව තව දැනගත්ත විදි විකක් තමයි අතිතයේ මම හිටියාද, වර්තමානයේ මම ඉත්තවාද, අනාගතයේ මම ඉදියිද කියලා යම්කිසි සැකයක් තියෙනවා නම් ඒවා දුරුවෙනවා. මේ සැක පස් ආකාරයකින් එත්ත පුළුවන්. අතිතයේ මම හිටියාද, අතිතයේ මම හිටියේ නැත්ද, අතිතයේ මම කවුරුවෙලා හිටියාද, අතිතයේ කොහොම හිටියාද, කවුරුවෙලා ඉදලා කවුරු වූණාද කියලා ජාති පහකට එත්ත පුළුවන්. ඔය පහෙන් එකක් හරි තියෙනවා නම් සක්කායදිවිධිය තියෙනවා. අනාගතයේ මම ඉදියිද, අනාගතයේ මම නැතිවෙයිද, අනාගතයේ මම කවුරුවෙලා ඉදියිද, අනාගතයේ මම කොහොම ඉදියිද, අනාගතයේ මම කවුරුවෙලා කවුරුවෙයිද කියලා එකක් හරි හිතෙනවා නම් සක්කායදිවිධිය තියෙනවා. වර්තමානයේ මම ඉත්තවාද, වර්තමානයේ මම නැත්ද - එකත් සක්කායදිවිධිය. වර්තමානයේ මම නැහැ කිවිවත් සක්කායදිවිධිය. සමහරු මම ඉත්තවා කියන්න බයයි නේ. මම නැහැ කිවිවත් සක්කායදිවිධිය. නත්තී ප්‍රත්‍යාග්‍ය වෙනවා. මට අභුවෙනවා. ‘මම’ නැහැ කියන්නේ හිටිය ‘මම’ නේ නැහැ කියන්නේ. එහෙනම් ‘මම’ ඉත්තවා ද? උපමාවේ වතුරේ බල්ලෙක් නැහැ කිවිවත් අභුවෙලා නේ. වතුරට එකිලා කියනවා වතුරේ බල්ලෙක් නැහැ කියලා. දැන් ඒත් බල්ලාට අභුවෙලා නේද?

මේවා ගැඹුරුයි. තමුන් එව්වර ගැඹුරට හිතන්න ඕනෑන් නැහැ, මේ ධර්මතාවය දක්කා නම්, පටිවිව සමුළුපන්න බව දක්කා නම්, ඔය ඔක්කොම අවබෝධ වෙනවා. රුපය පිහිටන්න හේතු වික නැතිවෙන කොට රුපය පිහිටන්නේ නැහැ කියන ධර්මතාවය දක්කා නම් එතකොට ඔය කෙලෙස් වික කැඩෙනවා. ඒ හින්දා බයවෙන්න ඕනෑන් නැහැ. ඒ අවබෝධය ආවා නම්, දැන් මම සෝවාන්වෙලා කියලා හිතාගෙන ඉත්ත අය ඔය වික බලන්න ඕනෑන්. අවබෝධය ඇවිල්ලා නම් අර මුලින් කියපු ප්‍රශ්න (මම හිටියාද නැත්ද ආදි වශයෙන්) නැතිවෙන්න ඕනෑන්. මේවා හිතෙනවා නම් මතක තියාගන්න සෝවාන් වෙලාද නැත්ද කියලා මම දන්නේ නැහැ, හැඳුයි දහමට අනුව සක්කායදිවිධිය නම් කැඩිලා නැහැ. ඉතුරු වික තමන් හිතාගන්න.

ඉතින් මේ දහම තුවණීන් විමසන්න. එතකොට තමන් මුලාවෙලා ඉන්නවා නම් ඒවා හදාගන්න පුළුවන්. මුලාවූණාට දැක්වෙන්න එපා. මුලාවෙලා කියලා දැනගත්තා නම් ඒක ප්‍රයාව. එයාට ඉදිරියට යන්න පුළුවන්. මේ ධරුමතා දැකින්න තුවණ මෙහෙයවන්න. මේ එකකින් හරි ධරුමය දැක්කොත් සෝවාන් වෙනවා. සමමාදිවිධිය ඇතිවෙනවා. එකකින් තේරුම් ගත්තොත් අනිත් රිකත් තේරුම් යනවා.

- ය. කිස්ෂ්වී සමුද්‍යයබම්ම. සබඩා තං නිරෝධධම්ම.
- යය ධම්මා හෙතුප්පහවා තෙසං හෙතු තථාගතො ආහ - තෙසක්ව යො නිරෝධා එවංවයි මහා සමණා.
- හෙතු පරිවිච සම්භාතං හෙතුහාගා නිරුත්කති.
- ඉමස්ම් සති ඉදා හොති, ඉමස්ස උප්පාදා ඉදා උප්පත්ති. ඉමස්ම් අසති ඉදා න හොති, ඉමස්ස නිරුද්ධා ඉදා නිරුත්කති.

එතකොට දහමක් අහලා දැකින්න තියෙන්නේ ඔය රික. සෝවාන් තත්ත්වයෙන් එහාට යන්න තමයි තව විරයය කරන්න තියෙන්නේ. හොඳට සමාධිය, භාවනාව වඩන්න ඕනෑම. ඒවායේ යෙදෙන්න ඕනෑම. එතෙන්ට එන්න අනිවාරයයෙන් දහමක් අහලා දැකින්න වෙනවා. එකයි බුදුරජාණන් වහන්සේ නමක් පහළවුණු කාලයකම, ධරුමයක් පවතින කාලයකම විතරයි මෙවායෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන් කියලා කියන්නේ. එහෙම නොවූණා නම් බුදුරජාණන් වහන්සේ නමක් නොහිටියත් ඔය දෙය කරන්න පුළුවන් වෙන්න ඕනෑම. එහෙම බැහැ කියන්නේ මේ ධරුමය දැක්කා කියන්නේ පරිවිච සමුප්පාදය දැක්කා කියන ධරුමතාවයක් තියෙන නිසා. මෙන්න මේ වගේ අවබෝධයක් ගන්න ඕනෑම කියන එක තමන් තුවණීන් තේරුම්ගත්තා වෙනවා. මම කියනවාට තෙවෙයි, දහමට ගලපලා රිකක් තුවණීන් විමසන්න කියන පණීවිධිය තමයි අපට දෙන්න තියෙන්නේ.

2016-08-13 දින නුගේගොඩ සූජදාරාමයේ දී කළ ධර්ම සාකච්ඡාව

කච්චානගොත්ත සූත්‍රය⁴ ඇසුරෙන්

මේක බොහෝම වැදගත් සූත්‍රයක්. තමන්ට සම්මාදිවිධිය ඇති කරගන්න, දහම දකින්න උද්විච්චන සූත්‍රයක්. සංපුර්ණ නිකායේ නිදාන වග්ගයේ නිදාන සංපුර්ණයේ ආහාර වග්ගයේ නියෙන සූත්‍රයක්. කච්චානගොත්ත හාමුදුරුවේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ‘සම්මාදිවිධි, සම්මාදිවිධි’ ති භන්තේ ව්‍යවති - මේ සම්මාදිවිධිය සම්මාදිවිධිය කියලා කියනවා - කිත්තාවතානු බො භන්තේ සම්මාදිවිධි හොති - කොපමණකින්, කෙතෙක් කරුණකින් සම්මාදිවිධිය ඇතිවෙනවාද? ඔන්න දැන් තමන්ට සම්මාදිවිධිය ඇතිවෙලාද කියලා විමසලා බලන්න ප්‍රශ්නවන් තැනක්. දහම හොයන අය මාර්ගයට වැටුනාද කියලා දැනගන්නේ සම්මාදිවිධිය ඇති ව්‍යෙශාත්.

සම්මාදිවිධිය තමයි ආරය අෂ්‍යාංගික මාර්ගයේ පළවෙනි අංගය. සම්මාදිවිධිය තැන්නම් මාර්ගය වඩන්න බැහැ. එතකොට බුදුදහමක් අහලා, තුවණීන් විමසන්නේ සම්මාදිවිධිය ඇති කරගන්න. මේ කියන්නේ ලෝකේත්තර සම්මාදිවිධිය පිළිබඳවයි. මේකයි මාර්ගය කියලා දැක්මක් තමන්ට ඇතිවෙන්න ඕනෑ. ගුරුවරයාට තිබුණාට මදි. ගුරුවරයාට සම්මාදිවිධිය තිබුණා කියලා තමන්ට ඒකෙන් වැඩික් වෙන්නේ තැහැ. තමන්ට සම්මාදිවිධිය ඇති ව්‍යෙශාත් තමන්ගේ මාර්ගය උපදාවාගෙන මාර්ගල්ල ලබාගැනීමේ හැකියාව ලැබෙනවා. එතකොට බුදුදහමෙන් ප්‍රයෝගනයක් ගත්තා කියන්න ප්‍රශ්නවන්. එහෙනම් අපි දැන් බලමු බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නයට දුන්න උත්තරය මොකක්ද කියලා.

ද්වෘයනිස්සිතො බ්‍රවායා, කච්චාන, ලොකා යෙහුයෙයාන - අත්තීතස්සේව නත්තීතස්සේව. ලොකසමුද්‍යයා බො, කච්චාන, යථාභ්‍යතා සම්මාජ්‍යස්සාය පස්සිතො යා ලොකා නත්තීතා සා න හොති.

⁴ කච්චානගොත්ත සූත්‍රය - සං.නි. නිදාන වග්ගය, නිදාන සං. ආහාර වග්ගය.

ලොකනිරෝධං බො, කව්චාන, යථාභ්‍යතං සම්මප්පක්දේශ්‍යාය පස්සතොයා ලොකෙ අත්තීතා සා න හොති.

ද්වයනිස්සිතා - මේ ලෝකයේ දෙකක් ඇසුරු කරනවා. අත්තීතක්ද්වෙව නත්තීතක්ද්ව - අත්තී, තත්තී කියලා මේ ලෝකයේ දෙකක් ඇසුරු කරනවා. ඇත් කියන එකයි, තැත් කියන එකයි. ලොකසමුද්‍යං බො, කව්චාන - සමුද්‍ය කියන්නේ හටගන්න හේතුව - ලෝකය හටගන්න හේතුව. යථාභ්‍යතං - ඇත්ත ඇතිහැටියේ. සම්මප්පක්දේශ්‍යාය පස්සතොයා - ඇත්ත ඇතිහැටිම දකින තුවණකින් දකිනවා.

ලෝකය හටගන්න හැටි ඇත්ත ඇතිහැටි තුවණකින් දකින කොට මොකද වෙන්නේ කියලා මේ දේශනා කරන්නේ. යා ලොකෙ නත්තීතා - මේ ලෝකය තැහැ කියලා හිතන් හිටියා නම්, සා න හොති - එහෙම එකක් වෙන්න බැහැ. ලෝකය තැහැ කියලා කුවුරු හරි හිතාගෙන හිටියා නම්, ලෝකය හටගන්න හැටි ඇත්ත ඇතිහැටි දකින කොට, ඒ දාෂ්ටීය කැබේනවා.

හොඳට තේරුම් ගන්න - මොකත් තැහැ කියලා, ලෝකයක් තැහැ කියලා මතයක හිටියා නම්, ලෝකය හටගන්න හැටි ඇත්ත ඇතිහැටි සම්සක්ප්‍රයාවෙන් දැක්කොත්, එදාට අර මතය වෙනස් වෙනවා. ලෝකය හටගන්නවා පෙනෙන කොට ලෝකයක් තැහැ කියලා කියන්න බැහැ. තමන් ඉන්න මතය වෙනම එකක්, නමුත් මේක තමයි බුද්ධ දේශනාව.

ලොකනිරෝධං බො, කව්චාන, යථාභ්‍යතං සම්මප්පක්දේශ්‍යාය පස්සතොයා - ලෝක නිරෝධය වෙන හැටි ඇත්ත ඇතිහැටි සම්සක්ප්‍රයාවෙන් දකිනවා නම්, යා ලොකෙ අත්තීතා - කෙනෙක් ලෝකය කියෙනවා, ඇත, පවතිනවා කියලා කියනවා නම්, සා න හොති - ඒ දාෂ්ටීයත් කැබේනවා. ලෝකය ඇතයි කියලා මතයක හිටියා නම්, නිරෝධය වෙන හැටි සම්සක්ප්‍රයාවෙන් දකින කොට - කුවුරුවත් කිව්චාට තෙවෙයි - තමන්ම සම්සක්ප්‍රයාවෙන් දකින කොට 'ඇත' කියන මතය බිඳෙනවා.

දැන් ඒ අදහස් දෙක පැහැදිලියි ද? සම්සක්ප්‍රයාවෙන් ලෝකය හටගන්න හැටි ඇත්ත ඇතිහැටියෙන් දැක්කොත් කුවුරුහරි කියනවා නම් ලෝකය තැතැයි කියලා, ඒ මතය තැතිවෙනවා. ඇයි තමන්ම හටගන්න හැටි දැකලා නේ. අනින් පැන්තට කියනවා ලෝක නිරෝධය

සමාක්ප්‍රයාවෙන් දැක්කා නම් ඇත්ත අැතිහැරියෙන්, කුවුරුහරි කිවිවෝත් ලෝකය පවතිනවා කියලා, ඒක විශ්වාස කරන්නේ තැහැ. එතකොට ‘අත්’ කියන දාජ්ටීයට වැවෙන්නේත් තැහැ. ‘තැත’ කියන දාජ්ටීයට වැවෙන්නේත් තැහැ. මේක කුවුරුවත් කිවිවාට නෙවෙයි, තමන්ම දකින්න ඕනෑම්. ප්‍රත්‍යාග්‍ය ඇශානයක් ගැන මේ දේශනා කරන්නේ.

සම්මේලනය පස්සතා - තමන්ගේම තුවණීන් ඇත්ත අැතිහැරියේ දැක්කාත් දාජ්ටී දෙකක් කැබේනවා. යා ලොකෙ නත්තිතා සා න භාති. යා ලොකෙ අත්තිතා සා න භාති. ලෝක සමුදය දකින කොට ලෝකය තැහැ කියලා මතයක හිටියා නම් ඒ දාජ්ටීය කැබේනවා. ලෝක නිරෝධයේ යථාභුත ස්වභාවය සමාක්ප්‍රයාවෙන් දකින කෙනාට ලෝකය ඇත කියලා මතයක හිටියා නම් ඒ දාජ්ටීය කැබේනවා. මතක තියාගන්න මේ ‘අහලා’ තියෙන කෙනාට නෙවෙයි - තමන් විසින්ම දකින කෙනාට වෙන සිද්ධියක් ගැන මේ කියන්නේ.

තුවණීන් බලන අයට තේරේය මේ කියන්නේ පටිච්ච සම්ප්‍රාදය ගැන කියලා. සමුදයයි, නිරෝධයයි ගැන තමයි මේ කියන්නේ. දුන් පහන් දූල්ලක් පත්තුවෙන හැරි දකින කොට දූල්ල තැහැ කියන්න බැහැ. හේතු ටික යෙදෙන කොට දූල්ල පත්තුවෙනවා. කාවත් ඕක තැහැ කියන්න බැහැ. ර්ලගට දූල්ලේ නිරෝධය දකින කොට තියෙනවා කියන්නත් බැහැ. ‘නිරෝධ’ කියන වචනය ගැහුරින් ගන්නකාට උපදින්නේ තැති, හටගන්නේ තැති තේරුම තමයි තියෙන්නේ. දුක, දුකී සමුදය, දුකී නිරෝධය කියන කොට කෙනෙක් නිතනවා තියෙන දුක තැතිවෙන එක කියලා. තමුත් එහෙම නෙවෙයි. තියෙන දුක හටගෙන තියෙන්නේ - ඒ සමුදය නිසා. සමුදය තැතිවුණා නම් මොකද වෙන්නේ කියන එක තමයි නිරෝධය. සමුදය යෙදුනේ තැතිනම් නිරෝධයි, හටගන්නේ තැහැ, උපදින්නේ තැහැ. උපදින්නේ තැති ගතිය තමයි නිරෝධය කියන්නේ.

ර්ලග කොටස තමයි - උපසුපාදානහිනිවෙස විනිබන්ධා බිවායං, කවිවාන, ලොකා යෙහුයෙන, තක්ද්වායං උපසුපාදානං වෙතසා අධිවියානං අහිනිවෙසානුසයං න උපෙති න උපාදියති නාධිවියාති - ‘අත්තා මේ’ති. දුකීමෙව උප්ප්‍රේෂ්ඨමානා උප්ප්‍රේෂ්ඨති, දුකීම් නිරුත්කමානං නිරුත්කම්ති’ති න කඩිඛති න විවිතිව්‍යති අපරපවිතා

කුණුණමෙවස්ස එත්ප්‍ර හොති. එත්තාවතා බො, කවිචාන, සම්මාදිච්චී හොති.

අහිනිවෙස කියන්නේ නිවාසස්ථාන වූ, විනිඛන්ධා කියන්නේ නිදන ස්ථානය. අත්තා මේ'ති - 'මම' කියන ආත්ම දාෂ්ටීය - දුකීමෙව උප්පජ්ජමානා උප්පජ්ජති, දුකාං නිරැක්ෂමානං නිරැක්ෂකත්ති න කඩිති - උපදිනුයේද පස්ස්වස්කන්ද දුකමය, නිරැක්ද වන්නේද පස්ස්වස්කන්ද දුකමය, එයින් අනුත්ත සත්වයෙක් පුද්ගලයෙක් නොවේයයි සැක නොකරයි, දෙයාකාරයකින් නොසිතයි. සැකස්ඩා නැතිවෙනවා - න කඩිති න විවිත්විජති. දෙයාකාරයකින් කියන්නේ 'ඇතු-නැතු' කියන දාෂ්ටී දෙක. අපරපවිචාර කුණුණමෙවස්ස එත්ප්‍ර හොති - පසුව මෙන්න මෙහෙම යානයක් පහළවෙනවා. ඔහුට මෙහි ප්‍රත්‍යක්ෂව ම යානයක් වෙයි. එත්තාවතා බො, කවිචාන, සම්මාදිච්චී හොති - කවිචායන, මෙතෙක් කරුණුවලින් සම්බක්දාෂ්ටීය වෙයි. වන්න සම්බක්දාෂ්ටීය එන හැරී.

ර්ලග ජේදයෙන් කියවෙන්නේ - සබඩං අත්ලී'ති බො, කවිචාන, අයමෙකා අන්තො. සබඩං නත්ලී'ති අයං දුතියා අන්තො. එතෙ තෙ, කවිචාන, උහා අන්තෙ අනුපගමීම මත්සෙකින තරාගතො ධම්මං දෙසෙති - කවිචායන, සියල්ල 'ඇතු' යන මේ ගාස්වත දාෂ්ටීය වනාහි එක් අන්තයකි. සියල්ල 'නැතු' යන මේ උවිණේද දාෂ්ටීය දෙවෙනි අන්තයයි. කවිචායන, මේ අන්ත දෙකට නොපැමිණ, තරාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්මය දේශනා කරන සේක.

අවිජ්‍යාපවිචාර සඩ්බාරා, සඩ්බාරපවිචාර විස්කුණුණ...පෙ... එවමෙතස්ස කෙවලස්ස දුකීකිණ්ඩස්ස සමුද්‍යෝ හොති. මෙතන මුළු පටිච්ච සමුප්පාදයම යෙදෙනවා. මෙතන 'පවිචා' පැත්ත විස්තර කරනවා. ර්ලගට අවිජ්‍යායත්වව අසෙසවිරාගනිරෝධා සඩ්බාරනිරෝධා සඩ්බාරනිරෝධා විස්කුණුණනිරෝධා...පෙ... එවමෙතස්ස කෙවලස්ස දුකීකිණ්ඩස්ස නිරෝධා හොති. ර්ලගට 'නිරෝධා' පැත්ත විස්තර කරනවා.

එතකොට අන්ත දෙකට නොවැරී මැදින් ධර්මය දේශනා කරන්නේ කොහොමද? අවිජ්‍යාපවිචාර සඩ්බාරා, සඩ්බාරපවිචාර විස්කුණුණ...පෙ... කියලා හටගන්න හැරී. ර්ලගට අවිජ්‍යානිරෝධා සඩ්බාරනිරෝධා සඩ්බාරනිරෝධා විස්කුණුණනිරෝධා...පෙ... කියලා නිරෝධ වෙන හැරී පටිච්ච සමුප්පාදයෙන් දේශනා කරනවා අර අන්ත දෙකට නොවැරී.

එෂජෙනම් දුන් පෙනෙන්න ඕනෑ සම්මාදිවිධිය ආචා කිවිවත්, පරිවිච සමුප්පාදය දැක්කා කිවිවත්, දෙකම එකයි. දැක්කාද කියලා දැනගන්නේ කොහොම ද? අන්ත දෙකට වැවෙන්නේ නැතිවෙන්න ඕනෑ. තමන් ‘ඇත්’ කියන අන්තයේ හිටියත් සම්මාදිවිධිය නොවෙයි. පරිවිච සමුප්පාදය දැක්කා නොවෙයි. ‘නැත්’ කියලා කිවිවත් සම්මාදිවිධිය නොවෙයි. දෙකම අන්ත. ඉතින් ගොඩක් අය ‘ඇත්’ කියන අන්තයෙන් මිදෙන්න භාවනා කරලා කරලා ‘නැත්’ කියනවා. මොකුත් නැහැ කියලා තව අන්තයකට වැවෙනවා. ඔය පරිවිච සමුප්පාදය නොවෙයි. සම්මාදිවිධියත් නොවෙයි. ඒක භාදට තේරුමිගන්න ඕනෑ.

අන්ත වලට වැවෙන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය නොවෙයි. මේක කෙටි සූත්‍රයක් වුණාට හරි වටිනා සූත්‍රයක්. බුද්ධනම දැකිනවා කියන්නේ මේ කියන විදියට දැකින්න පුළුවන් වෙන්න ඕනෑ. අන්ත දෙකට නො වැටී මැදට එන්නේ කොහොමද? මේ ‘පවිචයා’ කියන අවිෂ්ඨාපවිචයා සඩ්බිරා, සඩ්බිරාපවිචයා වියුද්ධාණ...පෙ... අන්න ඒ විදිහට දුක්කිඛිඛස්ස සමුදයා - සමුදය දැකින්න ඕනෑ. සමුදය දැකින කෙනා ‘නැත්’ අන්තයකට වැවෙන්නේ නැහැ. ‘පවිචයා’ කියන්නේ හටගන්නවා. හටගන්න හැටි දැකින කොට ‘නැත්’ කියන්න බැහැ. දුක හටගන්න හැටි පෙනෙනවා නම් දුක නැහැ කියලා ඕනෑනේ නැහැ.

ඒක තව විස්තර වශයෙන් ගත්තොත් බුදුරජාණන් වහන්සේ දුක කියලා දේශනා කරන්නේ පස්ස්වලපාදාන ස්කන්ධයට. පස්ස්වලපාදාන ස්කන්ධය හටගන්න හැටි දැකින කෙනා, හටගන්නවා පෙනෙනවා නම් දුක නැහැ කියලා කියන්නේ නැහැ. දුක හටගන්න හැටි පෙනෙනවා නම් මම දුක නැති කළා කියලා කියන්නේ නැහැ. පෙනෙන්නේ නැති කෙනා නම් නික. කියයි මට කිසිම දුකක් නැහැ කියලා. නමුත් සම්ඝක්ප්‍රයාවෙන් යථාභුත හැටියට මේ දුක හටගන්න හැටි දැක්කා නම්, සමුදය දැක්කා නම්, එයට දුක නැහැ කියලා කියන්න බැහැ.

ඒ වගේම කියනවා නිරෝධය දැක්කොත් - තුළදින ගතිය - හට තොගන්න හැටි දැක්කොත් එදාට දුක තියෙනවා කියයි ද? තියෙනවා කියන්න බැරි වෙනවා. එතකොට පරිවිච සමුප්පන්න බව දැකින්න ඕනෑ. පරිවිච සමුප්පන්න බව කියන කොට තේරුමි ගන්න ‘පවිචයා’ කියන එකයි ‘නිරෝධා’ කියන එකයි තමයි අපි දැකින්න ඕනෑ. කෙටියෙන් ගන්න ඕනෑ අදහස ඕකයි. ‘පවිචයා’ කියන එකයි ‘නිරෝධා’ කියන එකයි දැක්කොත් - ඒ කියන්නේ ‘සමුදයයි

‘නිරෝධයි’ දැක්කොත්, එයාට සම්මාදිවිධිය ඇතිවෙනවා. අර අන්ත දෙකට වැටෙන්නේ නැහැ. ‘අතු-නැත’ කියන උහය අන්තයට වැටෙන්නේ නැතිවෙනවා.

මය විදියට තමයි එහෙනම් සම්මාදිවිධිය ඇති කරගන්න යිනේ. ඇති කරගත්තා නම මය විදියට දහමට ගළපලා තමයි සම්මාදිවිධිය ඇති ව්‍යුණාද කියලා බලන්නත් වෙන්නේ. කාගෙන්වත් අහලා හරියන්නේ නැහැ. තමන්ටම බලන්න වෙනවා මේ අන්ත දෙකට වැටිලාද නැත්ද කියලා.

අන්ත දෙකම නුවණීන් දකින්න යිනේ. යථාභ්‍යතං සම්මාදිවිධිය පස්සතො - මේ වවන ටික එහෙමම තියෙනවා. ඇත්ත ඇතිහැටියේ සම්සක්ප්‍රයාවෙන් දැක්කොත් තමයි මේ නුවණ එන්නේ. ඒ කියන්නේ සබැං අත්ලී’ති කියන එකත් වැරදියි, සබැං නත්ලී’ති කියන එකත් වැරදියි කියන නුවණ එන්නේ සම්සක්ප්‍රයාවෙන් මේ කියන ඇත්ත දැක්කොත් විතරයි. නිකම් අහගෙන කටපාඩම් කරගත්තාට නම් නෙවයි. එදාට තමන්ට කියන්න පුළුවන් තමන් ‘අතු’ කියන දෘශ්චියෙන් නැහැ, ‘නැත’ කියන දෘශ්චියෙන් නැහැ කියලා. නැත්තම් මේකත් කටපාඩම් කරගෙන කියන්න පුළුවන් - ආ, මම ‘අතු’ කියන එකත් නැහැ, ‘නැත’ කියන එකත් නැහැ කියලා. මේ දහම නුවණීන් සම්සක්ප්‍රයාවෙන් තමන්ගේ දැක්මක් ව්‍යුණෙන්, ක්වුරුවන් කියන හින්දත් නෙවයි, කියලා තියෙන හින්දත් නෙවයි. තමන්ගේම දැක්මක් ව්‍යුණෙන්, එදාට කියන්න පුළුවන් සම්මාදිවිධිය ඇතිව්‍යුණ කියලා. එදාට කාගෙන්වත් හිහිල්ලා අහන්න අවශ්‍ය වෙන්නේ නැහැ දන් හරිද, වැරදිද, රේලගට මොකද කරන්නේ කියලා. හැබැයි නුවණීන් දකිනකම් අහන්නත් වෙනවා.

පිළිතුර: සම්මාදිවිධිය ඇති ව්‍යුණෙන් සෝවාන් නොවී මැරෙන්නේ නැහැ කියලා ධර්මයේ සඳහන් වෙනවා. හේතුන් අනුවම හටගෙන, හේතු යෝදුනේ නැතිනම් හටගන්නේ නැහැ කියන ධර්මතාවය තමයි මය කියන්නේ. යය ධම්මා හෙතුප්පහවා - කිසියම් ධර්මතාවයක් හේතුන්ගෙන් හටගතියි ද, තෙසං හෙතු තරාගතො ආහ - ඒ හේතු වික තරාගතයන් වහන්සේ පෙන්නලා දෙනවා. තෙසක්ව යො නිරෝධා එවංවාදී මහා සමණා - ඒවායේ නිරෝධයන් පෙන්නලා දෙනවා. මය පෙන්නලා දෙන්නේ සම්මාදිවිධිය ඇති කරගන්න යිනේ වික නේද? සම්මාදිවිධිය ඇති ව්‍යුණා නම්, ප්‍රත්‍යා යානයෙන් දැක්කා

නම් සෝච්චන් වෙනවා. සම්මාදිවිධියත් එක්ක ඉතුරු මාර්ග අංග වික පහළවෙනවා.

ඒ වගේම කොණීඩිස්ඨ් භාමුදුරුවෝ සෝච්චන් වුමෙන් යා කිස්ස්වි සමුද්‍යයයම්මං සබැං තං නිරෝධයම්මං කියන ධර්මය අවබෝධ කරලා. මොනවාම හරි හේතුන්ගෙන් හටගන්න දෙයක් - සමුද්‍ය දැක්කා. එතකොට පළවෙනි දාෂ්ටිය කැබේනවා. හටගන්න හැටි දකින කොට 'නැත' කියන දාෂ්ටිය කැබේනවා. ඒ සියල්ල නිරෝධයම්මං - දැන් නිරෝධ පැත්ත දකිනවා. එතකොට අතිත් දාෂ්ටිය - 'අත්' කියන දාෂ්ටිය කැබේනවා. 'අත්-නැත' අන්ත දෙකට වැටෙන්නේ නැහැ. එතකොට කියන්න පූජ්‍යන් සම්මාදිවිධිය පහළවුණා කියලා.

ඒ වගේම තව තැනක තියෙනවා හෙතුව් පට්ටිව සම්භාතං හෙතුහා නිරුප්පකති - හේතුන් නිසා යමක් හටගනියි ද, ඒ හේතු භාංග වුණ ගමන්, එලයත් නිරුද්ධයි. හේතු නැතුව එලයක් උපදින්න බැහැ. හේතුන් නිසා නම් හටගන්නේ, හේතු යෙදුනේ නැත්තම් කොහොමද හටගන්නේ? උපදින්න බැහැ. තියෙන දෙය නැතිවෙනවා නොවේයි මේ කියන්නේ. උපදින්න බැහැ කියන එක තමයි නිරෝධ කියන්නේ.

පිළිතුර: මූලින් මේ අවබෝධය තර්කවිතර්කයෙන් එය. ඒක සුතමය ඇානය. වින්තාමය ඇානය. හැබැයි පස්සතා කියන අවස්ථාව නොවේයි. තර්කයෙන් දැනගන්න එකයි, තමන්ගේ දැක්මයි වෙනස්. දැක්කාට පස්සේ තර්ක කර කර කියන්න ඕනෑම නැහැ. දැක්ම ආවහම නැවත ගලප ගලපා බලන්න දෙයක් නැහැ. ඒක එහෙම ම යි. සම්මේපක්ෂාය කියන්නේ තර්කයෙන් ගොඩනගන එකක්ම නොවේයි. නමුත් තර්කය උදිවෙන්න පූජ්‍යන් ඒ තැනට යන්න. අපි ඉස්සෙල්ලා හිතට පිළිගන්න පූජ්‍යන් මට්ටමකට එන්න ඕනෑම ඒක මෙනෙහි කර කර බලන්න නම්. අහගත්ත දෙය තුවණීන් හිතන්න ඕනෑම. මේ අවබෝධය ගන්න ඕනෑම. හැබැයි ඒ අවබෝධය දැක්ම නොවේයි. තර්කයට අභ්‍යවෙච්ච දෙය දැක්මක් කරගන්න භාවනාවේ යෙදෙන්න ඕනෑම. භාවිතා බහුලිකතා කියන්නේ ප්‍රත්‍යාස්‍ය වෙනකම් ඒක බහුලව, දාෂ්ටිය කැබේනකම් ම භාවිතා කරන්න ඕනෑම. දැක්කාත් ආයත් නිකමට වත් මුළාවෙන්නේ නැහැ. නැත්තම් තව කෙනෙක් වෙන දෙයක් කියපු ගමන්ම, 'ආ, එහෙම වෙන්නත් පූජ්‍යන් නේ' කියලා රටෙනවා. තර්කයෙන් ගත්ත එක මදී. නමුත් කුවුරු මොනවා කිවිවත් දැක්ක දෙය වෙනස් වෙන්නේ නැහැ. ඒකයි

පස්සතො කියන්තේ. ඒ ප්‍රත්‍යානාය එන්න ඕනෑම. ඒක තමන්ගේ දැක්මක් වෙනවා. බුදුහාමූදුරුවෝ කියපු නිසා ඇත්ත කියන එක නෙවෙයි. දත් අපට පුර වෙලාවට අහන්න ලැබෙන්තේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ ඒක ඇත්ත කියලා. ඒක තමන්ගේ දැක්ම නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේගේ දැක්ම තේ. හැඳුයි තමන්ගේ දැක්ම වගේ තමයි කියන්තේ.

සම්මාදිවිධිය ආපු ද්‍රව්‍යට භාග්‍යවතුන් වහන්සේගේ දැක්ම කිය කියා කියන්න අවශ්‍ය නැහැ. එන්න බලන්න, මේක මෙහෙමයි, මේක ඇත්ත කියලා පෙන්නන්න පුළුවන් වෙන්න ඕනෑම - එහිඡස්සිකා. හැඳුයි හිත රවවිටගෙන ඔහොම කියන්න පටන්ගන්න එපා. තමන්ට පෙනෙන්න ඕනෑම මේක දැකලා ද, දැනුමක් ද කියන එක.

පිළිතුර: ලෝකය පිරිසිද දැකින්න ඕනෑම. දත් ලෝකය කියලා කියන්තේ මොකක්ද කියලා භොයාගන්න වෙනවා. ලෝකය කියන්තේ මොකක් ද? පක්ෂ්ව උපාදාන ස්කන්ධය. දුකුමෙව උප්පජ්ජමානා උප්පජ්ජති - මෙන්න මේ විදියටයි දුක උපදිනවා නම් උපදින්තේ. දුකුං නිරුජ්සමානා නිරුජ්කති - මෙන්න මේ විදියටයි දුක නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්තේ. එතකොට ලෝකය කියන එක දුක කියන එකට ගෙනල්ලා තියෙනවා. ලෝක සමුද්‍යයි ලෝක නිරෝධයයි කියපු එක, දුකු සමුද්‍යයි, දුකු නිරෝධයයි කියන එකමයි ඔය කියන්තේ කියන තැනට ගෙනල්ලා තියෙනවා. මෙන්න මේ විදියට සැකසංඛා නැති ඇානයක් පහළවෙනවා. න කඩ්බති න විවිකිව්‍යති අපරපවිච්‍යා ඇාණමෙවස්ස එත්ත් භාති. එත්තාවතා බො, කවිචාන, සම්මාදිවිධි භාති. එතකොට දුක හටගන්තේ මේ විදියටයි, දුක නිරෝධ වෙන්තේ මේ විදියටයි කියලා සැකසංඛා නැති දැක්මක් ඇතිවෙනවා. අපරපවිච්‍යා - මේ දැකීම ඇතිවෙන කොටම මෙහෙම ඇානයක් පහළවෙනවා.

තව විදියකට කියන්න පුළුවන් ලෝකය කිවිවත්, දුක කිවිවත්, පක්ෂ්වුලපාදාන ස්කන්ධය කිවිවත් එකම අදහස. අපේ මට්ටමෙන් අපි ලෝකය කියන්තේ මේ පෙනෙන හැම දෙයක්ම ලෝකය. මේ රුප ඔක්කොම ලෝකය. ගබ්ද විලන් දැනගන්නෙන් ඔය ලෝකය ගැනම තමයි. ගදුපුවදින්, රසයෙන්, පහසින් දැනගන්නෙන් ඔය ලෝකය ගැනමයි. මේක රුප ලෝකයක්. රුප ගොඩකට තමයි ලෝකය කියන්තේ. ගරීර රුප වෙන්න පුළුවන්, පන ඇති, නැති එවා වෙන්න පුළුවන්, ඉරහද තාරකා ඇතුළුව ඔය සියල්ලම ලෝකය. ඇයි ඕමකට

පක්ද්වලපාදාන ස්කන්ධය කියලා කිවිවේ? ඔතන රුප තියෙනවා, රුප නිසා වේදනාව තියෙනවා. වෙන් කරගන්න, දැනගන්න පුළුවන් නිසා සංඝාවත් තියෙනවා. ඒවා ගැන හිතන්න පුළුවන් නිසා වේතනා - සංඛාරත් තියෙනවා. ඒවා ගැන දැනගන්නේ වික්ද්‍යාණයෙන්. ඒ පහ යෙදිලා නිසා පක්ද්ව උපාදාන ස්කන්ධය කියනවා. දැන් ලෝකය කිවිවත්, පක්ද්ව උපාදාන ස්කන්ධය කිවිවත් එකමයි. අපි දන්නේ නැති ව්‍යුණාට බුදුරජාණත් වහන්සේ කියනවා ඕකට දුක කියලා. අපි මූලාවෙන් සැප තියෙන්නේ ඔතන කියලයි හිතන්නේ, පළගැටීයා දැල්ල ගැන හිතනවා වගේ.

බුදුකෙනෙක් පෙන්නලා දෙනවා කෙටියෙන් කිවිවෝත් ඕක තමයි දුක කියලා. මේක් සමුද්‍ය කෙනෙක් දකිනවා නම් එක නුවණක් පහළවෙනවා. ලෝකයක් නැහැ කියන දාශ්වියේ හිටියා නම් එක කැබේනවා සමුද්‍ය දකින කොට. දුකක් නැහැ කියලා දාශ්වියක හිටියා නම් එක කැබේනවා සමුද්‍ය දකින කොට. ලෝකයේ ගොඩක් අය මට නම් කිසි දුකක් නැහැ නේ කියනවා. අපි මොකටද භාවනා කරන්නේ අපට කිසි දුකක් නැහැ නේ කියන අය ඕනෑම තරම් ඉන්නවා.

පිළිතුර: නුවණීන් බලන අයට පෙනෙනවා මේ සූත්‍රයේ තියෙන්නේ පක්ද්ව ස්කන්ධය දුක කියලා. පක්ද්වලපාදාන ස්කන්ධය දුක කියලා නොවේයි. එක හොඳ කරුණක්. අපි පක්ද්වස්කන්ධය කියන්නේ දුකටමයි. සංඛ්‍යාත්තෙන පක්ද්වපාදානකිනා දුකා කියලාත් තියෙනවා. මෙතන හොයාගන්න ඕනෑම අපට උපාදානය නොවී පක්ද්වස්කන්ධය තියෙන්න පුළුවන්ද කියන එක. එක උදව්වෙනවා සම්මාදිවිධිය ඇති කරගන්න.

එකක් තමයි ලෝකය කියන එකයි, පක්ද්වස්කන්ධය කියන එකයි, දුක කියන එකයි - මේවායේ සමුද්‍ය දැක්කාත් එක අන්තයකට වැශෙන්නේ නැහැ. නිරෝධය දැක්කාත් අනිත් අන්තයට වැශෙන්නේ නැහැ. එහෙම කෙනාට සම්මාදිවිධිය ඇති වෙනවා. සම්මාදිවිධිය තිබුණොත් තමයි මාරුගය වැශෙන්නේ. එතකාට සම්මාදිවිධිය ඇති කරගන්න ඕනෑම කරුණු වික තමයි හොයාගන්න ඕනෑම.

පිළිතුර: බුදුදහම විවෘත මනසකින් හොයන්න ඕනෑම. අපි දන්නවා කියලා දැනගන්නේ මෝඩමට. නොදන්නවා කියලා දැනගන්නේ ප්‍රජාවෙන්. නොදන්නවා කියන නුවණ පහළ වුණොත් දැනගැනීමේ නුවණ ඇති කරගන්න පුළුවන්. එතකාට තමන් විවෘතයි, ධර්මය

හොයනවා. 'මම දන්නවා' කියලා හිතුවොත් ඉතින් හොයන්න දෙයක් තැහැ නේ. දන්නවා නම් තව මොනවා දැනගන්න ද?

එතකොට වූදුහම තියෙන්නේ තොදන්න අයට. තොදන්න අය තමයි සසරේ යන්නේ. අපි සසරේ ආවේ තොදන්න හින්දා. එතකොට වූදුකෙනෙක් කියලා දුන්න පෙර තොඟීසු විරැ දහම මේ ජීවිතයේවත් තේරුම ගන්න අපි උත්සාහ කරන්න ඕනෑ. එකට එක එක දාජටේ වලට වැටිලා ඉඳලා හරියන්නේ තැහැ. දහම ත්‍රිපිටකයට අනුව නුවණින් හොයන්න ඕනෑ. එතකොට කටුරුවත් කිවිවාට පිළිගන්න ඕනෑ තැහැ, තමන්ම බලලා මේවාට ගැලපෙන විදියට දහම දකින්න, හොයන්න උත්සාහ කරන්න ඕනෑ.

පිළිතුර: පක්ෂ්වලපාදාන ස්කන්ධය සහ පක්ෂ්වස්කන්ධය කියන කොට එකක්ද දෙකක්ද කියලා අහනවා. මේක දෙකක්. දෙකක් වූණාට අපි තෝරගන්න ඕනෑ අපි ඔය දෙකේම රවටිලාද තැත්ද කියන එක. එතනයි අපට අවශ්‍ය වෙන්නේ. පක්ෂ්වලපාදාන ස්කන්ධය කියන කොට නම් කොහොමත් රවටිලා නේද? උපාදාන කරලා නේ, අල්ලගෙන නේ. දන් අපි පක්ෂ්වස්කන්ධය කියන මටටමේ අපි රවටිලා තැත්ද කියන එකත් ර්ලගට නුවණින් හොයාගන්න ඕනෑ.

පක්ෂ්වලපාදාන ස්කන්ධය සහ පක්ෂ්වස්කන්ධය කියන ඔය දෙකේම තියෙන්නේ ජාති 5ක් - රුප, වේදනා, සංඛ්‍යා, සංඛාර, වික්ෂ්‍යාණ. ඔය පහ හටගන්නේ කොහොද? සිතේ. කොයි වෙලාවේද හටගන්නේ? ආයතනයක් වැඩිකරන වෙලාවේ. ඇහෙන් රුපයක් දකින වෙලාවේ, කනෙන් ගබ්දයක් අහන වෙලාවේ - ආයතන හයෙන් එකකට අරමුණක් ගන්න වෙලාවේ. ඒ කියන්නේ ආයතනය සත්‍ය වෙලාවේ දී. ඇහැ සත්‍ය වෙලාව තමයි දකින මොහොත. කන සත්‍ය වෙලාව අසන මොහොත. නාසය සත්‍ය වෙලාව ගඳුස්වද දැනෙන මොහොත. දිව සත්‍ය වෙලාව කියන්නේ රස දැනෙන මොහොත. රස දැනෙන්නේ තැති වෙලාවට දිව ඉපදිලා තැහැ. කයට දැනෙන මොහොත කියන්නේ කායාතනය සත්‍ය වෙලාව. හිතෙන් හිතන මොහොත කියන්නේ ම්‍යායතනය සත්‍ය වෙලාව.

එතකොට ආයතය හයයි තියෙන්නේ. ආයතනයෙන් වික්ෂ්‍යාණයක් උපදේශනවා. දැනුවත් වීමක්. දැනගන්න ගතියට වික්ෂ්‍යාණය කියලා කියනවා. ඇහැ මුල්වෙලා දැනගන්න ගතියට කියනවා වකු වික්ෂ්‍යාණය කියලා. කන මුල්වෙලා දැනගන්න ගතියට කියනවා සෝත වික්ෂ්‍යාණය කියලා. නාසය මුල්වෙලා දැනගන්න

ගතියට කියනවා සාත විස්කේදාණය කියලා. දිව මුල්වෙලා දැනගන්න ගතියට කියනවා ජීවිත විස්කේදාණය කියලා. කය මුල්වෙලා දැනගන්න ගතියට කියනවා කාය විස්කේදාණය කියලා. මතස මුල්වෙලා දැනගන්න ගතියට කියනවා මතෝ විස්කේදාණය කියලා. එතකොට දැනගන්න ගතිහයක් තියෙන්නේ.

මොනවාද මේ දැනගන්නේ? මූලින් දැනගන්න පස්ක්වලපාදාන ස්කන්ධයක් හටගන්න හැරී. ඇහෙන් දකින්නේ මොනවාද? රුප. දකින්නේ මොකකින්ද? ඇහෙන්. ඇහැ රුපයක් ද තැත්ද? රුපයක්. දන් රුප තියෙනවා. ඇහැට - අභ්‍යන්තර ආයතනයටත් අපි රුප කියනවා, බහිද්ධ ආයතනයටත් අපි රුප කියනවා. එතකොට එතන විස්කේදාණයක් පහළ වෙනවා. එතකොට විස්කේදාණයක් තියෙනවා. ර්ලගට එතන වේදනාවක් තියෙනවා. රුපයට අදාළ කුමති, අකුමති, මැදහත් කියන ගතියක් තියෙනවා. ඒක වේදනාව. ඒ රුපය අනිත් ඒවායින් වෙන් කරගන්න පුළුවන් වෙන්නේ සංයුවෙන්. ඒ රුපයට අදාළ සංයුවක් තියෙනවා - රුප සංයුව. ඒ සංයුව කියන්නේ නම නොවෙයි. හිතට පුළුවන් අනිත් ඒවායින් මේක වෙන් කරගන්න. තවම නමක් දිලා තැහැ. මික ගැන හිතන ගතියට කියනවා චේතනාව කියලා. රුප සංචේතනා කියනවා. ඇහෙන් දකින රුපය ගැන දන් හිතනවා. රුප සංචේතනාව. ඒවා සංඛාර වලට වැටෙනවා. චේතනා ටික තමයි සංඛාර. මොවා ගැන අපි කළින් සාකච්ඡා කරලා තියෙනවා. මම මේ මතක් කිරීමක් කළේ.

දන් ජාති පහක් හටගෙන තියෙනවා. රුප, වේදනා, සංයු, සංඛාර, විස්කේදාණ. දන් ටිකක් නුවණීන් හොයන්න දෙයක් තියෙනවා. ඇහෙන් දකිම ගැන දනට විමසමු අනිත් ඒවා ටිකක් පැත්තකින් කියලා. ඇහෙන් දකින මොහොතේ ද ඇත්තටම සිදුවෙන්නේ මොකක්ද? දකිනවා කියන ඒක, තැත්තම පෙනෙනවා කියන ඒක. පෙනෙන්නේ මොනවාද? පොදුවේ ගතකොට රුප. ඒකට ඇහැ උපද්දලා දෙන වරණ රුපයක් කියලා කියන්න පුළුවන්. ඒවාට වරණ කියලාත් ඕනෑම නම කියන්න පුළුවන්. පෙනෙන්නේ මොකන්ද? ඇහෙන්. එතකොට මය දෙක රුප ස්කන්ධයට වැටෙනවා. ඇහැයි, රුපයයි දෙක රුප ස්කන්ධය.

මය විදියට ඇසීම ගතකොට රුප ස්කන්ධයට වැටෙන්නේ කනයි, ගබ්දයයි. ඇහුනේ ගබ්දය. මොකන්ද ඇහුනේ? කනෙන්. දන් මය දෙකම අපි දන්නවා. ඒ දෙකට කියනවා රුප ස්කන්ධය කියලා. ගඳක්

පුවදක් දැනෙන කොට දැනෙන්නේ ගඟ-පුවද. මොකන්ද දැනුනේ? නාසයයෙන්. මෙතන රුප මොනවාද? නාසයයි ගඟ-පුවදයි. රස දැනෙන කොට දැනෙන්නේ රස. දැනෙන්නේ මොකන්ද? දිවෙන්. එතන රුප ස්කන්ධය දිවයි රසයි. ස්පර්යයක් දැනෙන කොට ගිරිරයයි, ගැටෙන දෙයයි - ඒ දෙකට කියනවා රුප ස්කන්ධය කියලා. ඕකටම නේද ර්ලගට අපි රුප ස්කන්ධය, රුප උපාදාන ස්කන්ධය කියලා කියන්නේ? ඔය කියන රුප නේ? මම මේ කියන්නේ ඔයගොල්ලෝ දන්න දේවල්. මම මොකුත් උගන්නනවා නෙවෙයි. එතකොට ඔතන කියපු ඇහැ, කන, නාසය, දිව, ගිරිරයට අපි කියනවා අජ්ංකත්ත රුප කියලා. රුප ස්කන්ධයේ ඉතුරු වික වෙන්නේ රුප, ගබාද, ගක්, රස, පොටියිබිබ. ඒවාට කියනවා බාහිර රුප කියලා. අජ්ංකත්ත ආයතනයි, බාහිර ආයතනයි. අජ්ංකත්ත රුපයි, බහිදී රුපයි කියලා කියනවා. මේ තවමත් කියන්නේ ඔයගොල්ලෝ කියන වික. එහෙම නේද දන්නේ? වැරදි කියලා පස්සේ බලමු. ඉස්සෙල්ලා දන්න වික කියන්න එපැයි.

ර්ලගට ඔය නිසා වික්ද්‍යාණය භටගන්නවා. ඇහැයි රුපයයි නිසා වකු වික්ද්‍යාණය. කනයි ගබාදයයි නිසා සේත වික්ද්‍යාණය. නාසයයි ගඟපුවදයි නිසා සාන වික්ද්‍යාණය. දිවයි රසයි නිසා ඒවිහා වික්ද්‍යාණය. කයයි ස්පර්යයයි නිසා කාය වික්ද්‍යාණය. අපි මතස විකක් පැත්තකින් තියලා මේ පහ ගැන මූලින් විමසමු. එතකොට ඔන්න වික්ද්‍යාණයත් පහළ වුණා.

දන් රුප ස්කන්ධය සහ වික්ද්‍යාණ ස්කන්ධය තියෙනවා. ඔය තුනට ස්පර්යය කියනවා නේ. එතකොට ස්පර්යය නිසා වේදනාවක් භටගන්නවා. දන් වේදනාවත් ආවා. ර්ලගට සංඳුවකුත් තියෙනවා. රුප සංඳු, ගබාද සංඳු, ගක් සංඳු, රස සංඳු, පොටියිබි සංඳු. ර්ලගට මේවා ගැන වේතනා විකකුත් ආවා. රුප සංවේතනා, ගබාද සංවේතනා, සාන සංවේතනා, රස සංවේතනා, පොටියිබි සංවේතනා. ඒවාට තමයි කෙටියෙන් සංඛාර කියන්නේ. දන් මේ කියන දේවල් හරිද වැරදි කියලා අපි විමසලා බලමු. මම කිවිවාට විශ්වාස කරන්න එපා කියලා මම කියලා තියෙනවා නේ. බුදුරජාණන් වහන්සේ එහෙමය දේශනා කරලා තියෙන්නේ. කවුරුවත් කිවිවාට ඒක ඇත්ත කියලා ගන්න එපා. තමන් තුවණීන් භායන්න ඕනෑ. කාවච් සම්මාදිවිධිය දෙන්න ඇහැ. සම්මාදිවිධිය තම තමන් ඇති කරගන්න ඕනෑ. සම්මාදිවිධිය ඇති කරගත්තොත් තමයි දහමෙන් ප්‍රයෝගනය ගත්තා වෙන්නේ. ඒ සඳහා තමයි අපි මේ සාකච්ඡා පවත්වන්නේ.

එතකොට ආයතන වැඩකරන කොට පස්ද්වලපාදාන ස්කන්ධා හැදෙන හැටි දැක්කා. මම මුළුන් ඇහුවේ කොහොද පස්ද්වලපාදාන ස්කන්ධය තියෙන්නේ, කොහොද හටගන්නේ කියලා අහපු ප්‍රස්නයට උත්තරය - ආයතනයක් වැඩකරන කොට. දත් අපි දත්ත වික තමයි ඔය කිවිවේ. දත්ත විකයි, අත්දකින විකයි දත් වෙනම හොයාගන්න ඕනෑම්. අපි ඇත්තටම අත්දකින්නේ මොකක්ද? දැනගෙන තියෙන්නේ මොනවාද? කියන වික හොයන්න ඕනෑම්. දකීම වෙදි ඇත්තටම අත්දකින්නේ මොකක්ද? ඇසීම වෙදි ඇත්තටම අත්දකින්නේ මොකක්ද? නාසය වැඩකරදී ඇත්තටම අත්දැකීම මොකක්ද? අපි එකතු කරපු වික මොකක්ද? කියන වික වෙන් කරගන්න ඕනෑම්. ඕක දැනගන්න උදව් කරන්න තමයි බුදුරජාණන් වහන්සේ දහම දේශනා කරන්නේ.

මෙතන දී නුවණක් එන්න ඕනෑම ලෝකය කියන්නේ අපි එකතු කරපු විකක් මිසක් අත්දකපු එකක් නෙවෙයි කියන කාරණාව. දුක කියන එකත් අපි එකතු කරපු, සකස් කරපු විකක් වෙන්න ඕනෑම්. නැත්තම් රහත්වෙන්න බැහැ නේ. අත්දකින එකක් නම් අපිට වෙනස් කරන්න බැහැ නේ. අපි එකතු කරපු විකක් නම් අපිට එකතු නොකර ඉන්න පුළුවන්. අපි මෝඩකමින්, අවිද්‍යාවෙන් එකතු කරපු විකක් තියෙනවා නම් ඒ වික එකතු නොකර ඉන්න පුළුවන් නේ අවිද්‍යාව දුරු වූණ ද්‍රව්‍යට.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යාව තියෙනකම් අපි ලෝකයක් හදනවා. ඒ තමයි ලෝකයයි, ලෝක සමුදයයි. සමුදය දුරුවූණ ද්‍රව්‍යට එලය හදන්නේ නැහැ. එතකොට දුකයි, සමුදයයි පෙන්නනවා. සමුදය දුරුවූණ ද්‍රව්‍යට දුක හදන්නේ නැහැ. දුක කවුරුවත් හදන එකක් නෙවෙයි, අපේ මෝඩකමට හදාගත්ත එකක්.

එහෙනම් පස්ද්වලපාදාන ස්කන්ධය කියන්නේ ඇත්ත ඇති හැටි ද, අපේ මෝඩකමට හදපු එවාද? මෝඩකමට හදපු විකක්. එතකොට ඒ හැදුවේ කොහොමද කියලා හොයාගත්තොත් මෝඩකම නැති වූණ ද්‍රව්‍යට ඕවා හදන්නේ නැතුව ඉදියි. එදාට දුක උපදේශන්නේ නැහැ. එදාට දුකකි නිරෝධය කියලා කියන්න පුළුවන්. අඩුතරමින් මේ ගැන නුවණක්වත් එයි. දුකයි, සමුදයයි, නිරෝධයයි ගැන නුවණක් එයි. එදාට සම්මාදිවේය පහළවූණා කියලා කියන්න පුළුවන්. කාගෙන්වත් අහලා නෙවෙයි, තමන්ට ප්‍රත්‍යාස්‍ය වෙයි.

බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනවා නමුත් ඒක ලෝකයාට දකින්න ගක්තිය නැහැ. බුදුරජාණන් වහන්සේ සර්වයූතා යානයෙන් අවබෝධ කරලා වතුරාර්ය සත්‍ය දේශනා කරනවා. දුක කියලා දෙයක් තියෙනවා, දුකු සමුදයත් තියෙනවා, දුකු නිරෝධයත් තියෙනවා, නිරෝධ කරන මාර්ගයත් තියෙනවා. මේක පෙර තොඟැසු විරැ ධර්මතාවයක් කියලාමයි දේශනා කරන්නේ. පෙර තොඟැසු විරැ ධර්මතාවය අවබෝධ කරගන්න තම් අපි අහලා තියෙන ටික අයින් කරගන්න වෙනවා. අපි දන්න ටික අයින් කරලා බුද්ධ දේශනාව විමසුවාත් පෙර තොඟැසු විරැ ධර්මතාවය අවබෝධ වෙයි. අපි දන්න ටිකට ගලපන්න ගියෙත් තව මොනවා හරි ටිකක් දැනගනීයි, නමුත් දහම දකින එකක් තම් නැහැ. සමමාදිවියිය ඇතිවෙන එකක් නැහැ. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා ප්‍රබිඳ අනුස්සුතෙසු දම්මෙසු කියලා. පෙර තොඟැසු විරැ ධර්මතාවයක් මේ දේශනා කරන්නේ. ඉතින් අපි දන්න ටිකට ගැලපුවාත් දහම අවබෝධ වෙයිද කියලා නුවණින් විමසන්න.

බුදුරජාණන් වහන්සේ ලස්සණට පෙන්නනවා අපි දැනට දන්න ටික. ර්ලගට කියනවා මන්න ඕකට තමයි දුක කියන්නේ කියලා. අපි දැනට රුප, වේදනා, සංයු, සංඛාර, වික්ද්‍යාණ ගැන දන්නවා. ඒවාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙටියෙන් කියනවා තම් මේක තමයි දුක - සංඛ්‍යාත්මකාඛානකින් දුකකා කියලා. නමුත් අපට පෙනෙන්නේ නැහැ මේවා දුකයි කියලා. අපට පෙනෙන්නේ මේවායේ ආස්ථාය. අහිනෘති, අහිවදිති, අජ්ජ්ජ්‍යාසාය තිවියිති - තනුනය කරනවා, ඒවා ගැන කතා කරනවා, ඒවායේ බැස ගන්නවා.

දන් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ මේ ලෝකයා දන්න මට්ටමේ ඉඳලා ඇත්ත ඇතිහැටි දකින තැනට ගෙනියන්න. යථාභුත යානය සමම්පක්ද්‍යාවෙන් දකින්න පුරුදු කරන්න තමයි ධර්මය දේශනා කරන්නේ. එතකොට මතක කියාගන්න ධර්මය දේශනා කරන්නේ ලෝකයා ඉන්න මනසකට, මට්ටමකට. එතකොට ධර්මය දේශනා කරන්නේ ඒකෙන් මිදිලා ඇත්ත ඇතිහැටි දකින තැනට යන්න. ඒ නිසා තමයි කියන්නේ මේ ලෝකයා ඇත්ත කියලා හිතන දෙය රහතන් වහන්සේට බොරුවක්. ලෝකයාට බොරුව රහතන් වහන්සේට ඇත්ත. දන් මේ බවත් මතක් කියාගන්න. මේ වගේම සූත්‍රයක ඒක සඳහන් වෙනවා. බුද්ධ දේශනාවක්. මේවායේ ඉඳන් දහම හෙවිලේ නැත්තම් දහම

තේරුමගෙන්න බැහැ. අපි දන්න එකට ගලපන්න හියාට හරියන්නේ තැහැ. අපි දන්න බොරුවම දහමත් ගලපන්න හදනවා. එහෙම කරන තාක් කල් දහම දකින්න බැහැ. මෙතන තමයි බුදුරජාණන් වහන්සේ ගැන ගුද්ධාව පිහිටන්න ඕනෑ. අපි නොදන්නා දහමක් මේ දේශනා කරලා තියෙන්නේ කියලා. අපි දන්න දෙය හරි තම අපි රහත්වෙන්න එපැයි. එහෙම නොවුණු මේ ලෝකයා ගැන අනුකම්පාවෙන් තමයි බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ. මේ දුකේ වැටිලා ඉන්න ලෝකයා දුකේ ඉන්නවා කියලා දන්නේ තැහැ.

එතකොට දන් අපි ලෝකය කියන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. අපි දනට දන්න වික තමයි ලෝකය කියලා කියන්නේ. ඔය විකට කියනවා පක්ෂවලපාදාන ස්කන්ධය කියලා. රුප, වේදනා, සංඝා, සංඛාර, වික්ෂ්ණාණ කියන පහට තමයි ලෝකය කියලා කියන්නේ. මේ පහෙන් අමතරව ලෝකයක් තියෙනවාද කියලා බලන්න. ලෝකයට අයිති කිසීම දෙයක් තියෙනවාද ඔය පහට අහු නොවෙන? තමන් දන්න ලෝකය කියන්නේ එක්කේ රුපයක්, නැත්තම් වේදනාවක්, නැත්තම් සංඝාවක්, නැත්තම් සංඛාරයක්, නැත්තම් වික්ෂ්ණාණයක්. තියෙන දෙය කියන්නේ රුපයක්. එතකොට රුප ස්කන්ධයට අහුවෙලා. විදින දෙය කිවිවොත් වේදනා ස්කන්ධයට අහුවෙලා. දන්න දෙය කිවිවොත් සංඝා ස්කන්ධයට අහුවෙලා. හිතන දෙය සංඛාර ස්කන්ධයට අහුවෙලා. වේතනා වික. දැනුවත් වෙලා තියෙන දෙය වික්ෂ්ණාණ ස්කන්ධයට අහුවෙලා. මොනවා හරි දන්නවා තම වික්ෂ්ණාණයෙන් නේ දැනුවත් වෙලා තියන්නේ. දන් ඔය පහ තමයි ලෝකය කියලා කියන්නේ. සමඟු හිතාගෙන ඉන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වෙන ලෝකයක් ගැන කියලා. අපේ ලෝකය වෙන එකක් කියලා. එහෙම හිතන එක මූලාවක්. දහම නොදන්නාකම. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපි දන්නා, අපි ඉන්න, අපි විඛ්චාස කරන ලෝකය ගැනමයි.

දන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඔය ලෝකයා ඉන්න තත්ත්වය. ඒ වික හොඳට විස්තර කරගෙන යනවා ඒවායේ ඇත්ත ඇතිහැටි දකින තාක්කල්. ඇත්ත ඇතිහැටි දැක්කොත් ඕවායේ සමුද්‍ය දකිනවා - මේවා හටගන්නේ කොහොමද කියලා. සමුද්‍ය දැක්කොත් තිරෝධය පෙනෙනවා. මේ සමුද්‍ය තියෙනකම් නේ ඔය වික තියෙන්නේ. සමුද්‍ය නැතිවුණ ද්‍රව්‍ය තිරෝධය - ඔය පහට උපදින්න

බැහැ. ඒකට කියනවා ලෝක නිරෝධය කියලා. ලෝකයයි, සමුදයයි, නිරෝධයයි.

එහෙතුම් ඒ සඳහා මාරුගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඔය හතර දුනගත්තොත් සම්මාදීවිධිය ඇතිවෙනවා. එහෙතුම් දුනට අපි දත්ත වික ඔක්කොම අයිති වෙන්නේ ලෝකයට. ලෝකය කියන්නේ දුකය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙතුම් අපි දත්ත වික දුක. අපි සැප කියලා හිතන් ඉන්න එක වෙනම කතාවක්. අපි මේ ලෝකය ගැන මොනවා හරි දත්තවා නම් ඒ තමයි දුක. අපි ඒවා හාරඅරන් ඉන්නේ. ඒවා අපි උපාදාන කරලා ඉවරයි. අපට කිසිම රුපයක් ගැන දුනගත්ත බැහැ උපාදාන තොකර, ඒවා පිළිගත්තේ නැතුව, ඒවා හාරගත්තේ නැතුව. අපි දත්ත ඉන්න මට්ටමේ ඇත්ත ඇතිහැටි දැකින්න තමයි මුළු ධර්මයම, මුළු තිපිටකයම තියෙන්නේ. ඒ ඇයි? අපි ඇත්ත දුකලා නැති හින්දා. අපි රුප, වේදනා, සංඛා, සංඛාර, විද්‍යාභාණයේ ඇත්ත දුකලා නැහැ. යථාභ්‍යතං සම්ප්‍රදාය පස්සතො කියන මට්ටමට දුකලා නැහැ. ඇත්ත ඇතිහැටි සම්ස්ක්ප්‍රයාවෙන් ඒ විදියට දුකලා නැහැ. එක දැකින්න උද්විවෙන්නමයි මේ දහම තියෙන්නේ.

ඒ දහම කියලා දෙන්න තමයි බුදුකෙනෙක් පහළවෙන්නේ. ඇත්ත ඇතිහැටි නො දත්තකමින් අපි දුකට අහුවෙලා. මේ ගැන බුදුරජාණන් වහන්සේ සර්වයූතා යානයෙන් අවබෝධ කරනවා. අවබෝධ කරලා මේ සසරේ යන සත්වයා ගැන අනුකම්පාවෙන් දහම දේශනා කරනවා. මේ අදහස් වික ගැන දත්ත අපි විකක් විමසමු.

දත්ත බුදුරජාණන් වහන්සේ රුපය ගැන පුගක් දේශනා කරලා තියෙනවා. සතරමහා බාතු වශයෙන්, එකොලොස් ආකාරයෙන්, රුපය හටගත්තේ අවිදායා, කරම, තණ්හා, ආහාර වලින් කියලා තියෙනවා. රුප සංඛාතයි, හේතුප්‍රතියෙන් හටගත්තේ, පටිච්ච සම්ප්‍රදනයි, අසැට අරමුණු වෙන රුපය හැරෙන්න ඉතුරු වික අනිදස්සනයි කියනවා. අප්කිත්ත ආයතන - ඇහැ, කන, නාසය, දිව, කය කවදාවත් දැකින්නත් බැහැ, දුකලාත් නැහැ, අනාගතයේ දැකින්නත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපට මේ ඇත්ත පෙනෙන්නේ නැහැ. අපි අනිත් පැත්තටයි හිතාගෙන ඉන්නේ. අපි ඇහැ, කන, නාසය, දිව, කය දුකලා තියෙනවා කියලයි හිතාගෙන ඉන්නේ. ඒ ලෝකයා හිතන විදිය. නමුත් බුදුකෙනෙක් පෙන්නන්නේ

ඇත්ත ඇතිහැරී. එතකොට ඇත්ත දිකින්න අපේ ප්‍රයාව මදි. ඒ ප්‍රයාව හඳාගන්න තමයි දහම තියෙන්නේ.

ඊළගට බුදුරජාණන් වහන්සේ පෙන්නතවා රහතන් වහන්සේ ආයතන හය පරිහරණය කිරීමේ දී වෙන්නේ මොකක්ද කියලා. දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම - ඔය කරුණු හතර විතරයි. දිවිය, සුත, මුත, විශ්වැකුත⁵. එතකොට ඇත්තටම අත්දිකින්න ප්‍රාථමික ඔව්වරයි. අපි මේ වෙනකම් අත්දැකලා තියෙනවා නම් අත්දැකලා තියෙන්නේ ඔව්වරයි - දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම. ඔය රික තමයි ඇත්ත ඇතිහැරී. ඔය රික ආපුව තෙවෙයි. ආපුව නිසා දැන් එකතු කරනවා. පෙර ඇසුර උදව් වෙනවා දැන් අප්‍රාතේන් තව විකක් හදලා එකතු කරන්න. අපි දැන් ඉන්න මට්ටමේ ආපුව ගොඩක් තියෙනවා - කාමාපුව, හවාපුව, දිවියාපුව, අව්‍යේපාපුව. මේවා උදව්වෙනවා අප්‍රාතේන් තැවත තැවත පක්ෂ්වලපාදාන ස්කන්ධම හදන්න.

දැන් පක්ෂ්වලපාදාන ස්කන්ධ කියන්නේ ඇත්ත ඇතිහැරී ද, අපි හදන දෙයක් ද? අපි හදන දෙයක්. දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම විතරයි ඇත්ත ඇතිහැරී. දැකීමට අමතරව රුපයක් තියෙනවා කිවිවෝත් ඒක අත්දැකපු එකක් තෙවෙයි, අපි හදපු එකක්. ඔක හොඳට තේරුමිගන්න ඕනෑම. දැන් දැකීමේ සිද්ධිය වෙන්න, දැකින්න නම් ඇහැයි රුපයයි තියෙන්න ඕනෑම. ඇහැ අභ්‍යන්තරයි, රුපය බාහිරයි. ඇහැයි රුපයයි තිබුණෙන් තමයි දැකීම වෙන්නේ. කවුද ඕක කිවිවේ? තමන් අත්දැකකා ද, කවුරුහරි කිවිවා ද? අත්දිකින්න ප්‍රාථමික දැකීම විතරයි. දැකීම තමයි ඇත්ත ඇතිහැරී. ඒ ව්‍යුණාට අපට දැකීම නිසා ඇහැකුයි රුපයකුයි තියෙනවා. අපි අහලා තියෙනවා ඇහැයි රුපය තැතැව දැකින්න බැහැ කියලා. දැන් එතකොට අපේ මට්ටමට ඇහැක් තියෙනවා. ඇහැටයි, ඇහෙන් දැකින එකටයි අපි රුපය කියලා කියනවා. ඔය දෙක දානව රුප ස්කන්ධයට.

දැන් රුප ස්කන්ධයේ ඇත්ත දිකින්න බුදුරජාණන් වහන්සේ වැඩ පිළිවෙළක් දෙනවා. එක එක විදියට ඇහැ ගැන, රුප ගැන බලන්න කියනවා ඒවායේ ඇත්ත ඇතිහැරී අපි තොදන්න නිසා. අනිත් පැත්තට කියනවා ඕවා හාරගත්තා නම් ඔය දුක හාරගත්තා කියලා. ඇත්ත ඇතිහැරී දැක්ක ද්වසට රුපයයි, රුප සමුද්‍යයයි පෙනෙයි. තැත්තම් ලෝකයයි, ලෝක සමුද්‍යයයි. ඒ එක්කම නිරෝධ පැත්තත් පෙනෙයි. එදාට සම්මාදිවිය ඇතිවෙයි.

⁵ බාහිය සූත්‍රය - බුද්ධකතිකාය, උදානපාලි, බොධිවරය

දැන් ඇහැ කියන එක අපිට තියෙනවා. තමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇහැ කියන එක අනිදස්සනයි කියලා. ඒ කියන්නේ කවදාවත් දකින්න බැහැ. අතිතයේ දක්ලාත් නැහැ, මේ මොහොතේ දකින්නත් බැහැ, අනාගතයේ දකින්නෙන් නැහැ. එහෙනම් අපි ජීවිතයට ඇහැ දක්ලා නැහැ. කවදාවත් අත්දක්ලා නැති ධර්මතාවයක් ඇහැ කියන එක. හැබැයි අපි විශ්වාස කරනවා ඇහැක් තියෙනවා කියලා. ඇහැ කියන කොටම අපිට රුප සටහනක් සිහිවෙලා ඉවරයි.

දැන් නුවණින් භායන්න කොහොමද ඇහැ තියෙනවා කියලා දැනගත්තේ? දැකීම නිසා ඇහැ තියෙනවා කියලා අපි භාරංගරන් තියෙනවා. එහෙනම් දැකීමට අමතරව අපි ඇහැක් පනවලා තියෙනවා. දැකීමට අමතරව අපි රුපයක් පනවලා තියෙනවා. දැකීමේ සිද්ධියේ ඇහැකුයි රුපයකුයි නැහැ. අත්දකින්නේ දැකීම විතරයි. දැකීමට වැයවෙන හිතට දක්කා කියලා දැනගත්තාවා හැරෙන්න වෙන වැඩක් බැහැ. දැකීම සඳහා හිතක් ඉපදුනා නම්, ඒ හිතට පුළුවන් දක්කා කියලා දැනගත්ත විතරයි. ඒ හිතට බැහැ ඇහැකුයි රුපයකුයි තිබූණා කියලා කියන්න. ඒ හිත දන්නේ දක්කා කියලා විතරයි.

තව විදියකට ගත්තොත් - අහන්න හිතක් හැදෙනවා නේ. අපි කියනවා කනයි, ගබඳයයි හිත්දා තමයි ඇහුනේ කියලා. දැන් අහන එක තමයි හිත අත්දකින්නේ. හිතට කන පෙනෙන්නේ නැහැ, ගබඳය ඇහෙනවා විතරයි. කන නිසා උපදින හිතට ගබඳය ඇහෙන එක විතරයි කරන්න පුළුවන්. ඒ හිතට රුප දකින්න බැහැ. කන කියන්නේ රුපයක් නේ. එහෙනම් ඒ ගබඳය අහන හිතට කනක් දකින්න හැකියාවක් නැහැ. ඒ හිත ඉපදුනේ ඇසීම සඳහා විතරයි. ඇසීමේ හිතෙන් කන ගැන දැනගත්ත බැහැ. ඇසීමේ හිතෙන් ගබඳය ගැන දැනගත්තාව් බැහැ. ඇසීම සඳහායි හිත පහළ වුණේ. එහෙනම් ඇත්ත ඇතිහැටි ඇසීම විතරයි. රෝ අමතරව අපි කනයි, ගබඳයකුයි එකතුකරලා තියෙනවා.

දැන් ඒවා කවද දුම්මේ, කොහොන්ද ගෙනත් දුන්නේ කියලා භායන්න ඕනෑම්. ඒක භායන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ මුළු ධර්මයම දේශනා කරන්නේ. අපි කන ගැන හිතන රිකේ ඉදන් ඇත්ත ඇතිහැටි වෙනකම් සියල්ලම දේශනා කරනවා. අපි හිතන රිකත් දේශනා කරනවා. ඔය කන හැදිලා තියෙන්නේ ආහාරයෙන්, ලේ මස් නහර වලින් කියලා අපි හිතන එකේ ඉදන් ඇත්ත ඇතිහැටි

වෙනකම්ම දේශනා කරනවා. ඇත්ත ඇතිහැටි පැක්තට යනකොට අපට තේරෙන්නේ නැහැ. මය කන කවදාවත් දුකලා නැහැ, දකින්නත් බැහැ, අනාගතයේ දකින්නෙත් නැහැ, අනිදස්සනයි කියන කොට ඒවා අපට තේරෙන්නේ නැහැ. සම්සක්පූජාව එනකොට අප දත්ත ටිකෙන් එහාට යන්න වෙනවා. අවිද්‍යා, කර්ම, ත්‍යෝග, ආහාරයෙන් කන හැදිලා කියලා තියෙනවා. අවිද්‍යාව තියෙනකම් තමයි අපි දත්ත කන භාරගන්නේ.

අප හරි ආසාවෙන් කනක් හදලා භාරගත්තේ, ඒක දුකක් කියලා අපට පෙනෙන්නේ නැහැ. පළගැටියා දුල්ල භාරගන්නවා වගේ. ඒකේ තියම ස්වභාවය දුක කියලා දත්තේ නැහැ. ඒක පෙන්නලා දෙන්නේ බුදු කෙනෙක්. ලෝකයාට ඔය ඇත්ත පෙනෙන්නේ නැහැ. ඒකයි ධර්මයක් පෙන්නලා දෙන්න බුදු කෙනෙක් ඕනෑ වෙන්නේ. මේ පෙර තොඟැසු විරැ ධර්මතාවයක් කියලා දන් තේරෙනවා ද? අපි අත්දින දෙයට අමතරව - දුකීමට, ඇසීමට, දුනැනීමට අමතරව ඩුගක් දේවල් අපි එකතු කරනවා. ඒ එකතු කරන ඒවාට කියනවා ලෝකය කියලා. මය සකස් කරපු ලෝකය කෙටියෙන් ජාති තුනකට බෙදන්න පුළුවන් රුප, විත්ත, වෙතසික කියලා. මේ තුනම ඇසීමට, දුකීමට, දුනැනීමට අමතරව පනවපු ඒවා.

තේරුමිගන්න ඇසීමේ කියාවේ කනක් නැහැ. අත්දින්නේ ඇහෙන බව විතරයි. දුකීමේදී ඇත්තටම අත්දින්නේ දුකින බව. පෙනීමේ සිද්ධිය. ඇහැක් අත්දින්නේ නැහැ. දුකින කොට ඇහැ පෙනෙන්නේ නැහැ. කන, නාසය පෙනෙන්නේ නැහැ. දුකීමට අමතරව දුනගත්ත ටික පක්ෂ්වලපාදාන ස්කන්ධ. නැත්තම් පක්ෂ්වස්කන කිවිවත් ඒකමයි. දුකීමේදී රුප, වේදනා, සංයු, සංබාර, වියුණුණ නැහැ. දුකීමේ තියෙන්නේ දුකීම විතරයි. වෙන මොක්ත් නැහැ.

ඇසීමේ කෘත්‍යයේ දී රුප නැහැ. ඇසීමේ තියෙන්නේ ඇසීම විතරයි. නමුත් අවිද්‍යාවෙන් ඉන්න අපට කනකුයි, ගබ්දයකුයි දෙපැත්තක් තියෙනවා. නමුත් ඇත්ත ඇතිහැටි දුක්කොට් - සම්මාජ්‍ය පස්සනා - යථාභ්‍ය ස්වභාවය - ඇසීමේ තියෙන්නේ ඇසීම විතරයි. අපි එකතු කරපු විකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක කියලා. සංඛ්‍යාත්තෙන පක්ෂ්වලපාදානකින්යා දුකීමා. එහෙනම් ඇසීමට, දුකීමට, දුනැනීමට, දුනැනීමට අමතරව අපි දුක සකස් කරනවා. පක්ෂ්වලපාදාන ස්කන්ධය සකස් කරනවා. ඒ තිසා ලෝකයා දුකො අකුණුණු.

දැනගත්ත වික ආස්වාදයෙන් ගත්ත නිසා දුක කියලා වත් දත්තේ තැහැ. අර පළගැටීයා ආස්වාදයෙන් දුල්ලට පතිතවා වගේ.

අපින් ධර්මය කියලා ගොඩාක් ඉගෙනගෙන ඒ වික ගුහණය කරගෙන, උපාදානය කරගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ මොකටද කියන එක දත්තේ තැහැ. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ අපි ඉන්ත මට්ටමේ ඉදලා දිටියේ දිටියමත්තං, සූත්‍ර සූත්‍රමත්තං, මුත්‍ර මුත්තමත්තං, විශ්වැකුතේ විශ්වැකුතමත්තං. වෙන්න. බාහියට දේශනා කළේ ඒක. දැන් තේරුමිගන්ත අපි ඉන්ත තත්ත්වයෙයි, රහතන් වහන්සේගේ තත්ත්වයෙයි වෙනස. මේ දහම තේරුමිගැනීම තමයි ලෝකයයි, ලෝක සමුද්‍යයයි, ලෝක නිරෝධයයි කිවිවත්, දුකයි, දුකු සමුද්‍යයයි, දුකු නිරෝධයයි කිවිවත්, පක්ෂවලපාදාන ස්කන්ධයයි, ඒකේ සමුද්‍යයයි, නිරෝධයයි කිවිවත්, පවත්‍යා-නිරෝධා කිවිවත් තියෙන්නේ. ඕක අවබෝධ කරගත්තොත් එයාට සම්මාදිවිධිය ඇතිවූණා කියනවා.

දැන් තැවත කවිවානගෙත්ත සූත්‍රයට ආවොත් - ලෝක සමුද්‍ය කියන්නේ පක්ෂවලපාදාන ස්කන්ධයෙයි සමුද්‍යට. පක්ෂවලපාදාන ස්කන්ධය හටගන්ත හැරී ඇත්ත ඇතිහැරී සමාක්ප්‍රයාවෙන් දක්කොත් - අපිට ඕනෑ හැරීයට තෙවෙයි - ලොකසමුද්‍යයා යථාභ්‍යතං සම්මැපක්ෂය පස්සතො - 'සියල්ල තැත' කියන දාශ්චිරය තැතිවෙනවා. සබඳං නත්තී කියන දාශ්චිරය තිබුණා නම් ඒක තැතිවෙනවා.

දැන් අපි පක්ෂවලපාදාන ස්කන්ධය හටගන්ත හැරී දක්කා. දැකීමේ සිද්ධියේ ඇත්ත නොදන්නාකමට අපි පක්ෂව ස්කන්ධයක් හැඳුවා. ඇසීමේ, දැකීමේ, දනගැනීමේ සිද්ධියේ ඇත්ත නොදන්නාකමට පක්ෂව ස්කන්ධයක් හැඳුවා. පක්ෂව ස්කන්ධය කියන්නේ රුප, වේදනා, සංයු, සංඛාර, විශ්වැකුණ. ඇසීමේ සිද්ධියේ ඇත්ත ඇතිහැරී නොදන්නා කෙනාට ජාති පහක් තියෙනවා. ඇසීමේ කියන්නේ රුප, වේදනා, සංයු, සංඛාර, විශ්වැකුණ තෙවෙයි. තමුත් ඇහෙන හින්දා අපි ඔය පහම හදාගෙන තියෙනවා. දැන් අපට තුවනක් තියෙන්න ඕනෑ ඔය පහ අවිද්‍යාවෙන් හැඳුවේ කියලා. අපේ මෝඩකම නිසා, ඇසීමේ ඇත්ත නොදන්නාකමට, ඇසීම පිළිබඳව යථාභ්‍ය යානය තැතිකමට හදුපු පහක් කියලා අපට තේරෙන්න ඕනෑ. ඕක නිකම් අර වතුරට එබෙන බල්ලා මෝඩකමට වතුරේ බල්ලේක් හැඳුවා වගේ නේද?

ඒහෙනම් දැන් සමුදය දැකිනවා. ඇත්ත තොදන්නාකමට තේද, මුලාව හින්දා තේද ඔය පහ හැඳුවේ. දැන් රුප හටගන්න තාක් කල් පක්ෂ්වල්පාදාන ස්කන්ධය තැහැ කිවිවොත්, කෙටියෙන් රුප තැහැ කිවිවොත් එක දෘශ්මියක් තේද? දැන් හටගන්න හැටි පෙනෙනවා. ඇහෙන කොට, දැකින කොට ජාති පහක් හටගන්න කොට තැහැ කියන්නේ කොහොමද? එතකොට සමුදය සම්පූජ්‍යාවෙන් දැකිනකොට තැහැ කියන්න බැහැ. එහෙනම් ලෝකය තැහැ, තැහැ කිය කියා ඉදලා දහම අවබෝධ වෙන්නේ තැහැ. 'මම' තැහැ, තැහැ කිය කියා ඉදලා දහම අවබෝධ වෙන්නෙන් තැහැ. රුප තියෙනවා හැබැයි 'මගේ' නෙවෙයි කිය කියා ඉදලා දහම අවබෝධ වෙන්නෙන් තැහැ. ගෙවල්, දරුවෝ, ගිරය තියෙනවා 'මගේ' නෙවෙයි කියලා දෘශ්මිගත වෙලා කිවිවාට දහම අවබෝධ වෙන්නේ තැහැ. සක්කායදීවියට අඩුවෙයි කියලා බයෙන් බොරුවට මගේ නෙවෙයි කියනවා. ඉතින් මෙත්තු භාවනාව කරන්න ගිහින් 'මම' කියන්න හොඳ තැහැ කියනවා. මේ දෘශ්මිගත වීමක් කියලා හොඳට තුවණින් දැකින්න. නත්තී දෘශ්මිය. තියෙන දෙය 'තැහැ' කියලා දෘශ්මිගත වෙනවා. මම තැහැ කියලා, මගේ නෙවෙයි කියලා, මගේ ආත්මය නෙවෙයි කියලා දෘශ්මිගත වෙනවා. ඒ ඇත්ත දැකීම නෙවෙයි. හිත රවවිටා ගැනීම. ස්වයං මෝහනය.

සම්පූජ්‍යාව තියෙන කෙනාට ඔය ප්‍රශ්න එන්නේ තැහැ. සමුදය තියෙන තාක්කල් තැහැ කියන්න බැහැ. හටගන්නවා පෙනෙන කොට තැහැ කියන්න බැහැ. හැබැයි තුවණ තියෙන කෙනා සමුදය දැකළා නිකම් ඉන්නේ තැහැ. සමුදය දැකින කෙනාට පෙනෙනවා නිරෝධය. අවිද්‍යාව තියෙනකම නිසානේ ඕචා හටගන්නේ කියලා පෙනෙනවා. අවිද්‍යාව තැතිවුණ ද්වසට - රහතන් වහන්සේට මතක් වෙනවා - දැකීම, ඇසීම, දැනැගැනීම තියෙනවා, නමුත් පක්ෂ්වල්පාදාන ස්කන්ධ හටගන්නේ තැහැ. ඒවා අමේ අවිද්‍යාවෙන්, මුලාවෙන් හදන ඒවා කියලා පෙනෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අවිද්‍යා, කරම, තණ්හා, ආහාර කියපු රික මතක් වෙනවා. අපි මේවායේ ඉන්න නිසා තේ පක්ෂ්වල්පාදාන ස්කන්ධ හදන්නේ. අවිද්‍යාව තැතිවුණා නම් පක්ෂ්වල්පාදාන ස්කන්ධ හදන්නේ තැහැ. එතකොට නිරෝධය පෙනෙනවා. තවම අවිද්‍යාව තැතිකරලා නෙවෙයි, හැබැයි තුවණක් එනවා අවිද්‍යාව තැතිවුණා නම් පක්ෂ්වල්පාදාන ස්කන්ධ සකස්වෙන්න, උපදින්න විදියක් තැහැ කියලා. අවිද්‍යාව තියෙනකම් උපද්දනවා. යම් ද්වසක අවිද්‍යාව දුරු වුණෙන්? ඇසීම ඇසීමක් විතරක් වුණෙන් පක්ෂ්වල්පාදාන ස්කන්ධ හදන්නේ තැහැ. දැකීම

දැකීමක් පමණක් වුණෙන්, අවිද්‍යාව යෙදුනේ තැත්තම්, පස්ක්වලපාදාන ස්කන් හඳුන්නේ නැහැ.

අවිද්‍යාව නැතිවුණ ද්‍රව්‍යට පස්ක්වලපාදාන ස්කන් හඳුන්නේ නැහැ, හැබැයි හඳුන අය ගැන බලන්න පුළුවන්. බල්ලා මෝඩ්කමට වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හදාගෙන තියෙනවා, ඒ සිද්ධිය ගැන, බල්ලා මෝඩ්කමට හදාගත්තු රුපය ගැන අපට කතාකරන්න පුළුවන්. ඒ විදියට ඒ දෘශ්‍රියේ ඉන්න අය ගැන, ලෝකයා ගැන තුවණක් තියෙන අයට කතාකරන්න පුළුවන්. ලෝකයාගේ මානසිකත්වයෙන් කතාකරන්න වෙනවා. හැබැයි තුවණක් තියෙනවා ඔය අවිද්‍යාවෙන් හදුපු දේවල් කියලා. ඔය අවිද්‍යාව මතම හදුපු ලෝකයක් නේ කියලා ඇත්ත දකින කෙනාට තුවණ පිහිටෙනවා. අවිද්‍යාව නැතිවුණ ද්‍රව්‍යට ඔය ලෝකය උපදින්නේ නැහැ. එතකොට තුවණක් එනවා අවිද්‍යාව නැතිවුණ ද්‍රව්‍යට පස්ක්වස්කන්ද උපදින්නේ නැහැ කියලා. එතකොට නිරෝධය පෙනෙනවා.

නිරෝධය දකින කෙනා සඩ්බං අත්රී'ති කියලා දෘශ්‍රියක් තිබුණා නම් සා න භෞති - ඒකට වැටෙන්නේ නැහැ. දුන් මේ දකින්නේ පරිවිච සමුප්පාදයමයි. හටගන්න සහ නිරෝධ වෙන හැටියි. පවිචයා-නිරෝධා. එතේ තේ, කවචාන, උභා අන්තේ අනුපගමම මත්සේකින තරාගතො ධම්මං දෙසෙති - එහෙම කියලා තමයි අවිත්තාපවිචයා සඩ්බාරා, අවිත්තානිරෝධා සඩ්බාර නිරෝධා කියන්නේ. අන්ත දැකට තොවැට් මත්සේකින තරාගතො ධම්මං දෙසෙති.

පිළිතුර: මොභාතකට බලන කොට රුපයක් තියෙනවා, අහක බලන කොට ඒක නිරුද්ධ වෙනවා කියලා බැලුවාට ධර්මය අවබෝධ වෙයි ද? දකින ක්ෂණයේ රුපයක්, ඇහැක් තියෙනවා කියන්නේ පස්ක්වලපාදාන ස්කන්යය හටගෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සමුද්‍යයයි එලයයි තුවණින් දකින්න කියලා. ඇතිවෙනවා නැතිවෙනවා කියලා නෙවෙයි බලන්න කියන්නේ. සමුද්‍ය හින්දය හටගන්නේ, සමුද්‍ය නැත්තම් උපදින්නේ නැහැ කියලා. ඒ තමයි සම්මාදිවිධිය. හටගත්ත දෙය නැතිවෙනවා කියන එකයි, උපදින්නේ නැහැ කියන එකයි ලොකු වෙනසක් තියෙනවා. යෙ ධම්මා හෙතුප්පහවා තෙසං හෙතුම තරාගතො ආහ - හේතුන් නිසා හටගත්ත දේවල් වල හේතු වික බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. තෙසක්ව යො නිරෝධා - නිරෝධය කියන්නේ නැතිවෙලා යන එකක් තොවෙයි. ක්ෂණයකට ඇතිවෙලා නැතිවෙන එකක් තොවෙයි.

නිරෝධය කියන්නේ උපදින්නේ තැකි එක. එවංවාදී මහා සමණා - එහෙමයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ.

දැන් වෙනස පෙනෙනවා ද? එහෙනම ඇතිවෙලා තැකිවෙනවා කියලා අනිත්‍ය බල බලා ඉදලා හරියන්නේ නැහැ. පටිච්ච සමූප්පන්න බව දකින්න ඕනෑ. මේ හේතුන් නිසා හටගන්නේ කියලා සමුදය දකින්න. රේලගට නිරෝධය - සමුදය තැක්නම් එලය හටගන්නේ නැහැ, උපදින්නේ නැහැ කියලා දකින්න. එදාට කියන්න පුළුවන් තැවත උපතක් නැහැ උපතක් නැහැ කියලා. පටිච්ච සමූප්පන්න බව අවබෝධ වුණ ද්වසට, අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු වුණ ද්වසට, තැවත උපතක් නැති ද්වසක් එයි. අවිත්තායක්වෙව අසෙසවිරාගනිරොධා - අවිද්‍යාව නිසා මෙහෙම හටගන්න තමුත්, අවිද්‍යාව ගේෂයක් තැකුව නිර්දේශ වුණෙන් එදාට සංඛාර උපදින්නේ නැහැ. සංඛාර හද හදා තැකි කරනවා නෙවෙයි. උපදින්නේම නැහැ.

මෙතන පස්ස්වලපාදාන ස්කන්ධයම සංඛාර ගනයට වැශෙන්නේ කියලා තේරුම් ගන්න. හේතුප්‍රත්‍යායන් හටගන්න එල. සංඛාර විතරක් නෙවෙයි, රුප, වේදනා, සංයු, සංඛාර, වික්‍රේද්‍යාණ පහම සංඛාර (හේතු ප්‍රත්‍යායන් හටගත්) ගොඩක් - අවිත්තාපච්චාවය සඩ්බාරා. එතකොට මුළු පටිච්ච සමූප්පාදයම අවිද්‍යාව නිසා හදන දෙයක්. පටිච්ච සමූප්පාදයේ මොනවාද තියෙන්නේ? වික්‍රේද්‍යාණය තියෙනවා, නාමරුපය තියෙනවා, සලායතනය තියෙනවා. සලායතනයත් හදලා තියෙන්නේ අවිද්‍යාවෙන්. ඇහැ, කන, නාසය, දිව, ගරීරය, මනසත් දැන් අවිද්‍යාවෙන් නේද හදලා තියෙන්නේ? පටිච්ච සමූප්පාදයේ අංග වික ඔක්කොම අවිද්‍යාවෙන් හදලා තියෙන්නේ. නාමරුපයත් අවිද්‍යාවෙන්. එස්සයත් අවිද්‍යාවෙන්. එස්සය තියෙන්න නම් ඇහැත් තියෙන්න ඕනෑ, රුපයත් තියෙන්න ඕනෑ, වික්‍රේද්‍යාණයත් තියෙන්න ඕනෑ. එතකොට ඔය තුනම අවිද්‍යාවෙන් නම් හැඳුවේ? දැකීමේ සිද්ධියේ ඕවා නැහැ ඇසීමේ සිද්ධියේ ඕවා නැහැ නේ.

අසීම අසීම විතරක් වුණෙන්, දැකීම දැකීම විතරක් වුණෙන්, ඇහැ තියෙයි ද, රුප තියෙයි ද, සලායතන තියෙයි ද, අශ්සුත්ත ආයතන තියෙයි ද, බහිදේ ආයතන තියෙයි ද? දැන් ලෝක නිරෝධයක් පෙනෙනවා. ඒ පෙනෙන්නේ අවිද්‍යාව හඳුනගත්තොත් විතරයි. නිකම්ම මේවා නැහැ කියන ද්විධියක් නෙවෙයි. සබ්බඩ නත්තී'ති කියන දෘශ්‍යිය නෙවෙයි දන්. සමුදය තියෙනවා නම් එලය තියෙනවා, සමුදය යෙදුනේ තැත්තම්, අවිද්‍යාව යෙදුනේ තැත්තම්?

නිරෝධය, උපදින්නේ නැහැ. තුපදින ස්වභාවය. නිරෝධය කියන්නේ නැතිවෙලා යන එක නෙවෙයි, උපදින්නේ නැතිකම. දුක නැතිකිරීම නෙවෙයි නිරෝධය කියන්නේ. දුක තුපදින ගතිය. දුක තියෙනවා නම් සමූදය තියෙනවා, සමූදය තියෙනවා නම් දුක තියෙනවා. සමූදය නැතිවුණ දච්චට? දුකු නිරෝධය. උපදින්න හේතු නැහැ. උපදින්නේ නැහැ. හටගන්නේ නැහැ.

පිළිතුර: ඉස්සර කරපු අවිද්‍යාවෙන් දැන් සලායතන හැදෙනවා නෙවෙයි. ඕවා වරද්ද ගත්ත තැන්. දැන් අවිද්‍යාවෙන් දැන් සලායතන. අවිද්‍යාව නිසා නේ මේ පටිවිත සමූජපාදයේ අංග ටික තියෙන්නේ. මේ මොහොත් ඇසීම ඇසීම බව දන්නේ නැති හින්දා නේද කනක් උපද්දන්නේ? මේ මොහොත් දැකීම දැකීම පමණයි කියලා තොදන්නකම, සිහිය තුවණ නැති හින්දා නේද ඇහැක් ගැන කතා කරන්නේ? එතකොට ඕවා අතිත කරමයෙන් ද නැත්තම් මේ මොහොත් කරමයක් ද? මේ මොහොත් කරමයක්. අවිද්‍යාවෙන් හදන පස්ස්වාලපාදාන ස්කන්ධය. ඇසීම කියන එකේ අවිද්‍යාව මත තමයි ඇසීමට අමතරව අනිත් ඔක්කොම ටික පනවන්නේ. ඇසීම කියන සිද්ධියේ කනක රුපයක් නැහැ. එතකොට අවිද්‍යාවෙන් තමයි කන හැදුවේ. හිත දැනගත්තේ ඇසීම විතරයි.

ඉතුරු ටික දුම්මේ තොහෙන් ද? කනක් ගැන අහලා තියෙන හින්දා නේද කනක් දාගත්තේ? පෙර ඇසුරක් හින්දා. කවදාවත් කන ගැන මොකුත්ම අහලා නැත්තම් - නිකමට හිතන්න පොඩි ලමයෙක් ඉන්නවා කන කියන එක ගැන දන්නේ නැහැ. එයා කියයි මොනවාදේ ඇහෙනවා කියලා. එයාට කනක් උපදින්නේ නැහැ. නමුත් ඇසීම අත්දකින්න පුළුවන්. ලමයාට යිය ඇහෙන්නේ කනෙන් කියන මෝඩිකම (ලෝකයාට නම් තුවණ) තවම දාලා නැහැ. පොඩි දරුවා කියලා රහත්වෙලා නෙවෙයි. ඕක වැරදියට ගන්න එපා. පොඩි දරුවාගෙත් අනුසය ධර්ම ටික තියෙනවා. පොඩි ලමයෙක් වෙලා ඉපදුනේ ගිය ජ්විතයේ තේඛාව ඉතුරු කරගත්ත නිසා නේ. සංසාරයේ යන, හැඳුගිලා තියෙන කෙලෙස් ටික තියෙනවා ඒවා විද්‍යමාන තොවුණාට. මේවා තුවණීන් ගන්න ඕනෑම. පොඩි දරුවාගේ මනස පිරිසිදුයි කියලා ගන්න එපා. කනක් උපදින්නේ නැහැ කියලා මම උපමාවක් විතරයි ගත්තේ. ඒ මට්ටමෙන් පස්ස්වාලපාදාන ස්කන්ධ හැදෙනවා. අපේ අවිද්‍යාවෙන් දනුම වැඩිකරගත්ත මට්ටමට පමණ තවම ඇවිල්ලා නැහැ.

පිළිතුර: මිත දැනගත්තේ කොහොමද කියලා මේ හොයන්නේ. කවුරුහරි අපට කියලා දීලා තැත්තම්, පෙර ඇසුරක් තැත්තම් යමක් ගැන දැනගත්ත බැහැ. නමුත් ඇහෙන එක නොවී තියෙන්නේ තැහැ. ඇහෙනවා. හැඳුයි ඇසීම ඇසීම පමණක් වෙන්නේ තැහැ අපි දත්තවා වැඩි හින්දා. දැන් අපි ඇපුනා කියලා තෙවෙයි දත්තේ, එළියේ ශබ්දයක් තියෙනවා, ඒකට අදාළ රුප තියෙනවා කියලා පක්ද්වා පාදාන ස්කන් හද හදා යනවා.

ලෝකය ගැන අවබෝධ කරලා දෙන්න බූදුරජාණන් වහන්සේ මුලින් අපි දත්ත ලෝකය ගැන විස්තර කරනවා. ලෝකයාට අයිති ඇස (අළේකත්ත ආයතන) පුරාණ කරමයක් කියලා දේශනා කරනවා. එකවරම මේවා තැහැ කිවිවොත් එක පැත්තකින් දාෂ්ටිගත වෙනවා. 'තැත' කියන දාෂ්ටියට පතිනවා. අනිත් පැත්තෙන් ඒ කියන දෙය පිළිගත්තේ තැහැ. මේ තියෙන ඒවා තැහැ කියන්නේ කොහොමද කියලා අපි අහනවා. මේ අල්ලන්න පුළුවන් දෙය තැහැ කියන්නේ කොහොමද කියලා අපි අහනවා. මේ අල්ලන්න පුළුවන් දෙය තැහැ කියන්නේ පෙනෙන්නේ.

බාහිරයේ කිසීම දෙයක් තැහැ, මේ ඔක්කොම හිතෙන්මයි හදන්නේ කියන එකට කියනවා වික්දාණ වාදය කියලා. ඒ මතයේ තමයි පුරා දෙනෙක් ඉන්නේ. ඒ නිසා තමයි මම මේ සුතුය ගත්තේ. හිතෙන් හදපු ඇහැ, කන තැහැ කිවිවත් වික්දාණ වාදය. වික්දාණ වාදය තුළත් ඇත්-තැත දාෂ්ටි දෙකට වැවෙන්න පුළුවන්. සඩබං අත්ලී'ති සඩබං නත්ලී'ති කිවිවත් ලෝකයට අභුවෙලා. හිතෙන් හදපු එක තියෙනවා කිවිවත් දාෂ්ටියක්, හිතෙන් හදපු එක තැහැ කිවිවත් දාෂ්ටියක්, ඒක වික්දාණ වාදය. බාහිරයේ තියෙන දෙය තියෙනවා කිවිවත් දාෂ්ටියක්, බාහිරයේ තියෙන දෙය තැහැ කිවිවත් දාෂ්ටියක්, ඒක හෝතික වාදය. මේ තමයි ලෝකයා ඉන්න ඇත්-තැත දාෂ්ටි දෙක. එමත තේ, උහො අන්තේ අනුපගමම ම්‍යෙකින තරාගතො ධම්මං දෙසෙනි - ඔය අන්ත දෙකට නො පැමිණ තරාගතයන් වහන්සේ මැදින් ධර්මය දේශනා කරනවා.

බලන්න කොවිචර වටින දේශනාවක්ද මේ කවිචානගොත්ත සුතුය. මුළු ධර්මය ඔතන තියෙනවා. මේ දේශනා කරන්නේ පටිච්ච සමුප්පාදය. කෙනෙක් පටිච්ච සමුප්පාදය දැක්කා තම ධර්මය දැක්කා වෙනවා. පටිච්ච සමුප්පාදයේ සමුදය - 'පවිච්ච' පැත්ත අවිදාවෙන් නමුත් 'නිරෝධා' පැත්තේ අවිදාව ඉතුරු තැතුව නිරෝධ වුණෙන්

අර ඔක්කොම නිරෝධයි. උපදින්නේ තැහැ. නිරෝධයි කියන්නේ තියෙන එක තැතිවෙනවා නෙවෙයි. උපදින්න හේතු රික තැතිවෙනවා. ඒකයි පව්චයා-නිරෝධා කියන දෙකෙන් විතරමය මේ ධර්මතාවය පැහැදිලි කරන්න පූජාවන්. සමුද්‍යයයි-නිරෝධයයි කියන දෙකෙන්. වෙන මොකෙන් කියන්න ගියත් එක්කො ඇත, එක්කො තැත යන දාෂ්ටීයට වැටෙනවා. කව්චානගොත්ත සූත්‍රය හරි වැදගත් කියන්නේ මේ පිළිබඳව හොඳට පෙන්නන නිසා.

හේතු නිසාමයි එලයක් තියෙන්නේ. අපේ ඒ හැම එලයේම අවිද්‍යාව හේතු වෙලා. අපිට හම්බවෙන හැම එලයේම - රුප, වේදනා, සංඛ්‍යා, සංඛාර, වික්‍රේද්‍යාණ වෙන්න පූජාවන් - මේ පහ නේ සියල්ල - ඔය පහේම අවිද්‍යාව ප්‍රත්‍යා වෙලා. ඇය ඒ? දිවයි දිවයිමත්තං, සුතෙක සුතෙමත්තං, මුතෙක මුතෙමත්තං, වික්‍රේද්‍යාතමත්තං කියන එක අපි දීන්නේ තැහැ. එතන සිහිය තුවන පිහිටලා තැහැ.

එතනින් තැවතුනොත් එහෙම ලේකය හදන්නේ තැහැ, පක්ෂවලපාදාන ස්කන්ධ හදන්නේ තැහැ, පක්ෂවස්කන්ධ හදන්නේ තැහැ. භැඳුවේ තැත්තම්, ඉපදුනේ තැත්තම් එකට කියනවා නිවන කියලා. නිරෝධය කියලා.

දීන් මතක තියාගන්න මේ කියන්නේ පූර්ව ප්‍රතිපදාව එපා කියන එක නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඔතෙන්ට එන්න අනුකුමයෙන් යන්න ප්‍රතිපදාවක් පෙන්නලා තියෙනවා. එකපාරටම ඔය ඇත්ත දැකින්න අපට බැහැ. එහෙනම් ඉස්සේල්ලා මනස නිවරණ වලින් යටපත් කරගන්න. නිවරණ වලින් යටපත් කරගන්න ඕනෑම අපි ලේකයට අයිති දේවල් උදව් කරගෙනමයි. 'මම නිදුක් වෙම්මා' කියලාමයි තරහා අඩුකරගන්න වෙන්නේ. අපි මේ ඉන්න තත්ත්වයෙන් පටන්ගන්න ඕනෑම. එක පාරටම 'මම තැහැ' කියලා දාෂ්ටීගත වෙලා මේක කරන්න බැහැ. තමන් ඉන්න මට්ටමේ ඉදන් යන්න වෙනවා. මගේ ගරීරය හැදිලා තියෙන්නේ කෙසේ, ලොම්, නිය, දත් වලින් කියලා බලන්න වෙනවා. මොකද අපි ගරීරයේ බැසැගෙන ඉන්නේ. එකපාරට මේ ගරීරයක් තැහැ කිවිවාට අපට එහෙම දැකින්න ගක්තියක් තැහැ. එතෙන්ට එන්න අනුකුමික ප්‍රතිපදාවක් තියෙනවා. කායානුපස්සනාව වඩන්න තියෙනවා රුපය ඉක්මවා යනකම්. රුපය පිරිසිද දැකිනකම්. අපි රුපය මෝඩිකමට දක්ලා තියෙන්නේ. මුළාවෙන් හදපු රුපයක් අල්ලගෙන අපි ඉන්නේ. එකයි කායානුපස්සනාව දිලා තියෙන්නේ.

කායානුපස්සනාව කරන්න ඕනෑම මේ සම්මාදිවිධීය ඇතුළු. එදාට වැඩෙන්නේ ආර්යය මාරුගය. එතකොට මේ රුපය පැනවිවේ කොහොමද කියලා බලනවා. මම දැන් කිවිවා නේ ඇස් වහගෙන ගිරිරය තියෙන ඉරියවිව මතක් කරන්න කියලා. එතකොට හිතට හැඩියක් පෙනුනා නේද? ගිරිරය තියෙන හැරි පෙනුනා නේද? ඒ පෙනුනේ ඇහැට ද, හිතට ද? හිතට. හිතට පෙනුන එක මොනවායින් හරි හැදිවිව දෙයක් ද, නැත්තම හිතේ ඇතිවෙන සිතුවිලි ස්වභාවයක් විතරද? ධම්ම. අපි මෝඩිකමට හිතුවා නේද මොනවායින් හරි හැදිවිව ගිරිරය තියෙන්නේ මේ වගේ කියලා. දැන් හිතෙන් හදලා දනගත්ත එක් ඇත්ත නො දන්නකමට - වික්ද්‍යාතෙ වික්ද්‍යාතමත්තං කියන එක් ඇත්ත නො දන්නකමට, අපි හොතික ගිරිරයක් හාරගත්තා නේද? එතකොට මෝඩිකමට ඕක හදලා ඉවරයි. කරන්න දෙයක් නැහැ. හැබැයි නීවරණ යටපත් කරගන්න ඒ තියෙන ගිරිරය ගැන බලන්න වෙනවා.

තරහා හිතේ තියාගෙන ඇත්ත බලන්න ගියාට පෙනෙන්නේ නැහැ. ඇත්ත ආවරණය කරනවා. ඒවා නීවරණ ධරුම. එතකොට නීවරණ ධරුම යටපත් කරගන්න අපිට ලේකයට අයිති පූර්ව ප්‍රතිපදාවේ හාවනා වික කරන්න වෙනවා. ඒ නිසා ඒ හාවනා ඒ විදියටම කරන්න. එකක්වත් අඩුකරන්න එපා. මෙමත් වඩින්න, දෙතිස් කුණපය වඩින්න, පිළිකුල, සක්මන - ඔය හාවනා වික අනිවාරයයෙන් කරන්න ඕනෑම. ඒවා කරන්නේ නීවරණ ධරුම යටපත් කරගන්න. විත්ත සමාධිය ඇති කරගන්න. විත්ත සමාධිය ඇති කරගෙන නිකම් ඉන්න බැහැ.

රටපස්සේ වැඩික් තියෙනවා. මේ 'පච්චා-නිරෝධ' ධරුමතාවය හොඳට විමසන්න ඕනෑම. සමුද්‍ය ධරුමයයි, නිරෝධ ධරුමයයි. මේ සමුද්‍ය තියෙනකම් නේ ඕවා හටගන්නේ. මේ සමුද්‍ය තැක්වුණෙන් හටගන්න බැහැ. උපදින්න බැහැ. නිරෝධය.

එතකොට ඕක පක්ද්වලපාදාන ස්කන්ධයටම පෙන්නන්න ඕනෑම. කායානුපස්සනාව තියෙන්නේ රුපයට පමණයි. වේදනාවට, සංඡාවට, සංඛාරයට, වික්ද්‍යාණයටත් ඕක පස්සේ කරන්න තියෙනවා. ඉස්සෙල්ලා දන්නගන්න හැම රුපයකටම කායානුපස්සනාව වඩින්න. 'මය හිතෙන් හදුපු රුපය නේ එමියෙන් තිබුණේ. ඔය මෝඩිකමට නේ' කියලා පෙන්නන්න. හිතේ හදුපු දෙය හිතෙන් හැදුවා කියලා දන්නේ නැතුව එමියේ එකක් අවිද්‍යාවෙන් හාරගත්තා. ඔව්වරයි. අර වතුරට එබෙන බල්ලා වගේ අපේ මෝඩිකමට නේ මේ හිතේ හදුපු එක

ඒලියේ තියෙනවා කියලා හාරගත්තේ. වෙන වචන මොකුත් දාන්නේ නැතුව ඔය වික කරන්න කො. ඕක තමයි කායානුපස්සනාවේ ගැහුර - විද්‍රෝහනය පැත්ත. කායානුපස්සනාවේ ලෝකයට අයිති පැත්ත තමයි මේ කය හැඳිලා තියෙන්නේ මෙහෙමයි, කියලා අපි කය පිළිඳුරගෙන කරන වික. කය හටගත්තේ මෙහෙමයි, ඔය සමුදාය යෙදුනේ නැත්තම් කය උපදීත්ත බැහැ කියලා පෙන්නන එක විද්‍රෝහනය. කය ඉක්මවා යන, රුපය ඉක්මවා යන, ලෝකය ඉක්මවා යන දැක්ම.

අහැ නැතුව දකින්න පුළුවන්, කන නැතුව අහන්න පුළුවන් කියන්නේ ධර්මයේ ගැහුරු තැනක්. රහතන් වහන්සේ දකිනවා, අහනවා, දැනෙනවා, දැනගත්තනවා. හැබැයි සළායතන උපද්දවන්නේ නැහැ. අවිද්‍යාවෙන් උපද්දන පරිව්වසමුප්පාදයේ එකක්වත් උපද්දන්නේ නැහැ. රහතන්වහන්සේට පරිව්වසමුප්පාදයක් නැහැ.

ඉතින් ඔය නුවණ නිකම එන්නේ නැහැ. ඒකයි දහමක් අහලා නුවණින් දැකළාම ගන්න ඕනෑ දැක්මක් කියලා කියන්නේ - සම්මාදිවිධිය කියන එක. ඒ නිසාමයි මේ ගාසනයෙන් තොර මාරුගල්ල නැහැ කියලා බුදුරජාණන් වහන්සේ සිංහනාදයක් පවත්වන්නේ. මොන හාවනාව කළත්, මොන බලයක් ලබාගත්තත්, මොන සඳ්ධිබල පැවත්, සෝවාන් වෙන්න නම් බැහැ මේ දහම අහන්නේ නැතුව, පරිව්වසමුප්පාදය දකින්නේ නැතුව, සම්මාදිවිධිය ඇති කරගන්නේ නැතුව. නැවත නුපදීම, නිරෝධය දැක්මයි සම්මාදිවිධිය කියන්නේ.

මේ දහම ගැහුරුයි හැබැයි දකින්න බැරිත් නැහැ. දක්කොත් අනිවාරයයෙන් මැරෙන්න කළින් සෝවාන් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දිලා තියෙන සහතිකයක්. හැබැයි සම්මාදිවිධිය මොකක්ද කියලා සම්මාදිවියෙන්ම දකින්න වෙනවා. සම්මාදිවිධිය ආවා කියන්නේ එල ලැබුවා නොවේයි, රහත්වුණා නොවේයි. මාරුගය උපද්දවා ගන්න සුදුසුකම ලැබුවා විතරයි. දීන් කාගෙන්වත් අහන්න ඕනෑ නැහැ කරන්න ඕනෑ හාවනාව මොකක්ද කියලා. හරි දැක්ම එනකොට න කඩිති න විවිකිව්‍යති - සැකසංඛා නැතිවෙනවා. මාරුගයත් බුදුරජාණන් වහන්සේ කියලා දිලා තියෙනවා. මේ ආයතන පිරිසිද දකින්න කියනවා. අපට පටන්ගන්න වෙන්නේ ඇහැ, කන තියෙනවා කියලා. හැබැයි දරුගනය තියෙන්න ඕනෑ යන්නේ මෙතෙන්ට කියලා. බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දේශනා කරලා තියෙන්නේ මෙන්න මේ අවබෝධය සඳහා කියන නුවණ එන්න ඕනෑ.

බුදුකෙනෙක් පහළවෙන්නේ වතුරාර්ය සත්‍ය පැහැදිලි කරන්න. වතුරාර්ය සත්‍ය කියන්නේ දුකයි, දුකු සමුදයයි, නිරෝධයයි, මාර්ගයයි. එතකොට දුක කියන එක කෙටියෙන් කියන්නේ සංඛ්‍යාත්තෙන පස්ස්වූපාදානක්ෂයා දුකුවා. ඒක බුද්ධ දේශනාව. එතකොට ඕක සාමාන්‍ය කෙනෙකුට පෙනෙන එකක් නෙවෙයි. බුදුකෙනෙක් ම පැහැදිලි කරන්න ඕනෑ. ලෝකයාට අයිති මට්ටමේ දුක කියන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ... පියෙහි විෂ්පාදාගා, අජ්‍යිපියෙහි සම්පදාගා, යම්පිවිත් න ලහති තම්ප දුකුං ඕවා ටික. ඔය දුක් ගොඩයි අනිත් සියලුම දුක් ටික එකතුකරලා තමයි සංඛ්‍යාත්තෙන පස්ස්වූපාදානක්ෂයා දුකුවා කියන්නේ.

එහෙනම් දුක කියන්නේ එතකොට රුප, වේදනා, සංයුළා, සංඛාර, විශ්ෂ්‍යාණ. ඔය ටික අපට බෙදන්න පුළුවන් ඕනෑ නම් රුප කොටස වෙනමයි, ර්ලගට වේදනා, සංයුළා, සංඛාර වලට නාම කියනවා, විශ්ෂ්‍යාණයට සිත කියනවා. විශ්ෂ්‍යාණ නාමරුප කියන කොටත් තියෙන්නේ ඔය පහමයි.

ර්ලගට ඔය පහ හටගන්නේ කොහොද? ආයතනයක් වැඩකරන කොට. සලායතනයකින් එකක් - ඇස, කන, නාසය, දිව, ගීරය, මනස කියන හයෙන් එකක් වැඩ කරදීද.

ර්ලගට මේ ටික - රුප, වේදනා, සංයුළා, සංඛාර, විශ්ෂ්‍යාණ - දුක නම්, දුක හටගන්නේ දුකු සමුදයක් හින්දා. එතකොට අපි තේරුමගන්න ඕනෑ දුකු සමුදය තියෙන්නේ, අවිද්‍යාව තියෙනකම් දුක සකස්වෙනවා. සුතුවල රුපය විස්තර කරනවා අජ්‍යික්ත්ත ආයතනයි, බහිද්ධ ආයතනයි කියලා. ඔය ටික තමයි රුප වලට අයිති වෙන්නේ. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, ගීරයයි, රුප, ගබඳ, ගණ, රස, පොටියාබිඟ කියන විකයි රුප ගණයට වැවෙනවා. ර්ලගට ඔය ආයතන වික ගත්තොත් ඒවායේ ප්‍රත්‍යාය කියන කොට අවිද්‍යා, කරම, තණ්හා, ආහාර. මේ ප්‍රත්‍යාය වලින් තමයි ආයතන හටගන්නේ. එහෙනම් අවිද්‍යාව අතිවාර්යයෙන් ප්‍රත්‍යාය වෙලා තියෙනවා.

එතකොට ආහාර පැත්ත තමයි අපි පුගක් වෙලාවට ලෝකයට අයිති පැත්තෙන් කතා කරන්නේ. බාහිර ජේතු. දීන් වතුරේ බල්ලෙක් ඉන්නවා කියන කොට ඒ බල්ලා හැඳුනේ කොහොමද? ආහාරයෙන් කියනවා. කෑම හින්දා තමයි බල්ලා ජ්වත්වෙන්නේ කියලා හිතෙනවා. හැබැයි ඒක ලෝකයට අයිති දැක්මක්. ඇත්ත ඇතිහැරි නෙවෙයි. එතන ආහාර විතරක් නෙවෙයි, අවිද්‍යාවේ ප්‍රත්‍යායෙන් තමයි එහෙනම් රුප හටගන්නේ. අර්ක්කත්ත ආයතන වේවා, බහිද්ධ ආයතන වේවා, රුපයක් හටගන්නේ අවිද්‍යාව නිසාමයි. එතකොට එතන සමුද්‍යක් පෙනෙනවා.

ඒකෙන් පෙනෙනවා මේ සමුද්‍ය (අවිද්‍යාව) යෙදෙනකම් තමයි පක්ෂ්ව උපාදානස්කන්ද හටගන්නේ. දීන් රුපය හටගන්නවා නම් ඉතුරු හතරත් හටගන්නවා කියන ඒක තේරුමිගන්න මිනේ. රුපයක් නිසා වේදනාවක් එනවා. රුප සංඝා එනවා. ඒ රුපය ගැන හිතනවා - මේතනාව - ඒ සංඛාර. රේඛට විස්දූශාණයෙන් ඔය ටික ගැන දුනගන්නවා, දුනුවත් වෙනවා. එතකොට අවිද්‍යාව නිසායි මේ පහ සකස්වෙන්නේ.

රහතන් වහන්සේ කියන්නේ අවිද්‍යාව දුරු කරපු මට්ටම. විද්‍යාව පහළවීම. අවිද්‍යාව ගේඡයක් නැතුවම නිරෝධ වීම රහතන් වහන්සේ කියන්නේ. දීන් රහතන් වහන්සේගේ තියෙන්නේ දිවිය, සුත, මුත, විස්දූශාත - දැකීම, ඇසීම, දුනීම, දැනගැනීම කියන හතර. මේ සිද්ධි හතරට අමතරව යමක් පනවනවා නම් ඒක දුකු ස්කන්ධය - පක්ෂ්ව උපාදාන ස්කන්ධය. දැකීමට අමතරව ඇහැක් හරි රුපයක් හරි පනවනවා නම් ඒ රුප ස්කන්ධය. එතකොට පක්ෂ්ව උපාදාන ස්කන්ධය සකස් වුණා. ඇසීමට අමතරව කනක්, ගබ්දයක් පනවනවා නම් ඒ රුප ස්කන්ධය. එතන තියෙනවා වේදනා, සංඝා, සංඛාර විස්දූශාණය - පක්ෂ්ව උපාදාන ස්කන්ධය. දුනීමට අමතරව - (දුනීම කියන කොට නාසයට, දිවට, කයට) දුනීමක් වෙනකොට අපි නාසයකුයි, ගඳුපුවලක් පනවනවා නම් එතකොට පක්ෂ්ව උපාදාන ස්කන්ධය හටගත්තේ. දුනීමට අමතරව - අපි රස දැනෙන කොට දිවක්, රසක් පනවනවා නම් ආපහු පක්ෂ්ව උපාදාන ස්කන්ධය හටගත්තේ.

කයට දුනීමේදී ගරීරයයි, ගැටෙන දෙයකුයි පැනෙවිවොත් - ගරීර රුපයයි, ඒකට ගැටෙන බාහිර දෙයකුයි පැනෙවිවොත් ආපහු පක්ෂ්ව උපාදාන ස්කන්ධය හටගත්තේ. දුනීමේ ඔය මොකවත් නැහැ තේ.

දැනීමක් හින්දා ‘අත මදුරුවෙක් කනවා’ කිවිවොත් ඔය මදුරුවා කියන එකත් අපි හිතෙන් පනවපු එකක්, අත නැත්තම් ගරීරයේ කොටසත් හිතෙන් පනවපු එකක්. දැනීමක් විතරයි තියෙන්නේ. දැනෙන කොට ඒ සම්බන්ධව බලන්නේ නැතුව අපි කියනවා ‘අත මදුරුවෙක් කනවා’ කියලා. අත කියන එකත් හදලා, මදුරුවාත් හදලා. අප්කිතත්ත් රුපයත් හදලා, බහිදේ රුපයත් හදලා. අපට මෙතන තුවණක් නැහැ හිතෙන් හදපු එක දැනගත්තා නේ කියලා දකින්න. ඒක කොහොමද බාහිර සතරමහා බාතු වෙන්නේ, එපියේ තියෙන දෙයක් වෙන්නේ. ඒක වෙන්නේ මෝඩිමට. අවිද්‍යාවෙන් ආපහු පස්ස්වලපාදාන ස්කන්ධය හැඳුවා.

කායානුපස්සනාවේ මෙන්න මේ වික තමයි පෙන්නන්නේ. ඉති අප්කිතත්ත්. වා කායේ කායානුපස්සි විහරති, බහිදේදා වා කායේ කායානුපස්සි විහරති කියලා. එතකොට තමයි තේරෙන්නේ කොහොමද එහෙනම් අප්කිතත්ත්ත්බහිදා වා කායේ කායානුපස්සි විහරති කියලා දෙක එකට කරන්නේ කියලා. ඔතන එකට කරන හැරී තමයි කිවිවේ. මදුරුවා කිවිවත්, අත කිවිවත්, මේ හිතෙන් හදලා එළියෙන් තියලා නේ තියෙන්නේ. දෙකම එකට තියෙන්නේ. ඕවා ලෝකයට අයිති දාෂ්ටියේ දී තෝරාගන්න බැහැ මොනවාද වෙන්නේ කියලා.

එහෙනම් අවිද්‍යාව දුරුවුණු ද්‍රව්‍ය මෙහෙම සිද්ධි හතරක් විතරයි තියෙන්නේ. දිවිය, සුත, මූත, විස්කේදාත - දැකීම, ඇසීම, දැනීම, දනගැනීම. රට අමතරව දේවල් පනවන්නේ ම අවිද්‍යාවෙන්. ඒ පනවපු දේවල් වලට කියනවා දුක කියලා. පැනවිවොත් දුකයි, දුකී සමුදායි යෙදිලා. පැනවිවේ නැත්තම් දුක ඉපදිලා නැහැ - නිරෝධය. රහතන් වහන්සේ කියන්නේ දුකී නිරෝධය කියන අවස්ථාව. දුක උපදින්නේ නැහැ. දුක උපදින්න ප්‍රතාය නැහැ. අවිද්‍යාව නැහැ. ඉමස්ම් සති ඉදා හාති - මෙය ඇති වුණෙන් තමයි එලය තියෙන්නේ. දැන් සමුදය නැහැ, අවිද්‍යාව නැහැ. එලය හටගන්න විදියක් නැහැ. මේ පස්ස්ව උපදාන ස්කන්ධ හටගන්න විදියක් නැහැ. හේතු යෙදෙන්නේ නැහැ. උපදින්නේ නැහැ.

තියෙන එක නැතිවුණා නෙවෙයි. පස්ස්ව උපදාන ස්කන්ධ හදලා තිරදේ වුණා නෙවෙයි. හදන්නේ නැහැ. උපද්දන්නේ නැහැ. එතකොට නැවත උපතක් නැති කළා වෙනවා රහත් වෙන මොහොත්. රහත් වෙන මොහොත් නැවත ඉපදීම නැතිවෙන්නේ.

පිරිතිවන්පාන මොහොතේ තෙවෙයි. රහත් වෙනවා කියන්නේ නැවත උපද්දුන්නේ නැහැ. රහත්වීම කියන්නේ ම ආයේ උපද්දුන්නේ නැහැ කියන එක. ඒ සූජණයේ ඉදින් ආයේ උපද්දුන්නේ නැහැ. මොනවාද උපද්දුන්නේ නැත්තේ? පස්ව උපදාන සේකන්ධ. පස්ව උපදාන සේකන්ද උපද්දුන්නේ නැහැ කියන්නේ ආයතන උපද්දුන්නේ නැහැ.

ජාති කියන්නේ මොනවාද? ආයතනාන් පටලාහො බන්ධාන් පාතුහෙවා - ඒවා නැහැ රහත් වහන්සේට. ජාතියක් නැහැ. ආයේ ඉපදීම නැතිවෙන්නේ රහත් වීම කුළ.

ඉතින් ඕචාත් වරද්දගෙන කමයි අපට අහන්න ලැබෙන්නේ. මැරුණායින් පස්සේ නැතිවෙන ජාති ජරා නේ අහන්න ලැබෙන්නේ. රහත් වුණ මොහොතේ පටන් ආයේ දුක භටගන්නේ නැහැ.

පිළිතුර: පෙනෙනවාට අමතරව රුපයක් පනවපු ගමන්, නැත්තම් ඇශෙනවාට අමතරව රුපයක් පනවපු ගමන්, ගබාය ඇහුනු ගමන් ඔරලෝසුව පනවපු ගමන්, අපට ඕක ඇශෙන් දකින්න පුළුවන්. කෙනෙන් අහනවා විතරක් තෙවෙයි. දැන් ආයතන ගැට ගහනවා. ගබාය අහලා දුනගත්තේ. එතකොට හිතට පෙනුන රුපය, හිත භදලා දීපු රුපය හිත දුනගත්තා. ඇශෙන් දැක්කේ නැහැ නේ තවම. ඒක ඒළියේ තියෙනවා කියලා විශ්වාස කරපු ගමන් - ඒ ඒළියේ රුපය ඇශෙන් දකින්න පුළුවන්, අල්ලලා බලන්න පුළුවන්, ගදුපුවද බලන්න පුළුවන්, රස බලන්න පුළුවන්, වෙන ඕනෑ ආයතනයකින් අත්දකින්න පුළුවන්. දැන් ආයතන ගැටගැහුවා. වික්ද්‍යාණ එකකට එකක් සම්බන්ධ කළා.

හරි නම් එක වික්ද්‍යාණයක් ඉපදිලා තිරුද්ධයි නේ. ආයේ වෙන කිසිම සම්බන්ධයක් නැහැ නේ රේඛය වික්ද්‍යාණයට. ආයතනයෙන් ආයතනයට වත් වික්ද්‍යාණ සම්බන්ධයක් නැහැ.

මෙතන කරම කතාවක් නැහැ. කරම තියෙන්නේ පුරුව ප්‍රතිපදාවේ දී. පවි පින් කතාව එන්නේ කම්මස්සකතා සම්මාදිවියේ දී. ලෝකයේ ඉන්න කම් තමයි කරම කතා තියෙන්නේ. ලෝකය ඉක්මවා යනකොට කරම එලදෙන්නේ කාටද? ආරය සම්මාදිවියේ දී කම්මස්සකතා සම්මාදිවියත් මිල්යාදාෂ්ටීය. පුද්ගලයෙක් ඉන්න එපැයි කරම එලදෙන්න.

ප්‍රශ්නය: දැන් මෙතන කෙනෙකුට තේරුම් කරලා දෙන්න අමාරුයි, මෙතන ඔරලෝසුව නැත කියන්නේ කොහොමද කියලා සමඟරක් අහනවා.

උත්තරය: ඕනෑම තමයි කවිචානගාත්ත සූත්‍රයේ 'අැත, නැත' දාජ්ටී දෙක. සබැං අනුති, සබැං නතුති - ඔය දෙකටම නො වැටී තථාගතයේ ම්‍රෑක්කන ධම්ම. දෙසෙති. ඒ කොහොමද? අවිෂ්ජාපවිචාර සඩ්බාරා අවිෂ්ජානිරෝධා සංඛාර නිරෝධා.

අපි ඇපුනෙත් නැහැ, ගැලුණෙත් නැහැ, ඉතින් ඕනෑම තිබුණාට මොකද වෙන්නේ කියලා නේ භුග දෙනෙක් අහන්නේ. එතන මෝහය තියෙනවා කියන එක තේරෙන්නේ නැහැ. උපේක්ෂා වේදනාවේ මෝහය තියෙනවා. අවිෂ්ජා අනුසය. අද භුග දෙනෙකුට දැතින්න බැරිවෙලා තියෙන්නේ ඇහැයි, රුපයයි අවිද්‍යාවෙන් උපද්‍යනවා කියන එක. ඇයි ඉතින් පෙනීම වෙන්න නම් ඇහැයි, රුපයයි තියෙන්න ඔහු නේ නේ කියන තැනින් නේ පටන්ගන්නේ. කොහොන් හරි පටන්ගන්නේ නැතුව මේක කියන්න බැහැ නේ. එක ඇත්ත කියලා එතන අල්ලගන්නවා.

2016-08-27 දින සූහදාරාමයේ දී පැවැත්වුණු ධර්ම සාකච්ඡාව

මධුපිණ්ඩික සූත්‍රය ඇසුරෙන්⁶

වක්බුද්ධ්වාච්‍යෝගීයා, පටිච්ච රුපෙ ව උප්පත්ති වක්බුද්ධ්යාණ, හිණ්ණ, සංඛ්‍යා සංඛ්‍යා, එස්සංඛ්‍යාවයා වෙදනා, යා වෙදෙනි ත්‍යා සංඛ්‍යානාති, යා සංඛ්‍යානාති ත්‍යා විතක්කෙනි, යා විතක්කෙනි ත්‍යා පපක්ද්වෙනි, යා පපක්ද්වෙනි තතොනිදාන් පුරිසං පපක්ද්වසංඛ්‍යාසංඛ්‍යා සමුදාවරන්ති අතිතානාගතපව්‍යුප්පන්තෙනු වක්බුද්ධ්‍යෙනුයෙයාසූ රුපෙසූ. මේ ආකාරයට ආයතන හයටම යෙදෙනවා.

පපක්ද්වසංඛ්‍යාසංඛ්‍යා සමුදාවරන්ති - මේක කෙටි තේරුම තමයි තමා විසින් ම හදන පුපක්ද්ව, හදුපු කෙනාව ම පාලනය කරනවා, අහිභවා යනවා. මේ තමයි ලෝක සත්ත්වයා ඉන්න තත්ත්වය. ආයතන හයෙන්ම පුපක්ද්ව හැදෙන හැරී මේ සූත්‍රයෙන් විස්තර වෙනවා.

අැසයි, රුපයි නිසා වක්බු විජ්‍යාණය ඇතිවෙනවා, ඒ තුනේ එකතුවට එස්ස කියනවා කියන තැනින් එහාට මේ සූත්‍රයෙන් පෙන්නනවා. පුරු දෙනෙක් හිතන්නේන් මේ ටික තමයි ධර්මය කියලා. නමුත් තවම ධර්මයේ ගැඹුරට ඇතිල්ලා තැහැ. මේ වෙනකම් විස්තර වෙන්නේ ලෝකයා ඉන්න තත්ත්වය - පටිච්ච සමුප්පාදයේ 'පවිච්ය' පැත්ත. දුක හටගන්න හැරී. දුකයි, සමුදයයි කිවිත් නිවැරදියි. දුක පිරිසිද දකින්න තම් මේ දැනුම අවශ්‍ය වෙනවා. දුක දක්කේ තැත්තම් සමුදය සහ නිරෝධය ගැන කතා කරලා වැඩික් තැහැ. එතකොට මාර්ගය කොහොත්ම පහළවෙන්නේ තැහැ.

රළගට සූත්‍රයේ කියවෙනවා:

සො වතාවූසා, වක්බුස්මේ සති රුපෙ සති වක්බුවිජ්‍යාණ සති එස්සපක්ද්ඝුත්තියි. පක්ද්ඝුපෙස්සත්තියි - යානමෙත් විෂ්ඨති. එස්සපක්ද්ඝුත්තියා සති වෙදනාපක්ද්ඝුත්තියි. පක්ද්ඝුපෙස්සත්තියි -

⁶ මේකීම නිකාය, මූල පන්නාසකය, සිහනාද වර්ගය

යානමෙත්. විරෝධති. වෙදනාපංක්‍යුපද්‍යත්තියා සහ පංක්‍යුපංක්‍යුත්තියා යානමෙත්. විරෝධති. පංක්‍යුපංක්‍යුත්තියා සහ විතක්කපංක්‍යුත්තියා - යානමෙත්. විරෝධති. පංක්‍යුපංක්‍යුත්තියා - යානමෙත්. විරෝධති. විතක්කපංක්‍යුත්තියා සහ පපංක්වසඩ්බාසමුදාවරණපංක්‍යුත්තියා - යානමෙත්. විරෝධති. මේ විදියට ආයතන හයටම යෙදෙනවා.

මෙතන ඊටි කියන පාලි පායයෙන් කියවෙන්නේ 'මෙය ඇති කළේහි' කියන තේරුමයි.

- වක්බූහම්. සහි - ඇස ඇති කළේහි, රුපෙ සහි - රුපයන් ඇති කළේහි, වක්බූවික්දුණාණය සහි - වක්බූ වික්දුණාණය ඇති කළේහි, එස්සපංක්‍යුත්තියක් පනවන්න පුළුවන් කියලා, යානමෙත්. විරෝධති - මෙහෙම සිද්ධියක් විදාහමාන වෙනවා. ඒක එහෙම ම සි කියන ඒක නෙවෙයි කියන්නේ. තවම මේ රචනෙන මට්ටම ගැන දේශනා කරන්නේ. මුල පායයෙන් කියපු සිද්ධිය මෙතන තව විකක් විස්තර කරනවා, නුවණීන් දැකීම සඳහා.
- එස්සපංක්‍යුත්තියා සහි - එස්සය කියලා පුළුප්තියක් තියෙන කොට, වෙදනාපංක්‍යුත්තියා පංක්‍යුපංක්‍යුත්තියා - වෙදනාව කියලා පුළුප්තියක් පනවා ගන්නවා - යානමෙත්. විරෝධති - කියන සිද්ධියක් විදාහමාන වෙනවා. අපි හිතන් ඉන්නේ මේවා තියෙනවා ම සි කියලා. තමුන් මේවා පනවාගැනීම විතරසි කියලයි දේශනා කරන්නේ.
- වෙදනාපංක්‍යුත්තියා සහි - වෙදනාව කියලා පුළුප්තියක් තියෙන කොට, පංක්‍යුපංක්‍යුත්තියා පංක්‍යුපංක්‍යුත්තියා - සංඛාව කියලා පුළුප්තියක් පනවනවා - යානමෙත්. විරෝධති කියන සිද්ධියකුත් විදාහමාන වෙනවා. දැන් මේ කියන්නේ නුවණීන් දකින කෙනාට පෙනෙන ඒවා.
- සංඛාපංක්‍යුත්තියා සහි - සංඛාව කියලා පුළුප්තියක් තියෙන කොට, විතක්කපංක්‍යුත්තියා පංක්‍යුපංක්‍යුත්තියා - විතරක කරනවා, කළේපනා කරනවා කියන පුළුප්තියකුත් පනවනවා - යානමෙත්. විරෝධති - කියන සිද්ධියකුත් විදාහමාන වෙනවා.
- විතක්කපංක්‍යුත්තියා සහි - දන් කළේපනා කරන ඒක තියෙන කොට, පපංක්වසඩ්බාසමුදාවරණපංක්‍යුත්තියා පංක්‍යුපංක්‍යුත්තියා - පුපංක්ව ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවනවා -

අංතමෙත් විෂේෂති - කියන සිද්ධියක් විද්‍යාමාන වෙනවා. ප්‍රපණ්‍යවයකුත් පනවගෙන මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඔන්න ඔහොම සිද්ධියක් දැන් විද්‍යාමාන වෙනවා.

අැහැට විතරක් නෙවෙයි, මේ සිද්ධිය ආයතන හයටම සිද්ධවෙනවා කියලා භෞද්‍යට තෝරුම් ගන්න.

ර්ලගට ඉතාමත් වැදගත් කොටසක් තියෙනවා:

සො වතාවුසො, වක්බූස්මිං අසති රුපේ අසති වක්බූවික්ස්සාණ අසති එස්සපක්ස්ක්ස්ත්තිං පක්ස්සාපෙස්සත්තිං - නෙතං යානං විෂේෂති. එස්සපක්ස්ක්ස්ත්තියා අසති වෙදනාපක්ස්ක්ස්ත්තිං පක්ස්සාපෙස්සත්තිං - නෙතං යානං විෂේෂති. වෙදනාපක්ස්ක්ස්ත්තියා අසති සක්ස්සාපක්ස්ක්ස්ත්තිං පක්ස්සාපෙස්සත්තිං - නෙතං යානං විෂේෂති. සක්ස්සාපක්ස්ක්ස්ත්තියා අසති විතක්කපක්ස්ක්ස්ත්තිං පක්ස්සාපෙස්සත්තිං - නෙතං යානං විෂේෂති. විතක්කපක්ස්ක්ස්ත්තියා අසති පපක්ස්වසඩ්බාසමුදාචරණපක්ස්ක්ස්ත්තිං පක්ස්සාපෙස්සත්තිං - නෙතං යානං විෂේෂති.

- වක්බූස්මිං අසති - ඇස නැත්තම්, රුපේ අසති - රුප කියලා දෙයක් තිබුණේ නැත්තම්, වක්බූවික්ස්සාණ අසති - වක්බූවික්ස්සාණය කියලා එකකුත් පෙනුනේ නැත්තම්, එස්සපක්ස්ක්ස්ත්තිං පක්ස්සාපෙස්සත්තිං - එස්සය කියලා ප්‍රයුජ්‍යීයක් පනවනවා කියන එකක්, නෙතං යානං විෂේෂති - විද්‍යාමාන වෙන්නේ නැහැ.

දැන් මෙතන පටිවිච සමුප්පාදය දැකින්න පුරිවන් - ඉමස්මිං සහ ඉදි භාති, ඉමස්මිං අසති ඉදි ත භාති කියන ධර්මතාවය.

හේතු නැත්තම් එලය උපදින්න විදීයක් නැහැ කියන කාරණාව තමයි වක්බූස්මිං අසති ... නෙතං යානං විෂේෂති කියන එකක් කියන්නේ. ඇහැකුත් නැත්තම්, රුපත් නැත්තම්, වක්බූවික්ස්සාණයත් නැත්තම්, වක්බූස්මිල්ස්සය කියලා දෙයක් පනවනවා කියන දෙයක් විද්‍යාමාන වෙන්න විදීයක් ඇත්තේත් ම නැහැ. හේතු තිබුණෙන්ත් එස්සය කියලා ප්‍රයුජ්‍යීයක් පනවනවා කියන සිද්ධියක් විද්‍යාමාන වෙනවා, පෙනෙනවා. ඒවා පිහිටියේ නැත්තම් එහෙම දෙයක් විද්‍යාමාන වෙන්න බැහැ.

එතකොට මොකද වෙන්නේ?

- එස්සපලක්දුත්තියා අසති - එස්සය කියලා ප්‍රයුජ්‍යේතියක් නැත්තම වෙදනාපක්දුත්තිං පක්දුත්තාපෙස්සතිති - වෙදනාවක් කියලා දෙයක් පනවනවා කියන සිද්ධියක්, නෙත්‍ය යානා විෂ්ටති - එහෙම දෙයක් විද්‍යාමාන වෙන්නේ නැහැ. විද්‍යාමාන වෙන්න බැහැ.
- වෙදනාපක්දුත්තියා අසති - වෙදනාව කියන ප්‍රයුජ්‍යේතිය තිබුණේ නැත්තම, සක්දුපක්දුත්තිං පක්දුත්තාපෙස්සතිති - සංයුව කියලා එකක් පනවනවා කියන සිද්ධිය, නෙත්‍ය යානා විෂ්ටති - විද්‍යාමාන වෙන්නේ බැහැ. මේ විස්තර වෙන්නේ පටිච්ච සමුළුපාදයේ 'නිරෝධා' පැත්ත.
- සක්දුපක්දුත්තියා අසති - සංයුව කියලා ප්‍රයුජ්‍යේතියක් පනවලා තිබුණේ නැත්තම, විතක්කපක්දුත්තිං පක්දුත්තාපෙස්සතිති - විතක්ක කියලා දෙයක් පනවනවා කියන සිද්ධියකුත් නෙත්‍ය යානා විෂ්ටති - විද්‍යාමාන වෙන්න විදියක් නැහැ.
- විතක්කපක්දුත්තියා අසති පපක්දුවසඩ්බ්‍රාවරන්පක්දුත්තිං පක්දුත්තාපෙස්සතිති - නෙත්‍ය යානා විෂ්ටති. දීන් ප්‍රපක්දුව සංයු සඩ්බ්‍රාවලට යන්නේ නැති විදිය තමයි මේ කිවිවේ - නිරෝධා.

එතකොට කොතනින්ද ප්‍රපක්දුව වලට අහුවෙන්නේ, කොතනින්ද අහුනොවෙන්නේ කියන එක ගැන ධර්මතාවයක් ඔතන පෙන්නලා දෙනවා. ඒ ධර්මතාවය දැකින්න ප්‍රශ්නවන් වුණෙන් සම්මාදිවිධිය ඇතිවෙනවා.

ඊටපස්සේ දේශනා කරනවා:

යෙ බො නො, ආවුසො, හගවා සංඛ්‍යාත්තෙන උද්ධේෂං උද්ධීසිත්වා විත්පාරෙන අත්ථා. අවිහැත්ත්වා උවියායාසනා විභාරං පවිචිතා - "යතොතිදානං, හික්ඹු, ප්‍රරිසං පපක්දුවසක්දුසඩ්බ්‍රාවරන්ති එත්ථා වේ නත්තේ අහිතනදිතබිං. අහිවදිතබිං. අඡ්‍යෙකාසිතබිං. එසෙවන්තො රාගානුසයානං, එසෙවන්තො පරිසානුසයානං, එසෙවන්තො හවරාගානුසයානං, එසෙවන්තො අවිෂ්ඨානුසයානං, එසෙවන්තො දැන්බාදාන-සත්පාදාන-කලහ-විග්‍රහ-විවාද-තුවෘත්ව-පෙළුක්දු-මූසාවාදානං. එත්ථාරෙන පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුප්පෙකන්ති'ති. ඉමස්ස බො අහං, ආවුසො, හගවතා සංඛ්‍යාත්තෙන උද්ධේෂස්ස උද්ධීචිත්ස්ස විත්පාරෙන අත්ථා. අවිහැත්තස්ස එවං විත්පාරෙන අත්ථා. ආජානාම්. ආකඩ්ම්‍යානා ව පන තුම්හේ ආයස්මන්තො හගවන්තංයෙව උපසඩ්කම්ත්වා එතමත්ථා පරිප්‍රව්‍යිෂෙයායා. යථා නො හගවා බ්‍රාකරෝති තරා නං

ඛාරෙයායා” ති.

යෝ බො නො, ආවුසේ, හගවා සංඩිත්තෙන උද්දේශයෙහි උද්දීසිත්වා - භාගාවත්තුන් වහන්සේ කෙටියෙන් මාතාකා වශයෙන් දේශනා කරපු එක, විත්පාරෙන අත්පා අවිහැත්ත්වා උචියායාසනා විභාරං පවිච්චා - අර්ථය විස්තර නොකොට උන් ආසනයෙන් නැගිට විභාරයට වැඩියාහුද, යතොතිදානම, හික්බු, පුරිසං පපණ්ඩ්වසක්කූසංඩිඩා සම්බාධාවරන්ති මෙන්න මේක තමයි නිදානය පපණ්ඩ්වසක්කූසංඩා අහිභවා යන්න. එත්ප් වෙ නත්මී - ඒ දෙය නැත්තාම්, අහින්දීතබලං අහිවදිතබලං අජ්ංකාසිතබලං - සතුටුවීම, කරා කිරීම, එහි බැස ගැනීම කියන ඒවා පිහිට්තෙන්න නැහැ. එසෙවන්තො හවරාගානුසයානම, එසෙවන්තො අවිෂ්ඨානුසයානම, එසෙවන්තො දැන්ඩාන-සත්පාදාන-කළහ-විශ්ගහ-විවාද-තුවංතුවං-පෙපුණ්ඩ්-මුසාවාදානම. එත්පෙතෙ පාපකා අකුසලා ධම්මා අපරිසෙසයා තිරුණ්කන්නි” - ඉතුරුවක් නැතුවම පාපක අකුසල ධර්ම තිරුද්ධ වෙනවා.

ඉමස්ස බො අහං, ආවුසේ, හගවතා සංඩිත්තෙන උද්දේශස්ස උද්දීචියස්ස විත්පාරෙන අත්පා අවිහත්තස්ස එවං විත්පාරෙන අත්පා ආජානාම්. ඔය විදියට තමයි මට විස්තර ඇතුව කියන්න පුළුවන් කියලා මහාකවිවායන තෙරුන් වහන්සේ කිවිවා. ආකඩ්මානා ව පන තුම්හේ ආයස්මන්තො හගවන්තංයෙව උපසංඝම්ත්වා එතමත්පා පටුප්විශේයාල්. යථා නො හගවා බ්‍යාකරෝති තරා නම ඛාරෙයායා” ති. - ඒ වුණාට ඔයගොල්ලේ භාගාවත්තුන් වහන්සේ මුම්වෙලා මේක හරිද කියලා අහගන්න කියලාත් කියනවා.

දැන් ප්‍රපණ්ඩ්වය තමයි නිදානය. එතකොට ප්‍රපණ්ඩ්වය මොකක්ද කියන එක හඳුනගන්න ඕනෑ. ප්‍රපණ්ඩ්වය තමයි පණ්ඩ්වලපාදාන ස්කන්ධ දුක වෙන්නේ. ප්‍රපණ්ඩ්ව ඇතිවෙන්නේ කොයි වෙලාවේ ද? ආයතනයක් වැඩිකරන වෙලාවේ. ඇහෙන් දකින කොට, කනෙන් අහන කොට, ඔය විදියට ආයතන හයෙන් එකක් වැඩිකරන කොට. එතකොට ඔය හයෙන් එකක් වැඩිකරන කොට අපි ප්‍රපණ්ඩ්ව වික හැඳවා නම් දුක හැඳවා, දුකට අහුවුණා. දුකයි, දුක්බ සම්දයයි යෙදුනා. ප්‍රපණ්ඩ්ව වික හැඳවේ නැත්තාම් දුක හටගන්න බැහැ.

දැන් මතන තියෙන ගැඹුරුම පණීචිය තමයි - අපි හිතාගෙන ඉන්නේ ඇහැත් තියෙනවා, රුපත් තියෙනවා, ඒ හින්දා වක්බු වික්කූසාණය හටගන්නවා. ඒ තිසා වක්බු සම්ඡස්සය. ඒ තිසා තමයි

වේදනාව. ඒ නිසා තමයි සඡ්ජාව ආදි වගයෙන් දිගටම ප්‍රපණ්ව සඡ්ජාව දක්වාම යනවා. ඔය රික එක මට්ටමකට යනකම් හරි. නමුත් දන් ඕක තවත්වන්නේ කොතනින් ද? සූත්‍රයේම එක සඳහන් වෙනවා - ඇස නැති කල්හි, රුප නැති කල්හි, වක්බූ විජ්ජාණය නැති කල්හි කියලා. 'අසති' කියන සිද්ධියේ දී තමයි ප්‍රපණ්ව මට්ටමට යන්නේ නැත්තේ. ඇස, රුප, වක්බූ විජ්ජාණය නැති කල්හි කියන අවස්ථාව වෙනම භෞයාගන්න ඕනෑම.

මෙතන පෙන්නන්නේ පටිච්ච සමුප්පාදයේ 'පච්චය' 'නිරෝධා' කියන ධර්මතාවයන්මයි. හේතු යෙදුනොත් එලය තියෙනවා, හේතු යෙදුනේ නැත්තම් එලය උපදින්න බැහැ. නිරෝධයි. ඉමස්ම්. සති ඉදා භාති, ඉමස්ම්. අසති ඉදා න භාති කියන එක තමයි මෙතනින් පෙන්නන්නේ. 'සති' 'අසති' දෙකෙන් කියන්නේ පටිච්ච සමුප්පාදය ගැන. අපට තියෙන ප්‍රශ්නය තමයි පටිච්ච සමුප්පාදය දිනින්න බැරිකම. දහම දකින්න බැරිකම. අපි දහම තුවණින් විමසන්න ඕනෑම දහම දකින්න. දහම දක්කොත් තමයි සම්මා දිවියිය ඇතිවෙන්නේ. දහම දක්කා වෙන්නේ.

එතකොට මේ සූත්‍රයේ භාගයක් කියවලා අපට ඕනෑම විදියට ඒ වික අර්ථකථනය කරන්න ගියාට හරියන්නේ නැහැ. කුවුරුවත් කිවිවාටත් නෙවෙයි, අපි බුද්ධ දේශනාවට අනුව විමසන්න ඕනෑම.

බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ මූල් කොටස දේශනා කරලා නැගිටලා විභාරයට වේනවා. ඊටපස්සේ මහා ක්විවායන තෙරුන් වහන්සේ ඒ දේශනාවම සවිස්තරාත්මකව දේශනා කරනවා. ආනන්ද භාමුදුරුවෝ මේ දේශනාව අහගෙන ඉදලා කියනවා 'භාග්‍යවතුන් වහන්ස, මේ සූත්‍රයේ කොතනින් ගත්තත් හරිම රසවත් කියලා. පැණී භාඥට දමුප අග්ගලාවක් කොහොත් කැවත් පැණී රසයි වගේ, කොතනින් ගත්තත් දහම දකින්න පුළුවන් කියන කරුණ. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එහෙනම් ආනන්ද මෙකට මධුපිෂ්චික සූත්‍රය කියලා නම් කරන්න කියලා.

කොතනින් ගත්තත් දහම දකින්න පුළුවන් කියන්නේ මෙතන ආයතන භයම එකම විදියට විස්තර කරගෙන යනවා. එතකොට මොන ආයතනය ගත්තත් මාරුගය උපද්දවා ගත්ත, නිවත් අවබෝධ කරගන්න පුළුවන්කමක් තියෙනවා.

අහැ ඇති කල්හි, රුප ඇති කල්හි, වක්බූ විජ්ජාණය ඇති

කල්හි ප්‍රපණ්ඩ්ව දක්වාම යනවා. තමුත් මේවා තැනි කල්හි - 'අසති' - ප්‍රපණ්ඩ්ව වෙන්නේ තැහැ කියන ධර්මතාවයයි මේ දේශනා කරන්නේ. මෙහෙම දෙයක් පනවන්න ප්‍රථම කියලා වත් විද්‍යමාන වෙන්නේ තැහැ.

එහෙනම් අපි තේරුමිගන්න ඕනෑම ඇහැ, රුපය, වක්බූ වික්ද්‍යාණය කොහොමද හටගන්නේ කියලා. පිටකයේ වෙනත් සූත්‍ර වල දේශනා කරලා තියෙනවා⁷ මේවා සංඛ්‍යා පරිවිච්ඡාලනයි කියලා. අත්සුතත්ත ආයතන, බහිදේ ආයතන වලට හේතු පෙන්වන තැන්වල කියනවා මේවා සංඛ්‍යා පරිවිච්ඡාලනයි, අභ්‍යන්තාව සම්භාතං භුත්වා න හවිස්සති - පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම තිරුද්ධ වෙනවා, අවිජ්‍ය සම්භාතං - අවිද්‍යාව නිසා හටගන්නවා, කම්ම සම්භාතං - කර්මය නිසා හටගන්නවා, ත්‍යෙහා සම්භාතං - ත්‍යෙහාව නිසා හටගන්නවා, ආභාර සම්භාතං - ආභාරය නිසා හටගන්නවා කියලා. මේ හේතුන් නිසා තමයි අත්සුතත්ත සහ බහිදේ ආයතන උපදින්නේ.

ආයතන ඉපදුනොත් ප්‍රපණ්ඩ්ව හැදෙනවා. සූත්‍රයේ හොඳට පෙන්නනවා - වක්බූ සති, රුපය සති, වක්බූවික්ද්‍යාණය සති - ඇහැ, රුප, වක්බූ වික්ද්‍යාණය ඇති කල්හි, එස්සය කියලා දෙයක් පනවනවා කියලා - යානමෙත් විත්තති කියලා සිද්ධියක් විද්‍යමාන වෙනවා. මේවා තැනි කල්හි, වක්බූ අසති, රුපය අසති, වක්බූවික්ද්‍යාණය අසති - එතකොට එස්සය කියලා දෙයක් පනවනවා කියන එකක් විද්‍යමාන වෙන්න බැහැ කියලා දේශනා කරනවා.

එහෙනම් අපි තේරුමි ගන්න ඕනෑම මේවා 'ඇති' ස්වභාවයකුත් තියෙනවා, මේවා 'උපදින්නේ තැනි' ස්වභාවයකුත් තියෙනවා කියලා. දන් අපි හොයාගන්න ඕනෑම මේවා උපදින්නේ කොහොමද, තුපදින්නේ කොහොමද කියලා. බාහිය සූත්‍ර දේශනාව⁸ මෙතන දී උපකාර වෙනවා. දිවියේ දිවියමත්තං හවිස්සති - දුනීම දුනීම මාත්‍රයක් පමණයි. සූතෙ සූතමත්තං හවිස්සති - ඇසීම ඇසීම මාත්‍රයක් පමණයි. මුතෙ මූතමත්තං හවිස්සති - දුනීම දුනීම මාත්‍රයක් පමණයි. වික්ද්‍යාතෙ වික්ද්‍යාතමත්තං හවිස්සති - දුනගැනීම දුනගැනීම මාත්‍රයක් පමණයි. මේ තමයි අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු කරපු

⁷ බුද්ධකතිකාය, පරිසම්භිදාමගේපාලි, මහාවග්ගා, ශ්‍යාණකරා, 15. වත්ප්‍ර්‍යනානත්තක්ෂාණනිද්ධෝසා 16. ගොවනානත්තක්ෂාණනිද්ධෝසා

⁸ බාහිය සූත්‍රය - බුද්ධකතිකාය, උදානපාලි, බොධිවරුග

රහතන් වහන්සේගේ තත්ත්වය. එතකොට ඒ මට්ටම වක්බුං අසති, රුපෙප අසති, වක්බුවිස්සාණ අසති - මට්ටම වෙන්න ඕනෑම නේද? ප්‍රපස්ව උපදින්න බැහැ.

නමුත් පෘත්‍රෝග්‍රැනයාගේ මට්ටම තමයි වක්බුං සති, රුපෙප සති, වක්බුවිස්සාණ සති කියන මට්ටම. දැන් ප්‍රපස්වයේ ඉන්න කෙනා ප්‍රපස්ව හදන්නේ නැති මට්ටමට යන්න ඕනෑම. ඔය සඳහා තමයි මාර්ගයක් තියෙන්නේ. එහෙනම් ඇහැ හදන කෙනා, ඇහැ උපදීදන්නේ නැති මට්ටමට යනකම් යන්න වෙනවා.

දැන් ඇහැට හේතුව අවිද්‍යාව කියලා දේශනා කරලා තියෙනවා. රුපෙයටත් අවිද්‍යාව එක හේතුවක් කියලා දේශනා කරලා තියෙනවා. එහෙනම් අවිද්‍යාව දුරු ව්‍යුතු දච්චට ඇහැ උපදීන්නේ නැහැ. අවිද්‍යාව දුරු ව්‍යුතු දච්චට රුප උපදීන්නේ නැහැ. උපදීන්න බැහැ. අවිද්‍යාව හේතුවෙනවා නම් එවා උපදීන්න, අවිද්‍යාව යෙදෙන්නේ නැත්නම්, අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ ව්‍යුතු දච්චට, (රහතන් වහන්සේගේ මට්ටම) අවිද්‍යාවෙන් උපදීන කිසිවක් උපදීන්නේ නැහැ. එතකොට එදාට කියන්න ප්‍රථමත් වක්බුං අසති, රුපෙප අසති, වක්බුවිස්සාණ අසති කියලා. පපස්වසස්සාසඩ්බිඩා හටගන්න විදියක් නැහැ.

එතකොට අපි තේරුම් ගන්න ඕනෑම ප්‍රථම මාර්ගය වධන්න තියෙන්නේ ඒ දක්වා කියලා. අපි දැන් දන්න විකෙන් නම් එතෙනත්ට යන්න බැරි බව තේරුම් ගන්න වෙනවා. අපි හිතාගෙන ඉන්නේ රහතන් වහන්සේටත් ඇහැක් තියෙනවා, රුප තියෙනවා, වක්බුවිස්සාණය තියෙනවා කියලා. එහෙම හිතාගෙන ඉන්න තාක් කල් ප්‍රපස්ව හදන එක තවත්තන පැත්තට යන්න බැහැ. එහෙම දක්මක ඉදත් ලෝකෝත්තර දරුණනයට එන්න බැහැ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වක්බුනා රුපං දිස්වා න නිමිත්ත්ග්‍රාහී හොති - ඇහැට රුප පෙනුනාට නිමිති ගන්නේ නැහැ. මොනවාද මේ නිමිති කියන්නේ? තව විදියකට ගන්නොත් අර ප්‍රපස්ව විකම තමයි. හිතේ හදා එලියේ තියෙනවා කියලා හිතපු දේවල්. හිතෙන් හැඳුවා කියලා නොදැන්නාකමට එලියේ තියෙනවා කියලා භාරගත්ත රික. එවා තමයි නිමිති කියන්නේ. ඕනෑම විස්සාණයක් මුල් කරගෙන මේක සිද්ධ වෙනවා. මේ සුතුයේ හැටියට අතරමග නැවතිමක් නැහැ. නවතින්න නම් මුලින්ම නැතිවෙන්න ඕනෑම. වක්බුං අසති රුපෙප අසති වක්බුවිස්සාණ අසති වෙන්න ඕනෑම.

අපට ඇහැ රුප, වක්බූ විස්කුදාණය උපදීන්නේ මොන වෙලාවටද කියලා බැලුවාත් ඒක වෙන්නේ දැකීම කියන සිද්ධිය තුළයි. කනක්, ගබඳයක්, සෝත විස්කුදාණයක් තියෙනවා කියලා හිතෙන්නේ ඇසීමක් වෙන වෙලාවේදී. ඉතරු ආයතන වලටත් එහෙමයි. දන් කන, ගබඳය, සෝත විස්කුදාණය ඇසීමට අයිතිද කියලා නුවණින් විමසන්න ඕනෑ. අපි අත්දකින්නේ ඇහෙනවා කියන සිද්ධියද, කනක් තියෙනවා, ගබඳයක් තියෙනවා, සෝත විස්කුදාණයක් තියෙනවා කියන සිද්ධියද? කියන කාරණාව හොඳට විමසන්න. ඇත්තටම සිද්ධ වෙන්නේ ඇහෙන එක විතරයි නේද? ඇහෙන සිද්ධිය මත ඉදගෙන ඇපි හිතනවා 'මහාම ඇහෙන්න නම් කනක් තියෙන්න ඕනෑ, මහාම ඇහෙන්න නම් සෝත විස්කුදාණයක් තියෙන්න ඕනෑ, මහාම ඇහෙන්න නම් සෝත විස්කුදාණයක් තියෙන්' කියලා. අපි එහෙම හිතුවාට ඇත්තටම ඇසීමේ සිද්ධියේ ඒවා තිබුණේ නැහැ.

දන් බලන්න ඇසීමට අමතරව අපි රුප හැඳවා - කන කියන රුපයයි, ගබඳ කියන රුපයයි. හදලා නිකම් හිටියේ නැහැ, මොවා කොහො හරි තියෙනවා කියන මට්ටමටත් ගියා. මේක අපි හිතෙන් ම හිතපු දෙයක් කියලා දැකින්නේ නැතුව අපි ඇත්තටම පවතින කනක් තියෙනවා කියන මට්ටමට දුම්මා. බාහිර ගබඳයත් මොනවායින් හරි හටගත්ත, තියෙන 'දෙයක්' කළා.

ඇහෙන් රුපයක් දැකින කොටත් අපි ඔය රිකම තමයි කරන්නේ. දැකීම කියන ක්‍රියාව වෙනකාට - අපි හිතමු පෙනෙනවා කියලා - පෙනෙනවා කියන සිද්ධියේ ඇහැක් පෙනෙන්නේ නැහැ. ඇහෙන් පෙනෙනවා කියලා අපි හිතනවා. නමුත් අපි කවදාවත් ඇහැ දැකලා නැහැ. අපට ඇහැ දන් දැකින්නත් බැහැ, අතිතයේ දැකලාත් නැහැ, අනාගතයේ දැකින්නත් බැහැ. ඇහැ අතිදස්සනයි. තමන්ගේ ඇහැ මේ මොහාතේ දැකින්න පුළුවන් ද? බැහැ. නමුත් මේ මොහාතේ පෙනෙනවා ද? මේ. අපට පෙනෙන සිද්ධිය කරන්න පුළුවන්. දැකීම කියන ක්‍රියාව කරන්න පුළුවන්. නමුත් ඇහැ දැකින්න බැහැ. අපට මේ මොහාතේ ඇහැ දැකින්න බැරි නම්, අනාගතයේ ඇහැ දැකින්නත් බැහැ, අතිතයේ කවදාවත් ඇහැ දැකලාත් නැහැ. පුළුවන් වුණා නම් දැනුත් දැකින්න පුළුවන් වෙන්න ඕනෑ.

දන් ඇහැ දැකින්න බැහැ කියලා දළ අදහසක් ආවා නේද? ඊළගට බලන්න එලියේ තියෙන රුප පෙනෙන්න පුළුවන් ද කියලා. අපට පුළුවන් කියලා හිතෙනවා අර වතුරට එබෙන බල්ලාගේ උපමාවේ

කිවිව බල්ලාගේ මානසිකත්වයේ ඉන්නකම්. වතුරේ ඉන්න බල්ලා තමයි ඔය පෙනුනේ කියලා හිතනවා වගේ. එහියේ තියෙන මොකක් හරි තමයි ඔය පෙනුනේ කියලා හිතනවා අපි බල්ලාගේ මානසිකත්වයේ ඉන්නකම්.

අවිද්‍යාව මත තමයි එහියේ තියෙන රුප පෙනෙනවා කියන මට්ටමට යන්නේ. නමුත් ඇත්තමම සිද්ධ වුණේ හිත මොනවාද් දැනගත්ත එක විතරයි. ඇහැ උද්ව කරගෙන හිත මොනවාද් දැනගත්තා. දැන් තුවණීන් විමසන්න හිත දැනගත්තේ එහියේ තියෙන රුප ද? නැත්තම් ඇහේ හැකියාව අනුව පෙන්නපු දෙයක් ද? කියලා. ඇහේ හැකියාව අනුව හදලා දීපු මොකක්ද් තමයි හිත දැනගෙන තියෙන්නේ. කවදාවත් මේ ඇහෙන් එහියේ තියෙන රුපයක් දකින්න බැහැ. ඇහේ හැකියාව අනුව උපද්දලා දීපු දෙයක් නම් දැකලා තියෙනවා.

එහෙනම් එහියේ රුපයක් දැක්කා කියන එක හරි ද? ඒකත් මෝඩිකමට පනවපු එකක් නේද? මේ තමයි 'වක්බූ අසති' 'රුප අසති' මට්ටම. 'සති' වුණේ අපේ මෝඩිකමට, අවිද්‍යාවට. ඇහැක් තියෙනවා කියලා පැනෙවිවෙත් ඇත්ත ඇතිහැරි තොදන්නකමට. රුපයක් තියෙනවා, ඔය එහියේ තියෙන රුපමයි මේ දකින්නේ කියලා පැනෙවිවෙත් මෝඩිකමට. අවිද්‍යාවට.

නමුත් විද්‍යාව පහළවුණ ද්‍රව්‍යට, ඇත්ත ඇතිහැරි දැකපු ද්‍රව්‍යට වතුරේ බල්ලෝ ඉන්නවා කියලා පනවන්නේ නැහැ වගේ, අපි ඇහෙන් දැකලා දැනගත්තේ එහියේ තියෙන දෙයමයි කියලා පනවන්නේ තැකිවෙයි. එදාට බාහිර රුප පනවන්නේ නැහැ. පැනවීමක් විද්‍යාමාන වෙයි ද? විද්‍යාමාන වෙන්නේ නැහැ. තෙකං යානං විර්ෂති - රුප තැකි කල්හි එහියේ රුප තියෙනවා කියලා පැනවීමක් විද්‍යාමාන වෙන්නේ නැහැ. 'රුප අසති' මට්ටම.

ඇහැ තැකි කල්හි ඇහැක් තියෙනවා කියලා පැනවීමක් විද්‍යාමාන වෙන්නේ නැහැ. වක්බූ වික්ද්‍යාණය තමයි ඇහැයි, රුපයයි තියෙනවා කියලා කියන්නේ. එතකොට ඇහැයි, රුපයයි පනවන්න බැරිනම් දැන් වක්බූ වික්ද්‍යාණයට වැඩිකුත් නැහැ. ඇහැත් අවිද්‍යාවෙන් හදලා පනවලා තම්, රුපයත් අවිද්‍යාවෙන් හදලා පනවලා තම්, ඔය දෙකේ ඇත්ත දැක්කොත් වක්බූ වික්ද්‍යාණයට දැන් පෙන්නන්න දෙයක් නැහැ. ඇහැක් තියෙනවා, රුපයක් තියෙනවා කියලා පෙන්නන්න බැහැ. එතකොට වක්බූ වික්ද්‍යාණයත් 'අසති' වෙනවා.

එතකාට විද්‍යාව පහළ ව්‍යුණම 'වක්බූ' අසති, රුපෙ අසති, වක්බූ වික්ද්‍යාණය ආසති' වෙනවා. ඇයි ඒ? ඇහැශ, රුපය, වක්බූ වික්ද්‍යාණය කියන තුනම අවිද්‍යාව මතයි හටගන්නේ. රහතන් වහන්සේ පෙනීමේ ඇත්ත ඇතිහැරි දකිනවා. අපට නම 'මම'ත් පිහිටනවා, රුපත් පිහිටනවා, ඔවා දැනගන්න වික්ද්‍යාණයත් පිහිටනවා. නමුත් රහතන් වහන්සේට පෙනීම කියන සිද්ධිය තියෙනවා. ඇසීම, දැනීම, දැනගැනීම කියන සිද්ධින් තියෙනවා. නමුත් අවිද්‍යාවෙන් පනවපු ආයතන හටගන්නේ නැහැ.

පිළිතුර: වික්ද්‍යාණ හයයි තියෙන්නේ. වක්බූ වික්ද්‍යාණය කිවිවොත්, වික්ද්‍යාණයට පුළුවන් ඇහැයි, රුපයයි තියෙනවා කියන්න විතරයි. ඇහැ නිසා උපදින සිතට දකින එක කරන්න පුළුවන්. හැබැයි දකින්නේ රුප නෙවෙයි, දකින්නේ ඇහැ නෙවෙයි. 'දකීම' කියන සිද්ධියේ ඇහැකුත් නැහැ, රුපත් නැහැ. අපට වෙලා තියෙන්නේ අමේ අවිද්‍යාව නිසා වක්බූ වික්ද්‍යාණයෙන් පෙන්නනවා ඇහැකුත් තියෙනවා, රුපයකත් තියෙනවා කියලා. ඒ කතාව භාරගන්නේ වක්බූ වික්ද්‍යාණයෙන් නෙවෙයි, මතෝ වික්ද්‍යාණයෙන්.

ඇත්ත අවබෝධ ව්‍යුණාට පස්සේ ඇහැක් පෙන්නන්නෙත් නැහැ, රුප පෙන්නන්නෙත් නැහැ, හැබැයි දැකීමේ සිද්ධියක් තියෙනවා. එදාට වික්ද්‍යාණයට දරුණය කරන්න රුපත් නැහැ, ඇහැකුත් නැහැ. ඒ කියන්නේ අභ්‍යන්තර රුපත් නැහැ, බාහිර රුපත් නැහැ. ආයතන උපදින්නේ නැහැ. 'දකීමට' අමතරව ආයතන පැනවීමක් වෙන්නේ නැහැ. ආයතන කියන්නේ අශ්චත්තත්ත් ආයතන සහ බහිද්ධ ආයතන. 'ඇසීමට' අමතරව අශ්චත්තත් ආයතන සහ බහිද්ධ ආයතන කියලා පැනවීමක් වෙන්නේ නැහැ. 'දකීම, ඇසීම' සිද්ධ වෙනවා. ආයතන කියලා දෙයක් නැහැ. සළායතන නිරෝධයක්.

වික්ද්‍යාණය අනිදස්සනය කියනවා. වික්ද්‍යාණයට දරුණය කරන්න සිද්ධියක් නැහැ. මේ ලෝකෝත්තර දරුණය හරි ගැහුරුයි. දැකීමේ සිද්ධියට අමතරව රුප පනවන්න බැහැ, ඇහැක් පනවන්න බැහැ කියන තුවණක් එනවා.

හැබැයි දහම අහලා මේ කරුණු දැනගත්තාට සාමාන්‍ය ලෝකයේ ඉන්න කොට අපි අභ්‍යන්තර බාහිර ආයතන පනවනවා. ඒකට හේතුව ප්‍රරුද්ද බලවත් නිසා, කෙලෙස් බලවත් නිසා. මේ ධර්මතා දැනගැනීම සත්‍ය යුතාය විතරයි. මේ ධර්මතාවය දැනගත්ත කෙනාට 'අසති'

මට්ටමට එනකම් කරන්න වැඩක් තියෙනවා. දත්ත, දකින කෙනාට විතරයි මාරුගය තියෙන්නේ. සත්‍ය යුතාය තිබුණෝත් තමයි කංතා යුතාය එන්නේ, මාරුගය උපද්‍රව ගන්න පූජ්‍යවන් වෙන්නේ.

රහතන් වහන්සේ ලෝකයා දුකට පත්වෙලා ඉන්න එක දැකලා ඒ දුක අඩුකරගන්න මේ විදියට කරන්න කියලා ඒ ඒ මානසික මට්ටමට උපදෙස් දෙනවා. මේක තමයි මුළු ධර්මයම කියන්නේ. එක එක කෙලෙස් මට්ටම වල නීවරණ යටපත් කරගන්න උපකුම දේශනා කරලා තියෙනවා. අපි හිතන් ඉන්නේ පූර්ව ප්‍රතිපදාවේ ඒවා කළාම නීවන් දකින්න පූජ්‍යවන් කියලා. ඔතන තමයි අපි වරද්දගෙන තියෙන්නේ.

පූර්ව ප්‍රතිපදාවයි, ආය්සී ප්‍රතිපදාවයි කියලා දෙකක් තියෙනවා. පූර්ව ප්‍රතිපදාව උදව් වෙන්නේ නීවරණ යටපත් කරගන්න විතරයි. ඒවාත් කරන්න ඕනෑම. ඒවා එපා කියන එක නොවයි මේ කියන්නේ. කය දෙනිස් කුණුපයක් විදියට බලන්න ඕනෑම. හැබැයි අපි දැනගන්න ඕනෑම මේක කරන්නේ කුමක් සඳහාද කියලා. අපි තවමත් මේ බාහිරයෙන් ලෝකය හොයන්නේ. තමුන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන් තුළින් ලෝකය දකින්න කියලා. අපි තවම එතැනට ඇවිල්ලා නැහැ. ආය්සී දරුණනයට අපි ඇවිල්ලා නැහැ. තමන් තුළින් දහම දකින්න තම ආයතන විදියටම බලන්න වෙනවා. බණයක් පමණ ගරිරය කියන්නේ ආයතන හයට. ආයතන හයෙන් දකින මට්ටමේ තමයි මේ ගැමුර තියෙන්නේ. ආයතන මූලාවෙන් මිදෙන හැරී. ආයතන මූලාවේ දී දකිනවා අජ්ජිතත්ත් බහිදේ ආයතන පනවන්නේ ම අවිද්‍යාව මතයි කියලා. ඒ විදියේ නුවණක් අපි ඇති කරගන්න ඕනෑම.

පිළිතුර: නීවරණ යටපත් කළත් දහම අහලා දත්ත, දකින තත්ත්වයට ඇවිල්ලා නැත්තම් මාරුගලීල ලැබෙන්නේ නැහැ. සමාධියේ හිටියා, ද්‍රාන වැඩුවා කියලා මාරුගලීල ලැබෙන්නේ නැහැ. රහතන් වහන්සේගේ තත්ත්වය දිවියේ දිවියමත්තං. අපි තවම ඒ මට්ටමට ඇවිල්ලා නැහැ. එහෙනම් එතෙන්ට යන්න තම මොකද කරන්න ඕනෑම? ඒ සඳහා මාරුගය උපද්ද්‍රව ගන්නයි ධර්මයෙන් උපදෙස් දෙන්නේ. අපි නුවණින් දැනගන්න ඕනෑම දිවියේ දිවියමත්තං වුණෝත් අජ්ජිතත්ත් ආයතනත් නැහැ, බහිදේ ආයතනත් නැහැ කියලා. ඒවා හටගත්තොත් මොකද වෙන්නේ කියලා බාහිය පූජ්‍යයේ පැහැදිලි කරනවා. රුප උපදාන ස්කෑනය (ඇස, රුපය ආදි) කියලා එකක්

පිහිටන්නේ නැහැ. දුක පිහිටන්න බැහැ. ඒ තමයි දුකක් නිරෝධය.

මෙ දැරූනයට එන්නයි සතර සතිපටියානය තියෙන්නේ කියන ඒක තත්මිගත්ත ඕනෑ. කායානුපස්සනාව පනවලා තියෙන්නේ අජ්ජත්ත බහිදේ රුප පිරිසිද දැක්කහම වෙන්නේ මොකක්ද කියන නුවණයි මේ පෙන්නන්නේ. මෙකයි වතුරායී සත්‍යයේ සත්‍ය යානය කියන්නේ. තිවන ගැන සත්‍ය යානයක් එනවා. එතකොට කෙතෙක් ද මේ භාවනාව වඩන්න ඕනෑ, සතිය වඩන්න ඕනෑ කියලා කාගෙන්වත් අහන්න ඕනෑ නැහැ. උත්තරය මෙතන තියෙනවා. තමන් තවමත් රුපයට අභුවෙනවා නම් - අජ්ජත්ත වේවා, බහිදේ වේවා රුපයට අභුවෙනවා නම්, තමන් දැනගන්න ඕනෑ තවම රුපය පිරිසිද දැකළා නැහැ කියලා. එහෙනම් තව තවත් කායානුපස්සනාව වඩන්න වෙනවා.

වඩනවා කියන්නේ මොකක්ද? දැන් රුපයක් තියෙනවා කියලා හිතුන ගමන්, දැනගත්ත ගමන් දැන් අපට බාහිර රුප පිහිටලා තියෙනවා. ඉති බහිද්ධාවා කායේ කායානුපස්ස විහරති - බුදුරජාණන් වහන්සේ උපදෙස් දිලා තියෙනවා. බහිදේ රුපය ගැන සිහිය නුවණ පිහිටන්න කියනවා. ඒ සඳහා විරය වඩනවා - ආතාපි සම්පර්ජනා සතිමා. සිහියෙන් රුපය ගැන දැනගන්නවා. ඒක දැනගන්නත් උත්සාහ කරන්න ඕනෑ - විරයය. ඊළාගට නුවණීන් දැකිනවා ඒක බහිදේ රුපය ගැන සිහිය පිහිටන්න කියලා තියෙනවා.

කොහොමද සිහිය පිහිටන්නේ? ඔන්න දැන් නුවණ ඕනෑ. වතුරායී සත්‍ය පිළිබඳ නුවණ. රුපය කියන්නේ පස්සේව උපාදාන සේකන්දය - දුක. ඒකේ සමූදා කොහොද තියෙන්නේ? ඔන්න දැන් ආයතන විදියට බලන්න ඕනෑ. ඇසීමක් තේ සිද්ධ වුණේ. ඇසීමේ කොහොද රුප? නුවණ තියෙන කෙනාට දැන් ආයතන ගැන දැක් වෙලා බලන්න ප්‍රාථමික. එතකොට දැකිනවා මේක මුලාවක් තේ කියලා. ඔය බහිදේ රුපය කියන්නේ ප්‍රාථමික තේ කියලා පෙනෙනවා. ගබ්දය ගැන කළුපනා කරලා හදුප රුපයක් නේද ඔය දැන් එලියේ තියෙනවා කියලා විශ්වාස කරලා තියෙන්නේ කියලා දැකිනවා. යෝ විතක්කෙති තං පපස්සේවති වෙලා නේද?

මෙ දැක්ම උදව් වෙනවා - දැන්න, දැකින කෙනාටයි සතිපටියානය තියෙන්නේ. දහම අහලා දන්න කෙනාටත් සතිය වඩන්න ප්‍රාථමික, තොදන්න කෙනාටත් සතිය වඩන්න ප්‍රාථමික. හැඳුයි මාර්ගථිල

ලැබෙන්නේ මේ සාසනයේ විතරයි. දහම අහලා තේරුම්ගත්ත කෙනාට විතරයි. අනිත් අය ඉතින් සිහිය පිහිටයි, මාර්ගය වඩනවා කියලා හිතයි, හැඳුයි මාර්ගත්ල නම් ලැබෙන්න විදියක් නැහැ.

වතුරායී සත්‍යයේ තියෙන්නේ රුප උපාදාන ස්කන්ධය දුකයි, දුකු සමුද්‍යයයි - මේ පැත්තේ තියෙන මූලාව, අවිද්‍යාව. මේ අවිද්‍යාව නොයෙදුනා නම් අර රුපය උපදීයි ද? ඔත්ත එයාට තිරෝධය පෙනෙනවා. මේ ධර්මතාවය හිතට පෙන්නනවා කියන්නේ ඔය මාර්ගයි වඩන්නේ. මෙහේ මූලාව හින්දා නේ අරහෙ රුපය හැදුවේ. ඕක පෙන්නන්න පෙන්නන්න රුප හදන එක නවත්වනවා නේද? මූලාව දුරුවෙනකම් පෙන්නන්න වෙනවා. රුපයට අභුවෙන කාක් කල් අපට අනිත් පැත්තට පෙන්නන්න වෙනවා. 'මය අපේ මූලාව නේ, ලෝකයට අයිති දක්ම නේ ඕක, බුද්‍යහාමුදුරුවේ පෙන්නලා තියෙන ඇත්ත මේ නේ' කියලා පෙන්නන්න පුළුවන් ඇත්ත දුනගත්ත කෙනාට. ඒ දන්න කෙනා තමයි සම්මාදිවිධිය තියෙන කෙනා. දහම අහලා වතුරායී සත්‍යයෙන් තේරුම් ගත්ත කෙනා. දුක විතරකුත් නෙවෙයි, දුකු සමුද්‍යයි, තිරෝධයි - ඔය තුනම දුනගත්ත කෙනා දන් වඩන්නේ මාර්ගය.

එයාට පුළුවන් අජ්ංකත්ත රුපය - ගැර රුපය ගැන දුනගත්තත් ඔය දෙයම කරන්න, බහිද්ධ රුපය ගැන දුනගත්තත් ඕකම කරන්න. හිතෙන් හදුපු එක නේ මේ එළියෙන් තිබිබේ, පුපස්ක්වයක් වුණා නේ, පුපස්ක්ව වුණේ ආයතන මූලාවෙන් නේ. ඒ විදියට ආයතන මූලාව මුලට වෙනකම් අල්ලගන්න වෙනවා. දුකීමට අමතරව ඇහැයි, රුපයයි පැනෙවිවා නේද, දුනීමට අමතරව කයයි, ස්පර්ශයයි පැනෙවිවා නේද කියලා දකිනවා.

අපි පුපස්ක්ව තුළ, ලෝකය තුළ, දුක තුළ ජ්වලවෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුකෙකි ලොකා පතිච්චිතො කියලා. ලෝකය පවතින්නේ දුක තුළ. ලෝකය කියන්නේ රුප ගොඩකට. අජ්ංකත්ත රුපයි, බහිද්ධ රුපයි.

දන් අහගත්තාට ඔය වික ලෙහෙසියෙන් දකින්න බැහැ. මේවා නුගාක් අහලා තිබුණාට තවම දුකලා නැහැ නේ. සූත්‍රය කටපාඩිම් කිවිවාට දරුණනය, දක්ම අපට තවම නැහැ. මේ කියන්නේ මොකක්ද කියන අදහස නැහැ. වවන වික තිකම් ගිරවි වගේ කියන්න පුළුවන්. 'සති' 'අසති' කියලා විස්තර කරන ජේද දෙක ඉතාමත්ම වැදගත්. එතකාට අපි 'පවිචා' ඉදලා 'තිරෝධා' කියන තැනවයි යන්න

ඩිනේ. ඉමස්ම් සති ඉදී හොති, ඉමස්ම් අසති ඉදී න හොති මට්ටමටය යන්න ඩිනේ. දුකු තිරෝධය පැත්ත තියෙන්නේ එතන.

මේ වික දන්නේ තැතුව, දකින්නේ තැතුව කරන්න වාලේ මොනවා හරි කෙරුවාට මාර්ගය වැඩෙයි ද කියන එක තුවණීන් හොයන්න. හැඟැයි දැනගෙන කළාත් අනිවාරයයෙන් වැඩෙන්නේ මාර්ගය - ලෝකෝත්තර මාර්ගය. කුවරුවත් කියන නිසා නෙවෙයි, ඒක තමන්ට ප්‍රත්‍යාස්‍ය වෙන්න ඩිනේ. දහමට ගළපලා බලන කොට තමන්ට ප්‍රත්‍යාස්‍ය වෙයි ඩිකම තමයි සම්මාදිවියිය වෙන්නේ කියලා. ඒ සඳහා තමයි දහම අහන්න ඩිනේ, තුවණීන් විමසන්න ඩිනේ. වචන විකක් පාඩම් කරගන්න නෙවෙයි. මේ දක්ම ඇති කරගන්න. අංශකත්ත රුපය හරි, බහිදේ රුපය හරි ප්‍රපණ්ඩවයක් කියලා පෙනෙන ද්‍රව්‍යක් එයි. හිතෙන් කළුපනා කරලා එමියෙන් තිබා නේද, මෙතන සිහිය තුවණ පිහිටියේ තැහැ නේද කියලා තුවණක් එයි. පිහිටියොත් මොකද වෙන්නේ කියලා දන්න කෙනාටය මේක කරන්න පුළුවන්.

පිළිතුර: වැරද්ද වුණාට පස්සේ තමයි අපට බලන්න වෙන්නේ. ලෝකයට අහුවුණාට පස්සේ ලෝකයට අහුවුණේ මෙහෙමයි කියලා පෙන්නන්න දැක් වුණාත් කවදා හරි ඔය ලෝකයට අහුවෙන එක තවතියි. ඒ තැන දක්වාම මාර්ගය ව්‍යුත්න තියෙනවා.

ලෝකයාට පෙනීම තියෙන්නේ ඇහැයි, රුපයයි එක්ක. ආයේ දරුණනයේ දිවියේ දිවියමත්ත. කියන මට්ටමේ දී දැකීම් මාතුය විතරයි. එතෙන්ට ඇහැකුයි, රුපයකුයි දාන්නේ තැහැ. අංශකත්ත බහිදේ දාන්නේ තැහැ. දෙපැත්තක් බෙදන්නේ තැහැ. ද්වියතාවයකට අහුවෙන්නේ තැහැ.

දෙපැත්ත බෙදුවා නම්, අහුන්තරයයි බාහිරයයි බෙදුවා නම් එතෙන්ට 'මම' රිංගලා. ප්‍රයාවේ දී ඔවා පිහිට්තන්නේ තැහැ. මෝඩකමේ දී, අවිද්‍යාවේ දී තමයි ඔවා පිහිට්තන්නේ. ඒ නිසා තමයි ඇහැ සහ රුපය අවිර්ජා සම්භුතං කියලා කියන්නේ. ඇත්ත දක්ක ද්‍රව්‍යට රුප උපදින්නේ තැහැ, පිහිට්තන්නේ තැහැ. රුප උපදින්නේ තැති ද්‍රව්‍යට පයිවි, ආපෝ, තේරෝ, වායෝ උපදින්නේ තැහැ - නගාධති.

එක ක්ෂේරියකට මේ ගැන විදුර්ගනය කළාත් ඉතාමත් වටිනවා. එතකොට වැඩෙන්නේ මාර්ගය. අපි මුළු ද්‍රව්‍ය තුළදීම මුළා වෙන කොට එක සිද්ධියක් අරගෙන තුවණීන් පෙන්නනවා මෙන්න

මෙහෙමයි මුදා වුණේ කියලා. ඒක විද්‍යාගැනය. ඒ වැඩෙන්නේ මාර්ගය. ඒකයි කියන්නේ ක්ෂේත්‍රයක් විද්‍යාගැනය වැඩුවාත් දාන 100ක් දුන්නාට වඩා අනුසස් තියෙනවා කියලා. හැම අරමුණකටම මෙක කරන්න යන්න එපා. එහෙම කරන්නත් බැහැ. ඉස්සෙල්ලා එකකින්, දෙකකින් පටන්ගන්න. ඇහෙන ගබ්දයට රුප හදන හැරී බලන්න. ගබ්දයේ රුප තියෙනවාද කියලා බලන්න. එතකාට පෙනෙන්වී මෙක ප්‍රපස්ච්චයක් නේ, කල්පනා කරලා නේ රුප හැදුවේ. රුප එමියේ තියෙනවා කිවිවේ අර වතුරේ බල්ලා වගේ නේ කියලා මතක් කරලා දෙන්න.

පිළිතුර: වතන ටික අමතක කරලා අත්දකින එක බලන්න පුරුදු වෙන්න. ගබ්දයක් ඇහෙන කොට මොනවාද දැනගන්නේ, දකින කොට මොනවාද දැනගන්නේ - මොන බලන්න. අපට තවම මේ මට්ටමේ දී ගබ්දයක් ඇහෙන කොට ඒකට රුපයක් පනවන්නේ නැතුව ඉන්න බැහැ. නමුත් ඒ මොහොතේ තමන් ද්‍යුම් වුණෙනාත්, එහෙම හිතුනේ ඇයි කියලා අනිත් පැත්තට පෙන්නන්න පුළුවන්. අපි රුප පනවන්නේ නැහැ කියලා හිත රවටිගන්න එපා. රුප පනවන්නේ නැති එක එලයක් මිසක් මාර්ගය නොවෙයි. මාර්ගය වැඩුන ද්‍යුම්, රහත් වුණ ද්‍යුම් තම් එහෙම කියන්න පුළුවන්. එතනින් මොන අපි රුප පනවන්නේ නැහැ කියන කතාව කාටවත් කියන්න බැහැ. අඩුතරමින් අනාගාමී වෙන්න වත් ඕනෑම එහෙම කියන්න.

අපේ කෙලෙස් බලවත්. ඉතිං ඕකට ලොකු වැඩ පිළිවෙළක් තියෙනවා. එහෙම කිවිවාට බය වෙන්න එපා. මෙක දැනගත්තා කියන්නේ මාර්ගයට වැටුනා වෙනවා. අපි දන්නවා කියලා හිතුවාත් කවදාවත් මාර්ගයට වැටෙන්නේ නැහැ. ඒකයි මෙහෙම කියන්නේ. අපි දන්නේ නැහැ, බුදුරජාණන් වහන්සේ තමයි ඕක පෙන්නලා දිලා තියෙන්නේ, අපි තවම දුකේ ඉන්නේ, අපි තවම ලෝකයේ ඉන්නේ, අපි තවම රුප වලට රවටිලා ඉන්නේ, අපි තවම අඡ්ජකත්ත බහිදේ බෙදා බෙදා ඉන්නේ. අපි ඔහොම බෙදන්නේ නැහැ කියලා නිකම් කියන්න බැහැ. එහෙම කිවිවාත් ඒක බොරුවක්. දාශ්ටීයක්, හිත රවටිවා ගැනීමක් වෙනවා.

කිසි දෙයක් නවත්වන්න යන්න එපා. නවත්වන්නත් බැහැ. මේ තියෙන දේවල් පෙනෙන්නේ නැහැ කියලා හිතන්න යන්න එපා. පෙනුනේ කොහොමද, ඕක දැනගත්තේ කොහොමද කියලා නුවණින් අනිත් පැත්ත පෙන්නන්න. එහෙම නැතුව මට බාහිරය පෙනෙන්නේ නැහැ කිය කියා හිටියාට ඇත්ත අවබෝධ වෙන්නේ නැහැ. ඒක හිත

රච්චිවා ගැනීමක් විතරයි. වචන වලට හිරවෙන්නේ නැතුව අත්දැකීම මත ඉදත් දහම දැකින්න පුරුදු වෙන්න.

උදාහරණයක් වශයෙන් - මෙතන කණුවක් තියෙනවා කියන එක පිළිගන්නවා දී? පිළිගන්න වෙනවා. බොරුවට නැහැ කිවිවාට වැඩික් නැහැ. හිත රච්චිවාගෙන දහම දැකින්න බැහැ. කණුවක් තියෙනවා. දැන් අනිත් පැත්තෙන් බලන්න මේ තමයි රුප උපාදානය. එහෙම දැකින්න පුරුදු වෙන්න. රුප උපාදානයට බුදුරජාණන් වහන්සේ දුකයි කියලා තියෙනවා. හැබැයි තවම මට නම් දුක දැනෙන්නේ නැහැ කියලා එකත් පිළිගන්න. අපි දුක දැක්කා කිවිවාත් එතනම දහම දැකිම වැශෙනවා. දුක පිරිසිද දැකින්නයි මේ මාරුගය තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන ගුරුදාව වැඩින්න ඕනෑම. අපට පෙනෙන්නේ නැති වුණාට බුදුරජාණන් වහන්සේ මෙහෙම කියලා තියෙනවා නේ, එහෙම දැකින්න එහෙනම් මොකද කරන්න ඕනෑම කියලා පටන් ගන්න. එතන වෙන මූලාව හඳුනගන්න. මෙහේ අවිද්‍යාව හිත්දා තේද රුප පැනෙන්වේ කියලා දැකින්න තුවන ඕනෑම. එක තමන්ගේ ගරීරය නැහැ කියලා කියන්න බැහැ. අත රිදෙනවා, කකුල රිදෙනවා. ඉතින් කොහොමද ගරීරය නැහැ කියන්නේ? ගරීරයක් නැත්තම් හෙල්ලෙන්න ඕනෑම නැහැ තේ. අපි ගරීරයේ බැසුගෙන ඉන්නේ. අප්පේකිත්ත රුපයේ බැසුගෙන, රුප උපාදානය කරගෙන අපි ඉන්නේ.

පිළිතුර: අපි මේ බණ අහගෙන ඉන්නෙත් මූලාවෙන්. ගබඳයෙන් නවත්තලා නැහැ, මේ කියන එක ඇහෙනකොටත් අපේ හිත ඇතුළේ වැඩ ගොඩක් සිද්ධවෙනවා. සුත්‍ය සුතමත්තං නැහැ.

රුප නැතිවෙනවා කියන එකයි, රුප උපදින්නේ නැහැ කියන එකයි දෙකක්. දැන් වතුරේ ඉන්න බල්ලා නැතිවෙනවා කියන එකයි, වතුරේ බල්ලෙක් හටගන්නේ නැහැ කියන එකයි දෙකක්. එතකොට අවිද්‍යාව තියෙනකම් වතුරේ බල්ලෙක් ඉන්නවා. අවිද්‍යාව නැතිවුණ ද්‍රව්‍ය ජායාමාත්‍රය විතරයි. නැවත බල්ලෙක් උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ කියන එකට තමයි නිරෝධය කියන්නේ.

රුප උපදින්න කරමයක් බලපානවා. ලෝකයට අයිති හේතු විකෙන් ඇවිල්ලා තමයි අපි අවිද්‍යාවට එන්නේ. අපට මනුෂ්‍ය ඇහැක් ලැබේලා තියෙන එක ලෝකයට අයිති හේතුවක්. එතකොට මනුෂ්‍ය ඇහැට පෙනෙන රුපයි, දෙවිකෙනෙක්ගේ ඇහැට පෙනෙන රුපයි, අපට අතර වෙනසක් තියෙනවා. නැත්තම් සතෙකුට පෙනෙන රුපයි, අපට පෙනෙන රුපයි අතර වෙනසක් තියෙනවා. දැන් අපි ලෝකයට අයිති ඇහැක් ගැන මේ කතා කරන්නේ. ලෝකයට අයිති තැනූ ඉඳන් බලන කොට මනුෂ්‍ය ඇහැක් උපදින්නේ කරමයක් නිසා. සතෙක්ගේ ඇහැක්, දිවා ඇහැක් උපදින්නේ කරමයක් නිසා. මෙහෙම දැකින්න පුළුවන් මට්ටමක් අපි හදාගෙන තියෙන්නේ කරමයක් නිසා.

ර්ලගට ඇහැක් උපද්දගෙන තියෙන්නේ රුප දැකින්න තියෙන තණ්හාව නිසා. තණ්හාවයි, කරමයයි ඒ විදියට තේරුම් ගන්න. ර්ලගට අපි ගන්න ආභාර වෙනස් වුණෙන් ඇහැ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි තේරුම් ගන්න මේ ලෝකයට අයිති පැහැදිලි කිරීමක් බව. මේවා ලෝකයට අයිති දේවල් මිසක් ලෝකෝත්තර ද්රුශනයේ දි යෙදෙන්නේ නැහැ. දැන් ඔය හේතු භායන්නේ බාහිරයෙන් නේ. තමුත් ලෝකෝත්තර ද්රුශනයේ දි හේතු තමන් තුළින් දැකින්න ඕනෑම. එතකොට පෙනෙනවා අවිද්‍යාව මතයි ඇහැ උපන්නේ, අවිද්‍යාව මතයි රුප උපන්නේ. අවිද්‍යාව නැත්තම් ඕවා එකක්වත් උපදින්නේ නැහැ කියලා. ඒකට තමයි ලෝක තිරෝධය කියන්නේ. එතකොට ලෝකයට අයිති දැක්මේ ඉඳලා ලෝකෝත්තර දැක්මට එන්න තමයි දහම අහන්න ඕනෑම්.

පිළිතුර: ලෝකයට අයිති මට්ටමෙන් හාවනා කරලා අනිත්‍ය, දුක්‍ය, අනාත්ම බලන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත්: කාගේ හරි ගිරිරයක් පෙනෙනවා. මේ ගිරිරය අනිත්‍යයි, වෙනස්වෙලා යනවා, ගිරිරය දුකට පත්වෙලා යනවා, අනාත්මයි, පාලනය කරන්න බැහැ කියලා දැකින්න පුළුවන්. මගේ ගිරිරයත් ඒ විදියට දැකින්න පුළුවන්. හැබැයි ඕක ලෝකෝත්තර ද්රුශනය නොවෙයි. මේක අනිත්‍යයි, වෙනස්වෙලා යනවා කියලා කිවිවාට, ඒක හරියට වතුරේ බල්ලෙක් ඉන්නවා, උග් වෙනස්වෙනවා කිවිවා වගේ කතාවක්. ඒක ලෝකයට අයිති අනිත්‍ය, දුක්‍ය, අනාත්ම දැකීමක්. ඒකෙන් පමණක් නිවන් දැකින්න බැහැ. ඒක තමයි මේ පැහැදිලි කරන්න හදන්නේ.

සතිපටියානයේ කායානුපස්සනාවේ ලෝකයට අයිති කියාවලියකත් තියෙනවා. උදාහරණයක් වශයෙන් දෙතිස් කුණපය

බලන එකත් සතිපටියානයේ තියෙනවා. හැඳුයි එතන ලෝකෝත්තර දරුණනයටත් යන්න පුළුවන් විදියක් තියෙනවා. ඒක යෙදෙන්නේ - අත්සුකත්ත-ඛහිද්ධ දෙක එකට බලන්නේ කොහොමද, සමුද්‍ය-වය එකට බලන්නේ කොහොමද, න ව කිස්ෂ්වී ලොකේ උපාදියති වෙන විදියට මේක බලන්නේ කොහොමද, කියන මට්ටමේ දී ලෝකෝත්තර දරුණනයට යනවා. ඒක බුද්ධ දේශනාවේමයි තියෙන්නේ. සතිපටියාන සූත්‍රයේමයි තියෙන්නේ. එහෙම තියෙනවා නමුත් ඒක තෝරුම් ගන්න විකක් තුවණක් යොදන්න ඕනෑම, ප්‍රජාවක් ඕනෑම. සතිපටියානයේම ලෝකයට අයිති විදියට දැකින්නත් පුළුවන්, ඒකෙන් ලෝකෝත්තර දරුණනය දැකින්නත් පුළුවන්. හැඳුයි දැකින්න තුවණ තිබුණාත් තමයි එහෙම පෙනෙන්නේ. බුද්ධ දේශනාවේ පිට නෙවයි. පුරුව ප්‍රතිපදාවෙයි, ලෝකෝත්තර ප්‍රතිපදාවෙයි වෙනස දැක්ක ද්වසට තමයි ඒක පෙනෙන්නේ. එතැනින් මෙහා පෙනෙන්නේ නැහැ. ආය්සී දරුණනය ඇති කරගත්ත ද්වසට එන තුවණක් තියෙනවා. මේවා ලෝකයට අභුවෙලා කරන දේවල් ද, ලෝකය ඉක්මවීම සඳහා කරන දේවල් ද කියලා දැක්මක් එනවා. ඒ දෙකෙන් හොයාගන්න පුළුවන් පුරුව ප්‍රතිපදාවයි, ආය්සී ප්‍රතිපදාවයි අතර වෙනස. ඒ තුවණ ගන්නෙනත් ධරුමයෙන්ම තමයි - සම්මාදිවිධියෙන්.

අපි දහමට අනුව ම, ඒ කියන්නේ බුද්ධ දේශනාවලට අනුව ම විමසලා දැක්ම ඇතිකරගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ දේශනා අපට ගන්න තියෙන්නේ ත්‍රිපිටකයෙන්. එතකොට ත්‍රිපිටක සූත්‍ර, ඒවායේ තියෙන ඒවාට අදාලව ම අපේ දැක්ම ඇතිකරගන්න ඕන. අපිට එක එක්කෙනාගේ මතවලින් එන දැක්ම නෙවෙයි. බුද්ධ දේශනාවලට අනුව, අපට වැරදුනේ කොතැන ද කියන තැන ම සි හොයාගන්න ඕන. වැරදුන හින්දා තමයි සම්මා දිවිධීය තැනිවෙලා තියෙන්නේ. හරියන්නේ, ඇත්ත දැකින්න පටන්ගන්නේ, සම්මාදිවිධීය ආප්‍ර ද්‍රව්‍යට සි. එතැනට එනකම් දහම අහලා තුවණින් විමසන්න වෙනවා ‘මොකක් ද මේ ලෝකොත්තර දැක්ම කියන්නේ, මේ ලෝකයෙන් එතෙරවෙන මාරුගයට වැවෙන්නේ කොහොම ද?’ ඒකට වැටුනේ තැත්තම් බුදු දහමෙන් ප්‍රයෝගනය ගත්තා වෙන්නේ තැ. විත්ත සමාධිය ඇතිකරගත්තාට, බ්‍යාන වැඩිවාට, කෙලෙස් තුනී වුණාට ආය්‍යී මාරුගයට වැටුනා වෙන්නේ තැ. හාවනා කරපු පලියට ආය්‍යී මාරුගයට වැවෙන්නේ තැ. හාවනාවෙන් දහම දැකින්න සුදුසු තත්ත්වයට හිත සකස් කරනවා. රළුගට දහම තුවණින් විමසලා බලන්න ඕන, ‘බුදු කෙනෙක් මොනවාද දේශනා කරන්නේ?’ කියලා.

එතකොට අපි දන්නවා, බුදු කෙනෙක් දේශනා කරන්නේ පළමුවෙනි දේ, වතුරාය්සී සත්‍යය සි. වතුරාය්සී සත්‍යය දේශනා කරන්න තමයි බුදු කෙනෙක් පහලවෙන්නේ. වතුරාය්සී සත්‍යය ගැන අපි ඕනෑ කෙනෙක් අහලා තියෙනවා, බොද්ධයින් විදියට - දුක සි, දුක්බ සමුද්‍යය සි, නිරෝධය සි, මාරුගය සි කියන හතර. එතකොට සම්මා දිවිධීය ඇතිකරගන්නත් ඔය හතර ගැන හොඳ දැක්මක් එන්න ඕන. අහලා තියෙන දැනුම නෙවෙයි. අවබෝධයෙන් එන වතුරාය්සී සත්‍යයේ දැක්මක් එන්න ඕන. වතුරාය්සී සත්‍යය ගැන හරි දැක්ම ආප්‍ර ද්‍රව්‍යට තමයි සම්මා දිවිධීය තියෙන්නේ. එහෙනම්, දුක පිළිබඳව, දුක්බ සත්‍යය ගැන පැහැදිලි තුවණක් එන්න ඕන, ‘මේකයි දුක’ කියලා. රළුගට, ‘දුක හටගන්නේ මෙහෙම සි’ කියලා පැහැදිලි තුවණක් එන්න ඕන. ‘පැහැදිලි’ කියන්නේ ආය සැක සහිත දැක්මක් නෙවෙයි. සම්මා දිවිධීය ආප්‍රවහම, තව කෙනෙක් මොනවා හරි කිවිවා කියලා වෙනස්වෙන දැක්මක් වෙන්න බැහැ. එතකොට ‘දුක්බ නිරෝධය

කියන්නේ මේක ඩි' කියලා ලොකු තුවණක් එන්න ඕන, පැහැදිලි දැක්මක්. ඒ තුන ආවෙත් මාර්ගය උපද්ධවාගන්න පුළුවන් - ඒ දැක්ම එනවා. දුක ගැන අවබෝධයක් එන්න ඕන. සමුද්‍ය මොකක් ද කියලා භෞදට දැනගන්න ඕන. දුක හටගන්න හේතු වික දැනගත්තොත් තමයි ඒ හේතුව අයින් කරන්න පුළුවන් වෙන්නේ. ඒ හේතුව අයින් කලාත්, දුක හටගන්නේ නැ කියලා ලොකු තුවණක් එන්න ඕන. ඒ වික තිබුණෙත් තමයි ඒ හේතුව අයින් කරන්න මාර්ගය වචන්න පුළුවන් වෙන්නේ.

එතකොට බුදුරජාණන් වහන්සේ දුක කියලා පැහැදිලි කරන්නේ, අපි දන්නවා අහල තියෙනවා, ජාති, ජරා, ව්‍යාධි, මරණ - ඔහොම ලැයිස්තුවක් තියෙනවා. ඔහොම ගිහින් අන්තිමට එන්නේ පංචවලපාදානස්කන්ධය දුක ඩි කියන තැනට යි. සංඛිතතෙන පංචවලපාදානස්කන්ධා දුක්ලා. එතකොට එතැනට ඔය දුක් ඔක්කොම අයිති වෙනවා. එහෙතුම 'පංචවලපාදානස්කන්ධය දුක ඩි' කියන තුවණ එන්න ඕන. දැනුම නෙවෙයි. දැනුම තියෙනවා අපි ලග. 'පංචවලපාදානස්කන්ධය දුකයි' කියලා හැමෝ ම දන්නවා. දැනගත්තාට දැකලා නැ. අපි දැකලා තියෙනවා ද කියලා බලන්නේ කොහොම ද? දැන් පංචවලපාදානස්කන්ධය තියෙන තැනක, 'මික දුක ද?' කියලා බලන්න ඕන. කොහො ද පංචවලපාදානස්කන්ධය හටගන්නේ? කොයි වෙලාවේ ද හටගන්නේ? ආයතනයක් වැඩ කරන කොට යි. ආයතන කිවිවේ මොනවා ද? ඇහැ කන, නාසය, දිව, ගිරිරය, මනස. එතකොට දැන් ඇහෙන් දකින වෙලාවේ, කහෙන් අහන වෙලාවේ, පංචවලපාදානස්කන්ධ හටගන්නවා. කොහොම ද දන්නේ හටගන්නවා කියලා? මොනවාද පංචවලපාදානස්කන්ධ කියන්නේ කියලා භායාගන්න ඕන. මොනවා ද පංචවලපාදානස්කන්ධ? රුප, වේදනා, සංඝා, සංඛාර, වික්ද්‍යාණ. ඔය පහෙන් භායන්න ඕන.

දැන් රුපය හටගත්තා ද ආයතනයක් වැඩිකරන කොට? ඇහැ වැඩිකරන කොට රුපය හටගත්තා ද? ඇහැ වැඩිකරන කොට මොනවාද එතැන තියෙන රුප? 'ඇහැ වැඩිකරනවා' කියන කොට අපි ජාති තුනක් ගැන දන්නවා - ඇහැයි, රුපය යි, වක්බූ වික්ද්‍යාණය යි. එතකොට ඒ තුන එකට ගත්තහම කියනවා 'එස්සය' කියලා. වක්බූක්ව පටිවිව රුපෙ ව උප්ප්‍ර්‍ර්‍යති වක්බූවික්ද්‍යාණ, තිශ්‍රීණං සඩිසති එස්සේ. 'සඩිසති'ය කියන්නේ එක්ව යැම යි. ඒ තුන එක්ව යාම, ඒ තුන එකට ගැනීම තමයි 'එස්සය' කියන්නේ. එතකොට ඇහැයි, රුපය යි, වක්බූ වික්ද්‍යාණය යි තිබුණෙත් එස්සය කියලා

දෙයක් හටගන්නවා.

එතකාට ස්පර්යය නිසා වේදනාව ඇතිවෙනවා. එස්ස පවිචා වෙදනා. මෙතැන අපි අහලා තියෙනවා, වක්බූජ්ද්ව පරිච්ච රුප ව උප්පත්ති වක්බූ විජ්ජාණං. තියෙන් සඩීති එස්සා. එස්ස පවිචා වෙදනා. යෝ වෙදෙති, තං සඡ්ජ්ජානාති - යමක් විදි ද, එය හඳුනාගන්නවා. යෝ සඡ්ජ්ජානාති, තං විතක්කෙති - යමක් හඳුනාගනී ද, ඒ ගැන කළුපනා කරනවා. යෝ විතක්කෙති - යමක් ගැන කළුපනා කරයි ද, තං පපක්ෂෙති - පුපංච බවට පත්වෙනවා. පුපංච බවට පත්වුණෙන් මොකක් ද තියෙන ප්‍රශ්නය? ඒක තමයි හේතුව වෙන්නේ; ඔන්න පුරුෂයා අහිඛවා යනවා පුපංචය. පුරුෂයා කියන්නේ සත්ත්වයා, පුපංචය හදුප කෙනා. තතොනිදාන්. පුරිසං - මෙන්න මේක තමයි නිදානය. ඒ පුරුෂයාව පපක්ෂඡ්ජාසඩ්බ්‍රාසමුදාවරන්ති. 'සමුදාවරන්ති' කියන්නේ මොව පාලනය කරනවා, අහිඛවා යනවා. හදුප එක්කෙනාව අහිඛවා යනවා. මොකක් විසින්ද? මේ පුපංචය විසින්.

දැන් ඩික තේරුම්ගන්න මම උදාහරණය දෙන්නේ: වතුරට බල්ලා එඩුණහම අපට පෙනෙනවා උඟ බුරනවා. එතකාට ඇයි මේ බුරන්නේ වතුරට එබෑලා? තව බල්ලෙක් ඉන්නවා කියලා සි. දැන් කවුරු එක්ක ද තරහා අරන් තියෙන්නේ එතකාට මේ බල්ලා? වතුරේ ඉන්න බල්ලාත් එක්ක සි. උඟ බුරන්නේ වතුරට නේ. එහෙනම් වතුරේ ඉන්න බල්ලාත් එක්කයි තරහා අරන් තියෙන්නේ.

දැන් වතුරේ ඉන්න බල්ලා හැඳුවේ කවුද? ගොඩ ඉන්න බල්ලා සි. එකට කියනවා 'පුපංචය' කියලා. ඔය බල්ලා හිතලා, කළුපනා කරලා, එක මත නේ ද ඔන්න බල්ලෙක් ඉන්නවා කියලා හැඳුවේ? යෝ විතක්කෙති, තං පපක්ෂෙති. දැන් අර එලියේ ඉන්න බල්ලා පුපංචයක්. දැන් තේරෙනවා ද පුපංචය කියන එක? ඇත්ත ඇති හැටි නෙවෙයි, හිතෙන් හදලා එක ඇත්ත කරගෙන. දැඩිව විශ්වාස කරනවා. මේක ම සි ඇත්ත. 'බල්ලෙක් ඉන්නවා ම සි' කියලා දැඩිව විශ්වාස කරනවා. එතකාට දැන් පුපංචයට පුළුවන්, 'අන්න බල්ලෙක් ඉන්නවා' - එයාට පුළුවන් දැන් මොව තරහා ගස්සන්න. එයා දන්නේ නැහැ එයා ම හදලා එලියෙන් තියාපු බල්ලා කියලා. එයා ම හිතෙන් හදලා වතුරෙන් තියාපු බල්ලා කියලා තුවණක් නැ බල්ලාට. මේක පුපංචයක් කියලා තුවණක් නැ. 'හිතේ හදලා බාහිරේ තියනවා කියලා විශ්වාස කරනවා' කියන තුවණ නැ. එය පුපංච බවට පත්වෙනවා. ඒ පුපංචයට පුළුවන්

මෙයාට අහිබවා යන්න. අහිබවා යන්නේ කොහොම ද? සමුදා වරන්ති වෙන්නේ අතිත අනාගත පවත්වූප්‍රතිත්‍යාසු වක්බු වික්ද්‍යෙකුයෝගු රුපෙසු - අතිත අනාගත වර්තමාණ ඇහෙන් දැකලා දැනගන්න පුළුවන් රුප සි.

දැන් ඔය බල්ලාට අතිතයෙන් ඉන්න ඇති. දැනුත් ඉන්තවා. අනාගතයේත් ඉන්තවා. කොහොම ද ඉන්තවා ද කියලා දැනගන්නේ? ඇහෙන් දැකලා. දැන් බැලුවාත් පෙනෙනවා. තව සැරයක් ගිහින් බැලුවාත් උං ඉන්තවා නම් දකින්න පුළුවන්. එතකොට අනාගත සි. අතිතයෙන් ඉන්න ඇති. අතිතයෙන් බැලුවා නම් දකින්න පුළුවන්. ඔය වක්බු වික්ද්‍යෙකුයෝගු රුපෙසු. ඇහෙන් දැකලා දැනගන්න රුපයක් හදලා දැන්. ඒක තමයි ප්‍රපංචය. අතිත අනාගත පවත්වූප්‍රතිත්‍යාසු වක්බු වික්ද්‍යෙකුයෝගු රුපෙසු - එයා දන්නේ නැහැ හිතෙන් හැයුවා කියලා. එයා හිතන්නේ, 'ඇහෙන් දැකලා දැනගන්න පුළුවන් රුපයක් ඔක්. දැනුත් දැනගන්න පුළුවන්; අනාගතයෙන් දැනගන්න පුළුවන්; අතිතයෙන් දැනගන්න පුළුවන්කම තිබුණා.' කොහොම ද දැනගන්නේ? වක්බු වික්ද්‍යෙකුයෝගු. ඒ කියන්නේ ඇහෙන් දැකලා. වක්බු වික්ද්‍යාණය එන්නේ ඇහැ නිසා තේ. එතකොට ඇහෙන් දැකලා දැනගන්න රුපයක් ඔය එලියේ තියෙනවා කියන මට්ටමට ගිහිල්ලා. එලියේ නැත්තම් ඇහෙන් දකින්න බැහැ තේ. 'බාහිර රුපයක්, ඇහෙන් දැකලා දැනගන්න පුළුවන් බාහිර රුපයක්' කියන ප්‍රපංචය හදලා දැන්. අතිත අනාගත පවත්වූප්‍රතිත්‍යාසු වක්බු වික්ද්‍යෙකුයෝගු රුපෙසු - ඔය අපී දන්නා ඇහැයි රුපයයි වක්බු වික්ද්‍යාණයයි නිසා සිද්ධ වෙන දේ. එස්සය ඇතිවෙනවා. එස්ස පවත්වයා වෙදනා. යං වෙදෙති, තං සක්ද්‍රානාති. යං සක්ද්‍රානාති තං විතක්කෙති. යං විතක්කෙති, තං පපක්ද්වෙති. එස්ස පවත්වයා වෙදනා. යං වෙදෙති, තං

තතො නිදානං - ඕක තමයි නිදානය. ඕක තමයි හේතුව. තතො නිදානං පුරිසං පපක්ද්ව සක්ද්‍රා සංඛා සමුදා වරන්ති. අතිත අනාගත පවත්වූප්‍රතිත්‍යාසු වක්බු වික්ද්‍යෙකුයෝගු රුපෙසු -

යය වගේ ම ප්‍රපංච හදන්න පුළුවන් ගබායක් අහලා ත්. කන සි, ගබාය සි, සේත්ත වික්ද්‍යාණය සි. තින්සේ සබිසති එස්සේ. එස්ස පවත්වයා වෙදනා. යං වෙදෙති, තං සක්ද්‍රානාති. යං සක්ද්‍රානාති තං විතක්කෙති. යං විතක්කෙති, තං පපක්ද්වෙති. ස්පර්ය ආවාට පස්සේ - දැන් හැබැයි සේත්ත සම්ථස්සය සි. කනෙන් වෙන ස්පර්ය. ඒ නිසා වේදනාවක් එනවා. එස්ස පවත්වයා වෙදනා. යං වෙදෙති, තං

සයුරුනාති. - ඒක අදුනාගත්තවා. අදුනාගත්ත දේ ගැන හිතනවා. යෝ සයුරුනාති තං විතක්කෙති. අදුනාගත්ත දේ ගැනයි හිතන්නේ. හිතන කොට මොකද වෙන්නේ? ඔන්න ප්‍රපංච ගොඩනැගෙනවා. යෝ විතක්කෙති, තං පපසුවෙති. ප්‍රපංච වලින් කරන්නේ මොකක් ද? තතො නිධානං පුරිසං පපසුව සයුරුණා සඩ්බිං සමුදා වරන්ති. අතිත අනාගත පව්‍යුප්පන්නෙසු - දැන් එන්නේ - සෞත වියුද්ධේසුයෙසු සයුරුණාසු - සේත වියුරුණාණයෙන් දැනගත්ත ප්‍රථමන් ගබා තේ. එතන අතිත ගබා, වර්තමාණ ගබා, අනාගත ගබා කියලා ඔන්න දැන් ප්‍රපංච මෙයාට අහිඛවා යනවා.

නාසයට ගත්තොත් නාසය සි ගඳ සුවද සි, සාණ වියුරුණාණය. රූගට තිණේණ සඩ්බිසති එස්සො. එස්ස පව්‍යුවයා වෙදනා. යෝ වෙදෙති, තං සයුරුනාති. යෝ සයුරුනාති තං විතක්කෙති. යෝ විතක්කෙති, තං පපසුවෙති. ප්‍රපංච බවට පත්වෙනවා. තතො නිධානං පුරිසං පපසුව සයුරුණා සඩ්බිං සමුදා වරන්ති. අතිත අනාගත පව්‍යුප්පන්නෙසු සාන වියුද්ධේසුයෙසු සානෙසු. - සාන වියුරුණාණයෙන් දැනගත්ත ප්‍රථමන්, ඒ කියන්නේ නාසයෙන් දැනගත්ත ප්‍රථමන් සන්ධාරම්මණ තියෙනවා - එලියේ තියෙනවා කියලා හිතෙනවා. එතකොට ඒ මට්ටමට එන කොට ඔන්න ප්‍රපංච සි. මේවා එලියේ තියෙනවා, මේකෙන් දැනගත්ත ප්‍රථමන් කියන මට්ටමට එනකොට ප්‍රපංච සි.

මික ආයතන හයට ම ඔය විදියට දේශනා කරනවා. මෙන්න මේ විදියට සි මේක වෙන්නේ කියලා.

එතකොට දැන් ඇහෙන් දකින කොට, තැත්තම් කනෙන් අහන කොට (මින ආයතනයක් ගත්ත) ගඳ සුවදක් දැනෙන කොට - දැන් බලන්න, පංචලපාදානස්කන්ද හැඳුනා ද? පංචලපාදානස්කන්ද හැඳුනා ද කියලා අපි බලන්නේ - රුප තියෙනවා ද, වේදනා තියෙනවා ද, සංඟා තියෙනවා ද, සංඛාර තියෙනවා ද, වියුරුණාණ තියෙනවා ද. දැන් ඇහෙන් දැකීම තුළ අපි මොනවා හරි දැනගත්ත කොට, ප්‍රපංච බවට පත්වෙන කොට, රුප කියලා ජාතියක් හටගෙන ද? හටගෙන තේ ද? දැන් වතුරට එලෙන බල්ලට අන්න බල්ලක් හටගෙන සි. බාහිර රුපය හටගෙන සි. ඒ රුපය මොකන් ද දකින්නේ? ඇසෙන්. ඒ බාහිරයේ ඉන්න බල්ලට දකින්න නම් ඇහැක් ඕන. එතකොට අජ්ඛත්ත ආයතනය ඇහැ සි. බහිදේ ආයතනය එලියේ ඉන්න බල්ල සි. අජ්ඛත්ත ආයතනය මොකක් ද? ඇස සි. ගොඩ ඉන්න බල්ලගේ ඇස සි. වතුරේ ඉන්න බල්ලගේ ඇස තොවයි. දැන් බාහිර රුපය

(බහිද්ධ රුපය) අත්දකින්න මේ පැත්තේ ඇහැක් තියෙන්න ඕන. එතකොට ඇහැට කියනවා අපි, අත්කිත්ත රුප කියලා. අත්කිත්ත රුප, බහිද්ධ රුප. ඔය දෙක ම එන්නේ, අත්කිත්ත ආයතන, බහිද්ධ ආයතන කියන දෙක ම වැවෙන්නේ මොනවාට ද අර පහෙන්? රුප ද? වේදනා ද? සංඛා ද? සංඛාර ද? විශ්වාසාණ ද? රුප සි. රුප කියලා තමයි අපි ඒ වික භාරගත්තේ. ඇහැ සි රුපය සි, නැත්තම් කන සි ගබාය සි අපි දාන්තේ රුප ගොඩිට සි. රුප කියලා නේ ද ඒවාට කියන්නේ? ඇහැ සි රුපය සි, නැත්තම් කන සි ගබාය සි, මිවා රුප සි. නාසය සි ගන්ධය සි. ඒවා රුප සි. දිව සි රස සි. ඒ රුප සි. කය සි ස්පර්ශ වෙන දේ සි. කයත් රුපයක්, ස්පර්ශ වෙන දේත් රුප සි. මෙහෙම නේ ද පිළිගන්නේ? එහෙම නෙවෙයි තම කියන්න.

එතකොට ඔය රුපස්කන්ධය. එතකොට ඒ රුපය අපි පිළිගත්තා නම්, භාරගත්තා නම්, ඕකට කියනවා, රුපලපාදානස්කන්ධය කියලා. ඇහැ තියෙනවා ම සි කියලා පිළිගත්තා නම් ඔය ඇහැ රුපලපාදානස්කන්ධය සි. ඇහෙන් දකින රුපය එලියේ තියෙනවා ම සි කියලා පිළිගත්තා නම්, ඒකත් රුපලපාදානස්කන්ධය සි. වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා පිළිගත්තා නම් ඒක රුපයක් වෙලා නේ ද එතකොට? ඒ රුපලපාදානස්කන්ධය සි. දැන් බල්ලා දැනගත්තොත් අත්ත වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා දැන් කතා කරන්නේ රුපයක් ගැන නේ ද? බාහිරෝ ඉන්න රුපයක්, බල්ලෙක්. එතකොට ඒක රුපස්කන්ධය සි. අපි එලියේ ගහක් තියෙනවා කියලා කතා කරනවා නම් ඔය රුපයක් ගැන නේ ද කතා කරන්නේ? එලියේ වෙතත්තයක් තියෙනවා කියලා කතා කරනවා නම් රුපස්කන්ධය නේ ද? මව්. අපේ ගෙදර අරෙහෙ තියෙනවා කියලා කතා කරනවා නම් රුපස්කන්ධය සි. එතකොට ඒක අපි භාර අරන් නම්, රුපලපාදානස්කන්ධය කියනවා. ඒක ඇත්ත ම සි කියලා අරගෙන නම් ඒකට කියනවා උපාදානය සි. අපි දැඩිව පිළිඅරන්. රුපලපාදානස්කන්ධය.

දැන් රුපලපාදානස්කන්ධ හටගන්නේ කොයි වෙලාවේ ද එතකොට? ආයතනයක් වැඩකරන කොට සි. අපි ඇහෙන් දකින කොට දැනගන්නවා, රුප තියෙනවා, මේ පැත්තේ ඇහැ තියෙනවා. කහෙන් ගබායක් අහන කොට දැනගන්නවා ගබා අරෙහෙ තියෙනවා. ඒක අහන්න කනක් තියෙන්න ඕන. එතකොට දැන් කන සි ගබාය සි වැවෙන්නේ රුපවලට සි. ඒකට කියනවා රුපලපාදානස්කන්ධය.

ප්‍රශ්නය: දැන් අර පැත්තේ ජායාවක් දැක්කාට් දැක්ක ගමන් ඒ ජායාව වැටුන ගමන් මම අන්න ගොජලේලේක් කියලා හිතනවා. එකාගේ හැබිරුව ගති ඔක්කොම හිතේ මැටුනා. ආයත් ඒ හිතට ම දැනෙනවා ඕක වෙන්න බැ කියලා. වෙන්න බැ කියන කොට ම එතන රෙදී කැල්ලක් බව ජේත්තා. එතකාට එතැන දී අපට හිතෙන් මැවිච්ච එකක් ...

පිළිතුර: දැන් මොකක් හරි එකක් පෙනෙන කොට අන්න ගොජලේලේලේක් ඉන්නවා කියලා හිතෙනවා. එතකාට එකපාරට හිතුනේ අතන ගොජලේලේලේක් ඉන්නවා කියලා. එතකාට දැන් අපි දැනගත්තා, අරහෝ ගොජලේලේලේක් ඉන්නවා කියලා. ඔය ගොජලේල්ලා දකින්නේ මේ පැත්තේ ඇහෙත්. දැක්ක හින්දා තේ දැනගත්තේ. එතකාට ඇහැ කියන එක රුපස්කන්ධය සි. ගොජලේල්ලා කියන එකත් රුපස්කන්ධය සි. මෙහෙත් රුපයක් තියෙනවා. අරහෝ රුපයක් තියෙනවා. ඔය දෙක අපි හාරගත්තා නම් ඔන්න රුපලපාදානස්කන්ධය. දැන් ඔය ගොජලේල්ලා හින්දා අපට ඉතින් කැමැත්තක් ඇතිවෙන්නත් පුළුවන්. අකැමැත්තක් ඇතිවෙන්නත් පුළුවන්. එක දකින කොට මොකද වෙන්නේ? එතකාට කැමැති අකැමැති ගතියක්, මැදහත් ගතියක් එන්න පුළුවන්. එකට අපි කියනවා, වේදනාව කියලා. දැන් ඇහැයි රුපයයි තියෙනවා කියලා දැනගත්තේ වක්බූ විස්කේදාණයෙන්. ඇහැයි රුපයයි වක්බූ විස්කේදාණය සි. ඇහැයි ගොජලේල්ලා සි, ඇහැ නිසා ඇතිවුන හිත, වක්බූ විස්කේදාණය සි. ඔය තුනේ එකට යාමට කියනවා තින්ණ සංඝිගති එස්සා. එස්ස පවිවයා වේදනා. එතකාට අපි එකට කැමැති ද අකැමැති ද කියන ගතිය වේදනාව සි. එතකාට ය ය වෙදෙති, තං සක්ද්‍ර්ජානාති - යමක් විදි ද, එය හඳුනාගත්තාවා. ය ය සක්ද්‍ර්ජානාති, තං විතක්කෙති - දැන් කල්පනා කරනවා. කල්පනාකරන කොට තමයි ගොජලේල්ලා කියලා දැනගත්තේ. එතකාට ය ය විතක්කෙති, තං පපක්ෂෙවති. ඔන්න දැන් ප්‍රපාවය බවට පත්වුනා. ‘අන්න ගොජලේලේලේක් ඉන්නවා’. එතැනට යනකම් ඕක යනවා.

ප්‍රශ්නය: එතකාට එතැන ගොජලේලේලේක් නෑ රෙදී කැල්ලක් කියලා දැනගත්ත ගමන් ...

පිළිතුර: දැන් නෑ කියලා දැනගත්ත කලින් උනදේ බලන්න. ගොජලේල්ලා උපාදාන කළා. ගොජලේලේලේක් ඉන්නවා කියලා දැනගත්තා. ඇහැත් උපාදාන කළා. ඒ කියන්නේ ගොජලේල්ලාවත් අපි

ඇපුරු කළා, ඇහැත් ඇපුරු කළා. හාරගත්තා. හැඳුයි ඕක විස්කුදාණයෙන් දැනගත්තා කියලාත් දත්තවා. එතකොට ඇහැ යි, රුපය යි, විස්කුදාණය යි. දැන් ඕකට කියනවා එස්සය කියලා. එස්ස පව්වයා වෙදනා. යං වෙදෙති, තං සක්ද්ජානාති - දැන් අදුනාගත්තා. විදුපු දේ අදුනාගත්තා. යං වෙදෙති, තං සක්ද්ජානාති. යං සක්ද්ජානාති, තං විතක්කෙති. දැන් කළුපනා කරන්න දෙයක් තියෙනවා. හිතන්න දෙයක් තියෙනවා. අදුනාගත්ත් දේ ගැන හිතනවා. හිතන කොට තමයි ඕක ප්‍රපාල බවට පත්වෙන්නේ. යං විතක්කෙති, තං පපක්දෙවති.

දැන් රේගට බලනවා තව සැරයක්. රිකක් තුවකීන් බලනවා. ඔය මොකක්ද වුනේ කියලා. ඒ බලනකොට පෙනෙනවා, ඒ ගොජබෙල්ලෙක් නෙවෙයි, රේදි කැල්ලක්. ගොජබෙල්ලෙක් වගේ දැක්කේ රේදි කැල්ලක්. දැන් මොකද වෙන්නේ? මම අර ගොජබෙල්ලා කියලා රවවුනා නේ. මේ රේදි කැල්ලක් නේ තියෙන්නේ කියලා වැටහෙනවා. දැන් ගොජබෙල්ලාට මොකද වෙන්නේ? ඉපදුන ගොජබෙල්ලා නිරද්ධවුනා. දැන් රේදි කැල්ල තමයි ඉපදිලා තියෙන්නේ. දැන් ගොජබෙල්ලා ඉවරයි. ගොජබෙල්ලා බොරුවක් කියලා දැනගත්තා. මෝඩකමට ය ගොජබෙල්ලෙක් ඉන්නවා කියලා සිතුනේ කියලා දැනගත්තා නේ. දැන් ඒ මෝඩකම දුරුවුනා. දැන් ගොජබෙල්ලා නිරද්ධ යි. දැක්කා ද? මෝඩකම දුරුවෙන කොට හදුපු දේත් නිරද්ධ යි. මෝඩකමට හදුපු දේ නිරද්ධ යි. මෝඩකමට කිවිවා අන්න ගොජබෙල්ලෙක් ඉන්නවා කියලා. දැන් ඔන්න තුවණ එන කොට තැ මේ රේදි කැල්ලක්. දැන් ගොජබෙල්ලා නිරද්ධ යි.

ගොජබෙල්ලා දැන් පිහිටන්නේ තැහැ. දැන් බලන කොට රේදි කැල්ලක්. දැන් ගොජබෙල්ලෙක් කියලා තිකම්වත් හිතෙන්නේ තැහැ නේ. හිතෙනවා නම්, ආයෝ මෝඩකමට යි. එතකොට දැන් තේරුණා ද? ගොජබෙල්ලා හටගත්තේ මේ පැතතේ සමුද්‍යක් යෙදුන හිතදා යි. මේ පැතතේ අවිද්‍යාවක්, මෝඩකමක්, ඇත්ත ඇති හැටි තො දත්තා කමක් යෙදුනා. ඒක යෙදුනේ තැත්තම් අරු උපදින්නේ තැ. අවිද්‍යාව මත උපද්දාපු දේ අවිද්‍යාව දුරුවෙනකොට නිරද්ධවුනා. උපදින්නේ තැ කියන එකට අපි කියනවා නිරද්ධවුනා කියලා. දැන් ඉන්න ගොජබෙල්ලා තැතිවුනා ද? ගොජබෙල්ලෙක් උපද්දන්නේ තැත් ද? උපද්දන්නේ තැ. අවිද්‍යාව තියෙන කම ගොජබෙල්ලෙක් හිටියා. අවිද්‍යාව දුරුවෙන කොට දැන් උපද්දන්න හේතු තැ. සමුද්‍ය තැ දැන්. සමුද්‍ය තැත්තම් හටගත්තේ තැ. ගොජබෙල්ලා උපද්දන්න හේතු

යෙදෙන්නේ නැ. සමුදය නැ. සමුදය තිබුණා නම් ඉන්නවා. දැන් සමුදය දුරුවෙන කොට උපදින්නේ නැ. ප්‍රත්‍යක්ෂ වශයෙන් ම දැනගන්න කොට මොකද වෙන්නේ? දැන් ගොජබෙල්ලා උපදින්නේ නැ. උපදින්න හේතු නැ. හේතු වික අයින්වුනා. හේතු වික අයින්වුන හින්දා ගොජබෙල්ලා නැතිවුනා ද? උපදින්නේ නැත් ද? ගොජබෙල්ලෙක් උපදින්නේ නැ දැන්. උපදින්න හේතු නැ. රේදි කැල්ලක් තියෙන තැනක කොහොම ද ගොජබෙල්ලෙක් උපදින්නේ? එතැනී ඇත්ත දකින කොට සමුදය දුරුවෙනවා. බොරුවෙන් හදන එක හදන්න හේතු වික දුරුවෙනවා දැන්, මූලාව දුරුවෙන කොට. ගොජබෙල්ලෙක් උපදින්න තියෙන මූලාව දුරුවෙනවා. දැන් ඉතුරුවුනේ මොකක් ද? රේදි කැල්ල.

දැන් හොයන්න ඔහු රේදි කැල්ලත් රුපයක් නේ. එක දැනගන්නේ ඇහෙන් දැකළා නේ. ඇහැත් රුපයක් නේ. එවාටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පංචපාදානස්කන්ධා, රුප උපාදානස්කන්ධා. ඕක දුකයි. සංඛිත්තෙන පංචපාදානක්කන්ධා දුක්ඛා. දැන් රුපය උපදිදාලා. අජ්ංකත්ත රුපයත් උපදිදාලා, බාහිර රුපයත් උපදිදාලා. රේදිකැල්ල තියෙනවා කිවිවත් බේරිලා නැ. දුක උපදිදාලා. තව විදියකට කිවිවාත් ලෝකයට අඩුවෙලා. එහෙනම් තව විකක් හොයන්න වෙනවා. එකත් පිරිසිද දකින්න කියනවා. රුපය පිරිසිද දකින්න කියනවා තේද මූලාවෙන් මිදෙන්න නම්.

එහෙනම් ඒ රේදි කැල්ල කියන එක ගැනත් ඔන්න දැන් තුවණින් හොයන්න වෙනවා. එක හොයන්න අපි මොන තුවණ ද යොදා ගන්නේ? කොහො ද මෙනෙහි කරන්නේ? රේදි කැල්ල හැඳුනේ සතර මහා බාතුවෙන්. එතකොට එළියෙන් හේතු හොයනවා. තැත්තම් තුල් එකතුවෙලා, පාට එකතුවෙලා, ඕවායින්. එවා ගොඩකට නේ ද මේ රේදි කැල්ලක් කිවිවේ. දැන් බාහිරෙන් හේතු හොයනවා. බාහිර රුපය හැඳුනේ කොහොම ද? එහෙම හේතු හොයන එකට කියනවා - එකතුත් කෙලෙස් අඩුවෙනවා - පුරුව ප්‍රතිපදාව, ලෝකයට අයිති ප්‍රතිපදාව. ඇය ලෝකයේ දෙයක් තියෙනවා කියලා හිතලා, එක හැඳුනේ කොහොමද කියලා හොයනවා. බාහිරෙන් හොයන එක පුරුව ප්‍රතිපදාව - ලෝකයට අයිති එකක්. ආයේ ප්‍රතිපදාව නෙවෙයි. ඇය ආයේ ප්‍රතිපදාව නෙවෙයි කියන්නේ? බුදුරජාණන් වහන්සේ කොහොම ද හොයන්න කිවිවේ සමුදය? බාහිරෙන් ද? අහාන්තරෙන් ද? තමන් තුළින් නේ ද? මේ බණයක් පමණ ගීරය තුළින් හේතු වික හොයන්න කිවිවේ.

ඒහෙනම් දැන් රෙදි කැල්ලේ හේතු එක කොහොම ද තමන් තුළින් භායන්නේ? රෙදි කැල්ල තියෙන්නේ එම්බෝ නේ! රෙදි කැල්ල තියෙනවා කියලා දැනගත්තේ කොහොම ද? කුමණ ආයතන භරහා ද? අපි මොනවා හරි දැනගත්තා නම් ආයතන භරහා නේ දැනගෙන තියෙන්නේ. එහෙනම් මොන ආයතනවලින් ද මේක දැනගත්තේ?

අැහෙන් දකින්න ඕන නේ ද? එහෙනම් වක්ඛායතනය. ඊළගට ඔක ගැන හිතලා තියෙනවා. මනායතනය. ඔන්න දැන් ආයතන දෙක වෙන් කර ගත්තා. ඇහැ යි, මන යි. ඇහැට පුළුවන් මොකක් ද කරන්න? ඇහේ හැකියාව මොකක් ද? වර්ණ සටහනක් උපද්දාලා දෙනවා. දකින්න වර්ණ සටහනක් උපද්දාලා දෙන එක තමයි ඇහැට කරන්න පුළුවන්. ඇහැට වෙන වැඩක් කරන්න බැ. ඇහේ හැකියාව තමයි වර්ණ සටහනක් උපද්දාලා දෙන එක. එක ඇහේ හැකියාව අනුව, ඒ කියන්නේ කළ සුදු ඇහැක් ද, වර්ණ නොපෙනෙන (colour blind) ඇහැක් ද, පාට හතක් පෙනෙන ඇහැක් ද, ඇහේ හැකියාව අනුව හදාලා දෙන රුපය, සටහන වෙනස් වෙනවා. එහෙනම් ඇහෙන් උපද්දාලා දිපු වර්ණ සටහන තමයි මේ දකින්නේ. ඒ වුනාට අපි දැක්කේ රෙදිකැල්ලක් නේ. ඇහැ උපද්දුපු වර්ණ සටහනක් තෙවෙයි නේ. රෙදි කැල්ල කොහොන් ද ආවේ එහෙනම්? ඇහැට පුළුවන් වර්ණ සටහනක් උපද්දාලා දෙන්න විතර නම්, රෙදි කැල්ලක් කොහොන් ද ආවේ? ඔය තියෙන්නේ රෙදි කැල්ලක් කියලා කිවිවේ කවුද? මනසෙන්. එක ගැන හිතන කොට නේ ද? පෙනෙන දේ ගැන හිතන කොට ය ඔය රෙදි කැල්ලක් කියලා කිවිවේ. මනසෙන් පෙනෙන්නේ රෙදි කැල්ලක්. මනසට කවුද ඕක අරන් දුන්නේ? පෙර අත්දැකීමක්. අතිතයේත් දැනගෙන තියෙනවා ඔහොම පෙනෙන්නේ නම් රෙදි කැල්ලක් කියන එක. කලින් ඉගෙනගෙන තියෙනවා. අත්දැකලා හරි, අහලා හරි, ඉගෙන ගෙන තියෙනවා. පෙර ඇසුරක්. අර අතිතයේ ඉගෙනගත්තු එක දැන් මතක් කර ගත්ත හැකියාවක් ඇවිල්ලා තියෙනවා. අතිත අත්දැකීම දැන් මෙතැනට ගළාගෙන ඇවිල්ලා තියෙනවා.

අතිතය කියන්නේ දැන් තියෙන දෙයක් ද? වෙලා ඉවර දෙයක් ද? වෙලා ඉවර දෙයක්. අතිතය. අතිතය කියන්නේ ඒ අත්දැකලා ඉවරයි. අතිතය දැන් තියෙන්න පුළුවන් ද? බැ. අතිතය කියන්නේ ඉවරයි. එක තිරදේද යි. එහෙනම් දැන් ඒ අතිත අත්දැකීමක් සිහිකරගෙන, දැන් තියෙන්නේ ඕක කියලා අපි විශ්වාස කරනවා. දැන් තියෙන්නේ රෙදි

කැල්ලයි කියලා. සිහි කරගෙන තියෙන්නේ අතිත අත්දැකීමක්. මේ මොහොතේ දැකලා තියෙන්නේ රෙදි කැල්ලද? වර්ණ සටහනක්. ආහැ උපද්දලා දීපු වර්ණ සටහන සි මේ මොහොතේ දැකලා තියෙන්නේ. ඕස් ගැන හිතන්න ශිහින් අතිතයේ අත්දැකුපු රෙදි කැල්ලක් මෙතැනට අරගෙන. නිරද්ධවුනු රෙදි කැල්ලක් දැන් මෙතැනට සම්බන්ධ කරලා. අතිත කියන්නේ ඒක නේ. නිරද්ධවුන, අතිතය ගෙවිලා ඉවර, ආයත් කවදාවත් ගන්න බැරි - අතිතය ගන්න බැහැ නේ ආයත් - කවදාවත් ගන්න බැරි දෙයක් ආපහු අරගෙන ඒක දැන් තියෙනවා කියලා විශ්වාස කරනවා. දැන් මේ මොහොතේ දැකලා තියෙන්නේ වර්ණ සටහනක්; අතිත අත්දැකීමක්, ගෙවිලා ඉවර අත්දැකීමක්, ආය උපදින්න බැරි අත්දැකීමක් - අතිත කියන්නේ ආය උපදින්න බැ නේ - ඒකක් මෙතැනට අරගෙන, අපි ඒකට ඉපදීම දිලා, දැන් තියෙනවා කියලා පන දුන්නා. ඉපදැදුෂ්‍යවා. එහෙනම් දැන් උපද්දාපු රෙදි කැල්ලක් දැකලා තියෙන්නේ. දැක්කා කියලා හිතන්නේ. රෙදි කැල්ලක් තියෙනවා කියලා හිතන කොට අතිත අත්දැකීමක් අරගෙන, මැරිවිව අත්දැකීමක් අරගෙන, දැන් අපි පන දිලා. ඒක වර්තමාණය කරලා. අතිතය කියන්නේ ගෙවිලා ඉවර නේ. නිරද්ධවෙලා නේ. ඒක මේ මොහොතේ තියෙනවා කියන කොට ඔන්න උපද්දාලා. පන දිලා, උපද්දාලා, හට අරන්. දැන් තියෙන බවක් අපි පිළිඳුනා මොහොතේ? තියෙන බව සි. බව. ඔන්න හවය හැඳුවා. හවයක් හැඳුවා නේ ද දැන්? හව පවිච්‍යා ජාති. තියෙන බව පිළිගත්තු හින්දා ඔන්න ඉපදැදුෂ්‍යවා. රෙදි කැල්ලක් ඉපදැදුෂ්‍යවා. රුප ඉපදැදුෂ්‍යවා. තියෙන බව පිළිගත්තු හින්දා නේ ද දැන් ඉපදැදුෂ්‍යවේ? ගොඩබෙල්ලෙක් ඉන්න බව පිළිගත්තු හින්දා ගොඩබෙල්ලෙක් ඉපදැදුෂ්‍යවා. දැන් විකක් එය ඉපදැදුෂ්‍යවා කියන්න පූඩ්වන් නේද? මූලින් ගොඩබෙල්ලෙක් ඉන්නවා කියන කොට. ගොඩබෙල්ලෙක් ඉන්නා බව පිළිගත්තු හින්දා, ඒ කියන්නේ හව කියන එක භාරගත්තු හින්දා, ඉපදැදුෂ්‍යවා. හව පවිච්‍යා ජාති. තියෙන බව භාරගත්තේ අතිතය නිරද්ධ වෙලා බව දන්නේ නැති හින්දා නේ. දැන් ගෙවිලා ඉවර, අතිතයේ දෙයක් නේ මෙතැන්ට ඇදලා ගතකේ. නිරද්ධ වුනු එකක් නේ දැන් ඇදලා ගතකේ. දැන් දරුණය වුනේ ආහැ හදලා දීපු වර්ණ සටහන නේ. ඔතැන රෙදි කැල්ලක්වත්, ගොඩබෙල්ලෙක්වත් නෑ නේ. ඒ දෙක ම අපි පෙර ඇසුරකින්, අතිතයෙන් ඇදලා ගතකා. අතිතය කියන්නේ ගෙවිලා ඉවරයි. අතිතය කියන කොට මේ මොහොතේ නෑ. හැබැයි අපි ඒ ඇත්ත වහලා දැන් තියෙන බවක් පිළිගත්තා. බව - හව. හව පවිච්‍යා

ජාති. දැන් ඉපදේශවා එහෙතම්. තියෙන බව හාරගත්තු හින්දා ඉපදුනා. හට පවිච්‍යා ජාති. නේ ද? හට පවිච්‍යා ජාති.

පිළිතුරක්: දැන් ගොඥබෙල්ලා ඉන්නවා කියන කොට මූලා වුනා. එතකොට හට පවිච්‍යා ජාති. තියෙන බව හාරගත්තා. තියෙන බව වුනාට මතක් කර ගෙන තියෙන්නේ අතිතයේ නිරද්ධ වුන එකක්. පෙර ඇසුරක්. මේ මොහොතේ වර්ණ සටහන නේ පෙනීලා තියෙන්නේ. මේ මොහොතේ තියෙන්නේ. තියෙන බව පිළිගත්තා. පිළිගත්තා කියන්නේ හටය සකස් කළා. පිළිගන්නේ මොකක් ද? හට. හටය තමයි පිළිගන්නේ. වෙන මොකක් ද? තියෙන බව පිළිගත්තා නම්, ඒක උපද්දනවා. උපද්දනවා කියන්නේ මේ මොහොතේ උපද්දනවා. නැවත කතාවක් නොවයි දැන්. උපද්දනවා. උපද්දනවා කියන්නේ කළින් තිබුණේ නැ. පෙර නො තිබීම මේ මොහොතේ උපද්දනවා. උපද්දනවා කියන කොට කළින් කතාවක් නැ. කළින් තිබුණා නම් දැන් උපද්දන්න ඕන නැහැ නේ. තිබුණ එක ම තියෙනවා නේ. උපද්දනවා කියන එකේ තියෙනවා, ඒ මොහොතේ. කළින් තිබීලා නැ. තිබුණා නම් උපද්දන්න ඕන නැහැ නේ. අපි උපද්දනවා. උපද්දන්න හේතු වුනේ හට යි. තියෙන බව පිළිගත්තු හින්දා නේ ද ඉපදේශවේ. ගොඥබෙල්ලෙක් ඉන්න බව හාරගත්තු හින්දා ගොඥබෙල්ලා ඉපදුනා අපේ ලෝකයට.

හට වෙන්නේ අපි කැමැතියි තියෙන බව පිළිගන්න. තියෙන බව පිළිගන්න කැමැත්තක් තියෙනවා ඒ උපාදානයේ. උපාදාන පවිච්‍යා හවා. දැන් තියෙන බව පිළිගන්න අපේ තියෙනවා නේ ආයාවක්. උපාදානය. ඒ උපාදාන බවට පත්වුනේ තණ්හාව යි. තණ්හා පවිච්‍යා උපාදාන. උපාදාන පවිච්‍යා හට. හට පවිච්‍යා ජාති. ඕවා ඔක්කොම් ම එක සැරේ වෙන්නේ. ඒ වුනාට අපට කඩලා කඩලා ගන්න පුළුවන්. ඒක වුනේ කොහොම ද? ඒක වුනේ කොහොම ද කියලා. ඔක්කොම පට්ටවසමුළුපත්තනයි. ඒ හටගන්න හේතු යෙදිලායි හටගන්නේ ඕවා. ඉබේ නොවයි. ඒකේදී අපි හේතු සකස් කරලා තියෙනවා ඕවා උපදින්න. කැමැත්තක් තියෙන හින්දා තමයි එක හාරගත්තේ. හාරගත්ත හින්දා තමයි තියෙන බවක් ආවේ. තියෙන බව හින්දා තමයි එක ඉපදේශවේ. තණ්හා පවිච්‍යා උපාදානං. උපාදාන පවිච්‍යා හවා. හට පවිච්‍යා ජාති. ඔය හතර ම අන්න ගොඥබෙල්ලා ඉන්න කොට සිද්ධ වෙලා.

අත්ත සිද්ධිය මොකක් ද? ඇහැ හදලා දිපු වර්ණ සටහනක් නම්

දැක්කා. ඇහැ උපදේශලා දීපු, ඇතේ හැකියාව අනුව උපදේශාපු වර්ණ සටහන් දැක්කා. කඩ සුදු වර්ණ උපදේශන ඇහැක් තම් තිබුණේ කඩ සුදු සටහනක් දකිනවා. රට වඩා වර්ණ උපදේශන්න ප්‍රථම ඇහැක් තම් ඒක උපදේශන වර්ණය තමයි ඔය දැක්කේ. ඇහෙන් දකිනවා කියන්නේ ඇහැ උපදේශලා දෙන වර්ණ සටහනක් දකිනවා. රට අමතරව නේ ද ඉතුරු ඔය බව දුන්නේ අපි - එළියේ තියෙන බවක්. ඇහෙන් දැකීම තුළ එළියේ තියෙන බවක් පැනවිවා. රුපයක් තියෙන බවක් පැනවිවා. ඒ බවක් පැනවිවී කළින් අත් දැකුපු පෙර ඇසුරක්. එතකාට අතිතය නිරුද්ධ බව දැක්කේ තහැ. පෙර ඇසුර දැන් නැ කියලා දැක්කේ නැ. ඒක නිරුද්ධය කියලා දැක්කේ නැ. අතිතය ගෙවිලා ඉවරය කියලා දැක්කේ නැ. අවිද්‍යාව. මෝඩකම. අතිතය ගෙවිලා ඉවරය කියලා දැක්කෙත් නැ. ගෙවිලා ඉවර දෙයක් මෙතැන්ට ගත්තා කියලා දැක්කෙත් නැ. ඒක එළියේ තියෙන බවක් පිළිගත්තා කියලා දැක්කෙත් නැ. ඒ බව පිළිඳුන් එතැනු ඉපදේශවා කියලා දැක්කෙත් නැ. හව පවිච්‍යා ජාති.

වතුරට එබෙන බල්ලාට ඕක නේ ද වෙන්නේ? වතුරට එබෙන කාට ම ඇහැ හදලා දෙනවා වර්ණ සටහනක්. ඇහැ උපදේශලා දෙන සටහන් නිකම් බල්ලෙක් වගේ විතුයක් තියෙනවා. ඒක පෙනෙනවා. පෙනෙන්නේ තැතුව තෙවෙයි. පෙනෙන එකේ තෙවෙයි වැරද්ද. පෙනෙන ගතියේ කිසිම වැරද්දක් තහැ. පෙනෙන ගතිය ඇත්ත යි. දැන් පෙනෙන්නේ මොකක් ද කියලා අපි හදලා හාරගත්ත වික තමයි, දැන් බල්ලෙක් හදලා හාරගත්ත කාට තමයි වැරද්ද වෙලා තියෙන්නේ. පෙනෙන්නේ මොකක් ද කියලා සිහිය තුවණ අපේ පිහිටියා තම්, ඇහේ හැකියාව අනුව හදලා දීපු වර්ණ සටහන තම් පෙනෙනවා. එතැනින් තවත්තපු තැති හින්දා අපට මොකද වුනේ? ඕකට අදාළ පෙර අත්දැකීමක් ඇදලා ගත්තා. පෙර අත්දැකීම ඇදලා ගත්තා කාට අපට සිහිය තුවණ නැ, අතිතය නිරුද්ධය කියලා. එතැනු සිහිය තුවණ තැති හින්දා අතිත දේ දැන් තියෙන බවක් පිළිගත්තා. නිරුද්ධ බව දකින්නේ තැති හින්දා දැන් තියෙන බවක් පිළිගත්තා. බව පිළිගත්තහම ඒක ඉපදේශවා. එළියේ දැන් ඔන්න රුපය ඉපදේශවා. තියෙන බව හාරගත්තහම ඒ දේ උපදේශනවා. ගොඥබෙල්ලෙක් කියලා අතිත අත්දැකීම මෙතෙන්ට අරගෙන, උ ඉන්න බව පිළිගත්තා. ගොඥබෙල්ලෙක් ඉපදේශවා. දැන් අපේ ලෝකයට ගොඥබෙල්ලෙක් ඉන්නවා. ඉපදේශවාට පස්සේ ඉන්නවා. ඒ ඉපදේශව එකට කියනවා, දැන් ප්‍රපංච බවට පත්වෙලා. ඉන්නවා කියන කාට උ දැන් විතරක් තෙවෙයි, අනාගතයේත් ඉන්නවා. අතිතයෙත්

ඉදලා තියෙනවා. මම දකින්න කලිනුත් උග් ඔතැන ඉදලා තියෙනවා. දැනුත් ඉන්නවා පෙනෙන හින්දා. ආය අනාගතයෙන් ඔතැන ඉන්නවා. අනාගත ආයතනයකිනුත් අපට උග්ට අත්දකින්න පුළුවන්. දකින්න විතරක් නොවේ, ඕන නම් අල්ලලා බලන්නත් පුළුවන්.

දැන් අතිතානාගතප්‍රවූප්පන්නෙසු රුපෙසු. වක්බු වික්ද්‍යෙසෙයෙසු රුපෙසු නැත්තම් අනිත් ආයතනවලිනුත් අත්දකින්න පුළුවන් රුපයක් හැඳවා, පිළිගත්තා. දැන් පෙනෙනවා ද ලෝකයට අහුවින හැරී. ලෝකය තමන් ම හදලා, ඒකෙන් තමන් ම දුක්විදිනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, සංඛිත්තෙන පංචපාදානක්බන්ධා දුක්බා. කෙටියෙන් කියනවා නම් ඔන්න ඕකම යි දුක. ඇයි දැන් රුපය හැඳවා. හදලා උපාදාන කළා. රුප උපාදානය. ඒකෙන් වේදනාවක් තියෙනවා - වේදනා උපාදානය. ඕකට සංයුවක් තියෙනවා - සංයුද්ධා උපාදානය. ඔය ගැන හිතන්න වේතනා විකක් තියෙනවා - සංඛාර උපාදානය. දැනගත්ත දෙයකුත් තියෙනවා වික්ද්‍යාණයෙන් - වික්ද්‍යාණ උපාදාන.

මින්න ඕකට බුදුරජාණන් වහන්සේ කෙටියෙන්, ඔය තුවණන් දකින්න පුළුවන් කෙනාට කියනවා, සංඛිත්තෙන පංචපාදානක්බන්ධා දුක්බා. ඕක ම යි දුක. ආය වැඩි දුර යන්න ඕන තැ. දැන් දුක යි, සමුදය යි දෙක ම පෙනෙනවා. අතිතය ඇදලා ගත්තෙන් මෝඩකමට යි. අතිතය ඇදලා ගත්තේ නැත්තම් ඒත් රටටෙන්නේ තැ. එහෙනම් වර්ණ සටහණක් දැක්කා විතරයි. ආය ඕක් ගොඥබෙල්ලෝ හදන්න බැහැ නේ. රෙදි කැලි හදන්න බැහැ නේ. බල්ලෝ හදන්න බැහැ නේ, අතිතය ගත්තේ නැත්තම්. ඒක දුකයි කියලා අපි බාර අරන් තැ. දුකයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අපට පෙනෙන්නේ තැ. ඕක සැපයි කියලායි අපට පෙනෙන්නේ. එලියේ තියෙන දේ දැනගත්ත එක, ආ මම දැනගත්තා. මගේ ඇහෙන් දැකළා තමයි දැනගත්තේ. අපි හරි සතුටෙන් බාරගන්නවා. සංඛිත්තෙන පංචපාදානක්බන්ධා දුක්බා. ඕක පෙනෙන්නේ සර්වයුතායුනයට යි. අපට පෙනෙන්නේ තැ.

ලෝකයට බුදු කෙනෙක් පහළවෙනවා ඔන්න දුක්බ සත්‍යය පැහැදිලි කරලා දෙන්න. එතකොට ඒක පෙර නො ඇසු විරු ධර්මතාවයක්. දැන් පෙනෙනවා නේ ද බුදු කෙනෙක් අවශ්‍ය ඇයි කියලා. අපට ඕක දකින්න පුළුවන් වූනා නම් බුදු කෙනෙක් පහළ වෙන්න ඕනෑ තැ.

දැන් කරන්න ඕන ඒක වෙනම කතාවක්. දැන් ඔන්න දුක හටගත්තා කියලා තුවණක් ඇතිකරගන්න ඔන්න දහම පිහිට කර ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕන මේ දුක හටගත්තා කියලා දැනැන්න. ඇයි අපට පෙනෙන්නේ නැහැ තේ දුක හටගත්තා කියලා. බුදුකෙනෙක් ම ඕක පෙන්නලා දෙන්න ඕන.

එතකාට දුක්ඛ සත්‍යය, බුදුරජාණන්වහන්සේ පෙන්නනවා, මේක ප්‍රබිජ්‍ය අනුත්‍යෙන් දමීමෙසු. පෙර නො ඇසු විරු ධර්මතාවයක් පහළවුනා. තුවණක් පහළවුනා. මොකක් ද? දුක දුක විදියට දකින්න. ඇයි ඒකට තුවණක් ඕන? මෝඩකමට අපට දුක දුක විදියට පෙනෙන්නේ නැහැ. ඒහෙම දහමක් අහලාවත් අපි දැන් ඒ තුවණ ඇතිකරගන්න ඕන. ඒහෙම වුණෙන් තමයි සම්මා දිවියට යන්න පුළුවන්. අපි දන්න දේ හරි කිය කිය ඉදලා හරියන්නේ නැහැ. දහම පෙනෙන්නේ නැහැ. ඒකයි, බුදුරජාණන්වහන්සේ ගැන ගුද්ධාවෙන් ඒක ඇත්ත වෙන්න ඇති බුදුහාමුදුරුවේ දේශනා කරන හින්දා.

ප්‍රශ්නය: ආයතන දොළභෙන් බේරෙන්නේ කොහොම ද?

විළිතර: බේරෙන්න කලින් දැන් දුකට අනුවුනා කියලා තේරුම් ගන්න ඕන. දුක දැක්ක කෙනාට තමයි ඉතුරු වැඩ වික තියෙන්නේ. ආයතන වික වැඩ කළේ නැත්තම දහම දකින්න බැහැ. ක්ෂණ සම්පත්තිය කියන කොට ආයතන හය හරියට තියෙන්න ඕන. ඇසු අන්ද වෙලා ඉදලා, කන් ඇහෙන්නේ නැතුව ඉදලා ඉපදුනා නම්, දහම දකින්න බැහැ. ක්ෂණ සම්පත්ති කියන කොට ආයතන හය ඇතුව මනුෂා ජ්විතයක් ලැබෙන්න ඕන. ඒ ලැබුණ ඒකට දහම ඇහෙන්න ඕන. මනුෂා ජ්විතයක් ලැබෙන එකත් දුර්ලභ යි; දහම ඇහෙන එකත් දුර්ලභ යි. දුර්ලභ කරුණු දෙකක් වෙලා තියෙනවා.

එක් ප්‍රයෝගනය ගන්න ර්ථගට ඕක තුවණින් විමසන්න වෙනවා. අපට ඕන ඒක දාගෙන හරියන්නේ නැහැ. දහම දකින විදියට අපේ තුවණ හදාගන්න වෙනවා. අපි දන්න දේ හරි කිය කිය හිටියාට හරියන්නේ නැහැ. දහම පෙනෙන්නේ නැහැ.

එතකාට ඔන්න දැන් තුවණින් භායන්න තැනක් තියෙනවා තේද. දුක පිරිසිද දකින්න. සංඛ්‍යාත්තෙන පංචපාදානක්බන්ධා දුක්ඩා. ගොඥබෙල්ලාගේ උපත, ජාතිය ඇතිවෙන් ගොඥබෙල්ලා ඉන්න බව පිළිගන්න තාක් කල්. හවය තැත්තම ජාතියක් නැත. රෙදි කැල්ලක් කියලා දැක්ක ද්වසට ගොඥබෙල්ලාගේ හව ඉවරයි. ජාතිය ඉවරයි.

ගොජබෙල්ලාට උපතක් දෙන්න බහැ දැන්. රේදී කැල්ලක්. ඒ මට්ටමේ මුළාව දුරුවුනහම දැන් ගොජබෙල්ලෙක් උපද්දන්නේ නැහැ. දැන් උපද්දන්නේ රේදී කැල්ලක්. ගොජබෙල්ලා ඉපදීමේ හේතුව නැති කළා. ඒ හින්දා උගෙන් නිධහස් වුනා.

ගොජබෙල්ලාගෙන් නිධහස්වුනාට රේදිකැල්ලක් උපද්දාගත්තා. දැන් ඒකෙන් නිධහස් වෙන්න ඒකෙක් මුළාව, ඒකෙක් හවයත් මොකක්ද කියලා අල්ලාගත්ත ඕනෑ. රේදී කැල්ලක් තියෙන බව දැනුනේ කොහොන් ද? දැන් අර ආයතන මට්ටමට යන්න වෙනවා. ඇහෙන් දැකළා නේ. ඇහෙන් දැක්කා කියන්නේ මොකක් ද? ඇහැ උපද්දාපු වරණ සටහන දැක්කා. එතැනින් නැවතුනේ නැත්තේ ඇයි? පෙර අශ්‍රුර අදෙලා ගත්තා. කාම ඕසුය ගලාගෙන ආවා. ඕසුයේ සැඩු පහරට අභුවුනා. අපි පෙර ඉතුරු කර ගත්තු කාම ලෝකයට අයිති නිමිති යි - රේදී කැල්ල. කාම ලෝකයට අයිති දෙයක් ඒක. ඒක ගලාගෙන ආවා. කාම ඕසුය - සැඩු පහර. කරන්න දෙයක් නැහැ. අපි සැඩු පහරට අභුවෙලා ඉන්නේ. දුන් ඒකෙන් මිදෙන්න නම් ඇත්ත පෙන්නන්න වෙනවා. සම්මා දිවියිය හදාගන්න වෙනවා. වෙන විදියක් නැගැලුවෙන්න. සම්මා දිවියිය හදාගන්න නම්: දුක මොකක් ද? දුක හටගත්තේ කොහොම ද? දුක යි, දුක්බ සමුදය යි. මේ සමුදය නැත්තම් නිරෝධය තේ ද? දැන් ගොජබෙල්ලාගේ නිරෝධය පෙනෙනවා තේ ද? දුක යි, සමුදය යි. සමුදය යෙදුනේ නැත්තම් නිරෝධ යි. එහෙන්ම මොකක් ද මාරුය? නිරෝධ කරන මාරුය හොයාගන්න ඕනෑ. දැන් ගොජබෙල්ලා නිරෝධවුනේ කොහොම ද? මොකක් ද වැඩුව මාරුය? ඇත්ත පෙන්නුවා. මේ සම්මා දිවියිය.

දැන් රේදී කැල්ල දුකයි කියලා දැක්කා නම්, ඒකත් හව පව්ච්චා ජාති කියලා දැක්කා නම්, දැන් ඒකෙන් මිදෙන්න ඒකෙත් ඇත්ත ඇති හැරී දකින්න ඕනෑ. එතකාට ඇත්ත ඇති හැරී දකින්න ආයතන විදියට බලන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ආයතන විදියට බලන කොට අපිට පෙනෙනවා, 'මිකත් දැනුගත්තේ ඇහෙන් දැකළා තේ.' ඇහෙන් දැක්කා කියන්නේ මොකක් ද? ඇහැ වරණ සටහන උපද්දාලා දුන්නා. ඒක ගැන හිතුවා කියන්නේ මොකක් ද? කාම ඕසුය ගලාගෙන ආවා : පෙර අශ්‍රුර. ඉතුරුකරගත්ත නිමිති ගලාගෙන ආවා. නිමිති ඉතුරුකරගත්ත මොකද? අතීතයේ අපි ඇහැ පිරිසිද දකින්නේ නැතුව ඇහැ පාවිච්ච කළා. ලෝකයට අභුවුනා. ඇහෙන් රුප දැකළා නිමිති ඉතුරුකරගත්තා. අතීතයේ. ඇයි? අතීතයේ සිහිය තුවන පිහිටියේ නැහැ තේ. ඒකෙක් එලය තමයි කාම

ඩිසයට අහුවෙලා තියෙන්නේ. එතකාට ඒක පෙර කර්මයක් නේ. අතිතයේ කරපු කර්මයක්.

ප්‍රශ්නය: ඒ කර්මය ආවේ නාමයකුදී සංඳුවකුදී දුන්න නිසා නේ.

පිළිතුර: ආපු එකට ඕන ඕන වවත දාගන්න පුළුවන්. ආවේ කොහොම ද? ඉතුරු කරගත්තු හින්දා නේ. අතිතයේ අපි ඇහැ පාවිච්චි කරන කොට සිහිය, තුවණ තිබුණා ද අපට? දහමක් අහලා තිබුණා ද? නැ. දැන් ඕක ආවේ කොහොම ද? අතිතයේ සිහිය තුවණ තිබෙනි නැහැ. දහම අහලා තිබුණේ නැහැ. ආයතන පිරිසිද දැක්කේ නැහැ. මේ මොහොතෙන් ගොජ්බෙල්ලා හැඳුවේ, මේ මොහොතෙන් ආයතන පිරිසිද දැක්කේ නැහැ. ඇහැ ගැන සිහිය තුවණ නැ. රටවුන හින්දා නේ දැන් ගොජ්බෙල්ලෙක් ඉන්නේ. මේ මොහොතේ රටවුනේ නැත්තම්? ඇහැට පුළුවන් වර්ණ සටහනක් හදලා දෙන්න. ඇහැ හදලා දීපු වර්ණ සටහන නම් ඔන්න පෙනෙනවා. ඕකට අපි අතිත් එවා එකතු කළේ නැත්තම්? ආයතනයට අහුවෙන්නේ නැහැ. බාහිර රුපයට අහුවෙන්නේ නැහැ. බාහිර රුපය උපදින්නේ නැහැ. එතැන උපදින්න හේතු දැන් දුරු කරලා. දුරු කළේ ඇත්ත පෙන්වීම මතයි. ඇත්ත දැකීම තුළ මුළාවෙන් උපදින්න ටික උපදින්නේ නැහැ. හවය හදන්නේ නැහැ. හවය හැඳුවේ නැත්තම් ජාතියක් නැහැ. බාහිර තියෙන බව පිළිගත්තේ නැත්තම් උපදින්නේ මොනවා ද? තියෙන බව පිළිගත්නේ නැති නම් උපදින්න බැ. තියෙන බව පිළිගත්තොත් තමයි උපදින්නේ. හව පව්චය ජාති. එතකාට හවය ඇතිවෙන්නේ කොහොම ද? අපි උපාදාන කරලා තියෙනවා.

උපාදාන කියන කොට තේරුමිගන්න, අර කටුද කෙනෙක් ඉන්නවා උපාදාන කරන්න. සක්කාය දිටියිය: මම ඉන්නවා. මම අතිතයේ උපාදාන කරපු වික තමයි ඕය දැන් එන්නේ.

පිළිතුර: නාමයක් දෙන්න ගොජ්බෙල්ලා ඉන්න එපායැ. උග්ට නමක් දෙන්න එලියේ දෙයක් තිබුණොත් නේ අපි නම් කරන්නේ. එලියේ දෙයක් තියෙන බව: හව පව්චය ජාති. එලියේ දෙයක් තියෙන බව මෙහේ මෝඩිකමට නම් හදලා තියෙන්නේ. මොකක් හරි එකක් බාරගත්තේ තියෙන බව හින්දා යි. බාරගත්තාට පස්සේ නම දෙනවා. බාරගත්ත දෙයක් බවක් නැත්තම් නමක් දෙන්නේ මොකට ද? බල්ලෙක් ඉන්න බව තිබුණොත් තමයි බල්ලා කියන්නේ. වතුරේ සටහනක් නම් තිබුණේ, දැන් නමක් දෙන්නේ කාට ද? අතිතයෙන්

ආපු එක දැන් පිළියේ තියෙන බවකට දාන්න යින. දැන් අතිතය නිරුද්ධ බව දන්නේ තැහැ නේ. අතිතය නිරුද්ධ බව අපට සිහිය තුවන තැහැ නේ. සිහිය තුවන තිබුණා තම ඔය වැශේ කරන්නේ තැහැ. අතිතය නිරුද්ධ සි. දැන් ඒක මේ මොහොතේ තියෙන බවකට පත්කරනවා. අතිතය නිරුද්ධ බව දන්නේ තැහැ. මේ මොහොතේ තියෙන බව පිළිගන්තතම යින්න ඉපදේශුවා. ඉපදේශුවාට පස්සේ - ඉතින් ඉපදුනාට පස්සේ නේ නම් තියන්නේ. නම් තැබීමේ උත්සවය තියෙන්නේ ඉපදුනාට පස්සේ නේ. ඉස්සෙල්ලා උපදේශන්න යින. හව පවිච්‍යා ජාති.

අතිතයේ වැරද්ද සිද්ධ වෙලා. අතිතයේ වැරද්ද සිද්ධ කළාට දැන් විදින්න යින තැහැ නේ. දැන් විදින්නේ දැන් වැරද්ද සිද්ධ කළාත්. අතිතයේ වැරද්ද සිද්ධකරපු හින්දා ගලාගෙන එනවා. හැබැයි දැන් සැබූපහරට අභුවෙන්නේ? දැන් මෝඩකමට සි. අතිතයේ මෝඩකමට නෙවෙයි දැන් මූලාවෙන්නේ. දැන් අවබෝධය තැතිකමට සි. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ: දැන් සම්මා දිවියීය ඇතිකරගන්න. අතිතයේ රටුවනාට කමක් තැහැ. මේ මොහොතේ දහමක් අහලා සම්මා දිවියීය ඇතිකරගන්න. එයාට ප්‍රාථමික තිරෝධය ක්ෂාත් ක්ෂාත් කරන්න. ඇත්ත දැකීම තුළ තිරෝධය සි. මූලාවුණෙනාත් තියෙනවා උපතක්. මූලාවුණෙනාත් හවය පිළිගන්තා, ඉපදේශුවා.

පිළිතුර: ආයතනය වැඩිකරන තැන ම සිහිය තුවන පිහිටන්න යින. එහෙම වුනා නම් හරි. දැන් ජේනවා, එහෙම වෙලා තැ නේ අපට. ආයතනය වැඩි කරන තැන ම සිහිය තුවන පිහිටන්න බැහැ නේ. ඒකත් පිළිගන්න එපදි. ඇයි බැරි? අයි සැබූපහරට අභුවෙලා. කාම ඕසුයට අභුවෙලා. එහෙනම් දැන් මේකන් මිදෙන්න මාර්ගයක් හොයාගන්න වෙනවා. අන්න එයාට මාර්ගය උපදිනවා. අවබෝධය විතරක් නෙවෙයි. අවබෝධය එනකාට තමයි මෙහෙම රටුවෙනවා කියලා දැනගන්නේ. ඒකත් දන්නේ තැතුව මාර්ගය කොහොමත් හොයාගන්න බැහැ. රටුවෙන බව, මේ දුකට අභුවන බව දැනගත්තොත්, දහමක් අහලා දැනගත්තොත්, - මික අපට පෙනෙන්නේ තැහැ.- 'ආ මේ මේකට අභුවුන හින්දා නේ මේ දුක හැඳුවේ.' රුප උපාදානය. දැන් එහෙනම් ඒකට සමුදය හොයාගන්නවා. සමුදයත් පෙනෙනවා තුවණින් බලනකොට. 'අර අතිතය නිරුද්ධවෙලා කියලා දැකළා තැතුව ඒකට දැන් හවයක් දිලා නේ. මේ මොහොතේ තියෙන බවක් පිළිඳරන් නේ. හව පවිච්‍යා ජාති නේ.'

දැන් ඕක තුවණින් පෙන්නන කොට මොකද වෙත්තේ? ඉපදේශුවේ මෝඩකමට සි කියලා ඔත්ත් දැන් වික වික පෙනෙනවා. ඕකට කියනවා මාරුගය වැඩිනවා කියලා.

අතිතය නිරදේධයි. ඒක දැක්කත් ඉතින් මේ මොහොතේ හවයක් දෙන්න සින නැ. මය අතිතයේ දෙයක් තේ මෙතැන්ට දැමීමේ. මෙතැන තියෙන දෙයක් නොවේයි නේ. මෙතැන මේ මොහොතේ මේ වර්ණ සංයුව විතර නේ මේ ඇහැ හදාලා දුන්නේ. මිකේ රුප නැහැ නේ. රුප වික අරන් තියෙන්නේ අතිතයෙන්. පෙර ඇසුර ගෙවිලා ඉවරයි කියලා අපට දැක්තින්න ගක්තිය නැ. ඒ ගක්තිය හදාගන්න එක තමයි මාරුගය. ඒක කරන්නේ කොහොමද කියලා තමන් නොයාගන්න යින. ඒකයි මාරුගය උපද්දවාගන්න ප්‍රාථමික දැන් සම්මා දිවිධිය ඇතිවෙන කොට - හවය ඇතිවූණාත් තමයි උපදීන්නේ, ලෝකය උපදීන්නේ. හව පව්චයා ජාති. අපි ඉන්නේ කාම හවයේ. ආයතන හයට ම අභ්‍යවෙන එවා තියෙනවා කියන මට්ටමේ. ඒකට කියනවා කාමහවය කියලා. එක එක කෙලෙස් මට්ටම් මේ. ඒක තේරුමිගන්න යින.

පිළිතුර: අවිද්‍යාව කාමවිෂ්ණ්‍යයට ප්‍රත්‍යායි. තො දන්නාකම. එතැන ම නිරදේධ වෙන්නේ නැහැ. අපි උපද්දලා ජාති ජරා ව්‍යාධි මරණ ඔක්කොම වික විදිනවා. ඉපදීම නැතිකලාත් මැරෙන්නේ නැති වේයි. ඉපදීම නැතිකරපු ද්‍රව්‍යට ජාති ජරා නැතිවේයි. ඉපදීම තියාගෙන ජාති ජරාවෙන් මිදෙන්න බැහැ. ඉපදේශුවේ නැති ද්‍රව්‍යට මිදෙයි. අපට උපද්දලා තියාගන්නත් යින. ජාති ජරා මරණවලින් මිදෙන්නත් යින. ඒ දෙක ම කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නාන්නේ ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් මිදෙන්න නම් උපදීන්නේ තැකුව ඉන්න යින. ජාතිය තිබුණාත් දුක එනවා ම සි. ඉපදේශුවාට පස්සේස් අරවාට අභ්‍ය නො වී ඉන්නවා කියලා එකක් නැහැ. ඕකයි පට්ච්චවසමුජ්ජාදය කියන්නේ, හේතුව්ල සම්බන්ධය කියන්නේ. සංඛ්‍යා කියන්නේ මොකක් ද? හේතුන්ගෙන් සකස්වූනා.

පිළිතුර: ඇතිවෙන නැතිවෙන ස්වභාවයත් ඇති. හැබැයි ඇතිවූණාත් දුක නැතිවෙන්නේ නැහැ. උපද්දලා ඉවරනේ? ඇතිවූණාත් මැරෙන්නත් වෙනවා. නැතිවෙන්න වෙනවා. උපද්දලා මරණයෙන් මිදෙන්න බැහැ. දුකෙන් මිදෙන්න බැහැ. ප්‍රමාණවත් ද නැද්ද කියන එක නොවේයි. මරණයෙන් මිදෙන්න නම් උපදීන්නේ තැකුව ඉන්න යින. තමන්ට ප්‍රමාණවත් ද නැද්ද කියන එක තමන්

තේරුම ගන්නයි තියෙන්නේ. මරණයෙන් මිදෙන්න නම් ඉපදීම නැති කරන්න ඕනෑ. ආයෝ එතැනින් මොහා මොකුත් නැහැ. උපද්දලා නැතිවූනා කියලා කිවිවාට හරියන්නේ නැහැ. ඉපද්දුවෙත් මැරෙනවා. ජාති පව්චයා එන දුක් වික තියෙනවා. ඉපද්දුවේ නැති ද්වසට නිරෝධයි. මැරෙන්නේ නැ. ඉපදුනේ නැත්තම මැරෙන්නේ කවුද?

පිළිතුර: දුක කියන්නේ - ඉතින් අපට ඕන ඔහු විදියට දුක කියන්න පුළුවන්. මොන දුක කිවිවත්, සංඛ්‍යාත්තෙන පංචපාදානක්බන්ධා දුක්බා. එතැනට ඔක්කෝම අභුවෙනවා. දැක්මක් කරගන්න ඉතින් ඉස්සෙල්ලා දැනගන්න. දැනගෙන ඒක ආයෝ ආයෝ හාවිතා කරන්න. හාවිතා බහුලිකරා. දන්න දැකින කෙනාට පුළුවන් ඇත්ත පෙන්නන්න වික වික. ඉස්සෙල්ලා දැනගන්න ඕනෑ. දහමක් අහලා රේගට දැකින්න ඕනෑ. දන්න දැකින කෙනෙක් වෙන්න ඕනෑ. එයාට තමයි මාරුගය තියෙන්නේ. නැත්තම ඉතින් අර ඇතිවෙන නැතිවෙන ඒවා බල බලා ඉදියි. අතිතා බල බලා ඉදියි. ඇයි, ඉපදුමෙනාත් තමයි මැරෙන්නේ කියන දහම අහලා දැකලා නැහැ නේ. ජාති පව්චයා ජරා මරණා. ජාති නිරෝධා ජරා මරණ නිරෝධා. ජාති නිරෝධය වෙන්නේ කොහොම ද? හට පව්චයා ජාති. හටය තියෙනකම් ජාතිය තියෙනවා. ජාතිය නැතිවෙන්නේ හටය නැතිවූන ද්වසට යි. හට නිරෝධා ජාති නිරෝධා. එහෙනම් තියෙන බව නැතිකරගත්ත ද්වසට තමයි උපද්දන්නේ නැත්තේ. අතිතය නිරද්ධ බව දැක්කත් ඉතින් දැන් තියෙන බව අභුවෙන්නේ නැ.

පිළිතුර: භැඳැයි දැන් අතිතය නිරද්ධය කිවිවාට අර යම් කිසි මට්ටමක තියෙන බවක් තමයි නිරද්ධවෙන්නේ. ඒ කියන්නේ අතිතයේ දේ දැන් තියෙන බව කියන එකෙන් මිදෙන්න පුළුවන්. දැකින ඒක වරදවා දැකින්නේ අතිතයක් මෙතැනට තියෙන බවකට දාලා යි. එතැන ඒ වැරද්ද කඩාගන්න පුළුවන්. තව තියෙනවා වැරදි. දැන් මේ මොහාතෙත් මොකක් හරි තියෙන හින්දා නේ ඕක අදුරාගන්න යන්නේ. මේ මොහාතේ තියෙන දේ අදුරාගන්න නේ අහි අතිතයේ ඒක ඇදලා ගන්නේ. මේ මොහාතේ තියෙන වික? ඒක හැඳුවේ කොහොම ද? තව ගැහුරක් ඒක. තව පැත්තක්.

ඉතින් ඔතෙන්ට කුමකුමයෙන් එන්න වෙනවා. ඒකයි කියන්නේ: වක්බූස්ම් සති, රුපෙ සති, වක්බූවික්සාඟෙ සති. ඇහැ තියෙන කොට, රුප තියෙන කොට, වක්බූ වික්සාඟය තියෙන කොට, එස්සය කියන ඒක සිද්ධ වෙනවා. එස්සය කියලා එකක්

පනවාගන්නවා. එස්සපයක්දැකුත්තියා පයක්දැකුපෙස්සතිති. එස්ස පයක්දැකුත්තියක් පනවා ගන්නවා. ඇහැ තිබුණෙන්, රුප තිබුණෙන්, වක්ඩු විස්කේදාණය තිබුණෙන්. ඒ බව දකින්න පුළුවන්. විද්‍යමාණ වෙනවා. දැන් පෙනෙනවා නේ ද? ඇහැ තිබුණෙන්, රුප තිබුණෙන්, වක්ඩු විස්කේදාණය තිබුණෙන්, එස්සය කියලා එකක් පනවා ගන්නවා. අන්න ගොජබෙල්ලා. වතුරට එබෙන බල්ලා දිභා බලාගෙන දැන් පෙනෙනවා අපට: අන්න බල්ලා එස්සය කියලා එකක් පනවාගෙන දැන්. අරෙහේ රුපය තියෙනවා. මෙහේ ඇහැ තියෙනවා. වක්ඩු විස්කේදාණයෙන් ඕන දැනගන්නවා. ඔය තුනේ එක්ව යැමකට අභුවෙලා. යානමෙත්. විජ්‍යති. මෙහෙම දෙයක් විද්‍යමාන වෙනවා.

පිළිතුර: ඒකේ ඉන්නකම. ප්‍රපාඩ. කෙටියෙන් කිවිවෝන් දුකයි කියන්නේ. සංඛිත්තෙන පස්ස්වූපාදානක්බන්ධා දුක්ඛා. දුක අවබෝධ කිරීම ලොකු ඇානයක්. ලොකු තුවණක්. අපට ඒ තුවණන් නැ. දුක්බේ අඡානං. බුදුරජාණන් වහන්සේ තමයි දුක්බේ ඇානං. වෙලා අපටත් ඒක කියා දෙන්නේ. ඒ සර්වයුතාඇානය පිළිඳරං දැන් අපි දහමට අනුව සෞයන්න ඕන. දහම තියෙන්නේ කොහේ ද? මේ ත්‍රිපිටකයේ.

පිළිතුර: ඒක තමන්ගෙන් අහන්න. ගොජබෙල්ලෙක් තෙවෙයි. වෙන මොකක්ද එකෙක්. දැන් අසති ද? නම දැමීමේ නැ. ගොජබෙල්ලා තෙවෙයි. ඒ ඔය වෙන මොකක්ද සතෙක්. දැන් මිදිලාද රුපයෙන්? නැ තවම අභුවෙලා. මොකක්ද ඉන්නවා කියලා අභුවෙලා තේ ගොජබෙල්ලා කියලා නම දැමීමේ තැතත්. නම දාන්න කළින් තියෙනවා කියන එකට අභුවෙලා. හව පව්චය ජාති. ඒ නම් දාන්නේ ඊට පස්සේ යි. මොකක් හරි තියෙනවා කියලා අභුවෙලා. බාහිරේට අභුවෙලා. ලෝකයට අභුවෙලා. බාහිර ලෝකයේ අන්න මොකක්ද තියෙනවා. අන්න මොකක්ද ඉන්නවා. බාහිරේට අත දික් කරන කොට අභ්‍යන්තරෙන් හටගෙන. මට සාපේක්ෂව තමයි බාහිරේ. දෙපැත්ත බෙදලා. දෙපැත්ත බෙදුවා කියන්නේ ආය එතැනිතුත් තේරුමිගන්න, දුකට අභුවෙලා; ලෝකයට අභුවෙලා. අඹ්කත්ත බහිදේ ද්වයතාවයට අභුවෙලා. කරන්න ඕන මොකක්ද කියලා හොයාගන්න කළින් තුවණ ඇතිකරගන්න. මොකක් ද මේ වෙන්නේ? ඉස්සෙල්ලා සිද්ධවෙන දේ දැනාගන්න එපායැ. සිද්ධවෙන දේ හරියට දැක්ක ද්වසට ඒකෙන් මිදෙන විදිය හොයාගනියි. ඊට කළින් මාර්ගය හොයන්න ගිහිල්ලා අපි අමාරුවේ වැවෙනවා. වෙන වෙන දේවල් කරනවා. මේක දන්න දකින කෙනාට යි මේ ආසුව ප්‍රහාණය තියෙන්නේ.

17-09-2016 දින සුභදාරාමයේදී පැවැත්වූ තු ධරුම සාකච්ඡාව

අනාථපිණ්ඩකොට්ඨා සූත්‍රය

මඟ්‍යමනිකාය - 3. උපරිප්‍රේෂාසනය 5. සලායනත්වගේ

අනාථපිණ්ඩක සිටුතුමා ගිලන්වෙලා මරණාසන්න මොහොතේ දී ඔහුට කළ දේශනාවෙන් අපට වැදගත් ධරුම කරුණු අඩංගු කොටසක් අපි අද සාකච්ඡා කරමු - සම්මාදිවිධීය ඇති කරගත්න අවශ්‍ය කරුණු වික. දහම දැකින්න මේ කරුණු ප්‍රාගාක් උපකාර වෙනවා. මේ දේශනාව කළේ මරණාසන්න වේදනාව දැනෙන වෙලාවක. විස්තර සහිතව සූත්‍රයේ ඉතුරු වික කියවලා බලන්න.

“තස්මාතිහ තේ, ගහපති, එවං සික්බිතබිං - න වක්බ් උපාදියිස්සාමි, න ව මේ වක්බුනිස්සිතං වික්ද්‍යාණං හවිස්සාමි’ති. එවක්ද්හි තේ, ගහපති, සික්බිතබිං. තස්මාතිහ තේ, ගහපති, එවං සික්බිතබිං. තස්මාතිහ තේ, ගහපති, සික්බිතබිං. තස්මාතිහ තේ, ගහපති, සික්බිතබිං. තස්මාතිහ තේ, ගහපති, එවං සික්බිතබිං - න සානා උපාදියිස්සාමි, න ව මේ සොතනිස්සිතං වික්ද්‍යාණං හවිස්සාමි’ති. එවක්ද්හි තේ, ගහපති, සික්බිතබිං. තස්මාතිහ තේ, ගහපති, එවං සික්බිතබිං - න සානා උපාදියිස්සාමි, න ව මේ සානානිස්සිතං වික්ද්‍යාණං හවිස්සාමි’ති. එවක්ද්හි තේ, ගහපති, සික්බිතබිං. තස්මාතිහ තේ, ගහපති, එවං සික්බිතබිං - න ජ්විහං උපාදියිස්සාමි, න ව මේ ජ්විහානිස්සිතං වික්ද්‍යාණං හවිස්සාමි’ති. එවක්ද්හි තේ, ගහපති, සික්බිතබිං. තස්මාතිහ තේ, ගහපති, එවං සික්බිතබිං - න කායං උපාදියිස්සාමි, න ව මේ කායනිස්සිතං වික්ද්‍යාණං හවිස්සාමි’ති. එවක්ද්හි තේ, ගහපති, සික්බිතබිං. තස්මාතිහ තේ, ගහපති, එවං සික්බිතබිං - න මනං උපාදියිස්සාමි, න ව මේ මනොනිස්සිතං වික්ද්‍යාණං හවිස්සාමි’ති. එවක්ද්හි තේ, ගහපති, සික්බිතබිං”.

තස්මාතිහ තේ, ගහපති - ගෘහපතිය එසේ නම්, එවං සික්බිතබිං - මේ ආකාරයෙන් හික්මෙන්න. න වක්බ් උපාදියිස්සාමි - ඇස උපාදානය කරන්න එපා. (‘න’ කියන කොට විරුද්ධ අර්ථය). න ව මේ වක්බුනිස්සිතං වික්ද්‍යාණං හවිස්සාමි’ති - ඇස ඇසුරු කරගත්

වික්ද්‍යාණය ඇති කරගන්න එපා. එවක්ෂී තේ, ගහපති, සික්විතඩ්බල් - මෙන්න මේ ආකාරයට ගෘහපතිය හික්මෙන්න.

අභැශ උපාදානය කරගන්න එපා, අභැශක් තියෙනවා කියලා හිතන වික්ද්‍යාණය ඇති කරගන්න එපා කියලා කියනවා. නමුත් අපට වෙලා තියෙන්නේ දකින කොටම 'අභෙන් තමයි ඔය දකින්නේ' කියලා හිතනවා. අපි අභැශ ඇසුරු කරගන්නවා. පෙනන්න නම් මගේ අභැශ තියෙන්න ඕනෑම, ඒ අභැශට තමයි පෙනෙන්නේ කියලා හිතනවා. දැකීම කියන සිද්ධියේ අභැශක් කියලා දෙයක් තැංශී. අසේ කියන එක අපි මුළාවන් පනවාගත්ත අදහසක්. දිවියේ දිවියිමත්තං කියන අවස්ථාවේ ද අභැශක් තැංශී, රුපයක් තැංශී. ඒවා අපි පනවාගන්න දේවල්. දැකීමට අමතරව අප්පෙක්ත සහ බහිදේ ආයතන අපි පනවනවා. එහෙනම් අපි දැන් කරන්න ඕනෑම මොකක්ද?

- න වක්බූ උපාදියිස්සාම් - අභැශ උපාදානය කරගන්න එපා, අභැශ ඇසුරු කරගත්ත වක්බූ වික්ද්‍යාණය පනවාගන්නත් එපා. උපදේශන්න එපා. අභැශ තිබුණෙන් නේ අභැශ ඇසුරු කරගත්ත වික්ද්‍යාණයක් තියෙන්නේ. දැන් අපට තේරෙන්න ඕනෑම වක්බූසම්. අසති, වක්බූවික්ද්‍යාණෙ අසති⁹ ස්වභාවයක් ගැනයි මේ දේශනා කරන්නේ කියලා. අභැශයි, වක්බූ වික්ද්‍යාණයයි තැති ස්වභාවයකට එන්න කියලා නේද මේ කියන්නේ?

අභැශයි රුපයයි නිසා නම් වක්බූ වික්ද්‍යාණය භටගන්නේ, අභැශ ඉපදුනේ තැත්තම්? න වක්බූ උපාදියිස්සාම් - අභැශක් උපාදානය කමේ තැත්තම්? අභැශක් භාරගත්තේ තැත්තම්? එතකොට අභැශ උපදේශන, අභැශ උපාදානය කරන කෙලෙස් සහිත කෙනාට තමයි මේ උපදේශ දෙන්නේ. එහෙම කෙනා හික්මෙන්න ඕනෑම විදිහයි මේ කියන්නේ. ආය්‍යා මාරුගය වඩා භැංට දේශනා කරනවා.

- න සොතං උපාදියිස්සාම් - කන උපාදානය කරන්න එපා. න ව මේ සොතනිස්සිතං වික්ද්‍යාණං හවිස්සනීති - කන ඇසුරු කරගත් වික්ද්‍යාණය උපදින්න දෙන්න එපා. එවක්ෂී තේ, ගහපති, සික්විතඩ්බල් - මෙන්න මේ ආකාරයට ගෘහපතිය හික්මෙන්න. පාලියෙන් 'න' කියන්නේ විරැදුද අර්ථයෙන් - එපා කියන එක. සොතනිස්සිතං වික්ද්‍යාණං හවිස්සනීති තමයි අපි ඉන්න තත්ත්වය.

⁹ මධුපිණිස්ක සුතුය, මෝක්ම නිකාය, මූලපන්නාසකය, 2. සිහනාද වර්ගය.

කන ඇසුරු කරගත් වික්ද්‍යාණය තමයි අපි උපද්ධවන්නේ. හික්මෙන කොට එහෙම කරන්න එපා කියලා මේ කියන්නේ.

- න සානා උපාදියීස්සාම් - නාසය උපාදානය කරන්න එපා. න ව මේ සානානීස්සිතං වික්ද්‍යාණං හට්ස්සතී'ති - නාසය ඇසුරු කරගත් වික්ද්‍යාණයක් උපද්ධවන්න එපා. එවක්ෂී තේ, ගහපති, සික්විතබාං - මෙන්න මේ විදියට තමයි ගෘහපතිය හික්මෙන්න ඕනෑම.
- න ජ්වහං උපාදියීස්සාම් - දිව උපාදානය කරන්න එපා. න ව මේ ජ්වහානීස්සිතං වික්ද්‍යාණං හට්ස්සතී'ති - දිව ඇසුරු කරගත් වික්ද්‍යාණයක් හටගන්න දෙන්න එපා.
- න කායං උපාදියීස්සාම් - කයක් උපාදානය කරන්න එපා. න ව මේ කායනීස්සිතං වික්ද්‍යාණං හට්ස්සතී'ති - මේ කය ඇසුරු කරගත්ත වික්ද්‍යාණයක් උපදින්න දෙන්න එපා.

- න මතං උපාදියීස්සාම් - මතසත් උපාදානය කරගන්න එපා. න ව මේ මතොනීස්සිතං වික්ද්‍යාණං හට්ස්සතී'ති - මතස ඇසුරු කරගත්ත වික්ද්‍යාණයක් උපද්ධවන්නත් එපා. එවක්ෂී තේ, ගහපති, සික්විතබාං - මෙන්න මේ විදියටද ගෘහපතිය හික්මෙන්න ඕනෑම.

රේපා දේශනා කරනවා, තස්මාතිහ තේ, ගහපති, එවං සික්විතබාං:

- න රුපං උපාදියීස්සාම් - රුපය උපාදානය කරගන්න එපා. දැන් මේ කියන්නේ බාහිර රුපය ගැන. න ව මේ රුපතිස්සිතං වික්ද්‍යාණං හට්ස්සතී'ති - රුපය ඇසුරු කරගත්ත වික්ද්‍යාණයක් උපද්ධවන්න එපා.
- න සද්ධං උපාදියීස්සාම් - ගබඳය උපාදානය කරන්න එපා. න ව මේ සද්ධනීස්සිතං වික්ද්‍යාණං හට්ස්සතී'ති - ගබඳය ඇසුරු කරගත්ත වික්ද්‍යාණයක් උපද්ධවන්න එපා. මෙතන විකක් හිතන්න

මිනේ. දුන් අපි ගබාදය ඇශ්‍රෙනහිම් ගබාදයට අදාළ රුපයක් හදනවා නේ. එක උපාදානය කරන්න එපා කියනවා. එතකොට අතිත අත්දැකීම අරගෙන එලියට දුම්මා වෙනවා. දුන් කියනවා ගබාදය නිසා හටගත්ත රුපය විතරක් තෙවෙයි, ගබාදය කියන රුපයත් උපාදානය කරන්න එපා කියලා. මේ මොහොතේ ගබාදයක් ඇශ්‍රෙනා කියලා හිතෙනවා නම් - එලියෙන් නම් ගබාදය ආවේ, එක දුන් තියෙන ගබාදයක් ද? එහෙම තමයි අපට හිතෙන්නේ. ඒ ගබාදයත් උපාදානය කරන්න එපා කියනවා. ඒ ගබාදය ඇසුරු කරපු වික්ද්‍යාණයක් උපදීන්න දෙන්නත් එපා කියනවා.

දුන් තේරුම් ගන්න ඇසීම තුළ ගබාදත් තැහැ, කනකුත් තැහැ. කන උපාදානය කරන්නත් එපා. ගබාදය උපාදානය කරන්නත් එපා. ඇසීම ඇසීමක් විතරක් කරන්න. ඇසීමට අමතරව ගබාදයක් පනවන්න යන්නත් එපා, කනක් පනවන්න යන්නත් එපා. ඒ දෙකම අපි අවිද්‍යාවෙන් දමන එවා. එවා පැනෙවිවහම එක තමයි රුප උපාදාන ස්කන්ධය කියන්නේ. එක තමයි දුක කියන්නේ.

පිළිතුර: ගබාදයට ඕනෑම නමක් දෙන්න පුළුවන්. ඔය ගබාදය වවනයක් කියන්නත් පුළුවන්, ඔය ගබාදයට තේරුමක් දෙන්නත් පුළුවන්. දෙයක් පැනෙවිවාට පස්සේ එක මත ඉඳගෙන එක මොකක්ද කියලා හොයාගෙන යන්න පුළුවන්. මේවා පුපස්ද්ව කියලා දුන් තේරෙන්න ඕනෑම. දුන් ගබාදයත් පුපස්ද්වයක්! ගබාදයට දෙන තේරුම කොහොමත් පුපස්ද්වයක්. ගබාදයක් තියෙනවා කියලා භාරගන්න එකත් පුපස්ද්වයක්. එකත් උපාදානය කරපු එකක්. එක තියෙනවා කියලා ඇසුරු කරන වික්ද්‍යාණයට උපදීන්න දෙන්න එපා කියනවා. දුන් ඇසීම ඇසීම විතරක් වුමෙන්ත් ගබාදයක් කොහොන්ද පනවන්නේ? ඇසීමට වඩා වැඩි දෙයක් නේ ගබාදයක් කියන එක. ඇසීමට අමතර දෙයක් නේ කනක් කියන එක. එහෙමම එකත් උපාදානය කරන්න එපා. න සද්ධ උපාදිස්සාම් - කියලා පැහැදිලිව ම කියලා තියෙනවා. ගබාදය ඇසුරු කරපු වික්ද්‍යාණයට හවයක් දෙන්න එපා කියනවා.

- න ගන්ධං උපාදිස්සාම් - ගන්ධය උපාදානය කරන්න එපා. න ව මේ ගන්ධනිස්සිතං වික්ද්‍යාණං හවිස්සිති'ති - ගන්ධය ඇසුරු කරපු වික්ද්‍යාණයට උපදීන්න දෙන්නත් එපා.

- න රසං උපාදියිස්සාම් - රසය උපාදානය කරන්න එපා. න ව මේ රසනීස්සිතං වික්ද්‍යාණං හවිස්සැත්ති - රසය ඇසුරු කරපු වික්ද්‍යාණයට උපදින්න දෙන්නත් එපා.
- න එෝචියිබං උපාදියිස්සාම් - ස්පර්ශ වෙන දෙය (පොචියිබංය) උපාදානය කරන්න එපා මේකයි හැඳුනේ කියලා. න ව මේ එෝචියිබංනීස්සිතං වික්ද්‍යාණං හවිස්සැත්ති - ඒක ඇසුරු කරපු වික්ද්‍යාණයට උපදින්න දෙන්නත් එපා.

දැන් තේරන්න ඕනෑම ඇසයි රුපයයි උපාදානය කළාත් තමයි වික්ද්‍යාණයක් උපදින්නේ කියලා. එහෙනම් අපි ඇස-රුපය කියන දෙකත් උපාදාන කරලා තියෙන්නේ. කන-ගබදය කියන දෙක අපි හදලා උපාදාන කරපු දේවල්. ඒවා ප්‍රපෘත්ව ම තමයි. එතකොට මධුපිණ්ඩික සූත්‍රයට අනුව ඒ දෙක තිබුණෙන් තමයි වික්ද්‍යාණය උපදින්නේ. එතකොට ඒ දෙක ඇසුරු කරපු වික්ද්‍යාණය උපදින්න එපා. එහෙනම් ඒවා ද්‍රාගනය කරන වික්ද්‍යාණය හැන්න එපා.

අනිදස්සන වික්ද්‍යාණය¹⁰ ගැන මේ කියන්නේ. වික්ද්‍යාණයේ ඇත්ත තත්ත්වය අනිදස්සනයි. රහතන්වහන්සේගේ මට්ටම. අපි කනයි ගබදයයි දෙකම ද්‍රාගනය කරනවා, ඇසුරු කරනවා. අපි ඒවා ඇසුරු කරන වික්ද්‍යාණ හදන්නේ අපේ තියෙන මෝඩකමට. අනිදස්සන මට්ටමේ දී දකිනවා, ඇශෙනවා, දැනෙනවා, දැනගන්නවා විතරයි. දිවිය, සුත, මුත, වික්ද්‍යාත කියන හතර තමයි ඒකේ ගුද්ධභාවය. ඇත්ත ඇතිහැටි - යථාභුත ස්වභාවය.

- න ධම්මං උපාදියිස්සාම් - ඒ විදියටම මනසටත් කියනවා. ධම්ම උපාදානය කරන්න එපා. න ව මේ ධම්මනීස්සිතං වික්ද්‍යාණං හවිස්සැත්ති - ධම්ම නිශ්චිත කරපු වික්ද්‍යාණයත් උපදින්න දෙන්න එපා. ඒක ‘හව’ තත්ත්වයකට ගෙනෙන්න එපා. ධම්ම ඇසුරු කරපු වික්ද්‍යාණය තියෙන ‘බවකට’ ගන්න එපා. එවක්ෂී තෙ, ගහපති, සික්ඩිතබිං - මෙන්න මේ විදියටයි ගෙහපතිය හික්මෙන්න ඕනෑම්.

¹⁰ කෙවටට සූත්‍රය, දිස නිකාය - සිලස්කන්ද වර්ගය - 11. කෙවටට සූත්‍රය

මේ ආයෝ මාර්ගය වචන කෙනාට දෙන උපදෙස්. දැන් තේරුම් ගන්න ඇතිවෙලා නැතිවෙනවා කියලා බලන්න ද කියන්නේ කියලා? 'ඇසුරු කරන්නේ නැතුව' ඉන්නයි කියන්නේ. උපාදාන කරන්න එපා. අපට මේ ගැහුරු දහම වැඩිය අහන්න ලැබෙන්නේ නැහැ.

රේලගට නැවතත් දේශනා කරනවා, තස්මාතිහ තේ, ගහපති, එවං සික්වීත්ත්වීම් - ගෘහපතිය, මේ විදියටත් හික්මෙන්න කියලා:

- න වක්බුවික්ද්දාණං උපාදියිස්සාම් - වක්බුවික්ද්දාණය උපාදානය කරගන්න එපා. න ව මේ වක්බුවික්ද්දාණනිස්සිතං වික්ද්දාණං හටිස්සති'ති - මෙතන භෞද් උත්තරයක් තියෙනවා. වක්බුවික්ද්දාණය ගැන ද්‍රානගන්නෙන් එහෙනම් වික්ද්දාණයකින්. වක්බුවික්ද්දාණය කියලා වික්ද්දාණයක් ගැනත් දැනුවත් වෙන්න එපැයි. වක්බුවික්ද්දාණය ඇසුරු කරපු වික්ද්දාණය උපදින්න දෙන්න එපා කියනවා. නුවණීන් භෞයන අයට මේක තුවාමත් වැදගත් කරුණක්.

මේ ධර්ම කරුණු භරිම ගැහුරුයි. මූල් ටික දැනගත්තොත් විතරයි මේ මොකක්ද කියන්නේ කියලා අදහසක්වත් ගන්න පුළුවන් වෙන්නේ. මෙතන භෞද්ව පැහැදිලි වෙනවා මේ වක්බුවික්ද්දාණය කියන එකත් නිශ්චය කරපු වික්ද්දාණයෙන් තමයි වක්බුවික්ද්දාණය තියෙනවා කියලා තියෙන්නේ. එතකොට ඇහැක් තියෙනවා කියලා ද්‍රානගෙන තියෙන්නෙන් වික්ද්දාණයකින්. රුපය තියෙනවා කියලා ඇසුරු කරගත්ත වික්ද්දාණයකින් එකත් තියෙනවා කියලා තියෙන්නේ. වක්බුවික්ද්දාණය තියෙනවා කියලා කියලා තියෙන්නෙන් තවත් වික්ද්දාණයකින්. වක්බුවික්ද්දාණය ඇසුරු කරගත්ත එකකින්.

දැන් බලන්න මේ ටික ඉගෙන ගත්තේ නැත්තැම් - ඇහැයි, රුපයයි, වක්බුවික්ද්දාණයයි කියලා දෙයක් ඉගෙන ගත්තේ නැත්තැම් (ධර්මය දන්නේ නැති අයට), ඕවා ඇසුරු කරගත්ත වික්ද්දාණ උපදියි ද? දන්නේ නැත්තැම් උපදින්නේ නැහැ. දන්න අයට තමයි එවා ඇසුරු කරගත්ත වික්ද්දාණ උපදින්නේ. දැන් රුප කළාප ගැන දන්නේ නැති අයට එක ඇසුරු කරගත්ත වික්ද්දාණ උපදියි ද? ඉගෙන ගත්ත අයට නම් උපදිනවා. හැබැයි එවා ඉගෙන ගෙනත් දහම දකින්න පුළුවන්, ඉගෙන ගත්තේ නැතුවත් දහම දකින්න පුළුවන්. එතනයි රහස තියෙන්නේ. ඉගෙන ගත්තා කියලා දුක් වෙන්නත් එපා, ඉගෙන ගත්තේ නැහැ කියලා දුක් වෙන්නත් එපා. ඔය දෙගාල්ලන්ටම දහම

දකින්න පුරුවන් තුවන තිබුණෝත්. පැව්චමුප්පන්න බව දකින්න, සම්මාදිවයිය ඇති කරගන්න තුවන තිබුණෝත්. නැත්තම ඉතින නිකම් වවන රිකක් පාඩම් කර කර ඉදියි තමන් බරමය දන්නවා කියලා. එතකොට දන්න, ඇසුරු කරපු වික්ද්‍යාණ පහල කර කර ඉදියි. මෙකත් වික්ද්‍යාණයක් කියලා දකින්න තුවන තියෙන්න ඕනෑ.

රළගට නැවතත් කියනවා:

- න සෞතවික්ද්‍යාණ උපාදියිස්සාම් - සෞතවික්ද්‍යාණය උපාදානය කරගන්නත් එපා. න ව මේ සෞතනීස්සිතං වික්ද්‍යාණ හවිස්සති'ති - සෞතවික්ද්‍යාණය ඇසුරු කරපු වික්ද්‍යාණය උපදින්න දෙන්නත් එපා.

මේ විදියට ඉතුරු වික්ද්‍යාණ ගැනත් කියනවා. දන් පැහැදිලිව ම මේ ජේද තුන ගත්තොත්:

- 1) පළවෙනි ජේදයෙන් කියනවා ඇහැ උපාදාන කරන්න එපා, ඇහැ ඇසුරු කරපු වික්ද්‍යාණය උපදින්න දෙන්නත් එපා කියලා. න වක්බු උපාදියිස්සාම්, න ව මේ වක්බුනීස්සිතං වික්ද්‍යාණ හවිස්සති'ති.
- 2) රළුග ජේදයේ දී කියනවා රුප උපාදාන කරන්න එපා, රුප ඇසුරු කරපු වික්ද්‍යාණය උපදින්න දෙන්නත් එපා කියලා. න රුපං උපාදියිස්සාම්, න ව මේ රුපනීස්සිතං වික්ද්‍යාණ හවිස්සති'ති
- 3) තුන්වෙනි එකේ දී කියනවා වක්බුවික්ද්‍යාණය උපාදාන කරන්න එපා, වක්බුවික්ද්‍යාණය ඇසුරු කරපු වික්ද්‍යාණය උපදින්න දෙන්නත් එපා කියලා. න වක්බුවික්ද්‍යාණ උපාදියිස්සාම්, න ව මේ වක්බුවික්ද්‍යාණනීස්සිතං වික්ද්‍යාණ හවිස්සති'ති

මෙතන දී වක්බුවික්ද්‍යාණය තියෙනවා කියලා දනගෙන තියෙන්නේ තව වික්ද්‍යාණයකින්. දකින්න වක්බුවික්ද්‍යාණයක් පහල වුණා තේ. එහෙම එකක් තියෙනවා කියන එකත් පනවාගත්ත එකක් කියලා මේ කියන්නේ. ඇහැත් පනවපු එකක්, රුපයත් පනවපු එකක්, වක්බුවික්ද්‍යාණයත් පනවපු එකක්. මේ එකක්වත් දැකීමේ සිද්ධියට අයිති නැහැ.

වික්ද්‍යාණයේ යථාග්‍රහ ස්වභාවයේ දී වක්බුවික්ද්‍යාණය කියලා දැනගන්නෙන් නැහැ. වක්බුවික්ද්‍යාණය කියලා දැනගන්නවා නම්

ඒතකොටත් එතෙන්ට අහුවලා. යම්කිසි මූලාවක්. වක්බුවිස්ක්ස්ඩාණය උපාදානය කරන්න ඕනෑ නේ වක්බුවිස්ක්ස්ඩාණය කියලා දැනගන්න. දැන් ඇහැ උපාදානය කරපු හින්දා නේ ඇහැ තියෙනවා කියලා විස්ක්ස්ඩාණයකින් දැනගන්නේ. දැනගන්නවා කියන්නේ විස්ක්ස්ඩාණයකින් නේ. දැන් ඇහැ තියෙනවා කියලා දැනගන්න විස්ක්ස්ඩාණයක් තියෙනවා. රුපය තියෙනවා කියලා දැනගන්න විස්ක්ස්ඩාණයක් තියෙනවා. වක්බුවිස්ක්ස්ඩාණය තියෙනවා කියලා දැනගන්නත් විස්ක්ස්ඩාණයක් තියෙනවා. ඔය තුනම උපදීන්න දෙන්න එපා කියනවා.

එතකොට පෙනෙන්න ඕනෑ වක්බුස්ම්. අසති, රුපෙ අසති, වක්බුවිස්ක්ස්ඩාණ අසති ස්වභාවයක්¹¹ ඇත්ත ඇතිහැටියේ දකින කොට තියෙනවා කියලා. මතෝවිස්ක්ස්ඩාණ මටටමත් මේ විදිය ම යි. මන, ධම්ම, මතෝවිස්ක්ස්ඩාණයත් පනවාගත්ත දේවල්. සිතීමට හෝ දැනගැනීමට ඒ තුනම අයිති නැහැ. දැකීමට අයිති නැහැ ඇසයි, රුපයි, වක්බුවිස්ක්ස්ඩාණයයි. ඇසීමට අයිති නැහැ කනයි, ගලදයි, සේතවිස්ක්ස්ඩාණයයි. දැනීමට අයිති නැහැ (දැනීම ආයතන තුනකින් එන්න පුළුවන් - නහයෙන්, දිවෙන්, කයෙන්) - නහයෙන් ගදසුවද දැනෙන කොට දැනීම කියන සිද්ධියේ ගදසුවදක් නැහැ. ඒ කියන්නේ බාහිර ගනයකුත් නැහැ, නාසය කියන එකකුත් නැහැ, සාන විස්ක්ස්ඩාණය කියලා එකකුත් නැහැ. දැනීමක් විතරක් තියෙනවා. ඊළගට රස දැනෙන කොට දැනීම කියන සිද්ධියේ රස කියලා එකකුත් නැහැ, දිවකුත් නැහැ, ජ්විභාවිස්ක්ස්ඩාණයකුත් නැහැ. නමුත් දැනෙන ගතියක් තියෙනවා. ඒ දැනෙන ගතිය මත ඉදගෙන අපි තමයි පතවන්නේ 'මය දැනෙන්නේ දිවට, ඔය දැනෙන්නේ රසක්, ඒක දැනගන්නේ ජ්විභාවිස්ක්ස්ඩාණයෙන්' කියලා. එතකොට දැනීමට අමතරව අපි ආයතන වික පනවනවා.

දැනීම තුළ අපි හිතපු හේතු නැහැ. දැනෙනවා විතරයි. මුතෙ මූතමත්ත. දැනීම දැනීමක් විතරයි. ආයේ ඒකේ අභ්‍යන්තර, බහිදේ, ආයතන විස්ක්ස්ඩාණ කියන හේතු නැහැ. අපි හේතු දැනගන්නවා. ඒක දැනුමක්. ඒ එන්නේ ඉගෙනගත්ත වික. ඔය ඇදලා ගන්නේ පෙර ඇසුර. අතිත අත්දැකීම. අතිතය ගෙවිලා ඉවරයි. ඒකයි මම කියන්නේ ඔය ඉගෙනගත්ත වික ගෙවිලා ඉවරයි. අතිතය. අතිත දැනුම අතහරින්න. මේ මොහොතේ සිද්ධවෙන්නේ දැනීම, ඇසීම, දැනීම, දැනගැනීම විතරයි. අපේ පුරුදු හින්දා දන්න ධර්ම වික ගලාගෙන

¹¹ මධුපිණ්ඩික සූත්‍රය, මජ්ඩ්‍යිම නිකාය - මූල පත්නාසකය - 2. සිහනාද වර්ගය

ඒනවා. ධර්ම කියලා එකතු කරගත්ත දැනුම ගලාගෙන ඒනවා. ඒකයි මම කියන්නේ ඔය දන්න වික අයින් කලොත් දහම දකින්න පූජාවන්. මෙහෙම හික්මෙන්න පූජාවන් දන්න වික අයින් කලොත් විතරයි. ඇහැ ඇසුරු කරගත්ත වික්ද්‍යාණයන් අයින් කරන්න. රුප ඇසුරු කරගත්ත වික්ද්‍යාණයන් අයින් කරන්න. වක්බුවික්ද්‍යාණය ඇසුරු කරගත්ත වික්ද්‍යාණයන් අයින් කරන්න. මෙහෙමයි ගෘහපතිය හික්මෙන්න ඕනෑ කියලා දේශනා කරනවා. ඇත්ත ඇති හැටි දන්න දකින (ජානං පස්සං යථාභ්‍යතා¹² කොට මෝඩිකමට මුළාවෙන් හදුනුව අතහැරෙනවා.

අපට මේ මොකක්ද කියලා වත් හිතාගත්ත බැහැ. රහත්වෙන හැටි තමයි ඔය කියන්නේ. ආයේ මාර්ගය කියන්නේ මෙක. මේ කියන්නේ හත්වැනි ආයතනයක් ගැන. එහෙම එකක් තියෙනවා. ඒ ආයතනය ප්‍රඟාවෙන් උපද්‍වාගන්න ඕනෑ. ඇහැ ඇසුරු කරගත්තේ නැති, රුප ඇසුරු කරගත්තේ නැති වික්ද්‍යාණයක් තියෙනවා. ඒක උපද්‍වාගන්න ඕනෑ. සෙ ආයතනෙ වෙදිත්තිලේ¹³ කියලා දේශනා කරලා තියෙනවා. මෙන්න මේ ආයතනය දත් යුතුයි කියලා දේශනා කරනවා. මෙකත් නිකම් අපේ දැනුමට එකතු කරගත්ත නෙවෙයි, මෙක අත්දකින්න ඕනෑ එකක්. අවිද්‍යාව නැතිවෙනකොට එන දැක්මක්. අර ආයතන හයටම අපුවෙන්නේ නැති එහෙම ආයතනයක් තියෙනවා. ඒ ආයතන හයම ඉක්මවා යන ආයතනයක් තියෙනවා. ඒක එන්නේ ප්‍රඟා ඇශෙන්. අර දන්න වික මක්කොම අයින් කරලා දකින ඇස ප්‍රඟා ඇසේ. ඒක එන්නේ දැක්මෙන්. මේ වචන ගොඩ මක්කොම අපීමයි හදාගෙන තියෙන්නේ. අර වතුලේ හදුනු බල්ලෝ වගයි. ඒ බල්ලාට දිපු නමයි අනිත් විස්තරයි තමයි ඔය වචන වික.

දැනගත්ත අවශ්‍ය විකක් තියෙනවා. ඒක තමයි අපී මේ දන්වත් දනුගත්ත හදන්නේ. කුමක් සඳහාද? මේ දැනුම ලබාගත්ත කියන කාරණාව. මෙන්න මෙහෙම හික්මෙන්නයි ඒ දැනුම ගත්තේ. දැකීම දැකීම මාත්‍රය වෙනකොට රට අමිතරව එකතු කරපු මක්කොම එකතු කලා, නමුත් දැකීමේ සිද්ධියට අයිති නැහැ කියලා දකිනවා. එකතු කරන්නේ කොහොමද? හිතලා. හිතුවේ කොහොමද? හිතන්න දෙයක් තිබුණ නිසා. කොහොද තිබුණේ? පෙර ඇසුරු. පෙර මෝඩිකමට ඇසුරු කරපු හින්දා. කළින් නිමිති ඉතුරු කරගත්ත හින්දා. අනිතයේ

¹² මහාසංඛ්‍යායතන පුත්‍රය, මජ්ඩිල නිකාය, උපරි පන්නාසකය - 5. සංඛ්‍යායතන වර්ගය

¹³ කාමරුණ පුත්‍රය - සංයුත්ත නිකාය, සංඛ්‍යායතන වර්ගය, සංයුත්ත යය

ආයතන පාලිවිච් කරදීම් නිමිති ඉතුරු කරගත්ත හිත්දා. අතිතය ගෙවිලා ඉටරසි තේදි?

එම් නිසා තමයි ගබ්දයක් ඇශෙනකාටම ගබ්දයකුයි, කනකුයි, සෝතවික්ද්‍යාණයකුයි එකතු කමළේ. පෙර දැනුමක් නේද ඔය එන්නේ? ඒවා ඇසුරු කරපූ වික්ද්‍යාණයෙන් ඔය වික කියන්නේ. අන්න ඒ වික්ද්‍යාණය උපදින්න/හටගත්න දෙන්න එපා කියලා මේ කියන්නේ.

එම් නිසා තමයි වික්ද්‍යාණය මායාකාරයෙක් කියලා කියන්නේ. දැන් තෙරෙනවාද ඇයි බුදුරජාණන් වහන්සේ වික්ද්‍යාණය මායාකාරයාට උපමා කමළේ කියලා - මායුපමක්ව වික්ද්‍යාණං. අපි මුළාවෙන් මෝඩකමට පනවන දේවල් ඔක්කොම වික දැන් තියෙනවා වගේ පෙන්නනවා. ඒවා තියෙන 'බව' පිළිගෙන්නකාටම අහුවෙලා ඉටරසි. හටය දිපු ගමන් ඉපදුනා - හටපවිවයා ජාති.

මේ සූත්‍රයේ හොඳට කඩා පෙන්නනවා. මේවා උපාදානය කරන්නත් එපා, ඒවා ඇසුරු කරගත්ත වික්ද්‍යාණයට උපදින්න දෙන්නත් එපා කියනවා. ඒ දෙකෙන්ම පෙනෙනවා නේද මේ පනවාගන්න ඒවාමයි කියලා. මේ ජාති තුන: දකීමට අයිති නැහැ - ඇහැයි, රැපයයි, වක්බු වික්ද්‍යාණයයි. මේවා තියෙනවා කියලා ඇසුරු කරගත්ත වික්ද්‍යාණයකින් තමයි අපි ඕවා තියෙනවා කියලා දැනගෙන තියන්නේ. ඒක උපදින්න දෙන්න එපා කියන එක තමයි හික්මීම - මාර්ගය වැඩීම කියන්නේ.

මාර්ගය උපද්දාවා ගන්න ඕනෑම අයට දැන් හොයාගත්ත දෙයක් තියෙනවා. අපි ඇසුරු කරගත්ත දේවල් පහළවෙනකාට අතිත් පැත්තෙන් පෙන්නන්න ඕනෑම මෙක බොරුවක්, මේ වික්ද්‍යාණය මායාවක් කියලා. ඔය දැනගත්ත ඔක්කොම වික්ද්‍යාණයෙන් දැනගත්ත දේවල් - පෙර ඇසුරක් කියලා. පෙර ඇසුර කියන්නේ ඒවා දැන් නැහැ. ඒවා මැරිලා ඉටරසි, අතිතය ගෙවිලා ඉටරසි.

මෙතනදී තේරුම් ගන්න ඕනෑම ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කමළේ වක්බු. හික්බවෙ පුරාණ කම්මං කියලා. ඇහැ කියන්නේ පුරාණ කරමයක් කියලා කියනවා - පරණ කරමයක් කියන අදහස. ඇයි ඇහැ පුරාණ කරමයක් කිවිවේ? ඇයි ඇහැ අතිත කරමයක් වෙන්නේ?

දැන් ඇහැළු කන උපදින හැරී බලන්න. දැන් කන උපදින්නේ කොහොමද? මොකක්ද වෙන්න ඕනෑම? ගබඳයක් ඇහෙන්න ඕනෑම. ඇසීම වෙන්න ඕනෑම. ඇත්ත ඇතිහැරී ගත්තොත් ඇසීමේ කනක් නැහැ. එහෙනම් ඇහෙන කොට කනක් උපද්දන්නේ පෙර ඇසුර නිසායි. කලින් දැනගෙන තියෙනවා ඇහෙන්න නම් කනක් තියෙන්න ඕනෑම කියලා. පොඩි ලමයා ඔවා දැන්නේ නැහැ, එයාට ඇහෙනවා විතරයි. එයා කනක් උපද්දන්නේ නැහැ. නමුත් අපිට කනක් උපදිනවා. ඒක පෙර ඇසුරක් නේද? ඉතින් ඕක පුරාණ කරමයක් නොවයි ද? කන කියන ඒක පෙර ඉතුරු කරගත්ත නිමිත්තක්. ඒක පෙර කරමයක්, කලින් මූලාවෙන් හදාගත්ත ඒකක්. කලිනුත් ගබඳය ඇහෙන වෙලාවට කන දැකලා නැහැ. ඒ වෙලාවෙත් මූලාවෙන් හදාගත්තා. කරමයක් කියන්නේ ඒකයි. වෙතනාට නේ කරමය කියන්නේ. අතිතයේත් අපි හිතෙන්ම හදාගත්ත කනක් - ඒක ඇත්ත කියලා හාරගත්ත හින්දා තමයි ඒ නිමිත්ත ඉතුරු වුවෙන්. ඉතින් ඒක පුරාණ කරමයක්. එතකොට දැන් කනක් තියෙනවා කියන කොට ඔය පුරාණ කරමය. කලින් ඉතුරු කරගත්ත ඒවා. දැන් කරන්නෙන් ඒකමයි. දැන් ඒක උදව් කරගෙන අනාගතයට හදනවා. දැන් මේ මොහොතේ හදලා, අනාගතයේ මතක් කරගන්න නිමිති විකක් ඉතුරු කරනවා. ප්‍රපණ්ඩ්ව වික.

එතකොට තේරුමිගත්ත දැන් මේ මොහොතේ ඇහැ කියන්නෙන්ත පෙර කරමයක්. ඇයි ඒ? පෙර ඇසුර නැතිවුණා නම් මේ මොහොතේ අපිට ඇහැක් හෝ කනක් උපදින්නේ නැහැ. හැඳුයි ඒකෙන් කියන්නේ නැහැ පෙනෙන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ කියලා. පෙනෙනවා නමුත් ඇහැ උපදින්නේ නැහැ. ඇහෙනවා නමුත් කන උපදින්නේ නැහැ. ඇයි ඒ? පෙර ඉතුරු කරගත්ත කරමය තමයි මෙතෙන්ට ගන්නේ. ඒ දැනුම තමයි මෙතෙන්ට ගන්නේ. ඒ දැනුම ගන්න බැරි වුණා නම් මෙතන කනක් උපද්දන්නේ නැහැ. නමුත් ඇහෙනවා. මේක හරිම ගැහුරු තැනක්. තේරුම් ගත්තොත් නම් දහම දකින්න ප්‍රථමවන්.

පිළිතුර: හවය කියන්නේ මොකක්ද? ආත්ම කතා මෙතෙන්ට දාන්න එපා. තියෙන 'බව' - කනක් තියෙන බව දැන් හාරගත්තා. අතිතය නිරද්ධයි කියලා දැක්කේ නැහැ. අතිතයේ ඉතුරු කරගත්ත කනක් මෙතෙන්ට ගත්තා කියලා දැක්කේ නැහැ. තියෙන 'බව' දුන්නා. ඒ හින්දා ඉපදේශවා. හවය පිළිගත්ත හින්දා අපිට ඉපදුනා. උපාදාන කරන්න දැන් කනක් හැඳුවා. ඉතින් මේ ඇහැ, කන ආදිය උපාදාන

කරන්න එපා කියනවා. ඒවා විතරක් තෙවෙයි ඒවා ඇසුරු කරගත්ත වික්ද්‍යාණයටත් උපදේශන්ත, ඇසුරු කරන්න එපා කියනවා.

ඇසුරු කලේ නැත්තම්, ඒ ඇසුරු කරන වික්ද්‍යාණයක් පහළ වුණේ නැත්තම්? අන්ත ඒ ඇසුරු කරන වික්ද්‍යාණය උපදේශන්ත එපා කියන විදියට තික්මෙන්න කියලා මේ ආනාථපිණිබික සිටුතුමාට කියන්නේ. ලෝකයට අභ්‍යවෙන්න එපා, දුකට අභ්‍යවෙන්න එපා, පංචලපාදාන ස්කන්ධ හඳන්න එපා කියලා තේද මේ කියන්නේ.

තව විදියකට කිවිවෙත් දිවියේ දිවියමත්ත. වෙන්න. සුතෙ සුතමත්තං වෙන්න කියනවා. රහත්වෙන හැටි තමයි ඔය කියන්නේ. මේ දැක්ම ආවා නම් දැන් මාරුග උපදේශවා ගන්න ප්‍රාථමික. දැන් දැන්නවා කොතෙන්ටද යන්න ඕනෑම කියලා.

පිළිතුර: රුපය ඇතිවූණා නැතිවූණා කිය කියා ඉන්න තෙවෙයි තියෙන්නේ. රුපය උපදේශන්තේ නැති ද්‍රව්‍ය වෙනකම් මාරුගය වචන්ත තියෙනවා. මේ හේතු තියෙනකම් උපදේශනවා, මේ හේතු නැති වූණ ද්‍රව්‍යට උපදේශන්තේ නැහැ. නිරෝධය - උපදේශන්තේ නැති ස්වභාවය - තිවන ගැන මේ දේශනා කරන්නේ. ඉමස්මී සති ඉදා හොති, ඉමස්මී අසති ඉදා න හොති. පරිව්වසමුප්පාදය දැක්කොත් දහම දැක්කා වෙනවා.

අපි ඔතන තවම නැහැ කියලා දුක්වෙන්න එපා. එතෙන්ට එන්න කරන්න ඕනෑම රික කලෙන්ත් ඒ එලය ලැබේයි. හැබැයි මෙහෙම දෙයක් තමයි නිවන කියලා තුළුණක් එන එක සම්මාදිවිධිය වෙනවා. වතුරායී සත්‍යයේ සත්‍ය යානය වෙනවා. මෙතන දී තමයි දැන් දුක පිරිසිද දැකිනවා, දුක්බ සමුද්‍ය දැකිනවා, නිරෝධය මොකක්ද කියලා දැනගන්නවා. එදාට රහතන්වහන්සේට වේදනාව තිබූණා තේද, තණ්ඩාව විතරයි නැති වුණේ වගේ අනවුතා ප්‍රශ්න අහන්නේ නැතිවෙයි. මෙවා මුළාවෙන් අහන ප්‍රශ්න කියලා තේරයි. ලෝකයට අයිති දාෂ්ටීයෙන් අහන ප්‍රශ්න තේද කියලා තේරයි. ලෝකෝත්තර දැරුණයේ දී ඔවා යෙදෙන්නේ නැහැ. රුපය උපදේශන්තේ නැති ද්‍රව්‍යට රුපය ගැන ප්‍රශ්න යෙදෙන්නේ නැහැ. හැබැයි මේ දැක්ම ආවෙත් විතරයි ඔය උත්තරය දෙන්න ප්‍රාථමික වෙන්නේ.

අතිත් පැත්තට අපේ කෙලෙස් වලින් කියනවා 'එෂක වෙන්නේ කොහොමද, ඉතින් ඕවා තියෙනවා තේ' කියලා. හොඳට තේරුම් ගන්න ඒවා අපේ කෙලෙස්, සංසාර පුරුදු. එතකොට බුදුරජාණන්

වහන්සේ ගැන ගුද්ධාවෙන්, බුදුරජාණන් වහන්සේ ඇයි මෙහෙම දේශනා කරන්නේ, ඇයි මේකට පෙර තොඟීසු විරැ ධර්මතාවයක් කියලා බුදුරජාණන් වහන්සේම කිවිවේ කියලා තොදට නුවණීන් හිතන්න. අපි දැනට දන්න වික හරි වුණා තම් බුදුරජාණන් වහන්සේ එහෙම කියයි ද? එහෙම තෙවෙයි, පෙර තොඟීසු විරැ ධර්මතාවයක් මේ තියෙන්නේ. ඒ නිසා තමයි බුද්ධ ගාසනයෙන්ම විතරයි මේ අවබෝධය ගන්න පූජාවන් වෙන්නේ කියලා කියන්නේ. දහමක් නැති කාලයක මේ අවබෝධය ගන්න බැහැ. මේක තතියෙන් කෙනෙකට අවබෝධ කරන්න පූජාවන් දහමක් තෙවෙයි.

පිළිතුර: රහතන්වහන්සේගේ මට්ටම තමයි වික්ද්‍යාණ අනිදස්සනා, අනන්තං සබැඩතොපහනා. වික්ද්‍යාණය අනිදස්සනයි, අනන්තය දක්වා ප්‍රභාස්චරයි. අපි හිතන්තේ ප්‍රභාස්චර කියන කොට 'උලිය වැටුනා, ලයිටි ගැහුවා' වගේ කියලා. එහෙම නෙවයි, දත් රුප මොක්ත දරුණය වෙන්තේ නැහැ. එතකොට ප්‍රභාස්චර නොවී මොනවා වෙන්තා ද? ඔය කෙලෙස් නැති මට්ටම. වික්ද්‍යාණ අනිදස්සනා, අනන්තං සබැඩතොපහනා. එත්ප නාමක්ද්ව රුපක්ද්ව, අසේසං උපරුජ්ජ්‍යති - එතන නාමරුප ගේෂයක් නැතුවම කපා හැරිලා. නාම ගැන කතා කරන්නත් නැහැ, රුප ගැන කතා කරන්නත් නැහැ. එවා ඉතුරුවක් නැතුවම කපා හැරිලා - අසේසං උපරුජ්ජ්‍යති. එත්ප ආපො ව පයිවී, තෙපො වායෝ න ගාධති¹⁴ - ඔතන තමයි පයිවී, ආපො, තෙපො, වායෝ නොපිහිටන්නේ. සතරමහා ධාතුව නොපිහිටන්නේ ඔන්න ඔය අනිදස්සන වික්ද්‍යාණ මට්ටමට.

දුන් තේරුම් ගන්න මොකක්ද අනිදිස්සන කියන්නේ කියලා. ඇහැ තියෙන්නත් බැහැ, රැප තියෙන්නත් බැහැ, වක්බූවික්ද්කාණය තියෙන්නත් බැහැ.

පිළිතුර: අතිතය පිළිගන්න කෙනාට ඕක අද රේදේ වෙන්නත් පුළුවන්, ගිය අවුරුද්මේදේ වෙන්නත් පුළුවන්, පොඩි කාලේ වෙන්නත් පුළුවන්, ගිය ආත්මයේ වෙන්නත් පුළුවන්. සසරේ ඕනෑ තැනක වෙන්න පුළුවන්. ඒ නිමිති හැඳුව වෙලාව. නිමිති හැඳුවා කියන්නේ ඒ වෙලාවේ සිහිය තුවණ තැහැ. ආයතන මූලාවෙන් මෝ තියෙනවා කියලා හාරගත්තා. ඒ හාරගැනීම පුරාණ කරමය. අතිත ලේතනාවක්. මේ දුන් යමක් තියෙනවා කියලා හාරගත්තොත් ඒක දුන් කරමයක්. හාරගත්තේ මොකෙන් ද? වේතනාවෙන්. පිතලා හාරගන්නේ, ඒකකි

¹⁴ කෙවටට සුත්‍ය, දිස් නිකාය - සීලස්කන්ද වර්ගය - 11. කෙවටට සුත්‍ය

වේතනාව කරමය කියන්නේ. ඒ හාරගත්තේ අතිතයෙන්. අතිතය කිවිවහම ක්ෂේණයකට කළින් වෙන්නත් පුළුවන්, රෝදේ වෙන්නත් පුළුවන්, ගිය ආත්මයේ වෙන්නත් පුළුවන්. සසරේ ඕනෑ තැනක වෙන්න පුළුවන්. අතිතය නේ.

දැන් ප්‍රශ්නය තියෙන්නේ අතිතය නිරුද්ධයි කියන ඒ නුවණත් නැහැ. රළුගට අතිතයේ ඕවා හැඳුවේ අවිද්‍යාවෙන් කියන නුවණත් නැහැ. හදන්නත් හේතු තියෙනවා නේ. එතකාට අතිතයේ ඕවා හැඳුවේ මෙහෙමයි කියලා නුවණ ආවොත් දැන් අපට ඕවා හදන්න තියෙන හේතු රික තැනිකරන්න පුළුවන්. මේ මොහොත් මෝඩකමට ඕවා වික හදන්නේ තැතුව ඉන්න පුළුවන්. එතකාට මේ මොහොත් හැඳුවේ තැනිනම් අතිතයේ කොච්චර හැඳුවත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔකයි මෙතන තියෙන වැදගත් ධර්මතාවය. කොච්චර පවි කරලා තිබුණත් ප්‍රශ්නයක් නැහැ. කොච්චර පින් කරලා තිබුණත් ප්‍රශ්නයක් නැහැ.

අනාථපිණ්ඩික සිටුතුමාට, විසාකාවට නිවන් දකින්න බැරි වුණේ පින් වැඩිවුණු නින්දයි. හැඳුයි තිවන් මාරුගයට වැවෙන්න දහම් ඇස පාදා ගන්න පුළුවන් වුණා. ඒ වුණාට තවම ඉන්නවා - කොහො හරි හොඳ තැනක තවම ඇති. හැඳුයි සසරේ.

ඒ හින්දා කරම කිවිවහම කුසල් සහ අකුසල් දෙකම අයිතියි. දෙකන්ම සසරට අයිති නිමිති හදනවා. ලෝක හදනවා. ඒවා හදන්නේ ඇයි? අවිද්‍යාව තිසා. ඒකයි තේරුමිගන්න ඕනෑ. දැන් මේ මොහොත් - වර්තමානයේ අවිද්‍යාව යෙදුණෙන් හදනවාමයි. දැන් අවිද්‍යාව දුරු වුණෙන් හදන්නේ නැහැ. එතකාට කන ඇසුරු කළා, ගබඳ ඇසුරු කළා, සෝත වික්ද්‍යාණය ඇසුරු කරන වික්ද්‍යාණමයි අපි පහළ කරන්නේ. ඒ දැන් හදන ඒවා. දැන් අවිද්‍යාව තියෙනකම් තමයි අතිත කරමයට මෙතන්ට ඒන්න පුළුවන්. ඒවා තියෙනවා කියලා හාරගන්නේ දැන් අවිද්‍යාවෙන් නේ. අතිතය ගෙවිලා කියලා දකින්න විද්‍යාව, නුවණ නැහැ නේ. එතකාට මේ මොහොත් අවිද්‍යාව දුරු වුණෙන් අතිත කරම වලට මේ මොහොත් පැවැත්මක් දෙන්න බැහැ. මේ දැක්ම තුළ පරණ කරම වලට දැන් විපාක සකස් වුණත්, නව කරම හදන්න බැහැ. අතිතය දැන් තියෙන බව පිළිඳුනු නව කරම හදන්නේ නැහැ.

විද්‍යාව පහළ වුණා කියන්නේ රහත් වුණා කියන එක. රහත් වුණ මොහොත් පටන් ජාතියක් නැහැ, ජරාවක් නැහැ, ව්‍යාධියක් නැහැ,

මරණයක් තැහැ - ඉපදේශීමක් තැහැ. දුන් තේරෙනවා ද? රහත් වුණ මොහාතේ පටන් උපදේශන්නේ තැහැ. මොනවාද උපදේශන්නේ නැත්තේ? මේ අවිද්‍යාවෙන් උපදේශන ටික. තව නමක් දුන්නොත් පස්ක්වලපාදාන ස්කන්ධ. ඕකට තමයි ලෝකය කියන්නේ. එතකොට ලෝකය උපදේශන්නේ තැහැ. ආයතන කිවිවත් ඒකමයි. ආයතන කිවිවත් ලෝකය - දුක. පස්ක්වලපාදාන ස්කන්ධ.

පිළිතුර: සේවාන් වීමේ දී වෙන්නේ උපදේශන්නේ නැති එක නෙවෙයි, මෙහෙම ධර්මතාවයක් නේ මේ තියෙන්නේ කියලා දැකිනවා. මෙතන තියෙන්න ඕනෑම අවබෝධය. කොවිචර උත්සාහ කළා ද කියන එක නෙවෙයි.

හැඳුයි මේ දුක්ම අපි අහලා තියෙන සම්මතයට වඩා වෙනස්. අපි අහලා තියෙන්නේ මුගලන් රහතන්වහන්සේටත් කර්ම එල දුන්නා කියලා නේ. ඒවා මේ ලෝකෝත්තර දරුණනය මොකක්ද කියලා වත් දන්නේ නැති අය කියන කතා.

සත්‍ය යානය අවබෝධ කරගන්නත් කෘත්‍යයක් තියෙනවා. මේ ටික ඇහුවා කියලාම අවබෝධ වුණේ තැහැ නේ. දුන් තමන්ට වැඩික් තියෙනවා කරන්න. සේවාන් වෙන්නත් කරන්න කෘත්‍යයක් තියෙනවා. නිකම් මේ ටික අහගෙන හිටියාට සේවාන් වුණා කියලා යන්න බැහැ. අහගත්ත දෙය තමන්ගේ දුක්මක් කරගන්න වෙනවා. සුතමය යානය ගැන හිතන්න තියෙනවා. හිතන එකත් අහන ගමන් කරනවා තමයි, ඒ වුණාට ඒ හිතපු එකත් මදි. තව ප්‍රත්‍යක්ෂ වෙන්න හාවනාවේ යෙදෙන්න ඕනෑම. ඒක තමයි විදුරුණනය කරනවා කියන්නේ. නැවත නැවත විදුරුණනය කෙරුවහම තමයි තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන්නේ මේක නේ ඇත්ත කියලා. එතකොට ඒක ගුරුතුමා කියපු හින්දා නෙවෙයි, බුදුරජාණන් වහන්නේ දේශනා කළ නිසාත් නෙවෙයි, මේක තමයි ඇත්ත කියලා තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙන ද්වසක් එනවා. එතෙන්ට එනකම් සත්‍ය යානය ඇති කරගන්න අපට බුදු දහම උද්වී කරගන්නම වෙනවා. හැඳුයි අවබෝධයෙන් දැකින කොට ඒක කවුරුවත් කිවිව හින්දා නෙවෙයි, මේ පවතින ඇත්ත දැකිනවා. එහිපස්සිකයි.

පිළිතුර: හිතෙන් හිතලා එලියට දානවා කිවිවහම - එතනින් තමයි පටන්ගන්න ඕනෑම. එලියට දාන්න එලියක් තියෙන්න එපැයි. බාහිරයක් තියෙන්න එපැයි. මේ දුක්ම එනකොට අහාන්තර බාහිර කියලා වෙන් කිරීමක් නැති වෙනවා. ඇහැ හාරගත්තේ නැත්තම්, රුප හාරගත්තේ නැත්තම්, බාහිරය කියන්නේ මොකක්ද? මේ ටික හොඳට තේරුම්

ගන්න, මේ කරන දෙය නොවේ. කරන්න කිවිවාට අපි තවම කරන්න පුළුවන් මට්ටමක නැහැ. රහතන්වහන්සේගේ මානසික මට්ටමයි මේ පෙන්නන්නේ. හැඳුයි ඒක ගැන නුවණක් අපි ඇති කරගන්න යිනේ. අවිද්‍යාව තියෙනකම මෙහෙම වෙනවා, නමුත් අවිද්‍යාව දුරු වුණෙන් මෙවා උපදීන්න බැහැ නේ කියන නුවණක් ඇති කරගන්න යිනේ. ඒ නුවණට කියනවා සම්මාදිවිධිය කියලා. ඒකෙන් කියන්නේ නැහැ අපි ඕවා උපදීන්නේ නැහැ කියලා. අපි ඇහැ උපදීන්නේ නැහැ, රුප උපදීන්නේ නැහැ කියන මට්ටමක නොවේ අපි තවම ඉන්නේ. අපේ තියෙන්නේ ඒවා ඇසුරු කරන විශ්ද්‍යාණ. හැඳුයි නුවණක් තියෙනවා අපි යන්න යිනේ අර තැනට කියලා. ඕවා පනවාගෙන මුළුවෙන් නේ ඇසුරු කරන්නේ කියන නුවණ තියෙනවා.

එ දැක්ම ඇතුවමයි මාර්ගය වැඩෙන්නේ. සම්මාදිවිධිය තුළමයි ඉතුරු මාර්ග අංග උපදීන්නේ. සම්මාදිවිධිය කියන එක තමයි මේ පෙන්නන්නේ. සම්මාදිවිධිය කියන්නේ තවම මාර්ගය නොවේ, මාර්ගය පටන්ගන්න පළවෙනි අංගය විතරයි. හැඳුයි සම්මාදිවිධිය එකක් අනිත් අංග 7ත් එනවා. සම්මාදිවිධිය නැති වුණෙන් එකක්වත් නැහැ - එ ආය්සී දුරුණයේ දී. පුරුව ප්‍රතිපදාවේ දී තියෙනවා. ආය්සී දුරුණයේ දී ඒ විදියට වෙන්නේ.

මිරිගුව කියන්නෙන් මිරිගුවක්. මිරිගුව කියන්නෙන් පෙර ඇසුරක්. අනිත කරමයක්. පුළුවන් නම මේ කියන එක තේරුම ගන්න. සම්මාදිවිධි මට්ටමේ දී මෙවා ඇසුරු කරන විශ්ද්‍යාණය උපදීන්නේ නැහැ. ඉපදීයුවාත් සම්මාදිවිධිය නැහැ කියන එකට නුවණ තියෙනවා. හැඳුයි මේ මට්ටමේ දී අපි උපදීනවා. උපදීන්නේ නැති තත්ත්වය රහතන්වහන්සේගේ කියලා නුවණක් එනවා. අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ වුණ ද්‍රව්‍යය - අවිත්ජායත්වව අසෙසවිරාගනීරෝධා සංඛ්‍යාරනීරෝධා - දැන් ඕවා සංඛ්‍යාර නේ. ඇහැ සංඛ්‍යාය කියන්නේ ඇයි? සංඛ්‍යායක්. ඇහැ සංඛ්‍යාය, කන සංඛ්‍යාය - සංස්කාර. අවිද්‍යාවෙන් කරන සංස්කාරය.

සලායතන කියන්නෙන් ඔහොමම තමයි. මතක තියාගන්න පරිව්වහසුප්පාදයේ තියෙන හැම එකම අවිද්‍යාවෙන් කරන්නේ. පටන්ගැන්ම විතරක් නොවේ, හැම තැනම අවිද්‍යාව. සංඛ්‍යාය විතරක් නොවේ අවිද්‍යාව තියෙන්නේ. විශ්ද්‍යාණයෙත් අවිද්‍යාව, නාමරුපයෙත් අවිද්‍යාව, සලායතනයෙත් අවිද්‍යාව, එස්සයෙත් අවිද්‍යාව, වේදනාවෙත් අවිද්‍යාව, තණ්ඩාවෙත් අවිද්‍යාව, උපාදානයෙත්

අවිද්‍යාව, හටයෙන් අවිද්‍යාව, ජාතියෙන් අවිද්‍යාව - ඔය වික ඔක්කොම මේ ක්ෂණයේ තියෙන්නේ. මේ ක්ෂණයේ අවිද්‍යාව දුරු වුණාට හයවෙන්න එපා, පරණ කරුම වලට මොකුත් කරන්න බැහැ. ඒවාට කිවිවෙන්නවත් බැහැ.

පිළිතුර: අවිද්‍යාව නැතිවෙන කොට ඉතුරු තුනට - කරුම, තණ්ඩා, ආහාර වලට - පිහිටන්න බැහැ. ඉතුරු තුන නැති වුණාට අවිද්‍යාව තියෙන්න පුළුවන්. අවිද්‍යාව තමයි පූබලම අංගය. රහත්වෙන මොහොතේමයි අවිද්‍යාව දුරු වෙන්නේ. රට කළින් අවිද්‍යාව තියෙනවා. සේවාන් කෙනාට අවිද්‍යාව තියෙනවා. අනාගම් කෙනාටත් අවිද්‍යාව තියෙනවා. රහත්වෙනකොට තමයි අවිද්‍යාව දුරු වෙන්නේ - අවිශ්චා සංයෝජනය. අවිද්‍යාව ඒ තරම බලවත්.

එතකොට අවිද්‍යාව දුරු වුණ ද්වසට තමයි කියන්න පුළුවන් ආයේ නම් උපදින්නේ නැහැ කියලා. ඒ කියන්නේ මැරුණායින් පස්සේ නෙවෙයි, මේ මොහොතේ නැවත උපද්දන්නේ නැහැ. හටයක් නැහැ. හටය නැත්තම් ජාති නැහැ. මේ මොහොතේ නේ අපි අවිද්‍යාවෙන් හටය ඇති කරගන්නේ. දැන් අවිද්‍යාව යෝදුනේ නැත්තම් හටයක් කොහොන් ද? හටයක් නැත්තම් ජාති කොහොන් ද? මේ ක්ෂණයේමයි ඉපදීම නැති කරන්නේ. ඉපදීම නැති කළා නම් නැවත මැරෙන්නේ නැහැ. ඉපදුනේ නැත්තම් මැරෙන්නේ කොහොමද? මේවා අහලා පටලවා ගන්න එපා. දැන් සුළු දෙයයි දකින්න තියෙන්නේ.

දැන් අපි යන්න ඕනෑම දිටියේ දිටියමත්තං, සූතෙ සූතමත්තං, මුතෙ මුතමත්තං, වික්ද්‍යාතෙ වික්ද්‍යාතමත්තං කියන තැනාට නේ. ඒ ගැන භාද අදහසක් ගත්ත. ඒක තුළ ඇහැක් නැහැ, රුප නැහැ. ඒ කියන්නේ අප්ක්කත්ත ආයතන කියලා දෙයක් නැහැ, බහිද්ධ ආයතන කියලා දෙයක් නැහැ. වික්ද්‍යාණ කියලා දෙයක් නැහැ. ඒ දෙක නැත්තම් වික්ද්‍යාණය පහළවෙන්න බැහැ නේ. ඇහැයි, රුපයයි නිසා නම් වක්බූ වික්ද්‍යාණය පහළවෙන්නේ, ඇහැ නැත්තම්, රුප නැත්තම්, වක්බූ වික්ද්‍යාණයක් කොහො පහළවෙන්න ද? එහෙනම් ඇහැ උපාදාන කරන ඒක නවත්වන්න, ඇහැ පනවන ඒක නවත්වන්න. එතකොට ඇහැ ඇසුරු කරගත්ත වික්ද්‍යාණය පහළවෙන්නේ නැහැ. ඒක උපදින්න දෙන්න එපා කියන්නේ ඒකයි.

මේවා බලෙන් නවත්වන ඒවා නෙවෙයි. ඇත්ත පෙන්නීම තුළ නැවතෙනවා. සත්‍ය පෙන්නලා දෙන්න විතරයි තියෙන්නේ. එදාට

අර වතුරේ බල්ලෝ හඳන එකක් නැහැ වගේ අපිට කියන්න තියෙන්නේ ඇත්ත දැක්ක ද්වසට ලෝකයේ රුප හඳන එකක් නැහැ කියලා. උපාදාන කරන්න රුප නැතිවෙයි. න ව කිස්වී ලොකේ උපාදියති. පෙනෙනවා විතරයි, පෙනෙන්නේ මොකක්ද කියලා ඇහුවොත් පැනෙවිවා වෙනවා. පෙනීම විතරයි. හිත දැනගන්නවා විතරයි. දැනගන්නේ මොකක්ද කියලා ඇහුවොත් අභුවූණා වෙනවා. දැනෙන ගතියක් තියෙනවා, දැනීම් මාතුයක් විතරයි. ඒ තැනට එතකොට ඇත්තවම ඕවා වෙන් කරන්නත් බැහැ. හයකට බෙද්න්නත් බැහැ. හයකට බෙද්න්නත් අපි පනවාගෙන.

පිළිතුර: සක්මන් කිරීමෙනුත් අවබෝධ කරන්න පුළුවන්. ඔය දැක්ම තියෙන කෙනාට මොකක්ද කරන භාවනාව කියන එක නෙවෙයි පුළුනය. නීවරණ යටපත් වෙන්නේ මොන මොභාත්ද, ඒ මොභාත් ඇත්ත දැකින්න පුළුවන්. දුන් සක්මන් දී නීවරණ යටපත් වෙනවා. එතකොට දැකීමේ හැකියාව තියෙනවා. දුන් දැකින කෙනාට නීවන් දැකින්න පුළුවන්. අපි දුන් දැකින බව - දහම අහලා මේ නුවණ වෙනම ඇති කරගන්න ඕනෑ. අනිත් පැත්තෙන් නීවරණ යටපත් කරන වැඩිපිළිවෙලක යෙදෙන්න ඕනෑ. එක ලෝකයට අයිති වැඩිපිළිවෙලක්. නීවරණ යටපත් කිරීම ලෝකයට අයිතියි. එතකොට ගැරිරය තියෙනවා කියලා හිතලා ඒකේ දැනෙන දේවල් බලනවා. හැඳුයි ලෝකයට අයිති වූණාට ලෝකෝත්තර ද්ර්ගනයට ගෙනියන්නේ එතනින්.

කායානුපස්සනාව වඩින්නේ කයෙන් එතරවෙන්න. පටන්ගන්න කොට කය තියෙනවා කියලා බලන නිසා ඒක ලෝකයට අයිතියි. හැඳුයි කායානුපස්සනාව වඩිලා අවබෝධය බෙන කොට ලෝකයෙන් එතරවෙලා. රුපයෙන් එතරවෙලා. කයෙන් එතරවෙලා. අල්ලගන්න කයක් නැතිවෙනවා - න ව කිස්වී ලොකේ උපාදියති මට්ටම. එතකොට කායායතනය උපාදානය වෙනෙන්ත් නැහැ, ඒක ඇසුරු කරපු විස්කේදාණය හටගන්නෙන් නැහැ.

පිළිතුර: අපි අත්දැකින කොට එලියේ රුප තියෙනවා කියලා හිතෙනවා මිසක් ඇහැ තියෙනවා කියලවත් හිතෙන්නේ නැහැ. දැකින දැය එලියේ තියෙනවා කියන එක විතරනේ හිතෙන්නේ. ඒක තමයි ලෝකයේ කෙලෙස මට්ටම. අපේ රුප තන්හාව මේ වැඩිකරන්නේ. කාම ලෝකයේ ස්වභාවය - අරමුණට තියෙන තන්හාව. එලියේ තියෙනවා කියලා ඒකේ ආස්වාදය විතරයි අපිට

සාමාන්‍ය ජීවිතයේ දී ප්‍රකට වෙන්නේ. දැන් නුවණීන් බලන කෙනාට තමයි ඒක දැකින්න මෙහෙන් ඇහැකි තියෙන්න ඕනෑම අඩුවෙන්න ඕනෑම. එහෙම නැත්තම් ලෙඛික් හැඳිලා වත් ඇහැ පෙනීම අඩුවෙන්න ඕනෑම. එදාට තමයි තේරෙන්නේ මේ ඇහැ තිබුණ හින්දා නේ මෙව්වර කල් දැකළා තියෙන්නේ කියලා. ඇහැ පෙනෙනකම් ඕක මතක් වෙන්නේ වත් නැහැ. අපි නුවණීන් බලන්න ඕනෑම. හැබැයි විකක් නුවණීන් බලන කෙනාට ඇහැයි, රුපයයි වෙන් කරගන්න පුළුවන්.

ඇහැ ගැන දත්තේ නැති වුණත් එලියේ රුප තියෙන බව හැඳුවා නේ. රුප තියෙන බව මයි කාම හවය. ඇහැ තියෙන බවත් කාම හවයම තමයි. එලියේ තියෙන බවත් හවය. අප්පකිත්ත ආයතනයත් හවක්, බහිදේ ආයතනයත් හවක්. ඔය දෙකෙන් එකක් පිරිසිද දැක්කොත් දෙකම පිරිසිදව දැකිනවා. දත් එලියේ රුප නැති වුණාත් ඇහැකි කොහොමත් නැහැ නේ. එතකොට බාහිරය පිරිසිදව දැක්කත් මේ ධර්මතාවය දැකින්න පුළුවන්. අප්පකිත්ත රුපය පිරිසිදව දැක්කත් දහම දැකින්න පුළුවන්. දහම දැකින්න හරි ලේසියි, එක තැනක් හරියට දැක්කොත් ඔක්කෝම පෙනෙනවා. හැබැයි වරද්ද ගත්තොත් ඔක්කෝම වරදිනවා.

ඉතින් දැකින්න පුළුවන් අයට මේ සූත්‍රය හරි වැදගත්. තේරුමිගන්න බැරි අයට කිසිම දෙයක් තේරෙන්නේ නැතිවෙයි.

හැම දෙනාටම තේරුවන් සරණයි.

බ්‍රම ඇඟයක් වයසෙන් ලබ ගොන නැවත මුද්‍රණය කොට ගොවිල් බෙඹාගේමට බිජාල ඇයෙකුට ඇච්ච ඇත් මුද්‍රලට එකිනීම සුදු තැහැවිය. මෙහි ටිචනක් ඇත්තිබාලයෙන මළා ගන ගැන.

කතාගේ වෙනත් පොත්

- බුදු දහම දැක ගනිමු - 1 පටිච්ච සමූප්පාද සාකච්ඡා
- බුදු දහම දැක ගනිමු - 2 මධ්‍යම ප්‍රතිපදාව
- බුදු දහම දැක ගනිමු - 3 අනිච්ච සංස්කෘතිය
- බුදු දහම දැක ගනිමු - 4 තත්ත්ව සම්බන්ධාගාරෝ
(මහා හත්තීපදොපම සූත්‍ර දේශනාව)
- බුදු දහම දැක ගනිමු - 5 සතර මහා ධාතුවේ සතර ආකාරය
(මූලපරියාය සූත්‍රය ඇසුරෙන්)
- බුදු දහම දැක ගනිමු - 6 ලෝක්ත්තර දැක්ම සඳහා
කායානුපස්සනාව
- බුදු දහම දැක ගනිමු - 7 උණ්ණාහ බ්‍රාහ්මණ සූත්‍රය

මෙම පොත් වල අන්තර්ජාල සංස්කරණය (pdf) සහ සාකච්ඡා (mp3)
ග්‍රුවණය/බාගත කිරීම සඳහා පහත සඳහන් වෙත අඩවියට පිවිසෙන්න.

To download mp3, right click and select the save as option.

<http://ravi.harimaga.com>

search keywords : book, English, bawana

එබගේ පුණ්‍යානුමෝද්දනාවක් සහිතව පොත් තැවත මුද්‍රණය සඳහා
කතා අමතන්න.

රඩී කොරෝලගේ මහතා විසින් මෙහෙයවන
භාවනා/ධරම සාකච්ඡා වැඩසටහන් පැවැත්වෙන ස්ථාන

1) කොළඹ

සැම සෙනයුරාද දිනයකම ප.ව. 8.30 සිට ප.ව. 1.00 දක්වා
සුහදාරාම ව්හාරස්ථානය
ගම්පහ හන්දිය, නුගේගොඩ.

2) මාතර

සැම මසකම සතියේ පළමු ඉරිද දිනයන්හි
ප.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා
‘ජය නිවස’ - මාතර බෝධි ආරක්ෂක සභාවේ භාවනා මධ්‍යස්ථානය
කුමාරතුව මාවත (නුපෙ හන්දියෙන් හැරෙන්න), මාතර.
විමසීම්:

දේශබඩු කේ. ඩී. මුනිදස මහතා - දුරකථන අංක: 071 4438747

3) උතුවන්කන්ද

සැම මසකම සතියේ අවසන් ඉරිද දින ප.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා
විමසීම්:
මෙමත් මහතා - දුරකථන අංක: 0718317583

4) අන්තර්ජාලයේ සිංහල ධර්ම සාකච්ඡාව

සැම මසකම කුන්වැනි සතියේ ඉරිද සවස 3.30 සිට 5.30 දක්වා.

<http://www.savanatasisisilasa.org>

5) The Buddhist TV - Dhammadhadaya (English Discussion)

Monday 9.00 pm